

සබඳතා මත විශ්වාසයෙන්



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
பிரதேச அபிவிருத்தி வங்கி
Regional Development Bank

වාර්ෂික වාර්තාව 2015

අපගේ දැක්ම

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධනය මගින් ජනතාව ශක්තිමත් කිරීම.

අපගේ මෙහෙවර

සේවයට කැපවූ කාර්යක්ෂම හා වෘත්තීමය සේවක මණ්ඩලයක් මගින් නව්‍යකරණයෙන් යුත් බැංකු සේවාවක් සැපයීම තුළින්, ප්‍රාදේශීය සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත්වීම.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව...

ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු වර්ගීකරණය යටතේ, දිස්ත්‍රික් මට්ටමේ බැංකු පිහිටුවනු ලැබූ 1985 වසර තෙක්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය දිවෙයි.

1997 දී, එවන් ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක් රජරට, රුහුණ, වයඹ, ඌව, කඳුරට සහ සබරගමුව නම්වූ පළාත් මට්ටමේ බැංකු හයකට ඒකාබද්ධ කරන ලදී.

මෙම ප්‍රාදේශීය බැංකු හය, ජාතික මට්ටමේ සංවර්ධන බැංකුවක් ලෙස 2010 මැයි මාසයේදී තව දුරටත් ඒකාබද්ධ කරන ලදුව, එය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස නම් කරනු ලැබීය. මෙම බැංකුව ප්‍රතික්ෂේපනය කරන ලද්දේ, 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ, පූර්ණ රාජ්‍ය අයිතිය සහිත ජාතික මට්ටමේ බැංකුවක් වශයෙනි. එහි දීර්ඝ කාලීන අරමුණ වූයේ, ග්‍රාමීය ආර්ථිකය ඉහළ නංවාලීමට දායකත්වය ලබා ගැනීමට හැකිවනු වස්, ප්‍රවේශාත්මක හා දරාගත හැකි මූල්‍ය සේවාවන් ග්‍රාමීය ජනතාවට සම්පාදනය කිරීම තුළින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමය.

'පාවහන් රහිත බැංකුකරණ' සංකල්පය මත ආරම්භවූ මෙම බැංකුව, ආදායම් පිරිමිදියේ මධ්‍යම හා පහළ මට්ටමේ පුද්ගලයින්ට (ප්‍රධාන වශයෙන්, තැන්පතු සංවලනය හා ණය ලබාදීම සඳහා) නවීකරණයවූ, සරල හා ඵලදායක මූල්‍ය මෙවලම් සම්පාදනය කිරීමට යත්න දරයි. දේශයේ ආර්ථික සංවර්ධනය අරභයා දායකත්වය සැපයිය හැකි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන්හි නිරත ගනුදෙනුකරුවන් ද, කාන්තා ව්‍යවසායකයින් මෙන්ම, කෘෂිකර්ම, සත්වපාලන, ධීවර සහ සෙසු කර්මාන්තයන්හි නියුක්ත වූවන් ආදී සියල්ලන්ම සවිබල ගැන්වීමට බැංකුව උනන්දු වෙයි. පාසල් සිසුන් හා බාල වයස්කාර දරුවන් වෙනුවෙන් ඉතිරිකිරීම් දිරිමත් කරන අතරම, ඉතුරුම් හා තැන්පතු වෙනුවෙන් පිරිනමනු ලබන ප්‍රතිලාභ වැඩි කරමින්, ග්‍රාමීය ජනතාව අතර ඉතිරිකිරීමේ සංස්කෘතිය ප්‍රවලිත කිරීමට බැංකුව විසින් පියවර ගනුලැබ තිබේ.

දැනට, හිතෙමි ගිණුම්ගිණියන් මිලියන හයක සහ ශාඛාවන් 265 කින් පරිපූර්ණත්වය ලබා, 2,300 කට අධික ස්ථාවර වෘත්තික කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසකගේ සේවය පිරිනමන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ග්‍රාමීය අංශයට මූල්‍ය වශයෙන් උපස්ථම්භක වීමෙන් සහ එතුළින් ජාතික සංවර්ධනයට අතහිත දීමෙන්, සමස්ත ශ්‍රී ලංකාවම සවිබල ගැන්වීමේ ස්වකීය දැක්ම සාක්ෂාත් කරගැනීම අඛණ්ඩවම සිදු කරමින් සිටියි.

ඔබ කවර ආකාරයකින් අපගේ කවරයේ ප්‍රකාශනය කියැවූව ද,
එය සදාතනික සත්‍යයකි.

අපගේ විශ්වාසයන් සබඳතා මත පදනම් වන බව සඳහන් කිරීමද සත්‍යයකි.

‘හදවතේ මුල්බැසගත් බැංකු ගනුදෙනුකාර’ හවතුන් සඳහා
සේවා සම්පාදනය සිදු කරන අප ඔවුන් සමග ගනුදෙනු කිරීමේ
ප්‍රතිස්ථාපිත ලක්ෂණය වනුයේ, ප්‍රශස්ත මට්ටමින් පවත්නා විශ්වාසය හා
වගකීම තුළින් තහවුරුවූ ස්ථායී සබඳතාවන්ය. අපගේ ව්‍යාපාරික ආකෘතිය
සහ බැංකු මෙහෙයවුම් ක්‍රියාදාමයන් එකී සබඳතා මතම
අප විසින් පරිණාමනය කරගනු ලැබ ඇතැයි ප්‍රකාශ කිරීමද,
එම හේතු සාධක අනුව සත්‍යයක්මය.

කෘෂිකර්ම සංවර්ධනය හා කාන්තා සහ තරුණ ප්‍රජාවන් සවිබල ගැන්වීම
අරමුණු කරගත් සංයුක්ත අපගේ දැක්ම,
සබඳතා මත විශ්වාසයෙන්
අන් කවර ලෙසකින් හෝ පරිපූර්ණ නොවන්නේය.

අන්තර්ගතය

සිහිවටන	3
මූල්‍යමය විශේෂ අවස්ථා	6
සහාපතිවරයාගේ ප්‍රකාශය	8
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සමාලෝචනය	11
කළමනාකරණ විමසුම සහ විශ්ලේෂණය	15
භාරකාරත්වය	27
අධ්‍යක්ෂ මණ්ඩලය	28
ආයතනික කළමනාකරණ කණ්ඩායම	32
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්/ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	34
සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	36
අවදානම් කළමනාකරණය	39
ආයතනික යහපාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව	44
ආයතනික යහපාලනය	45
අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටුවල රැස්වීම්වලට පැමිණීම	64
අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව	65
විගණන කමිටු වාර්තා	69
මාණ්ඩලික මානව සම්පත්, වේතන සහ නාම යෝජනා කමිටු වාර්තාව	71
මාණ්ඩලික තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටු වාර්තාව	72
ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව	73
ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම් වාර්තාව	74
අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය හා විගණකාධිපති වාර්තාව	75
මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය	76
මූල්‍ය වාර්තා	
විගණකාධිපති වාර්තාව	80
ආදායම් ප්‍රකාශය	81
අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	82
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	83
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	84
ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	85
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්	86
ශාඛාවන්හි භූගෝලීය ව්‍යාප්තිය	123

සිහිවටන

ප්‍රාදේශීය සංවර්ධන බැංකු හයක් ඒකාබද්ධ කොට එක් ජාතික මට්ටමේ බැංකුවක් පිහිටුවීමේ ජයග්‍රාහී වෘත්තන්තය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ප්‍රාදේශීය මට්ටමින් පැවැති සංවර්ධන බැංකු හයක් 1985 සිට 2009 දක්වා ගත වූ 24 වසර තුළ එකතු කොට ලැබූ සියලුම ආකාරයේ ජයග්‍රහණයන් දෙගුණයකටත් වඩා වැඩිකර ගනිමින්, වර්ෂ 2010 දී එම බැංකු හය ඒකාබද්ධ කරමින් පිහිටුවන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2016 වනවිට ලැබූ සාර්ථකත්වයන් පිළිබඳ ජයග්‍රාහී වෘත්තන්තයයි.



192%

මුළු ණය හා අන්තිකාරම්/වර්ධනය
රු. බිලියන 30 සිට රු. බිලියන 88 දක්වා

167%

මුළු තැන්පතු වර්ධනය
රු. බිලියන 32 සිට රු. බිලියන 86 දක්වා


162%

මුළු වත්කම් වර්ධනය
රු. බිලියන 41 සිට රු. බිලියන 107 දක්වා

98%

පූර්ණ ස්කන්ධ වර්ධනය
රු. බිලියන 3 සිට රු. බිලියන 6 දක්වා

2010 මැයි මස සිට 2015 දෙසැම්බර් මස දක්වා වර්ධනය



	2010 මැයි 01	2015 දෙසැම්බර් 31
මුළු තැන්පතු	32,350	86,324
මුළු ණය හා අන්තිකාරම්	30,311	88,396
මුළු වත්කම්	41,018	107,376
මුළු ස්කන්ධය	3,148	6,218

1985 සිට 2009 දක්වා වසර 24 තුළ, (රජරට, රුහුණ, වයඹ, කඳුරට, ඌව සහ සබරගමුව) ප්‍රාදේශීය සංවර්ධන බැංකු විසින් සාක්ෂාත්කර ගන්නා ලද ප්‍රතිඵල, එම පෙර තිබූ ප්‍රාදේශීය සංවර්ධන බැංකු 2010 වසරේදී ඒකාබද්ධ කොට පිහිටුවනු ලැබූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් (2010-2015 දක්වා) ගනවූ පස් අවුරුදු කාලය තුළ ප්‍රබල ලෙස වැඩිදියුණු කරගනු ලැබ තිබේ.

2010 මැයි සිට 2015 දෙසැම්බර් දක්වා

- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 32 සිට රුපියල් බිලියන 86 දක්වා රුපියල් බිලියන 54 කින් වැඩි විය.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 30 සිට රුපියල් බිලියන 88 දක්වා රුපියල් බිලියන 58 කින් වැඩි විය.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 41 සිට රුපියල් බිලියන 107 දක්වා රුපියල් බිලියන 66 කින් වැඩි විය.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු ස්කන්ධ ප්‍රමාණය රුපියල් බිලියන 3 සිට රුපියල් බිලියන 6 දක්වා රුපියල් බිලියන 3 කින් වැඩි විය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉතිහාසය

1985 අංක 15 දරණ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු පනත අනුව ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු වර්ගය යටතේ, දිස්ත්‍රික් මට්ටමින් බැංකු ආරම්භ කරන ලද 1985 යුගය දක්වා අතීතයට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය දිවෙයි. ඉක්බිතිව, 1997 අංක 6 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ, 1997 වසරේදී ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක්, රජරට, රුහුණ, වයඹ, කඳුරට, ඌව සහ සබරගමුව යනාදී වශයෙන් පළාත් සංවර්ධන බැංකු හයක් වනසේ ඒකාබද්ධ කරනු ලැබීය. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත හඳුන්වාදීමත් සමගම, 2010 මැයි 1 වන දින මෙකී බැංකු හය තනි ජාතික ඒකකයක් බවට පත්වෙමින්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස ඒකාබද්ධ විය. 2015 වසරේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය 30 වන සංවත්සරය සමරනු ලැබීය. ජාතික මට්ටමේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් වශයෙන් එහි අරමුණ වූයේ, කෘෂිකර්ම, කර්මාන්ත, වෙළඳ, වාණිජ, සත්ව පාලන, ධීවර ආදී අංශයන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ද, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ද මූල්‍ය සහාය පිරිනැමීම හා කාන්තාවන් සවිබල ගැන්වීම ඔස්සේ, සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රාදේශීය මට්ටමේ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලැසීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට අනුගතවීම

ස්කන්ධය 2015 – දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ ස්කන්ධ ශේෂය රුපියල් බිලියන 6.2 ක් බවට පත්වීමෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ස්වකීය ස්කන්ධ ශේෂය පිළිබඳ නියාමන අවශ්‍යතාවන්ට රුපියල් බිලියන 5 ඉක්මවා ගියේය.

මුළු වත්කම් – 2015 දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ මුළු වත්කම් ශේෂය රුපියල් බිලියන 107 ක් බවට පත්වීමෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ස්වකීය මුළු වත්කම් ශේෂය පිළිබඳ නියාමන අවශ්‍යතාව වන රුපියල් බිලියන 100 ඉක්මවා ගියේය.

අදාළ අධිකාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, බැංකුව සිය මූල්‍ය අංශය තුළ භාණ්ඩාගාර අංශය පිහිටුවීමෙන් පසු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද අවසරලත් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් මඟින් අවදානම් රහිත රාජ්‍ය සුරැකුම්පත්වල අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම ආරම්භ කළේය. තව ද, බැංකුව ස්ථායී ණය තත්ත්වගණනයන් සහිත අවසරලත් වාණිජ බැංකුවල ස්ථාවර තැන්පත්හි ආයෝජනයන් සිදු කළේ ද, අතිරේක ආදායමක් උපයා ගනු පිණිසය. ඒ අනුව, වෙළඳපොළ අනුපාතයන්ට ගැලපෙනසේ, ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට අනුකූලව තැන්පතු භාර ගැනීමට, බැංකුව දැන් වඩාත් ප්‍රබල ලෙස ස්ථානගතව සිටින්නේය.

කැපී පෙනෙන මූල්‍ය සාධක

- මූල්‍ය පාදක සංවර්ධනය සඳහා කැපවී සිටින මූල්‍ය ආයතනයක් වශයෙන්, රටේ සමාජ හා ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ඉහළ නංවාලීමේ වැදගත් භූමිකාව ඉටුකිරීම අඛණ්ඩවම සිදුකරයි. මූල්‍ය සම්පාදකයෙකුගේ වැදගත් භූමිකාව තුළින්, බැංකුව දිවයිනේ බොහෝ සංවර්ධන වැඩ සටහන්වල ඉදිරියෙන්ම පෙනී සිටින්නේය. අපගේ ප්‍රධානතම වත්කම වනුයේ උතුර හා නැගෙනහිර ඇතුළුව දිවයින පුරා විසිරී පැතිරී සිටින හැට ලක්ෂයකට අධික ගනුදෙනුකර පදනමයි. රට සහ එහි ජනතාව සංවර්ධනය කිරීමට බැංකුව සිය ඒකායන අවධානය යොමු කරයි. එහෙයින්, දීපව්‍යාප්තව පවත්නා සිය ශාඛා 265 සහ ව්‍යාප්තික සේවා මධ්‍යස්ථා තුන ද මඟින් ජනතාව සවිබල ගැන්වීම ඔස්සේ ජාතිය සංවර්ධනය කිරීමට බැංකුව කැපවී සිටී.
- පෙර වසර හා සසඳන කල්හි, බැංකුවේ පූර්ණ ආදායම 12% කින් වැඩිවී ඇත. 2015 වසරේදී වාර්තාගත මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 1,963 දක්වා වැඩිවීම, 2014 වසරේ වාර්තාවූ රුපියල් මිලියන 1,400 ක මෙහෙයුම් ලාභයට වඩා 40% කට අධික වර්ධනයකි. බැංකුවේ බදු පූර්ව වත්කම් මත ප්‍රති ලාභය, 2014 වසරේ 1.1% හා සසඳන විට 1.5% දක්වා 2015 දී වැඩිවී තිබේ.
- තැන්පතු සජීවීකරණය මඟින් අඩු වරප්‍රසාද සහිත ප්‍රජාවන් තුළ ඉතිරි කිරීමේ සංස්කෘතිය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ පදනම වෙයි. එහෙයින්, මූල්‍ය පරිසරය තුළ එම අවදානම් සහිත ජනතාව අතර ඉතුරුම් සංස්කෘතිය මල්පල ගැන්වීම සඳහා බැංකුව දැඩි ලෙස ක්‍රියාත්මක වූයේය. ඔවුන්ට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් වළක්වාලීම අරභයා, බැංකුව 'ඉතුරුම් වාසනා', 'ජනහමු දසදහසක්', 'ලිය සවිය', සහ 'දිවි නැඟම' වැනි විශේෂ ඉතුරුම් සජීවීකරණ වැඩසටහන් දියත් කළේය. මෙම වැඩසටහන් මඟින් දරුවාගේ පටන් ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා සමාජයේ සෑම තරාතිරමක්ම ආවරණය කරනු ලබයි. බැංකුවේ තැන්පතු පදනම රුපියල් බිලියන 86 දක්වා වැඩිවූ අතර, එය පෙර වසරට වඩා 19% ක වර්ධනයකි. 2015 වසර තුළදී ඉතුරුම් තැන්පතු රුපියල් බිලියන 4.3% කින් වැඩිකර ගැනීමට බැංකුව සමත් විය. මෙම තැන්පතු ශේෂය කරා ළඟාවීම සඳහා බැංකුව ප්‍රාදේශීය වශයෙන් රට පුරාම තැන්පතු ප්‍රවර්ධන වැඩ සටහන් පැවැත්වූයේය. ජනවාරි මස පළමුවන දිනට යෙදෙන නව වසර ආරම්භයේදී, වසරේ ප්‍රථම දින වැඩ සටහන් ශාඛා මට්ටමින් ඉතා සාර්ථකව පැවැත්විණි. බැංකුවේ සෑම තරාතිරමකම බොහෝ ගනුදෙනුකරුවෝ එදින බැංකුව සමග නව වසරේ ගනුදෙනු කිරීම ආරම්භ කළහ.
- ජාත්‍යන්තර කාන්තා දිනය වනාහි වාර්ෂිකව බැංකුව විසින් සමරනු ලබන විශේෂ අවස්ථාවකි. මෙම කාන්තා දිනය පදනම්කර ගනිමින් කාන්තාවන්ගේ ඉතිරිකිරීම් පරිවෘත්තීය වර්ධනය කිරීම සඳහා විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් එදින හඳුන්වා දෙන ලදී.

- එසේම, ඔක්තෝබර් මස පළමුවන දිනට යෙදෙන ළමා දින උත්සවවලට සමගාමීව සෑම වසරකම ළමා ඉතුරුම් ගිණුම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලැබේ. එම දිනය නිමිත්තෙන් බැංකුව තවත් පියවරක් තබමින්, ජාතික හා පාසැල් මට්ටමින් 'සින් රූ රටා' චිත්‍ර තරගය පවත්වා ළමා දින වැඩසටහන් ව්‍යාප්ත කළේය. පෙර පාසල් මට්ටමේ සිට උසස් පාසැල් මට්ටම දක්වා සෑම තරාතිරමකම පාසල් නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් තරගවලට ඉදිරිපත්වූ අතර, අදාළ වසරේ ඉතුරුම් සම්මුඛවයට එනගින් මාහැඟි දායකත්වයක් ලැබිණි.
- විශේෂයෙන්ම, 2014 වසර අවසානය වනවිට, සම්පූර්ණ අක්‍රීය ණය සම්මුඛවයෙන් 7.6% ක් ලෙස පැවැති ප්‍රතිශතය ඇතුළු සම්පූර්ණ අක්‍රීය ණය සම්මුඛවය අඩුකර ගැනීමට 2015 දී බැංකුව විශේෂ අවධානයක් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 වසර තුළ එම ප්‍රමාණය 4% දක්වා අඩුකර ගැනීමට බැංකුව සමත් විය.
- මිලියන හයකට අධික ගනුදෙනුකරුවන් පිරිසක් බැංකුව සමග දැනට ගිණුම් පවත්වා ගන්නා අතර, රට පුරා පිහිටා ඇති ශාඛා 265 ක ශාඛා ජාලයකින් ද, ව්‍යාප්තික මධ්‍යස්ථාන තුනකින් ද, දිස්ත්‍රික් කාර්යාල දහයකින් ද, පළාත් කාර්යාල හතකින් ද ඔවුන්ට විවිධ සේවාවන් සම්පාදනය කරනු ලැබේ. ස්ථීර සේවා නියුක්තිකයින් 2,300 කට අධික පිරිසක් ඇතුළු, කොන්ත්‍රාත් පදනමේ සේවකයින් ද, පුහුණුවන්නන් ද, තැන්පතු එකතුකරන්නන් ද, ග්‍රාමීය නායකයින් ද අන්තර්ගතව 3,500 ක පමණ සම්පූර්ණ සේවක පිරිසක් දැනට බැංකුවේ සේවයේ යෙදී සිටිති.
- ඉහත දක්වන ජයග්‍රහණයන් සලකා බැලීමෙන් පසු ICRA Lanka Limited ආයතනය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 'SL A (Stable)' මට්ටමේ ණය තත්වගණනයකට පත්කර ඇත. එය ස්ථාවරත්වය පෙන්නුම් කිරීම සඳහා ණය ගුණය ප්‍රමාණවත් කිරීමකි.

ගාස්තු පාදක ආදායම් වර්ධනය කිරීමට හා බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රශස්ත සේවාවක් සැපයීමට ගන්නා ලද පියවර


- **NDB බැංකුව සමග Western Union මුදල් පැවැරුම් සේවය** – Western Union ඔස්සේ මුදල් පැවැරීම පහසුවන අතර, ඕනෑම විදේශීය ගමනාන්තයක සිට අප රටට සිග්නල් හා පූර්ණ ආරක්ෂාව සහිතව මුදල් පැවැරීම එමගින් සිදුකළ හැකිවෙයි. ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටා ඇති ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා මඟින් ගනුදෙනුකරුවන්ට සිය මුදල් එසේ එකතුකර ගතහැකි වෙයි.
- **DFCC බැංකුව සමග Lanka Money Transfer සේවය** – Lanka Money Transfer සේවය මඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, සෘජු හා ක්ෂණික ලෙස සම්ප්‍රේශිත මුදල ගනුදෙනුකරුවාගේ බැංකු ගිණුමටම බැර කරනු ලබයි. මෙම සේවය සතුව ස්ථාන 275 කින් සමන්විත පුළුල් ජාත්‍යන්තර ජාලයක් පවත්නා අතර, එම සේවය දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා 265 ක් ඔස්සේම ලබාගත හැකිය.
- **Mobitel M Cash සමග මාර්ග ගත බිල්පත් ගෙවීමේ සේවය** – මෙම සේවය මඟින් ගනුදෙනුකරුවන් විසින් උපයෝගිතා බිල්පත් ගෙවනු ලැබීම, Reload භාවිතය, ක්ෂණිකව මාර්ගගත යාවත්කාලීන කරගැනීම පහසු කරයි.

- **ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලි බැංකුකරණය (ATM) සහ LankaPay ATM පහසුව** – දැන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පවත්නා ස්වයංක්‍රීය ටෙලි බැංකු යන්ත්‍ර (ATM) 3,000 න් ඕනෑම එකකින් ස්වකීය මුදල් ලබාගත හැකිය. බැංකුව විසින් දැනටමත් (ATM) කාඩ්පත් 20,000 කට අධික සංඛ්‍යාවක් ගනුදෙනුකරුවන්ට නිකුත්කර තිබේ.
- **'දොරින් දොර' තැන්පතු සේවය** - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ගනුදෙනුකරුවන් හමුවීමට නියෝජිතවරුන් යොදා ඇති අතර, දෛනික තැන්පතු හා ණය ආපසුගෙවීම් එකතු කරගැනීම, නව ගිණුම් ආරම්භ කිරීම ආදිය ඇතුළු ගනුදෙනුකරුවන්ගේ සියලු බැංකුකරණ අවශ්‍යතා ඉටුකිරීම ඔවුන්ගේ කාර්යභාරය වෙයි. එසේ භාව්‍ය ගනුදෙනුකරුවන්ගේ දෛනික තැන්පතු හා ආපසු ගෙවීම් එකතුකර ගැනීමේදී, වඩා ප්‍රශස්ත මට්ටමින් ඔවුන්ගේ සන්නාප්තිය හා විශ්වාසය තහවුරු කරනුවස්, සිය 'දොරින් දොර' ඉතුරුම් නියෝජිතයින් සඳහා විශේෂ ජංගම දුරකථන මෘදුකාංගයක් බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදලට ලදුපතක් මෙන්ම, ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වල යාවත්කාලීනවූ ශේෂය පිළිබඳ තහවුරුවක් ද මෙම මෘදුකාංගය මගින් කෙටි පණිවිඩ යැවීම් ක්‍රමය ඔස්සේ ඔවුන්ගේ ජංගම දුරකථනයට ස්වයංක්‍රීයව හා ක්ෂණිකව යැවේ. මෙම පහසුකම නිසා, තමන්ගේ දෛනික ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් නොවනසේ ස්වකීය බැංකු කටයුතු සිදුකර ගැනීමට ව්‍යවසායකයින්ට හැකිවන අතර, පිරිවැය අධික අවිධිමත් මූල්‍ය වෙළඳපොළ ක්‍රියාකාරකම්වලින් ස්වකීය ගනුදෙනුකරුවන් ආරක්ෂාකර ගැනීමට බැංකුවට ද ප්‍රයෝජනවත් වන්නේය.
- **කුඩා කණ්ඩායම් හා 'ජනතා සමාගම්'** – ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැඩසටහන් කිහිපයක්ම පවත්වා ඇත. කුඩා කණ්ඩායම් ක්‍රමවේදය යටතේ, ජන කොටස් බැංකුවට සම්බන්ධ කළහැකි ප්‍රජා නායකයින් යොදවා, එම ජනතාවගේ ආර්ථික දැනුම වර්ධනය කරනු ලැබීමෙන්, ඔවුන්ගේ ආර්ථික කටයුතු වර්ධනය කරවිය හැකි විශේෂ වැඩසටහන් බැංකුව දීපව්‍යාප්තව මෙහෙය වූයේය. පුද්ගලයින් පස්දෙනාගේ සිට අටදෙනා දක්වා අන්තර්ගත කුඩා කණ්ඩායම් ස්ථාපනය කොට, ඔවුන්ට සහාය වෙමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හා එවැනි කණ්ඩායම් කිහිපයක් එක්කොට සමූහය බැගින් සකස් කිරීම, එම නායකයින්ගේ කාර්යභාරය වූයේය. මෙම කුඩා කණ්ඩායම් සංවිධානය කිරීමේදී, 90% ක කාන්තා සහභාගිත්වයක් පවතින අතර, අඩු ආදායම් සහිත පවුල් මේ සඳහා ඉලක්ක කරගනිමින්, ඔවුන් බැංකුකරණ පරිචයන්ට හඳුන්වා දෙනු ලැබේ. තවද, ග්‍රාමීය ජනතාවට පහසුව සලසනු පිණිස බැංකුව 'ජනතා සමාගම්' වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන අනුව, දිස්ත්‍රික්ක මට්ටමින් බැංකුවද, සංවර්ධන සමිති සමාගම් ද, යටතේ ආරම්භ කරන ලද ජනතා සමාගම්වලට ජනතාවගේ ඉතුරුම් ද ප්‍රාග්ධනය ලෙස යොදවනු ලැබීමෙන්, අඩු ආදායම් ලබන ජන කොටස් සවිබල ගැන්වීමේදී විශාල කාර්යභාරයක් ඉටුකරේ. මෙම වැඩපිළිවෙළ ගතවූ වසර 15 ක කාලය තුළ, මාතර, මහනුවර හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පුළුල් මට්ටමින් හා ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලද්දේය.
- **ජ්‍යෙෂ්ඨ පුරවැසියන්** – ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු සඳහා, වෙළඳපොළෙහි පවත්නා පොළී අනුපාතයට වඩා, වෙසෙසින්ම ඉහළ තරගකාරී අනුපාතයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලබාදෙයි.


මූල්‍යමය විශේෂ අවස්ථා

	2015 රු. '000	2014 රු. '000	වෙනස %
වසර තුළ මෙහෙයුම් ප්‍රතිඵල			
දළ ආදායම	12,510,119	11,186,356	12
මූල්‍ය සේවාවන් මත බදු පෙර මෙහෙයුම් ලාභය	1,962,795	1,400,341	40
බදු ගෙවීම්	1,080,336	1,058,054	2
බදු පසු ලාභය	882,459	342,287	158
කොටස්කරුවන්ට ආරෝපණය කළ යුතු ලාභය	929,646	350,010	166
වත්කම් සහ වගකීම්			
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	86,324,097	72,525,365	19
ණය සහ අත්තිකාරම්	88,396,437	62,005,439	43
මුළු වත්කම්	107,376,493	92,359,182	16
මුළු වගකීම්	101,158,085	86,933,327	16
ස්කන්ධයේ අරමුදල	6,218,407	5,425,855	15
ලාභදායකත්වය			
දළ පොළී ආන්තිකය (%)	6.6	6.2	
අක්‍රීය ණය අනුපාතය (%)	4.0	7.6	
වත්කම් මත ප්‍රතිලාභ (%)	1.5	1.1	
ස්කන්ධ මත ප්‍රතිලාභ (%)	15.2	7.4	
නියාමන අනුපාතය			
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (%)			
1 වන ස්ථරය (5% බැගින් අවම අනුපාතය)	7.56	8.87	
2 වන ස්ථරය (10% බැගින් අවම අනුපාතය)	10.53	9.26	
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	21.77	35.51	


බදු පෙර මෙහෙයුම් ලාභය




බදු පසු ලාභය




ණය සහ අත්තිකාරම්




අක්‍රීය ණය අනුපාතය



ගනුදෙනුකරුවන්ගේ තැන්පතු



කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය



සභාපතිවරයාගේ ප්‍රකාශය



ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ආර්ථික සමෘද්ධියකරා මෙහෙයැවීමේ කාර්යයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වනාහි ප්‍රබල උපස්ථම්භකයෙකි.

ප්‍රිය කොටස්කරුවෙහි,

අප ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ, 2015 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මා ඔබට ඉදිරිපත් කරනුයේ ඉතා සන්තෝෂයෙනි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ආර්ථික සංවර්ධනයකරා යොමු කිරීමේ ප්‍රබල උපස්ථම්භකයෙකු වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. ශ්‍රී ලාංකීය ජනතාව අතරින්, මිලියන හයක අධික ක්ෂුද්‍ර හා සුළු ව්‍යවසායකයින් සමග අප බැඳී ඇති සාප්පු සබඳතාවන් ඔස්සේ, ඔවුන්ගේ හෘදයාභ්‍යන්තරයෙහි පවත්නා සිතූම් පැතුම් තුළට අසමසම ලෙස ප්‍රවේශවීමට අපට හැකිවී ඇත. අපගේ දේශීය ආර්ථික සංවර්ධනයේ ශක්තිමත් පුරුකක් ලෙස ඔවුන් වර්ධනය කිරීම හා සවිබල ගැන්වීම අපගේ ආයාසයයි.

ගනු කාලය තුළ රජයේ පුර්වතා සාක්ෂාත් කිරීමෙහිලා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සවිශ්වාසී හවුල්කරුවෙකු වූයේ ය. නව අභියෝගවලට මුහුණ දීමේදී අපගේ හැකියා කුසලතා මොනවට ප්‍රදර්ශනය කිරීමට අපි පොහොසත් වීමු. අපගේ උත්කර්ෂවත් අතින් භූමිකා පාදක කරගනිමින්, අපගේ දේශය තුළ ආර්ථික අන්තර්කරණය ප්‍රවර්ධනය පිණිස අප තව දුරටත් උපයෝගී හා ඵලදායී බැංකුවක් වන බව මගේ ඒකාන්ත විශ්වාසයයි.

මෙහෙයුම් පරිසරය

ගෝලීය වශයෙන්, 2015 වසර තුළදී ආර්ථික ක්‍රියාදාමයන් මෘදු ස්වභාවයක් ගත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද 'ජගත් ආර්ථික දැක්ම' (World Economic Outlook) වාර්තාව අනුව, එය 2015 දී 3.1% ක් වූ අතර, 2016දී 3.4% දක්වාත්, 2017 දී 3.6% දක්වාත් වර්ධනය වන බවට ප්‍රක්ෂේපනය කරනු ලැබ තිබේ. නව වෙළඳපොළ සහ වර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන් විසින් ගෝලීය වර්ධනයේ 70% කට වඩා ප්‍රමාණයකට ආර්ථික වර්ධනය රැගෙන යන ලද්දේය. වර්ධනය වූ ආර්ථිකයන් සහිත දේශයන් වසර තුළ ප්‍රදර්ශනය කළේ මධ්‍යස්ථ ප්‍රමාණනීය ප්‍රතිසාධනයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද 4.8% ක් පමණ වාර්තාකරමින් අඩු මට්ටමක පැවැතියේ, ප්‍රධාන වශයෙන්ම, අපනයන කාර්ය සාධනය ප්‍රමාණවත් නොවූ නිසා ය. මෙම වර්ධනයට වුව ද හේතු වූයේ, වාසිදායක සාර්වආර්ථික තත්ත්වයන්, යහපාලන ප්‍රාග්ධනනයන් සහිතව රට තුළ පැවැති සාමකාමී වාතාවරණයන්, ප්‍රතිඵලනය ලැබූ සංචාරක කර්මාන්තයන් විසින් සපයන ලද ප්‍රගාමකයන්ය. සේවා සාධන අංශය මෙන්ම, කෘෂි අංශය හා කර්මාන්ත අංශය ද විසින් ප්‍රාථමික වශයෙන් එම ආර්ථිකය මෙහෙයවනු ලැබීය.

ග්‍රාමීය ජනතාව නගා සිටුවීම

සියයට සියයක්ම ශ්‍රී ලාංකීය රාජ්‍ය බැංකුවක් වශයෙන්, කැපවීමෙන් ද, කාර්යක්ෂමතාවෙන් ද, වෘත්තීයමය භාවයෙන් ද පරිපූර්ණවූ අපගේ කාර්ය මණ්ඩලයන්හි සේවා සාධනය ඔස්සේ, ග්‍රාමීය ජනතාව නගා සිටුවීමේ අපගේ වරම ඉෂ්ට සිද්ධ කිරීමෙහිලා, අපි කැපව සිටියෙමු. අපගේ ඒකායන අවධානය යොමු වූයේ, කාන්තා හා තරුණ පිරිස් සවිබල ගැන්වීමත්, ග්‍රාමීය කෘෂිකර්මාන්තය හා සුළු කර්මාන්ත වර්ධනය කිරීමත් කෙරෙහිය. අපගේ ව්‍යාප්තවූ 265 ක ශාඛා ජාලය මගින්, දිවයිනේ අති දුරස්ථ ප්‍රදේශයන්ට වුව ද සමීප වෙමින්, අපි ආර්ථික සමෘද්ධිය කරා ජනතාව ළඟා කරන්නෙමු.

මෙහෙයුම්

අදාළ වර්ෂය තුළදී, අපගේ බැංකු සේවාව තවදුරටත් කාර්යක්ෂම කරගැනීම සඳහා, අපගේ කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීම මෙන්ම, තාක්ෂණවේදය වෙනුවෙන් ආයෝජනය කිරීම ඇතුළුව, විවිධ යටිතල පහසුකම් රැසක්ම අප විසින් වර්ධනය කරගන්නා ලදී. අපගේ ගනුදෙනුකාර හවතුන් කෙරෙහි අප දක්වන අවල අවධානයත්, ඔවුන් වෙනුවෙන් සේවා සම්පාදනය කරන අපගේ විශිෂ්ට කාර්ය මණ්ඩලයන් දිගුකාලීන වශයෙන් අප විසින් අත්කර ගනු ලබන සාර්ථකත්වයන්හි පදනම ලෙස සැලැකේ. අපගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) පද්ධතිය දියත් කරනු ලැබීමෙන් හා දිවයින පුරා විසිරී ඇති 3,000 කට අධික ස්පර්ශ ලක්ෂ්‍යයන් වෙත ගනුදෙනු ප්‍රවේශයන් තහවුරු කළ හැකි, 'ලංකාපේ' (LankaPay) පොදු ස්විචය භාවිතයට එකතු වීමෙන්, අප විසින් අපගේ ප්‍රවේශ ලක්ෂ්‍ය ජාලය වැඩි කරගනු ලැබ තිබේ.

අපගේ කාර්ය මණ්ඩලය කැපවීමෙන් හා සේවා ලැදියාවෙන් සංයුක්ත පිරිසකි. ඔවුන් ඉටු කරන සෑම සේවා කාර්යයක්ම තුළ ආචාර විධි සංකල්ප ගැබ්ව ඇති අතර, එම සේවාවන් ඉටු කිරීම මඟින් ඔවුන් උරුමකර ගනුයේ සාධම්බර චින්දනයකි. අනුග්‍රාහකයින්ගේ දොරක් දොරක් පාසා සම්පවන ඔවුහු, එමඟින් විශිෂ්ට අනුග්‍රාහක සේවාවන් පිරිනමන්නාහ. ඔවුන් කෙරෙන් පෝෂණය වන සබඳතාවන්, හුදු බැංකු ගනුදෙනුවකට වඩා ඉක්මවා යෑමක් සිදු කරන්නේමය.

අපගේ සංවිධානයෙහි දොර කවුළු විවෘතව තැබීමේ ප්‍රතිපත්තියට අමතරව, අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් සමග අප පවත්වා ගන්නා සන්නිවේදන ක්‍රියාවලීන්ද අප විසින් වැඩිදියුණු කරනු ලැබ ඇත. අදාළ වර්ෂය තුළදී කාර්යසාධන ඇගයීම් පද්ධතියක් හඳුන්වා දෙනු ලැබූයේ ද, විනිවිද භාවයෙන් යුක්තව ඔවුන්ට සම්මාන පිදීම සඳහා මෙන්ම, වඩාත් ඉහළ මට්ටමේ කාර්ය සාධනයන් ඉටුකිරීමට ඔවුන් තුළ පෙළැඹවීමක් ද ඇතිවනු පිණිසය.

ඉදිරි පස් වසර තුළ බැංකුවේ මෙහෙයුම් ගමන් මාර්ගය සනිටුහන් කැරෙන ආයතනික උපායමාර්ගය අප විසින් සම්පාදනය කරනු ලැබීය. ඒ අනුව, ඉදිරි වසර කිහිපයේදී වඩාත් ඉහළ පරිමාණයකට බැංකුව රැගෙන යන ව්‍යුහමය පරිවර්තනයන් කිහිපයකට බැංකුව භාජනය වනු ඇත. මෙම පරිවර්තනයන් නිසා වඩාත් ශක්තිමත්වූ ද, ජව සම්පන්නවූ ද, කාර්යක්ෂමවූ ද බැංකුවක් අපට දක්නට හැකි වන්නේය.

ක්ෂුද්‍ර හා මධ්‍ය ව්‍යවසායකත්ව අංශය සංවර්ධනය කිරීමේ රාජ්‍ය අභිලාෂය අනුව, එම අංශය වැඩි දියුණු කිරීම අරභයා, නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම උදෙසා, ආසියානු සංවර්ධන බැංකුව සමග අප විසින් ගිවිසුමක් අත්සන් කරන ලදී.

අපගේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරනු පිණිස හා ලිඛිත කාර්යයන් අවමවූ කාර්යාලයීය පරිසරයක් කරා සමීපවීම සඳහා, තොරතුරු තාක්ෂණික මෙන්ම ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම අංශය තුළ ද අප විසින් සැලකිය යුතු ආයෝජනයන් සිදුකරනු ලැබීය.

කාර්ය සාධනය

පෙර වසරට වඩා අදාළ වසර තුළදී 158% ක වර්ධනයක් ප්‍රදර්ශනය කරමින්, මෙම මූල්‍ය වර්ෂය තුළදී බැංකුව රුපියල් මිලියන 882 ක බදු පසු ලාභයක් උපයා ගත්තේය. සියයට 11 ක වැඩිවීමක් පෙන්වූ පොළී ආදායම රුපියල් මිලියන 11,759 ක් විය.

පෙර වසරේ පැවැති 7.6% සිට 2015 දී 4% දක්වා අපගේ අක්‍රීය ණය අනුපාතය පහත වැටීම, සංවර්ධන බැංකුවකට සැබවින්ම සැලකිය යුතු ජයග්‍රහණයකි. මූල්‍ය සේවා කර්මාන්තය තුළ දැඩි තරගකාරීත්වයක් පවතිද්දී, අපගේ ණය ප්‍රමාණය 40% කින් ද, තැන්පතු ප්‍රමාණය 19% කින් ද වර්ධනයකර ගැනීමට අපි සමත් වූයෙමු. අපගේ සම්පූර්ණ ගිණිකම් ප්‍රමාණය රුපියල් බිලියන 6.2 දක්වා වර්ධනය වූ අතර, සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ද රුපියල් බිලියන 107.4 දක්වා වැඩි විය.

වඩා ශක්තිමත් බැංකුවක් ගොඩනැගීම

බැංකුවක කාර්ය සාධනය සඳහා ශක්තිමත් පාලනයක් පැවතීම වැදගත් පදනම වෙතැයි අපගේ විශ්වාසයයි. ස්ත්‍රී/පුරුෂ භාවය, වයස, පසුබිම, භූගෝලීය සහ චින්තනය ආදී වශයෙන් විවිධත්වයෙන් යුත්, මනා සුදුසුකම් සහිත පිරිසකගේ යෝග්‍ය තුළනයකින්, අපගේ පාලක මණ්ඩලය සුපෝෂණයවී තිබේ. අපගේ පරිමාවන් විශාලව පවත්නා හෙයින්, අපගේ මෙහෙයුම් සම්පස්ථව විමර්ශනය කිරීම ඔස්සේ, අනුකූලතාව හා අවදානම් කළමනාකරණය කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කෙරේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මිලයන හයක ගනුදෙනුකාර සමුදායේ සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් 150,000 කි.

අනාගතය

2016 මූල්‍ය වර්ෂය කරා අප ළඟාවද්දී, උපායශීලීව වැදගත්වන ස්ථානයන් අනුව, අපගේ නව ශාඛාවන් භූගෝලීය වශයෙන් ව්‍යාප්තව පිහිටුවීම අපගේ අරමුණ වෙයි. විශේෂ වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අපගේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කෙරේ.

මානව සම්පත් හා පරිපාලනය වැනි අංශයන්හි අපගේ කාර්යාවලියන් වැඩිදියුණු කිරීම පිණිස නව පද්ධතීන් හඳුන්වා දෙනු ලැබේ. ඒ අනුව, අපගේ මෙහෙයුම් මධ්‍යගත කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, ශාඛාවන්හි ඵලදායකත්වය ද වර්ධනය කෙරෙනු ඇත. අපගේ නව උපාය මාර්ගික සැලැස්මට අනුකූල වෙමින්, ඇතැම් ව්‍යුහාත්මක පරිවර්තනයන් සිදු කරනු ලබන අතර, එමඟින් අපට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වීමට ද හැකියාව ලැබෙන්නේය.

බැංකුකරණය වනාහි හුදෙක් විශ්වාසය මතම රඳා පවතින්නකි. එහෙයින්, අපගේ ගනුදෙනුකාර හවතුන් කෙරෙහි පැවැතිය යුතු උපරිම උනන්දුව පිළිබඳ මතකය සිත්හි රඳවාගෙන, ආයතනික පාලනය හා අනුකූලතාව වැනි අංශයන් වඩාත් ශක්තිමත් කිරීම අප විසින් අඛණ්ඩවම සිදුකරනු ලැබේ. අපගේ ගනුදෙනුකාර හවතුන් සමෘද්ධිමත් කිරීම සඳහා සහායවීම කෙරෙහි අප තුළ පවත්නා දැඩි විශ්වාසය නිසා, ආර්ථික සංවර්ධනය හා තිරසාර භාවය කරා ඔවුන් යන ගමනේදී අප ඔවුන්ගේ හවුල්කරුවන් බවට පත්වීම නොකඩවාම සිදු කරන්නෙමු.

ස්තූතිය

අවසාන වශයෙන්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප බැංකුවේ මෙහෙයවීම් කෙරෙහි දක්වන උනන්දුව හා සහාය වෙනුවෙන් මගේ බලවත් ප්‍රසාදය මෙහිලා පළ කරනු කැමැත්තෙමි. පොදු ව්‍යවසාය සංවර්ධන ගරු අමාත්‍ය කබීර් හමීම්, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ට හා එම අමාත්‍යාංශ නිලධාරීන්ට ද, ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ භාණ්ඩාගාර

නිලධාරීන් විසින් සිදුකරන ලද මග පෙන්වීම් හා සහාය දැක්වීම් මෙන්ම, පිරිනැමූ උපදෙස් හා සහයෝගය වෙනුවෙන් එම මහත්වරුන්ට ද මගේ කෘතඥතාව පිරිනමමි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, නියෝජ්‍ය අධිපතිවරුන් සහ එම බැංකුවේ සංවර්ධන බැංකු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද විසින් අප වෙත පිරිනමන ලද මාර්ගෝපදේශකත්වය වෙනුවෙන් මගේ කෘතඥතාව මෙහිලා පළකර සිටිමි. විගණකාධිකාරීතුමන් සහ එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දක්වන ලද සහාය ද මම අගය කරනු කැමැත්තෙමි. අප රටේ අඩු වරප්‍රසාද සහිත ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අප යන ගමනේදී, අප වෙත සහයෝගය පිරිනැමූ දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් සහ සෙසු රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන අංශවල ද නිලධාරීන්ට විශේෂ වශයෙන් කෘතඥතාව පළ කරන්නට මම මෙය අවස්ථාව කරගනිමි.

අප බැංකුවේ පාලක මණ්ඩලයේ මගේ සහායක අධ්‍යක්ෂවරුන් විසින් පිරිනමන ලද දායකත්වය, කැපවීම, විශේෂඥතාව හා කාර්ය පාදක ආචාරධර්ම පද්ධතීන් වෙනුවෙන් මගේ ස්තූතිය පිළිගන්වනු කැමැත්තෙමි. අදාළ වසර තුළ පාලක මණ්ඩලයෙන් විශ්‍රාම ගත් ජනප්‍රිය ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රදීප් විරසිංහ සහ මොහමඩ් රිස්වී යන මහත්වරුන්ට මගේ විශේෂ ස්තූතිය මෙහිලා පළ කෙරේ. එම මහත්වරුන් පෙන්වූ නායකත්වය හා බැංකුවට ලබා දුන් අගනා දායකත්වය මම ඉහළින්ම අගය කරමි.

සාර්ථක ප්‍රතිඵල උදාකර ගැනීම සඳහා අප්‍රතිහත දෙබරයයෙන් කටයුතු කළ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ටී. ඒ. ආර්යපාල මහතා, ප්‍රධාන ආයතනික කළමනාකාර හවතුන්ටද, කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට ද මම ස්තූතිය පළකර සිටිමි. තව ද, අප කෙරෙහි දැක්වූ අඛණ්ඩ අනුග්‍රාහකත්වය හා විශ්වාසය වෙනුවෙන් අපගේ අගනා ගනුදෙනුකාර හවතුන්ට සහ තැන්පත්කරුවන්ට මගේ ස්තූතිය ගිණිවේ. ජාත්‍යන්තර ණය හා ආයෝජන ආයතන විසින් අප වෙත පිරිනමන ලද සහාය වෙනුවෙන් ද මම කෘතඥවෙමි. අපගේ අගනා කොටස්කරුවන් වන ඔබ දිගින් දිගටම අප කෙරෙහි දැක්වූ විශ්වාසය වෙනුවෙන් ද මගේ ස්තූතිය පිරිනමමි.

මූලික, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාලාවන් විසින් අප වෙත නොකඩවාම ලබා දෙන ලද සහයෝගය ද අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, මම අතිශයින්ම අගය කොට සලකමි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වනාහි ශ්‍රේෂ්ඨ බැංකුවකි. ආකර්ශනීය භූගෝලීය පියසටහන් මාලාවක් ද, ප්‍රබල මූල්‍ය ස්ථාවරයක් ද, විශිෂ්ට කණ්ඩායමක් සහ කැපවීමෙන් යුත් නායකත්වයක් ද අප සතුය. ඉදිරි වසර කිහිපයම තුළ, අපගේ සියලුම පාර්ශ්වකරුවන් සඳහා අපට ලැබී ඇති වරම අඛණ්ඩවම සාක්ෂාත්කර ගැනීමටත්, අති ප්‍රශස්ත අගයක් උදාකර දීමටත් හැකිවන බව මම විශ්වාස කරමි.

ප්‍රසන්න ප්‍රේමරත්න
සහජන

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය



දේශයේ ආර්ථික සංවර්ධනය උදෙසා පෙරලා දායකත්වය ලබාදෙනු පිණිස, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්තයන්හි අපගේ ගනුදෙනුකරුවන් ද, කාන්තාවන් හා තරුණ තරුණියන් මෙන්ම, කෘෂිකර්මාන්තය, සත්වපාලනය, ධීවර කර්මාන්තය සහ සෙසු කර්මාන්තයන්හි නිරතවන අපගේ ගනුදෙනුකරුවන් ද සවිබල ගැන්වීම අප විසින් අඛණ්ඩවම සිදුකරනු ලැබීය.

2015 මූල්‍ය වර්ෂය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට සුවිශේෂමය වූයේය. අපේ රටේ ජනතාවට තිස් වසරක් පුරා සේවය කිරීම එම වසරේදී අප සැමරු අතර, බැංකුවේ බදු පසු ශුද්ධ ලාභය 158% ක්වූ අති විශාල අනුපාතයකට ඉහළ නංවා ගැනීමටත්, අපගේ වත්කම් පදනම රුපියල් බිලියන 100 ක සැතපුම් කණුව ඉක්මවා යාමටත්, ඒ හා සමගම අපට හැකිවිය. මෙම ප්‍රතිඵල අතිශයින්ම අප දිරිමත් කළ අතර, ප්‍රවේශ්‍යදායී මෙන්ම, දරාගත හැකි ආකාරයේ මූල්‍ය පහසුකම් ඔස්සේ, ග්‍රාමීය ජන ජීවිතය ඉහළ නංවාලමින්, අප රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට අපට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි.

ග්‍රාමීය ජනතාවට සේවය

ආරම්භයේ දී, 'පා ගමන් රහිත බැංකුකරණය' සංකල්පයට අනුව යමින්, ආදායම් පිරිමිඩයේ මධ්‍යම හා පහළම මට්ටමේ ජනතාවට නවෝත්පාදනීය, එහෙත්, සරලවූ මූල්‍ය සේවාවන් සම්පාදනය කිරීමට අපි වෙහෙස වූයෙමු. එසේ වුව ද, අද අප මිලියන හයකට අධික වන පක්ෂපාතී ගනුදෙනුකාර පදනමකින් ද, සේවා ස්ථාන 265 කින් ද, කාර්යමණ්ඩල සාමාජිකයින් 3,549 දෙනෙකුගෙන් ද සන්නද්ධවීම සැලකිය යුතු කරුණකි.

මේ නිසා අප අද මෙරට ප්‍රධාන සංවර්ධන බැංකුව බවට පත්ව ඇත.

දේශයේ ආර්ථික සංවර්ධනය උදෙසා පෙරලා දායකත්වය ලබා දෙනු පිණිස, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කර්මාන්තයන්හි අපගේ ගනුදෙනුකරුවන් ද, කාන්තාවන් හා තරුණ තරුණියන් මෙන්ම, කෘෂිකර්මාන්තය, සත්වපාලනය, ධීවර කර්මාන්තය සහ සෞඛ්‍ය කර්මාන්තයන්හි නිරතවන අපගේ ගනුදෙනුකරුවන් ද සවිබල ගැන්වීම අප විසින් අඛණ්ඩවම සිදු කරනු ලැබීය. ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සඳහා ඉහළ මට්ටමේ ප්‍රතිලාභයන් පිරිනැමීමෙන් ද, පාසැල් සිසුන් සහ බාලවයස් දරුවන් වෙනුවෙන් ඉතිරිකිරීම දීර් ගැන්වීමෙන් ද, ඉතිරිකිරීමේ සංස්කෘතිය ග්‍රාමීය ජනතාව අතර හුරුකරවීමට ද අපි සමත් වූයෙමු.

සාමාජිකයින් 5-10 දක්වා පිරිසකගෙන් සමන්විත බොහෝ ස්වයං උපකාරක කණ්ඩායම් ඔවුන්ගේ කුඩා ව්‍යාපාරයන් සාර්ථක ලෙස වර්ධනයකර ගනිමින්, ජීවන තත්ත්වය ඉහළ නංවා ගත්බව මා ප්‍රකාශ කරන්නේ සතුටිනි. වසර කිහිපයක් තුළ මෙම ව්‍යාපාර බොහොමයක්ම ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රථම අදියර දක්වා වර්ධනයවී තිබේ. අපගේ සේවා හිතකාමී කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් ඔවුන් සමෘද්ධියකරා යන එම ගමනේදී, ඔවුන්ගේ අවශ්‍යතා හා සහාය නොනවත්වාම සපයනු ලබන්නේය. ඉදිරි කාලය තුළදී, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් අතර පහළ මට්ටමේ පිරිසට ද සහායවීම අපගේ අපේක්ෂාවයි. අපගේ ක්ෂේත්‍ර නිලධාරීන් ගනුදෙනුකරුවන්ගේ නිවෙස්වලට පවා ගොස් 'අත්ල මත බැංකු සේවා' සංකල්පය ඔස්සේ, මුදල් ගනුදෙනු සිදු කරති. එම සේවාව ගනුදෙනුකරුවන් විසින් මහත්සේ අගය කැරේ.

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අන්තර්කරණය ප්‍රවලිත කිරීම අරභයා, ග්‍රාමීය ජනතාව සඳහා අප විසින් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම පවත්වන ලදී. එම වැඩ සටහන් බෙහෙවින්ම අදාළ වූයේ, බැංකුකරණය යනු කුමක් ද, එයින් ලැබෙන ප්‍රතිලාභ කවරේ ද, සාමාන්‍ය බැංකු ගිණුමක් පවත්වා ගන්නේ කෙසේ ද සහ ප්‍රධාන වශයෙන්ම තරුණ පිරිස් හා කාන්තාවන් සඳහා ව්‍යාපාර වර්ධනය කරගන්නා ආකාරය යනාදී කරුණු පිළිබඳවය. ජාතික වෘත්තීය

පුහුණු ආයතනයේ පුහුණුව සම්පූර්ණ කළ, පාසැල් හැරගිය බාල වයස්කාර තරුණ පිරිස් අප වෙත එළැඹ ව්‍යාපාර ආරම්භ කිරීම උදෙසා සහාය ඉල්ලා සිටිති.

අදාළ වසර තුළදී, අපගේ ශාඛාවන් 265, නව උපායමාර්ගික ස්ථානවලට යොමුකර, පහසුකම් ද වර්ධනය කිරීම තුළින්, අපට බැංකු ශාඛා ජාලය වඩාත් ස්ථාවර තත්ත්වයකට පත් කරගත හැකි විය. එමඟින්, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුව සැලසුණු අතර, අපට ද වඩාත් හොඳින් අපගේ සේවාවන් ඔවුන් වෙනුවෙන් සැපයීමට අවස්ථාව ලැබිණි. ඊට අමතරව, අප 'ලංකාපේ' (LankaPay) පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) පද්ධතිය හා යාවු හෙයින්, අපගේ ගනුදෙනුකාර හවතුන්ට දිවයින පුරා ක්‍රියාත්මක වන ATM යන්ත්‍ර 3,000 කට ප්‍රවේශ වීමේ හැකියාව උදාවිය.

තව ද, තොරතුරු තාක්ෂණය හා ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම උදෙසා සැලකිය යුතු ආයෝජනයන් අප විසින් සිදුකරනු ලැබීය. අපගේ මෙහෙයවුම් ස්වයංක්‍රීය තත්ත්වයට පරිවර්තනය කරණ ලද අතර, අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ට ඒ පිළිබඳව ප්‍රමාණවත් පුහුණුවක් ලබාදෙන ලදී. මෙම පියවරයන්හි ප්‍රතිඵල වශයෙන් අපගේ මෙහෙයවුම් වඩාත් කාර්යක්ෂම හා කඩිනම්වූ බව සතුටින් සඳහන් කළ හැකිය.

ජයග්‍රාහී කණ්ඩායමක් පෝෂණය කිරීම

අපගේ කාර්යමණ්ඩල සඳහා ඔවුන් ආකර්ශණය කෙරෙන, සවිබල ගැන්වෙන හා ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන සංස්කෘතියක් අප අනුගමනය කරන අතර, ඔවුන්ට වර්ධනයවීමේ අවස්ථා ද උදා කෙරේ. අතිශයින්ම කැපවීමෙන් යුක්ත වූ හා හැකියාවන්ගෙන් සමන්විත අප සතු සේවක කණ්ඩායමෙන් බොහෝ දෙනෙක් 25 වසරකට වඩා සේවයෙහි නිරත වුවෝ වෙති. අප පවුලක්සේ කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය අනුව, සෑම දෙනාටම ඕනෑම අවස්ථාවක දොර කවුළු විවෘතව පවතී. සමීපස්ථ සන්නිවේදන ක්‍රියාදාමයක් තුළින්, කළමනාකාරිත්ව කණ්ඩායම සේවක පිරිසට මග පෙන්වීම් හා නිර්දේශයන් පෙන්වා දෙන අතර, සේවක කණ්ඩායම ද ප්‍රශස්ත මට්ටමේ වගකීමකින් හා කුසලතාවන්ගෙන් යුක්තව සිය වගකීම් ඉටු කරන්නාහ.

බැංකුව තුළ පවත්නා දැනුම පාදකවූ සංස්කෘතිය හේතුකොටගෙන, කාර්යමණ්ඩල සාමාජිකයින්ට ඵලදායකව හා කාර්යක්ෂමව සේවය කිරීම තහවුරු කළ හැකි වනසේ, ඔවුන් විදේශගත පුහුණුව ඇතුළු අඛණ්ඩ හා පරිපූර්ණ පුහුණු කිරීම්වලට යොමු කරනු ලැබේ. ලෝක බැංකුවේ සුළු හා මධ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ සුළු හා මධ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදලේ සහායයෙන්, අදාළ වසර තුළ, පුහුණු වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරන ලදී. සේවක දුක් ගැනවිලි හා ඔවුන් මාරු කිරීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් අප පවත්වා ගනුයේ සාධාරණ හා විනිවිද භාවයෙන් යුත් ප්‍රතිපත්තියකි. ඊට අමතරව, වෘත්තීය සම්මි සමග අප සමීපව කටයුතු කරන අතර, ඔවුන්ගේ පූර්ණ සහයෝගය අපට ලැබේ.

බැංකුවේ ප්‍රතිව්‍යුහ ගතකිරීමේ ක්‍රියාවලිය යටතේ, කාර්යමණ්ඩල සාමාජිකයින් 53 දෙනෙකු සහකාර දිස්ත්‍රික් කළමනාකරුවන් වශයෙන් පත්කරනු ලැබූ අතර, ශාඛාවන් පහක් සම්බන්ධයෙන් වගකීම එයින් සෑම කෙනෙකුටම භාරවෙයි. එමඟින් ඔවුන් සවිබල ගැන්වුණා පමණක් නොව, ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට මෙන්ම, බැංකුවේ දක්මට සමාන්තරවන පරිදි ඔවුන්ගේ

මානසිකත්වය සකස් කිරීමට ද බැංකුවට හැකිවිය. එක් එක් ශාඛාවකට අනුයුක්තව 25,000 කට අධික ගනුදෙනුකාර සමුදායක් පවතින අතර, එලදායකත්වය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ඉලක්කයන් ද ඔවුන් විසින් සපුරාගනු ලැබිය යුතු වන්නේය. මෙම ක්‍රියාවලියට සමගාමීව, දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීන් ද සවිබල ගන්වන ලද්දේය.

රජයේ ආරම්භනයන්ට සහාය

ග්‍රාමීය ජනතාව වෙත සම්පව්‍රේදී හා ඔවුන් සංවර්ධනය කිරීමේදී මෙන්ම, ඔවුන්ට මූල්‍ය සහාය දැක්වීමේදී ද අපගේ භූගෝලීය විවිධත්වය ඉටු කරනුයේ වැදගත් මෙන්ම, එකට බද්ධවූ භූමිකාවකි. සාමාන්‍යාධිකාරී ප්‍රජාවන් බොහොමයක්ම බැංකු ගිණුම් ඔස්සේ අප සමග ගනුදෙනු කරන හෙයින්, එම ප්‍රජාවන් සමග කටයුතු කිරීමට වඩාත්ම සුදුසු බැංකුව අප ලෙස රජය හඳුනාගෙන තිබේ.

ඊට අමතරව, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකත්ව අංශය වර්ධනය කිරීමට රජය දක්වන්නේ ද දැඩි උනන්දුවකි. ඒ නිසාම, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකත්වයන් වර්ධනය කිරීම උදෙසා, ණය යෝජනා ක්‍රම සපයා ගැනීම පිණිස, ජාත්‍යන්තර අරමුදල් ආයතන සමග අප විසින් ගිවිසුම් කිහිපයක් අත්සන් කරන ලදී. ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකත්ව ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනාක්‍රමය, ලෝක බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදලේ ණය යෝජනාක්‍රමය සහ යුරෝපා ආයෝජන බැංකු ණය යෝජනාක්‍රමය ඉන් තුනක් පමණි.

අදාළ වසර තුළ, අපගේ අභිරුචිය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව, පාරදායක ලංසු තැබීමේ ක්‍රියාවලියකට පසු, මහා පරිමාණයේ ගුදම් දෙකක් කළමනාකරණය සඳහා රජය විසින් අප බැංකුව තෝරා ගන්නා ලදී. ටොන් 500,000 ක ගබඩා ධාරිතාව සහිත මෙම අති විශාල ගුදම් සංකීර්ණ දෙක පිහිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේය. ගොවි ජනතාවට අස්වැන්න ලබාගන්නා කාලයට වඩා අස්වැන්න නොලබන කාලවලදී ස්වකීය නිශ්පාදන සඳහා වැඩිපුර ආදායමක් උපයා ගැනීමට හැකිවනු පිණිස, ලෝක බැංකුවේ අරමුදලින් මුදල් අමාත්‍යාංශය විසින් මෙම ආරම්භනය දියත් කරන ලදී.

කිලෝග්‍රෑමයක් සඳහා මාසිකව ගෙවනු ලබන සාධාරණ ගාස්තුවක් යටතේ, ධාන්‍ය හා ඇට වර්ග ගබඩාකර තැබීම සඳහා, මෙම ගුදම් භාවිත කෙරේ. ගුදම් සංකීර්ණයන් කළමනාකරණයට අමතරව, අප විසින් ගොවි ජනතාවට අලෙවි පහසුකම් ද සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි නිශ්පාදනයන් මෙන්ම ජනතාවගේ ජීවනෝපායයන් ද වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

නිස් වසරක සේවය සැමරීම

නිස් වසරක අපගේ සේවය සැමරීම සඳහා ආයතන හා සමාජ වගකීම් ධාරාව යටතේ ක්‍රියාකාරකම් රැසක්ම දියත් කරනු ලැබීය. ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන, ග්‍රාමීය රෝහල් 30 ක් ප්‍රතිසංස්කරණය කිරීම, අපගේ ගනුදෙනුකරුවන්ගේ නිපැයුම් සහිත පුද්ගලයන් කොළඹ දී පැවැත්වීමට සංවිධානය කිරීම එයින් සමහරකි. වසර තුළදී ආගමික වැඩසටහන් කිහිපයක් ද පවත්වන ලදී.

කාර්යසාධනය

අදාළ මූල්‍ය වර්ෂය තුළදී අප විසින් ප්‍රශංසාත්මක කාර්යභාරයක් ඉටුකරන ලද්දේය. 2015 දී බදු පූර්ව ශුද්ධ ලාභය, 40% ක වර්ධනයක් සමග රුපියල් මිලියන 1,963 දක්වා ඉහළ ගියේය. තැන්පතු පදනම 19% කින් වර්ධනය වෙමින්, රුපියල් බිලියන 86 ක් පෙන්නුම් කළ අතර, පෙර වසරට වඩා 43% ක වැඩිවීමක් සහිතව, ණය ප්‍රමාණය රුපියල් බිලියන 88 දක්වා වර්ධනය වූයේය. අක්‍රීය ණය අංශය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරනු ලැබීම හේතුවෙන්, වසර තුළ අක්‍රීය ණය අනුපාතය 4% දක්වා පහත හෙලීමට අපට හැකි විය. වර්ධනයවූ ලාභය අනුව, කොටසක් වෙනුවෙන් ඉපැයීම 2014 වසරේ පැවැති රු. 3.04 සිට 2015 දී රු. 6.44 දක්වා වැඩිවිය.

අනාගතය


ඉදිරි මූල්‍ය වර්ෂයට අප සම්පව්‍රේදී, බැංකුවේ එලදායකත්වය හා කාර්යක්ෂමතාව තව දුරටත් වර්ධනයකර ගැනීමට අපි පියවර ගන්නෙමු. 2016 දී ක්‍රියාත්මක කරනු ලබන කාර්යසාධන ඇගයීම් පද්ධතිය විසින්, විෂය බද්ධ හා විනිවිද පෙනෙන පාරිතෝෂික යාන්ත්‍රණය අනුව, වඩාත් ඉහළ මට්ටමකින් ස්වකීය කාර්යසාධනය සිදුකිරීමට සේවකයින් පොළඹවනු ලැබෙනු ඇත. ඊට අමතරව, මානව සම්පත් හා අදාළ සියලුම කාර්යයන් ස්වයංක්‍රීය කරලීම සඳහා, මානව සම්පත් පද්ධතියක් වෙනුවෙන් අප විසින් ආයෝජනයක් සිදු කරනු ලැබේ.

අප දැනට පසුවනුයේ, 2016-2020 කාලය සඳහා පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම සකස් කරමිනි.

ණය ප්‍රාරම්භක පද්ධතිය හා සමගාමීව ණය පරිපාලන ඒකකයක් වෙනම ම ආරම්භ කැරෙන අතර, එවිට ලිඛිත ලිපි ලේඛන තොර කාර්යාලය පරිසරයකට මෙන්ම, ගනුදෙනුකාර හවතුන් හා අදාළ සේවා පරිසරය වැඩිදියුණු කැරෙන නවීනතම තොරතුරු තාක්ෂණ විසඳුම් හඳුන්වා දීමකට ද අපි අවතීර්ණ වන්නෙමු.

රජයේ අයවැය යෝජනා අනුව, නව ශාඛා 30 ක් පමණ අරඹා, අපගේ පැතිරුම ව්‍යාප්ත කරමින්, ඉදිරි වසරේ දී ශාඛා ජාලය 15%කින් වැඩි කරගනු ලබන්නේය. මෙහිදී අපගේ පූර්ණ අවධානය උතුරු හා නැගෙනහිර පළාත් දෙසට යොමුවනු ඇත.

අපගේ බැංකුව වනාහි, අර්ථවත්ව හා ලාභදායකව මෙහෙයවනු ලබන, ගතිකත්වයෙන් අනූන, ප්‍රාදේශීය සංවර්ධන ආයතනයකි. දිවයින තුළ දරිද්‍රතාව අඩු කිරීමටත්, සංවර්ධනය වැඩි කිරීමටත් අප විසින් ඉටුකරනු ලබනුයේ වැදගත් භූමිකාවකි. ඉදිරි වසර කිහිපය තුළ දී, අපගේ ගනුදෙනුකාර හවතුන්ට අදාළ වන්නාවූ සුපිරි මට්ටමේ නිමැවුම් සම්පාදනය කරමින්, ප්‍රබල අනුග්‍රාහක සබඳතා ඔස්සේ ආර්ථික සමෘද්ධිමත් භාවය අපගේ ජන සමාජයට භුක්ති විඳිය හැකිවනසේ, ඊට අදාළ මං පෙත් හෙලිපෙහෙලි කිරීම, කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරමින්, අප විසින් සිදුකරනු ලැබේ.



ටී. ඒ. ආරියපාල
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී



වාද්දුව ප්‍රාදේශීය ව්‍යවසායකයින්ගේ ගෘහස්ථ කර්මාන්ත වර්ධනය කරගැනීම සඳහා සහායවීම.

කළමනාකරණ විමසුම
හා විශ්ලේෂණය

මූල්‍ය සමාලෝචනය

සංවර්ධන මූල්‍ය කටයුතු කෙරෙහි කැපවූ මූල්‍ය ආයතනයක් වශයෙන්, අප රටෙහි සමාජ හා ආර්ථික සංවර්ධන කටයුතු නගා සිටුවීම සම්බන්ධයෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැදගත් භූමිකාවක දිගින් දිගටම නිරත වෙමින් සිටියි. මූල්‍ය සම්පත්ධාරියෙකු වශයෙන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරමින්, දිවයිනේ බොහෝ සංවර්ධන වැඩ සටහන්හි ඉදිරියෙන්ම සිටිනුයේ මෙම බැංකුවයි. දිවයිනේ ප්‍රාදේශීය සංවර්ධනය හා අදාළ ආර්ථිකයේ විවිධාංගයන්හි පවත්නා සංවේදී බව හා සංකීර්ණතාව හේතුකොට, බොහෝ මූල්‍ය ආයතන කාර්යශීලීව සහභාගිවීමට මැලී වෙද්දී, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දැන් අද්විතීය මූල්‍ය ආයතනයක් ලෙස පෙරමුණට පැමිණ ඇත. අපගේ ප්‍රධානතම වත්කම වනුයේ, උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා විසිරී පැතිරී සිටින, මිලියන හයකට අධික ගනුදෙනුකාර හවතුන්ගේ පදනමයි. අප බැංකුවේ ඒකාන්ත අවධානය යොමුව ඇත්තේ අපගේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම කෙරෙහිය. එහෙයින් ඔවුන් සවිබල ගැන්වීම පිණිස බැංකුව ඇප කැපවී සිටින අතර, ශාඛා 265 ක දීප ව්‍යාප්ත ජාලය මගින් එම දේශීය සංවර්ධනය සිදුකළ හැකි වෙයි.

ලාභදායකත්වය

පෙර වසර හා සංසන්දනය කිරීමේදී, මෙම වසර තුළ බැංකුවේ සම්පූර්ණ ආදායම 12% කින් වැඩිවී තිබේ. 2014 වසරේ මෙහෙයවුම් ලාභය රුපියල් මිලියන 1,400 ක්ව තිබියදී, 2015 දී බැංකුව ඊට වඩා 40% ක වර්ධනයක් වාර්තා කරමින්, රුපියල් මිලියන 1,963 ක මෙහෙයවුම් ලාභයක් උපයා ගත්තේය. බැංකුවේ බදු පෙර වත්කම් මත ප්‍රතිලාභය 2014 දී 1.1% ක්වූ නමුත්, 2015 දී එය 1.5% දක්වා වැඩිකර ගැනීමට හැකි වූයේය. තව ද, රුපියල් බිලියන 100 ක මුළු වත්කම් නියාමන අවශ්‍යතාව සම්පූර්ණකර ගැනීමට බැංකුව සමත් වූයේ ද 2015 වර්ෂයේදීය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්තු මට්ටමේ මූල්‍ය කාර්යසාධනය

2015 වර්ෂය තුළ බැංකුවේ කාර්තු මට්ටමේ මූල්‍ය කාර්යසාධනය සැලකිය යුතු ලෙස වර්ධනය විය.

2015 වර්ෂය	දෙසැම්බර් 31 රු. '000	සැප්තැම්බර් 30 රු. '000	ජූනි 30 රු. '000	මාර්තු 31 රු. '000
ශුද්ධ මෙහෙයුම් ආදායම	7,504,923	5,084,485	2,995,232	1,399,216
බදු පෙර ලාභය	1,962,795	1,081,264	378,548	41,154
බදු පසු ලාභය	882,459	522,350	142,292	(58,856)
ණය සහ ලැබිය යුතු මුදල්	88,396,437	82,884,171	74,240,240	66,756,504
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	86,324,097	84,814,331	78,187,607	73,522,026
මුළු වත්කම්	107,376,493	103,028,634	101,692,324	97,512,189
කොටස්කරුවන්ගේ හිමිකම	6,218,407	5,811,097	5,568,132	5,370,164

ආදායම

බැංකුවේ මුළු ආදායම රුපියල් බිලියන 11.1 සිට රුපියල් බිලියන 12.5 දක්වා වැඩිවෙමින් 12% ක වර්ධනයක් පෙන්නුම් කළේය. මෙම වර්ධනය හා අදාළ ප්‍රධාන දායකත්වය ලැබුණේ 11% ක පොළී ආදායමෙන් හා මුළු ආදායමට 6% ක දායකත්වයක් ලබාදුන් ගාස්තු සහ කොමිස් ආදායමෙනි.


ආදායම් සංයුතිය

	රු. '000
පොළී ආදායම	11,759,233
ගාස්තු හා කොමිස් ආදායම	739,950
වෙනත් මෙහෙයුම් ආදායම්	10,936
මුළු ආදායම	12,510,119

ශුද්ධ පොළී ආදායම

2015 මූල්‍ය වර්ෂය තුළදී ශුද්ධ පොළී ආදායම 25% ක් ලෙස සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වූයේ, පෙර වර්ෂයේ රුපියල් මිලියන 5,282 සිට රුපියල් මිලියන 6,590 දක්වා අදාළ වර්ෂයේදී වැඩිවූ හෙයිනි.


ශුද්ධ පොළී ආදායම



ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

2015 වර්ෂයේදී 24% ක වර්ධනයක් වාර්තා කළ අතර, එහි අගය රුපියල් මිලියන 625 ක් විය. එම ආදායම 2014 වසරේදී රුපියල් මිලියන 505 ක් වූයේය.

ගාස්තු හා කොමිස් ආදායම



රුපියල් බිලියන 6.2 ක් වටිනා වත්කම් ගොඩනැගීමෙන් ස්කන්ධ හා අදාළ නියාමන අවශ්‍යතාව සම්පූර්ණ කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 107 දක්වා වැඩිවීම, පෙර වසරට වඩා

16% ක වර්ධනයකි.

බදු

	2015 රු. '000	2014 රු. '000	වෙනස %
මූල්‍ය සේවා මත අගය එකතු කළ බදු	413,904	404,291	2
ජාතීය ගොඩනැගීමේ බදු	89,623	67,382	33
ආදායම් බදු	576,808	586,381	-2
ගෙවන ලද සම්පූර්ණ බදු	1,080,335	1,058,054	2


2015 වසර තුළ, මූල්‍ය සේවා මත අගය එකතු කළ බද්ද ද, ඊට අමතරව ජාතීය ගොඩ නැගීමේ බද්ද ද වශයෙන් රුපියල් මිලියන 504 ක එකතුවක් හා ආදායම් බද්ද වශයෙන් තවත් රුපියල් මිලියන 577 ක් ද බැංකුව විසින් ගෙවන ලදී. බදු වශයෙන් වසර තුළ ගෙවන ලද සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1,080 කි.

කොටස්කරුවන් සඳහා බෙදාහැරිය යුතු ලාභය


2014 වසරේ කොටස්කරුවන්ට ආරෝපනය කරන ලද ලාභය වන රුපියල් මිලියන 350 සමග, මෙම වසරේ වෙන් කරන ලද රුපියල් මිලියන 930, සංසන්දනය කරන විට, එය 166% ක වැඩි වීමකි.

	2015 රු. '000	2014 රු. '000	වෙනස රු. '000	වෙනස %
වසර තුළ ලාභය	882,459	342,287	540,172	158
විස්තීර්ණ ආදායම	47,187	7,724	39,463	511
මුළු ආදායම	929,646	350,010	579,636	166

වත්කම් මත ප්‍රතිලාභ



ස්කන්ධ මත ප්‍රතිලාභ



මුළු වත්කම්

පෙර වසරට වඩා මෙම අදාළ වසරේදී, ස්වකීය මුළු වත්කම් සම්බන්ධයෙන් බැංකුව 16% ක වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව, වත්කම්වල සම්පූර්ණ අගය රුපියල් බිලියන 100 ඉක්මවා රුපියල් මිලියන 107 දක්වා ළඟා විය.

අස්පාශ්‍ය වත්කම්

2014 වසර සඳහා වූ රුපියල් මිලියන 55 සමග සංසන්දනය කරන කල්හි, බැංකුවේ අස්පාශ්‍ය වත්කම් අගය, අදාළ වසර තුළදී 43% ක වර්ධනයක් සමග රුපියල් මිලියන 79 ක් වාර්තා කළේය. ජාලගත බැංකු පද්ධතිය, අත්ල මත බැංකු සේවය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදිය හඳුන්වා දෙමින්, බැංකු මෙහෙයුම් සඳහා තොරතුරු තාක්ෂණ වැඩිදියුණු කිරීම් කෙරෙහි බැංකුව සිය අවධානය යොමු කළේය.


යටත් කාලීන ණය

අදාළ වසර තුළදී, බැංකුව මුහුණත අගය රුපියල් බිලියන 2.5 ක වටිනාකම සුරැකුම් රහිත නිදහස් කළ හැකි, ලැයිස්තුගත ණයකරයන් නිකුත් කළේය. වර්ග තුනකින් සමන්විත එම ණයකරයන් නිකුත් කරන ලද්දේ, පස් අවුරුදු කාල සීමාවක් තුළ කල් පිරෙනු සඳහාය.

කොටස්කරුවන්ගේ මුළු ස්කන්ධය

2015 වසර අවසාන වන විට බැංකුවේ කොටස්කරුවන්ගේ මුළු ස්කන්ධය රුපියල් මිලියන 6,218 ක් විය. පෙර වසරට වඩා මෙම වසර තුළදී කොටස්කරුවන්ගේ ස්කන්ධයෙහි සංවලනයට ප්‍රාථමික වශයෙන්ම ඇතුළත් වූයේ වසර සඳහා කොටස්කරුවන්ට ආරෝපිත ලාභය, කාලය සඳහා විසර්ජිත ප්‍රමාණය සහ 2014 සඳහා ගෙවීමට නියමිත ලාභාංශයන්ය. බැංකුව කොටස්කරුවන්ගේ ස්කන්ධය හා අදාළ නියාමන අවශ්‍යතාව වන රුපියල් මිලියන 5,000 ඉක්මවා ගියේය.


මුළු ස්කන්ධය



වත්කම්වල ගුණාත්මක භාවය


බැංකුවේ අක්‍රීය ණය අනුපාතය, පෙර වසර අවසානයේ වාර්තාවූ 7.6% සිට 2015 දෙසැම්බර් 31 දින වනවිට 4% දක්වා අඩු වීමෙන් වර්ධනයක් පෙන්නුම් කළේය. දඩි ලෙස සිදු කරන ලද සමාලෝචනයන් ද, අධීක්ෂණයන් ද, අයකර ගැනීමේ ක්‍රියාවලීන්ද මෙසේ අනුපාතය අඩුකර ගැනීමට ඉවහල් විය.

අක්‍රීය ණය අනුපාතය



ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අවදානම් වර්ගීකරණය පාදක කරගනිමින් සකස් කරන ලද, බැංකුවේ අක්‍රීය ණය පිළිබඳ විශ්ලේෂණයක් පහත දැක්වේ:

රු. මිලියන



ද්‍රවශීලතාව

	2015 %	2014 %
ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අනුපාතය	21.77	35.51

බැංකුව විසින් ස්වකීය ද්‍රවශීලතා මට්ටම, නියාමන අවශ්‍යතා මට්ටමට වඩා ඉහළින් නිරන්තරයෙන්ම පවත්වාගනු ලැබ තිබේ.

තොරතුරු තාක්ෂණ වැඩිදියුණු කිරීම්

2015 වසරේදී, අභ්‍යන්තර කාර්යක්ෂමතාව හා ගනුදෙනුකාර සේවාවන් වැඩිදියුණු කිරීමෙහිලා තොරතුරු තාක්ෂණය ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.

සැලකිය යුතු දායකත්වයක් පිරිනැමීමට අමතරව, විශේෂාංගයන් හි හා වාර්තාවන්හි තත්ත්වය උසස් කරමින්, දිවයින පුරා පිහිටි 265 ක් වන ශාඛා සියල්ලම ජාලගතකරණය සිදුකිරීම අවසානවූ පසු, කේන්ද්‍රීය විද්යුත් බැංකු පද්ධති ක්‍රියාකාරකම් ඒකාබද්ධකරණය අඛණ්ඩව සිදු කැරිණ.

විශේෂාංග ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම ව්‍යවසායකත්ව ස්වරූපයකට පත්කරනු වස්, වසර තුළදී දත්ත සමූහය මධ්‍යගත කරනු ලැබීය.

ස්වකීය තිස් වන සංවත්සර සැමරුම් උත්සවවලට සමගාමීව, LankaClear (Private) Limited ආයතනයේ ප්‍රථම හවුල්කාර ස්විච්ච් ගනුදෙනුකරුවා වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, LankaPay Network ATM ස්විච්ච් වැඩ පිළිවෙළ සමග එකතු විය. මෙම ආරම්භනය අනුව, දිවයින පුරා පිහිටි LankaPay සාමාජික බැංකුවල 3,000 කට අධික ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම ඔස්සේ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිය ගිණුම්වලට ප්‍රවේශවිය හැකිවිය.

තැන්පතු එකතුකර ගැනීම සඳහා අනාගත ගනුදෙනුකරුවන්ගේ නිවෙස් සොයා යන 'දෙරින් දොර' ඉතුරුම් නියෝජිතයින් සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් 2015 වසර තුළදී, විශේෂිත මෘදුකාංගයක් සහිත (SMART) සේවාවක් හඳුන්වාදෙන ලදී. මෙම සේවාවේ විශේෂ ලක්ෂණය වශයෙන්, 'දොරින් දොර' නියෝජිතයා තැන්පතුව වෙනුවෙන් කුචිතාත්සියක් නිකුත් කරන අතර, එම තැන්පතුවේ යාවත්කාලීන කිරීම් හා අදාළ තහවුරු කිරීම් ඔහුගේ/ඇයගේ ජංගම දුරකථනය වෙත දන්වා යවනු ලැබේ.

තොරතුරු තාක්ෂණ කණ්ඩායමෙහි තවත් ප්‍රධාන කර්තව්‍යයක් වූයේ, කළමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමයි. විවිධ මට්ටමින් සිදු කැරෙන මෙහෙයුම් සඳහා අවශ්‍ය 100 ක් පමණවූ තොරතුරු තාක්ෂණ වාර්තා මෙම පද්ධතිය මඟින් සපයනු ලැබීණි. මෙම ආරම්භනයෙහි ප්‍රතිඵලය වූයේ, කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීමට හැකි වීමත්, අලුත්ම තොරතුරු අනුව තීරණ ගැනීමට හැකි වීමත්ය.

තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් සම්පූර්ණ කරන ලද බොහෝ ව්‍යාපෘතීන්, බැංකුවේ මෙහෙයුම් වර්ධනය කරගැනීමට ධනාත්මකව දායකත්වය සපයා තිබේ. අදාළ වසර පුරාම තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් පුද්ගලයන් කරන ලද කැපවීම, වගකීම සහ ප්‍රෝත්සාහී කාර්ය සාධනය අතිශයින්ම ප්‍රශංසා කටයුතු වෙයි.

ගනුදෙනුකරුවන් සහ සබඳතා සමාලෝචනය

ණය ලබා දීම

ජාතික හැදින්වීමක් සහිත සංවර්ධන බැංකුවක් වශයෙන්, සමස්ත ජාතියම නංවාලීම පිණිස සැලකිය යුතු දායකත්වයක් ලබාදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් අපේක්ෂා කෙරේ. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා බැංකුව විසින් භාවිත කළයුතු මෙවලම වනුයේ, ණය ලබාදීමේ අගනාම කාර්ය භාරයයි. කෘෂිකර්මය, කුඩා කර්මාන්ත, ධීවර, සත්ව පාලනය, නිවාස හා සේවා වැනි ආර්ථිකයේ වැදගත් අංශයන් පෙළඹවීම පිණිස ණය ලබාදීමේ කාර්යය භාවිත කළහැකි අතර, එමඟින් ජාතික ආදායමට මෙකී අංශයන් කෙරෙත් ලැබෙන දායකත්වය වැඩිවනු ඇත. මෙහිදී එක්තරා සැලකිය යුතු සාධකයක් වනුයේ, 1986 වසරේ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ආරම්භ කළ සමයේ පටන් තවමත් අඛණ්ඩවම රට තුළ ග්‍රාමීය ප්‍රදේශයන්හි පවත්නා බැංකුවේ ප්‍රබල පෞරුෂයයි.

එහෙයින්, ණය හා අදාළ මෙහෙයුම්වලට ඇතුළුව, බැංකුවේ සෑම සියලු කාර්යයක් ඔස්සේම මෙම අරමුණ ඉටුකර ගැනීමෙහිලා උපාය මාර්ගයන් බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී. ණය පහසුකම් ලබා දීමේදී කොන්දේසි සැලසුම් කරන ලද්දේ, සහනදායී පොළී අනුපාතයන් මෙන්ම, මෘදු ඇපකරු අවශ්‍යතා මත, පහසු සහන කාලසීමාවන් ද සහිත, උචිත ආපසු ගෙවීම් සැලසුම් ද මඟින් ණය අවශ්‍ය අය ආකර්ෂණය වන අයුරිනි.

ඊට අමතරව, ව්‍යවසායකත්ව සංවර්ධනය, පුහුණුව, කළමනාකරණය සහ අලෙවිය පිළිබඳ උපදේශන සේවා වැනි අතිරේක වරප්‍රසාද වූවද ණය ලබාදීමේ කාර්යයට අනුයුක්ත වූයේය. ණය සමග එම අතිරේක සාධක පිරිනැමීමෙන් ණය දීමේ අවදානම අඩු වීමට මෙන්ම, ඒනිසාම ණය දීමේදී අවශ්‍ය ඇප කෙරෙහි යැපීම ද අඩුවීමට හේතු විය.

මේ වන විට, සියලුම විවිධාකාරී ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගෝචර වන පරිදි සකස් කරනු ලැබ ඇති, විවිධ ණය යෝජනා ක්‍රම සමුදායක්, බැංකුව ක්‍රියාත්මක කරයි. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකු 'නිල්කෙත', 'රත්කෙත', 'ඉසුරු හෝග' යන ණය යෝජනා ක්‍රම කෘෂි සංවර්ධන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුකළ ව්‍යාපෘතීන්ය. තව ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධනය සහ ස්වයං රැකියා වර්ධනය සඳහා යෝජිත වෙනත් ණය යෝජනා ක්‍රම හයක් ද ඇත. ඊට අමතරව, බැංකුව ස්වකීය අරමුදල්ම ආයෝජනය කරමින්, ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහායවීම පිණිස 'ජය ඉසුර' නම් ණය යෝජනා ක්‍රමයක් ද ආරම්භකර තිබේ.

වෙළෙඳ හා ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වෙනම ණය යෝජනා ක්‍රම සැකසී ඇත. මහවැලි ගොවියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල කෘෂි හා කෘෂි නොවන අවශ්‍යතා අනුව, ණය යෝජනා ක්‍රම හතරක් හඳුන්වාදෙනු ලැබ තිබේ. විවිධ සමිති සමාගම්වල හා කණ්ඩායම්වල අභිවෘද්ධිය සඳහා 'සෙත් මිතුරු' හා 'ප්‍රජා ශක්ති' යන නම් වලින් තවත් ණය යෝජනා දෙකක් පවතින අතර, එමඟින් සමිතිවල සාමාජිකයින් සඳහා ණය පොකුරු වශයෙන් ලබා ගැනීමට හැකි වන්නේය. රට තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත 'දෙටු සවි' ණය යෝජනා ක්‍රමය මඟින් ඔවුන්ගේ ආදායම් ප්‍රභවයන්

විවිධාංගීකරණය කිරීමට මෙන්ම වෙනත් මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගැනීමට වුව ද හැකි වෙයි.

බැංකුවේ 'ඉසුරු' ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දිළිඳුම පවුල්වලට සහනය ලබාදීමට සහ ඔවුන්ට විධිමත් බැංකුකරණ ක්‍රියාවලියට ප්‍රවේශ වීමට අවස්ථාව සලසාදීම මගින් ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් සලසා දෙනු පිණිසය. මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගන්නන් කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය කැරෙන අතර, කණ්ඩායමේම සාමාජිකයින් ඔවුනොවුන්ට ඇප වීමෙන් එක් එක් සාමාජිකයාට අවශ්‍ය ණය මුදල් ප්‍රමාණය ලබාගත හැකිය. මේ සියල්ලටම අමතරව, සමිති සමාගම් සඳහා, නිවාස ණය, පරිභෝජන ණය, ප්‍රවාහන ණය ආදී වශයෙන් පවත්නා ණය අවශ්‍යතා සපුරා ගැනීමට ද හැකිවන ණය යෝජනා ක්‍රියාත්මක වෙයි.

බහුල වශයෙන්ම සංවර්ධන ණය වැඩ සටහන්වලට අරමුදල් සපයා ගනු ලබන්නේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ආදී බහු පාක්ෂික සංවිධාන ක්‍රියාත්මක කරන ප්‍රති මූල්‍යකරණ යෝජනා ක්‍රම ඇසුරෙනි. ඒ අනුව, සමාලෝචනයට භාජනයවන වසර තුළ, එවැනි ප්‍රති මූල්‍යකරණ වැඩ සටහන් 12 ක් යටතේ සහභාගිත්ව ණය ආයතනයක් ලෙස බැංකුව අඛණ්ඩවම කටයුතු කළ අතර, එයින් වැඩ සටහන් 7 ක් සඳහාම අරමුදල් සැපයුවේ ශ්‍රී ලංකා මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම ප්‍රතිමූල්‍යකරණ වැඩ සටහන්වලට විශිෂ්ට ලෙස සහභාගිත්වය ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට හැකිවීම විශේෂ සිද්ධියකි.

'දිළිඳුකම දුරලීමේ ක්‍ෂුද්‍රමූල්‍ය ව්‍යාපෘති වක්‍රීය අරමුදල', 'කුඩා ව්‍යුහගතයන්ගේ වැවිලි කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන වැඩ සටහන' සහ ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කළ 'නව පරිපූර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය' යටතේ කටයුතු කළ අන් සියලුම බැංකුවලට වඩා වැඩිම ණය ප්‍රමාණයක් ලබාදීමට හැකිවූයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටය. ඊට අමතරව, යුරෝපා ආයෝජන බැංකුව විසින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා මූල්‍යකරණය කරන ලද නව ණය වැඩසටහන සඳහා, සහභාගිත්ව ණය ආයතනයක් ලෙස කටයුතු කිරීමට බැංකුව තෝරා ගන්නා ලදී. මෙම ණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 800 ක් පමණ බැංකුව සඳහා වෙන්කරන ලද අතර, මාස හයක කාලයක් තුළ එම සම්පූර්ණ ණය මුදල ලබාගැනීමට අපේක්ෂා කරන ලදී.


සමාලෝචනයට භාජනයවන වසර තුළදී, ණය සහ අන්තිකාරම් 2014 වසරේ පැවැති රුපියල් බිලියන 62 සිට රුපියල් බිලියන 85 දක්වා වැඩි වූයේ 36.7% ක වර්ධනයක් වාර්තා කරමිනි. ඒ අනුව, සම්පූර්ණ ණය සමුච්චිය 2014 පැවැති රුපියල් බිලියන 62 සිට 2015 අවසානය වනවිට රුපියල් බිලියන 88 දක්වා වැඩි වූයේය.

අදාළ වසර තුළදී, 'ගබඩා ලදුපත් මූල්‍යකරණය' යනුවෙන් ණය සඳහා නව වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට බැංකුවට හැකි විය. ගොවි ප්‍රජාවට සහායවීම පිණිස මූල්‍යකරණය සඳහා එවන් නවීකරණයවූ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වූයේය. මෙම වැඩපිළිවෙළ අනුව, ගොවි ජනතාව අස්වැන්න නෙලන කාලයේදී, එම අස්වැන්න අඩු මිලට අලෙවි නොකොට, සිය අස්වැන්න ඇපයට තබා තාවකාලිකව අරමුදල් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ

උපුල්දෙනිය ප්‍රදේශයේ රජය වෙනුවෙන් බැංකුව මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම ආරම්භ කළ අතර, ලෝක බැංකුවේ සහායයෙන් ඉදිකිරීම් සිදුකරන ලදී. ගොවීන්ට තමන්ගේ අස්වැන්න අඩු මිලට අලෙවි නොකොට, මිල ස්ථාවරවන තෙක් මෙම ගබඩාවෙහි තැන්පත්කර තැබිය හැකිය. ඒ අතරතුර, එසේ අලෙවි කරගත හැකි අවස්ථාව උදාවන තුරු, ගොවීන්ගේ හදිසි වියදම් සඳහා අවශ්‍ය අරමුදල්, අදාළ අස්වැන්න ගබඩා කිරීමේ ලදුපත මත, කෙටි කාලීන ණය වශයෙන් ඔවුන්ට ලබාගත හැකි වෙයි.


බැංකුව විසින් 2015 වසරේදී නිකුත් කරන ලද ණය හා අදාළ ව රක්ෂණ කාර්ය සාධනයක් ඇරඹීමෙන් ගාස්තු පාදක ආදායමක් ජනනය කිරීමට බැංකුව කටයුතු සිදු කළේය. මේ සඳහා කෘෂි රක්ෂණය, සත්ව පාලන රක්ෂණය, රථ වාහන ණය රක්ෂණය, නිවාස ණය රක්ෂණය ආදී වශයෙන් රක්ෂණ සහතික ලබාගැනීම පිණිස බැංකුව රක්ෂණ සමාගම් 5 ක සේවය ලබා ගත්තේය. මෙම අත්දැකීම පදනම්කර ගනිමින්, ඉදිරි වසර තුළදී බැංකුව සතු රක්ෂණ ඒකකයක් ආරම්භ කොට, විධිමත් පරිදි රක්ෂණ කාර්යයන් සිදු කිරීමට බැංකුව දැන් සලකා බලමින් සිටී.

ණය හා අන්තිකාරම් වර්ධනය




විශ්ලේෂණය - නිපැයුම් අනුව

වර්ෂය	2015 රු. මිලියන	2014 රු. මිලියන
උකස් කිරීම	7,653	10,615
කාර්ය මණ්ඩල ණය	2,391	1,364
කෙටි කාලීන	5,002	4,934
දිගු කාලීන	73,350	45,092
එකතුව	88,396	62,005



විශ්ලේෂණය - කර්මාන්ත අනුව

වර්ගය	2015 රු. මිලියන	2014 රු. මිලියන
කෘෂිකර්ම හා ධීවර	18,907	17,472
නිශ්පාදන	10,450	8,992
ප්‍රවාහන	368	212
ඉදිකිරීම්/නිවාස	31,731	14,022
වෙළඳ	11,744	10,322
තැන්පතු/කාර්ය මණ්ඩල/ සංචාරක/පරිභෝජනය	15,197	10,986
එකතුව	88,396	62,005



ණය අයකර ගැනීම්

2014 අවසානය වනවිට පැවැති 8% ක පමණ සම්පූර්ණ අක්‍රීය ණය සමුච්චය අඩුකර ගැනීම සඳහා, බැංකුව 2015 වසර තුළදී විශේෂ අවධානය යොමු කළේය. ඒ සම්බන්ධයෙන් දරන ලද සුවිශේෂ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් වශයෙන් 2015 අවසානය වන විට එම අනුපාතය 4% දක්වා අඩුකර ගැනීමට බැංකුව සමත් විය.

අක්‍රීය ණය වර්ගය	2015 රු. මිලියන	2014 රු. මිලියන
විශේෂයෙන් සඳහන්	625	1,344
උප ප්‍රාමාණික	840	1,369
සැක සහිත	543	603
අලාභය	1,529	1,420
මුළු අක්‍රීය ණය එකතුව	3,538	4,735
අක්‍රීය ණය අනුපාතය	4%	8%

තැන්පතු


තැන්පතු පදනම පෙර වසරට වඩා 19% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රුපියල් බිලියන 86 ක් දක්වා වැඩිවීමක් වර්තා කළේය. වසර තුළ ඉතුරුම් තැන්පතුව රුපියල් බිලියන 6.4 දක්වා වැඩිකර ගැනීමට බැංකුව සමත් විය.

මෙම තැන්පතු ශේෂය උදාකර ගැනීම සඳහා බැංකුව අදාළ පළාත් පුරාම තැන්පතු ප්‍රවර්ධන ව්‍යාපාර වැඩි වැඩියෙන් පැවැත්වීය. වසරේ ජනවාරි පළමුවන දින උදාවත්ම, ශාඛා මට්ටමින් පවත්වන ලද ප්‍රථම දින වැඩසටහන් මාලාව අතිශයින් සාර්ථක වූයේය. විවිධ අංශයන් නියෝජනය කෙරෙන බැංකු ගනුදෙනුකරුවෝ තම තමන්ගේ ශාඛාවලට ගොස් ගනුදෙනු ආරම්භ කළහ.

බැංකුව සෑම වසරකම සමරන ප්‍රධාන අවස්ථාවක් නම් ජාත්‍යන්තර කාන්තා දිනයයි. ජාත්‍යන්තර කාන්තා දිනය පදනම්කර ගනිමින් කාන්තාවන්ගේ ඉතිරිකිරීම් නංවාලීම සඳහා විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් බැංකුව හඳුන්වා දුන්නේය. එසේම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව දිනය නිමිත්තෙන්, නියමිත සුභ වේලාවේදී බැංකුව සමග ගනුදෙනුකොට නව වසර ආරම්භ කරමින්, විශේෂ ප්‍රතිලාභ උදාකර ගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ආරාධනය කරයි.

එමෙන්ම, වසරේ ඔක්තෝබර් පළමුවන දිනට යෙදෙන ළමා දිනයට සමගාමීව, සෑම වසරකම ළමා ඉතුරුම් වෙනුවෙන් බැංකුව සැලකිය යුතු දායකත්වයක් පිරිනමයි. බැංකුවේ 'සිත් රූ රටා' චිත්‍ර තරගය ඔස්සේ ළමා දිනයේ වැඩ සටහන, ජාතික හා පැසැල් මට්ටමට රැගෙන යාමෙන්, බැංකුව ළමුන් වෙනුවෙන් තවත් පියවරක් තබයි. පෙර පාසැල් හා සාමාන්‍ය පාසැල් ආදී වශයෙන් සෑම තරාතිරමකම පාසැල් නියෝජනය වූ හෙයින්, ප්‍රවර්ධන වසරේ ඉතුරුම් සමුච්චයට ලැබුණේ ඉමහත් දායකත්වයකි.

තැන්පතු වර්ධනය



තැන්පතු මිශ්‍රණය

තැන්පතු වර්ගය	2015 රු. මිලියන	2014 රු. මිලියන
ඉතුරුම් තැන්පතු	28,793	22,417
දිගු කාලීන තැන්පතු	8,074	7,705
ස්ථාවර තැන්පතු	49,457	42,403
තැන්පතුවල එකතුව	86,324	72,525

සේවනියුක්තික සමාලෝචනය

දැනුම හා කුසලතා බෙදාදීම සඳහා අවස්ථාවන් සලසමින්, බැංකුවේ කාර්ය මණ්ඩලයේ වෘත්තීයමය ප්‍රමිතිය හා කාර්ය සාධනය වැඩිදියුණු කිරීම බැංකුව අවධාරණය කරයි. කාර්ය මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමෙන් හා පුරප්පාඩු සහිත ස්ථානවලට සේවකයින් යොදවමින්, බැංකුව විසින් පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරකම් සිදුකරනු ලැබ ඇත.

මානව සම්පත් වනාහි ව්‍යාපාරික උපායමාර්ගයන්හි සමෝධානික කොටසක්වන හෙයින්, බාහිර නියෝජිත ආයතනයක සම්පත් සහාය කරගනිමින් 2016-2020 කාලය සඳහා බැංකුවේ ආයතනික සැලැස්ම සකස් කිරීමට කටයුතු කරන ලදී.

විද්‍යුත් කාර්ය පාදක මානව සම්පත්

විද්‍යුත් පදනමකින් පෞද්ගලික වාර්තා පවත්වා ගැනීමට සහාය වීමක් වශයෙන්, ස්වයංක්‍රීය මානව සම්පත් පද්ධතියක් වර්ධනය කර ගැනීමට වැඩපිළිවෙල යොදනු ලැබ තිබේ. මෙම පද්ධතිය අනුව, අවම මානව මැදිහත් වීමකින් යුක්තව, සේවක පැමිණීම වාර්තාගත කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක් ඔස්සේ සේවක වැටුප් ලේඛන ක්‍රියාවලීන් සකස්කිරීමට හා නිවාඩු වාර්තා පවත්වා ගැනීමට ආදිය සඳහා ආධාරකයක් වනු ඇත. සමෝධානික මානව සම්පත් පද්ධතිය ක්‍රියාත්මක වීමේදී, මධ්‍යගත මෙහෙයුම් ක්‍රියාවලියක් අනුව ඇතැම් මානව සම්පත් කාර්යයන් සිදු කෙරෙන හෙයින්, එමඟින් පරිපාලන පිරිවැය අඩුකර ගැනීමට ද හැකි වන්නේ ය.

පිරිස් ශ්‍රම ශක්තිය

බැංකුවේ පිරිස් ශ්‍රම ශක්තිය සමන්විත වනුයේ, ස්ථීර හා කොන්ත්‍රාත් පදනම මත සේවා අවශ්‍යතාවන්ට අනුකූලව ස්ථානගත කරන ලද සේවා නියුක්තිකයින්ගෙනි. ඊට අතිරේකව, ක්ෂුද්‍රමූල්‍ය පද්ධතියට අනුගත තැන්පතු සජීවීකරුවන්, ක්ෂේත්‍ර සහායකයින් සහ ග්‍රාමීය නායකයෝ ද බැංකුවට පිරිස් ශ්‍රම ශක්ති සේවාවන් සපයන්නාහ. තව ද, විශ්ව විද්‍යාලවල ද, කාර්මික විද්‍යාලවල ද, පිළිගත් වෘත්තීය ආයතනවල ද ඉල්ලීම් අනුව පුහුණුවන්නන් සඳහා සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් සහිත පාසැල් හැර ගිය අය ද සඳහා (මාස 6 සිට 12 දක්වා) පුහුණුව ලැබීමට බැංකුව අවස්ථාව සලසා දෙයි. මේ අය ද බැංකුවේ කාර්ය සාධනයට සපයන්නේ මහඟු පිටුවහලකි. බැංකුවේ පිරිස් ශ්‍රමශක්තිය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ:

පිරිස් ශ්‍රම ශක්ති වර්ගය	සංඛ්‍යාව
ස්ථීර/කොන්ත්‍රාත් පදනම මත	2,368
තැන්පතු සජීවීකරුවන්/ක්ෂේත්‍ර සහායකයින්	197
ග්‍රාමීය නායකයින්	300
පුහුණුවන්නන්	684
එකතුව	3,549

බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙහි හා පළාත් හතේ කාර්යාලයන්හි ස්ථීර හා කොන්ත්‍රාත් පදනම මත අනුගත සේවනියුක්තිකයින් 2,368 දෙනා පිළිබඳ විස්තර පහත දැක්වා ඇත:

පළාත	ශාඛා ප්‍රමාණය	සංඛ්‍යාව	%
බස්නාහිර	33	271	11.4
මධ්‍යම	33	298	12.6
උතුරු මැද	35	288	12.2
දකුණ	54	396	16.7
ඌව	43	340	14.3
සබරගමුව	34	264	11.1
වයඹ	32	346	14.6
ප්‍රධාන කාර්යාලය	1	165	7.1
එකතුව	265	2,368	100.0

පිරිමි හා ගැහැණු වශයෙන් බැංකුව දෙපාර්ශ්වයටම සමාන සේවා නියුක්තික අවස්ථා සපයයි. ඒ අනුව, කැඩී සටහනක් පහත දැක්වෙයි:

පළාත	පිරිමි	ගැහැණු
බස්නාහිර	141	130
මධ්‍යම	147	151
උතුරු මැද	181	107
දකුණ	215	181
ඌව	228	112
සබරගමුව	142	122
වයඹ	225	121
ප්‍රධාන කාර්යාලය	110	55
එකතුව	1,389	979
ප්‍රතිශතය	58.6%	41.4%

වයස් සංයුතිය: අත්දැකීම් සහිත හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ මෙන්ම, වයස ද අවුරුදු 40 ක් පමණ වන හා ඊට වැඩි නිලධාරීන් 58.6% ක් පමණ බැංකුවේ සේවයේ නියුක්තවීම වරප්‍රසාදයක් වන අතර, එම ප්‍රවනතාවෙන් බැංකුව මහඟු ප්‍රතිඵල නෙලා ගනී. එම සංයුතිය පහත සටහනෙහි දැක්වේ:

වයස් මට්ටම (අවුරුදු)	සේවක සංඛ්‍යාව	ප්‍රතිශතය
50 සහ ඊට වැඩි	544	23.0
40-49	815	34.4
30-39	551	23.3
29 සහ ඊට අඩු	458	19.3
එකතුව	2,368	100.0

වෘත්තීයමය සැලසුම හා මූලාශ්‍ර

බැංකුවේ විශිෂ්ඨයින්ට වෘත්තීයමය වශයෙන් වර්ධණීය මංපෙත් සකසනු වස්, බැංකුවට බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ අභ්‍යන්තර උසස් කිරීම් ද සමාලෝචනයට භාජනය කරන ලදුව, එය අනුප්‍රාප්තික සැලසුම සඳහා යොදාගැනීමට මෙන්ම, වෘත්තීයමය සැලසුම් ක්‍රියාවලීන් සඳහා ද ක්‍රියාත්මක කරනු ලැබේ.

ඉහතින් සඳහන්වූ වෘත්තීයමය සැලසුම හා මූලාශ්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා නව තොරතුරු තාක්ෂණ ව්‍යුහයක අවශ්‍යතාව පැහැදිලි විය. තොරතුරු තාක්ෂණ ව්‍යුහයේ තනතුරු සඳහා අභ්‍යන්තර වශයෙන් අයැදුම්පත් කැඳවන ලද අතර, බැංකුව තුළින් සපයාගත නොහැකිවූ මානව සම්පත් සඳහා පුවත්පත් දැන්වීම් මගින් කුසලතා ඇත්තන් කැඳවන ලදී.

මානව ප්‍රාග්ධන සංවර්ධනය

සමස්ත කාර්යමණ්ඩලයටම ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීම සඳහා බැංකුව විසින් පුහුණු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම පුහුණු ප්‍රතිපත්තියට අනුකූලව, රුපියල් මිලියන 81 ක අයවැය සම්පාදනයක් සහිතව, 2015 පුහුණු වැඩ සැලසුම ක්‍රියාත්මක කරන ලදී. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මාලාවන් ද, ශාඛාවන්හි බැංකු මෙහෙයුම් ක්‍රියාවලිය ද, බැංකු හා අදාළ නෛතික සබඳතාවන් ද ආවරණය වන සේ වැඩ සටහන් 217 ක් පැවැත්වීම අරභයා පුහුණු දින දර්ශනය සකස් විණි.

ඊට අමතරව, සියලුම පළාත් ආවරණය වන සේ, සම්පූර්ණ කාර්ය මණ්ඩලයෙන් 22% ක් සහභාගි වූ ආකල්ප සංවර්ධන පුහුණුවීම් ද, කාර්යමණ්ඩල පෞරුෂත්ව වර්ධනය කෙරෙහි අවධානය යොමුවූ බාහිර පුහුණු වැඩසටහන් හතක් ද පවත්වනු ලැබීය. වසර තුළදී, ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන් 15 දෙනෙකු සහභාගිවූ විදේශීය පුහුණු වැඩසටහන් හතක් සඳහා බැංකුව අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සම්පත් සහාය සහිතව, දින පහේ සිට දහය දක්වා වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් ද පවත්වන ලද අතර, ඒවායේ 50% ක පිරිවැය සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධනය යටතේ ප්‍රතිපූරණය කෙරිණ. වසර තුළ පවත්වන ලද පුහුණු වැඩසටහන්වල සාරාංශයක් පහත දැක්වේ:

නියමිත වැඩ සටහන් සංඛ්‍යාව	217
පවත්වන ලද වැඩ සටහන් ප්‍රමාණය	164
සහභාගිවූවන්ගේ සංඛ්‍යාව	4,388
පුහුණු අයවැය	රු. මිලියන 81
පුහුණු පිරිවැය	රු. මිලියන 55
ප්‍රතිපූරණය කරන ලද ප්‍රමාණය	රු. මිලියන 9

පාරිතෝෂිකයන් සහ පිළිගැනීම

දළ වැටුප 18%-45% ලෙස වැඩි කිරීමේ අරමුණ සහිතව, බැංකුව සහ ලංකා බැංකු සේවක සංගමය අතර 2015-2017 කාලය සඳහා වැටුප් ප්‍රතිලාභ සාමූහික ගිවිසුම අත්සන් කරනු ලැබ ඇත.

බැංකුවේ තිස්වන සංවත්සරය නිමිත්තෙන්, වසර 25 ක සේවය සතුටුදායක ලෙස සම්පූර්ණ කළ සේවකයින්ගේ සේවය පිළිගැනීමක් වශයෙන් හා පාරිතෝෂිකයක් ලෙස සේවකයින් 328 දෙනෙකුට රන් කාසි පිරිනමන ලදී.

මානව සම්පත් මණ්ඩල අනුකමීටුව

2015 වසර සඳහා පත්කරන ලද මෙම කමිටුවට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ද, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීවරයා ද, මානව සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද අයත්වූ අතර, ප්‍රධාන නීති නිලධාරීවරයා කමිටු ලේකම්වරයා ලෙස කටයුතු කළේය. බැංකු සභාපතිවරයා කමිටු ප්‍රධානියා විය. බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ නව පත්වීම්වලට අනුකූලව, වසර තුළදී කමිටු සාමාජිකයෝ ද වෙනස් වූහ.

මෙම කමිටුව ක්‍රියාත්මක වූයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රෙගුලාසි අනුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කරන ලද මාර්ගෝපදේශකත්වය අනුවය. චේතන ප්‍රතිපත්තිය, කාර්යසාධන ඇගයීම, මානව සම්පත් කාර්ය සාධනය අධීක්ෂණය හා සමාලෝචනය යන කරුණු පිළිබඳව නිගමනය කිරීමේ බලය එම කමිටුවට තිබේ. 2015 වසර තුළ කමිටු රැස්වීම් හතරක් පවත්වන ලදී.

මාර්ගෝපදේශයන් අනුව, අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වයංකක්සේරු ආකෘතිපත් ලබාදෙන ලද අතර, එමඟින් ලැබෙන ප්‍රතිපෝෂණයන් මාණ්ඩලික මට්ටමින් සාකච්ඡාවට භාජනය කරන ලදී.

සමාජ හා පාරිසරික සමාලෝචනය

පාරිසරික සංරක්ෂණ ක්‍රියාකාරකම් සඳහා පරිසර හිතකාමී වැඩසටහන්

පරිසරය දූෂණය වීමෙන් ආරක්ෂාකර ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය ශාඛා ජාලය ඔස්සේ දීපව්‍යාප්ත වැඩසටහන් කිහිපයකටම අනුග්‍රහය දක්වීමට සැලසුම් කළේය.

'ශ්‍රීන් ලයිෆ් ශ්‍රී ලංකා' යනු සමාජ වගකීම් පිළිබඳ ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරන ස්වේච්ඡා සංවිධානයකි. එම ආයතනය හා එක්ව, 2015 දී ශ්‍රී පාද අඩවිය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට බැංකුව විසින් සැලසුම් කරන ලදී. වන්දනා කාලය තුළදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහන වන්දනා කිරීම සඳහා බොහෝ වන්දනාකරුවන් පැමිණි හෙයින්, පොලිතින් හා තවත් බොහෝ අපද්‍රව්‍යවලින් එම හරිත අඩවිය අපවිත්‍ර වීමෙන් පරිසරය දූෂණය වී තිබිණ.

එහෙයින්, ශ්‍රී පාද අඩවිය හා අවට පවිත්‍ර කිරීමට බැංකුව අරමුභ කළ අතර, පරිසර සංරක්ෂණයේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීම ද සිදු කරන ලදී. බැංකුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළේ පරිසර හිතකාමී ආයතනයක් වශයෙනි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි ජන සමාජයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සුභසාධනය සඳහා බැංකුව විසින් හඳුන්වාදෙන ලද විශේෂ නිපැයුම

බැංකුවේ ගනුදෙනුකාර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂණය පිණිස හා ඔවුන්ට ගරුසරු දැක්වීම සඳහා, ඔවුන්ගේ ඉතුරුම් හා අදාළව විශේෂ තැන්පතු යෝජනා ක්‍රමයක් බැංකුව හඳුන්වා දුන්නේය. මෙම තැන්පතු සඳහා ඉහළම පොළියක් පිරිනමනු ලබන අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මකවන විශේෂ සුභසාධක වැඩ සටහන්වලට බැංකුව පරිත්‍යාගයන් ද සිදු කරයි.

අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රාහකත්වය

දරුවන්ගේ ජීවිතවල පූර්ණ හැකියා කුසලතා හඳුනාගන්නා මාවත නම් අධ්‍යාපනයයි. ඔවුන්ගේ අධ්‍යාපනය හා නිර්මාණශීලීත්වය නංවාලන වැඩසටහන් හා සිද්ධි රැසක් බැංකුව හඳුන්වා දුන්නේය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 'සින් රූ රටා'

ළමා අධ්‍යාපනයේ වැදගත් සාධකයක් ලෙස සැලකෙන නිර්මාණශීලීත්වය වර්ධනය කරනු සඳහා, ජාතික මට්ටමින් පාසැල් හා පෙර පාසැල් සෑම ශ්‍රේණියක්ම ආවරණය වන සේ අදාළ වසරේ ද දෙවන වරටත් බැංකුව විසින් මෙම චිත්‍ර තරගය පවත්වන ලදී.

ජයග්‍රහකයින්ට මුදලින් ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලදී. දිවයින පුරා නියෝජනය වන සේ සිසු දරුවෝ 28,420 ක් මෙම චිත්‍ර තරගයට සහභාගි වූහ.

පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව වැඩසටහන

සිසුන් වෙත ප්‍රතිලාභ ලබන අතරම, ඔවුන්ගේ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කරනුවස්, බැංකුව විශේෂ ඉතුරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. බොහෝ දුරස්ථ ප්‍රදේශයන්හි ජීවත්වන අවශ්‍යතා සහිත දරුවන්ට අතිශයින්ම වැදගත් සාධකයක් වශයෙන්, බැංකුවේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සැලැකේ. බැංකුව දිවයින පුරා

ශාඛා මට්ටමින් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ඉලක්ක කරගනිමින් අධ්‍යාපන සම්මන්ත්‍රණ සැලසුම් කරයි. ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම අනුව එම විභාගය සමත්වන, බැංකුවේ ගිණුම් හිමි ළමුන් සඳහා, අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ දක්වා මුදල් ආධාර ශිෂ්‍යත්ව බැංකුව විසින් පිරිනමනු ලබයි.

'ජනහමු' වැඩසටහන

බැංකුව ආරම්භයේ සිටම ඉතාම පහසුවෙන් හා මිත්‍රශීලී ආකාරයෙන් ග්‍රාමීය ජනතාවට සමීපවූ ප්‍රධානතම යාන්ත්‍රණය වූයේ 'ජනහමු' වැඩසටහනයි. ශාඛා මට්ටමින් එක් එක් ශාඛාවේ වපසරිය තුළ සෑම ගමක්ම පාසා මෙම 'ජනහමු' පවත්වනු ලැබීය. වසර පුරාම මෙම වැඩසටහන් පවත්වන ලද අතර, එමඟින් ශාඛාවන්හි ආරම්භ කරන ලද සිය දහස් සංඛ්‍යාත නව ගිණුම්වල රුපියල් බිලියන ගණනින් අරමුදල් තැන්පත් වූයේය.

වෙළඳ අලෙවිපොළ හා ප්‍රදර්ශනය

බැංකුවේ ගනුදෙනුකාර ව්‍යවසායකයින්ට පිරිනැමෙන මූල්‍ය සහායයන්ගෙන් ඔබ්බට යමින්, ඔවුන්ගේ නිපැයුම්වලට ද, සේවාවන්ට ද වෙළඳපොළ අලෙවි අවස්ථා සපයා දීමට බැංකුව පියවර ගත්තේය. පළාත් මට්ටමින් වෙළඳපොළ සංවිධානය කරනු ලැබීමට අමතරව, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයෙහි ව්‍යවසායකයින් සිය දෙනෙකු පමණ සහභාගි වූ ජාතික මට්ටමේ වෙළඳපොළක් හා ප්‍රදර්ශනයක් බැංකුව දියත් කළ අතර, බැංකුවේ තිස් වසර සැමරුම හා සමගාමීව එය දින තුනක්ම පැවැත්විණි.

'ස්වර්ණ කිලින්' සම්මාන උළෙල

බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් 25 වසරක රන් සේවය සම්පූර්ණ කළ අය සඳහා, සම්මාන උළෙලක් අදාළ වර්ෂය තුළද පැවැත්විණි. 2015 ජූලි 11 වන දින, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයෙහි පැවැති, බැංකුව තිස් වසර සම්පූර්ණ කිරීමේ ප්‍රධාන උත්සවයට සමගාමීව දියත් කරන ලද මෙම උළෙලේදී, සාමාජිකයින් 328 දෙනෙකුගේ සේවාවන්ට ගරු කිරීමක් වශයෙන් රන් කාසි සහ සම්මාන පිරිනමන ලද්දේය.

ගොවි ජනතාව සඳහා ගබඩා පහසුකම්

මහ භාණ්ඩාගාරය හා එක්ව, මුදල් අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර මට්ටමේ ගබඩා භාතරක් ඉදිකිරීමේ මූලික පියවර ගනු ලැබ ඇත. ප්‍රථම ගබඩා දෙක අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපුල්දෙනිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රදේශයන්හි ඉදිකරන ලදී.

අස්වැන්න නෙලන කාලයේදී ගොවි නිස්පාදනවල මිළ පහත බැස තිබූ හෙයින්, මිල ඉහළයන තුරු ගොවියෝ අස්වැන්න සිය නිවාසවල ගබඩාකර ගත්හ. එහෙත් පලිබෝධකයින් හා වෙනත් විවිධ හානිකර තත්ත්වයන් නිසා, එම අස්වැන්නට විවිධ තර්ජන එල්ල වන්නට විය. තව ද නිවාසවල ගබඩා කිරීමේදී, නිවැසියන්ගේ ඉඩකඩ වුව ද ඇහිරිණි. දූවිලි පවා එකතු වන්නට විය. මෙම තත්ත්වය යටතේ ප්‍රශස්තම විසඳුම වූයේ ගොවි ජනතාවට ගබඩා පහසුකම් සැලසීමය.

ගොවීන්ට අවශ්‍යවූ විට බැංකුව ණය පහසුකම් ද සැලැසූ අතර, ගබඩාවල මෙහෙයවුම් කටයුතු සඳහා පූර්ණ කාලීන ගබඩා කළමනාකරුවෙකු හා අදාළ කාර්ය කණ්ඩායමක් ද බැංකුව විසින් පත් කරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනය

2015 මාර්තු 8 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු වස්, දීපව්‍යාජිත සියලුම බැංකු ශාඛාවල කාර්ය මණ්ඩල එකතුව සුවිශේෂ සේවාවන් හා විවිධ වැඩසටහන් රැසක්ම පැවැත්වූහ. එම ක්‍රියාකාරකම්වල මූලික අරමුණ වූයේ, සෑම ශාඛාවක්ම එකම දැක්මක් හා ඉලක්කයක් පාදක කර ගනිමින්, කාන්තාවන්ගේ හෙට දවස සමෘද්ධිමත්වීම සඳහා ඔවුන් යොමු කිරීමය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 'ලියසවිය' ඉතුරුම් ගිණුම මඟින් ඉතිරිකිරීමේ සංස්කෘතිය කෙරෙහි කාන්තා උනන්දුව වර්ධනය කරමින් ද, සමූහ ඉතුරුම් ක්‍රමවේදයන් හඳුන්වාදීම ඔස්සේ, එක්සත් භාවයේ ශක්තිය පිළිබඳව ඒත්තු ගැන්වීමෙන්, සමාජය තුළ කාන්තාවන් සවිබල ගන්වමින් ද, ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිස, එම 'ලියසවිය' ගිණුම හා අදාළ ණය පහසුකම් අනුව බැංකුව මූල්‍ය ශක්තිය සපයයි. මෙය බැංකුව ඉටුකරන අතිශයින්ම මාහැඟි සේවාවක් වන්නේය.

2015 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කාන්තා කාර්යාංශය පැවැත්වූ ජාතික උළෙල සඳහා අනුබද්ධ වෙමින්, නිල අනුග්‍රහකත්වය දැරුවේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි.

අත්ල මත බැංකුකරණය

ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගනුදෙනු වඩාත් පහසුවනු පිණිස බැංකුව පියවර රැසක්ම ගත් අතර, එයින් එක් පියවරක් වන ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීම් හා ඉතුරුම් එකතුකර ගැනීම සඳහා, ඔවුන්ගේ නිවෙස්වලටම ඉතුරුම් නියෝජිතයින් යැවීමේ 'අත්ල මත බැංකුකරණය' නම්වූ නව ක්‍රමවේදය මෙරට ක්‍රියාත්මක කළ ප්‍රථම බැංකුවක් වශයෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැඳින්විය හැකිය. අත්ල මත ගෙන යා හැකි විද්‍යුත් උපකරණයක් මඟින් එම ගනුදෙනු සිදු කෙරෙන අතර, ගනුදෙනුව ක්ෂණිකව හා ස්වයංක්‍රීයව බැංකු පද්ධතිය තුළ යාවත්කාලීන වන්නේය.

ගනුදෙනුකරුවන්ගේ දෛනික ව්‍යාපාර කාර්යයන්ට අවහිරයක් නොවනසේ බැංකු ගනුදෙනු සිදුකිරීම මෙමඟින් ව්‍යවසායකයින්ට පහසු වෙයි.

'පොකුරු ගම්මාන'

'පොකුරු ගම්මාන' සංකල්පය තුළින් බිහිවූ බැංකුවේ ජාතික ව්‍යාපෘතිය නම්, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික, සමාජයීය හා සෞඛ්‍ය සන්කාරක තත්ත්වයන් නගා සිටුවීම පිණිස ගම් 25,000 ක් ස්ථාපනය කිරීමට සැලැස්සී කිරීමයි. එහි ප්‍රථම පියවර ගලෙන්බිඳුණුවැව දී බැංකුව ආරම්භ කළේය. එම ක්ෂේත්‍ර වාරිකාවේදී, බැංකුව ගැමි ජනතාවගේ දියුණුව සඳහා අවශ්‍ය කරුණු පිළිබඳව උපදෙස් ලබාදුන්නේය.

'මහවැලි මෙහෙවර'

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වනාහි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද දැවැන්ත ව්‍යාපෘතියකි. එම භෞතික හා මානව සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මහවැලි ගම් වාසීන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය නංවාලීම අරභයා, මහවැලි අධිකාරිය සමග එක්ව බැංකුව නව වැඩසටහනක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභ ජනතාවට සමීප කරලීම උදෙසා, උපාය මාර්ගිකව සැලැස්සී කරන ලද ණය යෝජනා ක්‍රමයක් බැංකුව විසින් ඉදිරිපත්කර ඇත. එම යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුරූපිවන පරිදි සිදුකිරීම සඳහා කැමැති මූල්‍ය නිපැයුම් කාර්යයක් ඔවුන්ට තෝරාගත හැකිය. කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර, කර්මාන්ත, ව්‍යාපාර ව්‍යාප්තිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සහ ක්ෂුද්‍ර මූල්‍ය ආදිය හා අදාළ කාර්යයන් සඳහා මේ යටතේ මූල්‍ය සහාය පිරිනැමේ.

'ජනගමු' (මූල්‍ය අන්තර්කරණය)

බැංකු ශාඛාවන් පවත්නා සෑම ප්‍රදේශයකටම අයිති සෑම ගමක්ම ආවරණය වනසේ ප්‍රජා රැස්වීම් පැවැත්වීමට බැංකුව ඉලක්ක කරගත්තේය. එයින් අදහස් වූයේ ජනතාව සවිබල ගැන්වීමය. ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීම, මූල්‍ය දැනුවත්කම වර්ධනය, මූල්‍ය කළමනාකරණය ඉස්මතුකර දැක්වීම සහ මූල්‍ය ශීක්ෂණය යනාදිය ඊට ඇතුළත් විය.

මෙම වැඩසටහන යටතේ පහත දැක්වෙන ප්‍රතිලාභ බැංකුවේ ගනුදෙනුකරුවන්ට හිමිවිය:

- ඉතුරුම් සංස්කෘතියට හුරුකරනු ලැබීම සහ සමාජ ආර්ථිකය ඉහළ නංවනු ලැබීම
- මූල්‍ය සේවාවන් ලබාගත හැකිවීම
- උපදේශන සේවාවන්ට ප්‍රවේශවිය හැකිවීම

කුඩා කණ්ඩායම් සහ 'ජනතා සමාගම්'

ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම උදෙසා බැංකුව විසින් වැඩසටහන් රාශියක්ම ක්‍රියාත්මක කොට තිබේ. කුඩා කණ්ඩායම් ක්‍රමවේදය යටතේ, ජන කොටස් බැංකුවට සම්බන්ධ කළ හැකි ප්‍රජා නායකයින් මඟින්, එම ජනතාවගේ ආර්ථික දැනුම වර්ධනය කරනු ලැබීමෙන්, ඔවුන් ආර්ථික කටයුතුවල නිරත කරවිය හැකි වැඩසටහන් බැංකුව දීප ව්‍යාප්තව මෙහෙයවීය. එම නායකයින්ගේ කාර්යභාරය වූයේ පුද්ගලයින් 5 සිට 8 දක්වා අන්තර්ගත කණ්ඩායම් ස්ථාපනය කොට, ඔවුන්ට සහාය වෙමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හා එවැනි කණ්ඩායම් කිහිපයක් එක්කොට සමූහය බැගින් සකස් කිරීමය.

මෙම කණ්ඩායම්වල 90% ක කාන්තා සහභාගිත්වයක් පැවැති අතර, අඩු ආදායම් සහිත පවුල් මේ සඳහා ඉලක්ක කරගනිමින්, ඔවුන් බැංකුකරණ පරිචයන්ට හඳුන්වා දෙන ලද්දේය.

තව ද, ග්‍රාමීය ජනතාවගේ පහසුව සඳහා 'ජනතා සමාගම්' සංකල්පය යටතේ 'ඉසුරු' යන නමින් වැඩසටහනක් බැංකුව විසින් ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහන අනුව, දිස්ත්‍රික්ක මට්ටමින් බැංකුව ද, සංවර්ධන සමිති සමාගම් ද, යටතේ ආරම්භ කරන ලද ජනතා සමාගම්වලට ජනතාවගේ ඉතුරුම් ද ප්‍රාග්ධනය ලෙස යොදවනු ලැබීමෙන්, අඩු ආදායම් ලබන ජන කොටස් සවිබල ගැන්වීමේදී විශාල කාර්යභාරයක් ඉටුකළේය.

ගතවූ වසර 15 ක කාල පරාසය තුළ, මෙම වැඩ පිළිවෙළ මාතර, මහනුවර හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඉතා පුළුල් මට්ටමින් හා සාර්ථකව ක්‍රියාත්මක කරන ලද්දේය.



විවිධ අත්යන්ත්‍ර පිළි නිර්මාණයෙහි යෙදී සිටින පොල්පිතිගම කඩිසර ව්‍යවසායක කතූන්.

භාරකාරත්වය

අධ්‍යක්ෂ මණ්ඩලය



01

02

03

04

05

06

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා සභාපති

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවෙන් ලද කෘෂිකර්මය පිළිබඳ විද්‍යාපති උපාධියක් ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලත් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානය වෙතින් ලද ජාත්‍යන්තර සබඳතා පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවක් ද උසුලයි.

ඔහු, කෘෂි විශේෂඥවරයෙකු මෙන්ම විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර සංවර්ධනය හා සම්බන්ධව සංවර්ධන බැංකුකරුවකු ලෙස කටයුතු කිරීමේ වසර 25 ට ආසන්න පළපුරුද්ද සහිත සුදුසුකම් ලත් බැංකුකරුවකු ද වෙයි. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා පැල්වත්ත සීනි කර්මාන්ත සමාගමෙහි කළමනාකරණ කණ්ඩායමෙහි ආරම්භක සාමාජිකයෙකු වූ අතර, DFCC බැංකුවෙහි උපසභාපති හා DFCC බැංකුවට පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිත සමාගමක් වන සී/ස DFCC කන්සල්ටිං පුද්ගලික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී යන නිලයන්ද උසුලා ඇත. ඔහු ශ්‍රී ලංකා දකුණු ආසියා හවුල්කාරිත්වයෙහි (SAPSRI) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

2. සරත් හේවගේ මහතා අධ්‍යක්ෂ

සරත් හේවගේ මහතා ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකු වන අතර, ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද උසුලයි.

හේවගේ මහතා ආර්ථික විද්‍යා දර්ශනපති උපාධිය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවී සිටින අතර, එම උපාධිය වෙනුවෙන් ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය වන්නේ 'ආණ්ඩු විසින් මූල්‍ය වගකීම් කළමනාකරණය උල්ලංඝනය කිරීම හා සම්බන්ධ ආර්ථික විද්‍යාත්මක කරුණු හා දේශපාලනික පීඩනය - ශ්‍රී ලංකාව පිළිබඳ සිද්ධි අධ්‍යයනය' යන්නයි. එයට අතිරේකව ඒ මහතා ඉන්දියාවේ වන්දිගාර්හි පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ලේකම් කාර්යාලයෙහි ආසියා මධ්‍යස්ථානයෙන් තරුණ කටයුතු පිළිබඳ සහතිකලාභියෙකි.

හේවගේ මහතා ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශවලින් සම්බන්ධීකරණ ලේකම් ධුරය උසුලයි. එයට අමතරව ඒ මහතා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පර්යේෂණ සහකාරවරයකු ලෙස ද කටයුතු කරයි. හේවගේ මහතා සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයෙහි හා පොල් වගාකිරීමේ මණ්ඩලයේ තනතුරු ගණනාවක් හොබවා ඇති අතර, රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස ද සේවය කර ඇත.

හේවගේ මහතා බාහිර උපාධි පාඨමාලාවන්හි කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන අතර, දැනට ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික විද්‍යාව, කළමනාකරණ ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් ඉගැන්වීමෙහි නිරත වේ.

3. මුක්තාර් මරික්කාර් මහතා අධ්‍යක්ෂ

මුක්තාර් මරික්කාර් මහතා වෘත්තීයයෙන් ඉංජිනේරුවරයෙකු වන අතර, අලෙවිකරණ වරලත් ආයතනයෙහි (එ.රා.) හා තාපන, ශීතකාරක හා වායුසමන ඉංජිනේරුවරුන්ගේ ඇමෙරිකානු සංගමයෙහි අධි සාමාජිකත්වය උසුලයි. ඒ මහතා ග්‍රොස්ටෙයාර් සමූහයෙහි සභාපති



07



08



09



10



11

හා කළමනාකරණ අධ්‍යක්ෂ වේ. තවද ඒ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

මරික්කාර් මහතා 2001 වසරේ සිට ශ්‍රී ලංකාවේ විද්‍යානිසියා ජනරජ කොන්සාල් ජනරාල් ලෙස සේවයකර ඇති අතර සී/ස පැන් ඒෂියා බැංකු කෝපරේෂන්හි ආරම්භක අධ්‍යක්ෂ හා නියෝජ්‍ය සභාපති ද විය. ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය සභාපති ලෙස හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය සභාපති ලෙස රාජ්‍ය අංශයේ ද සේවයකර ඇත.

4. ශමාරා හේරත් මිය

අධ්‍යක්ෂිකා

ශමාරා හේරත් මහත්මිය ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධ්‍යවරයෙකි. ශමාරා මූල්‍ය/ගිණුම්කරණ ක්ෂේත්‍රයෙහි සිය වෘත්තීය ආරම්භ කළේ වණික් ඉන්කෝපරේෂන් ලිමිටඩ්හි ආයතනික මූල්‍ය අංශයෙහි සේවය කරමිනි. ඉන් අනතුරුව ඇය ඇයගේම දැන්වීම් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ආරම්භ කළාය. ගෝලීය ස්වර්ණාභරණ සන්නාමයක් (සීගානි ජුවෙලරිස්) වෙනුවෙන් අලෙවිකරණ හා මානව සම්පත් ප්‍රධානී ලෙස ඇයගේ වර්තමාන භූමිකාව තුළ ඇය ලන්ඩන්, මාලදිවයින, ශ්‍රී ලංකාව, සිෂෙල්ස් හා මලයාසියාව තුළ එහි ලෝක ව්‍යාප්ත සැපයුම් ජාලය හරහා මහාග්‍රි ස්වර්ණාභරණ ප්‍රවර්ධනය කිරීමේ වගකීම උසුලන්නීය. සමාගමේ සමස්ත මානව සම්පත් මෙහෙයවීම හා කළමනාකරණය ද ඇ දියුණු කරන්නීය.

5. එස්. ආර්. ආටිගල මයා

අධ්‍යක්ෂ

එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වන අතර, දැනට මහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කරයි. මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වසර 24 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතිය.

ආටිගල මහතා එක්සත් රාජධානියෙහි වෝර්වික් විශ්වවිද්‍යාලයේ ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධ්‍යවරයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධ්‍යවරයෙකු වේ.

මහ භාණ්ඩාගාරයෙහි නියෝජ්‍ය ලේකම් ධුරයට පත්වීමට පෙර ආටිගල මහතා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙහි හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය උසුලමින් රජයේ මූල්‍ය තහවුරු කිරීමේ ක්‍රියාවලි තුළදී ප්‍රයත්නයන්ට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

ආටිගල මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි අධ්‍යක්ෂවරයෙකු හා වැඩබලන සභාපති ලෙස ද ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ද සේවයකර ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වැනි රජයේ ප්‍රධාන ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩලවල මහ භාණ්ඩාගාරය නියෝජනය කර ඇත.

දැනට, ආවිගල මහතා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි හා සෙවන අරමුදලේ මහ භාණ්ඩාගාර නියෝජිත ලෙස කටයුතු කරමින් සිටී.

6. ජගත් ගමනායක මහතා

අධ්‍යක්ෂ

ජගත් ගමනායක මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා මෙහෙයුම් හා අලෙවිකරණ) තනතුර හොබවයි. බැංකුකරණ කර්මාන්තයෙහි වසර 18 කට අධික පළපුරුද්දක් ඔහු සතිය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට එක්වීමට පෙර ඒ මහතා පොහොර, ඉදිකිරීම් නිපැයුම් හා පාරිභෝගික නිපැයුම් යනාදිය ඇතුළු විවිධ කර්මාන්ත තුළ සේවා පළපුරුද්ද අත්කරගෙන ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙහි (SLIM) අධි සාමාජිකයෙකු ද ඇමෙරිකානු අලෙවිකරණ සංගමයෙහි සාමාජිකයෙකු ද මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයෙකු ද වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති උපාධිධරයෙකු වන ඔහු ජේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් ලත් විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ද උසුලයි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව හා එ.රා. හි වරලත් අලෙවිකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු වරලත් අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට (SLIM) සම්බන්ධවීම මගින් ඔහු අලෙවිකරණ සමාජයට සිය දායකත්වය ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙහි ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇත. අලෙවිකරණ වරලත් ආයතනයෙහි ශ්‍රී ලංකා කලාපීය මූල්‍ය හිතාධිකාර කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ද ඔහු සේවයකර ඇත.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ව්‍යාපාර පරිපාලනපති, CMA හා අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතන පාඨමාලාවන්හි හා කළමනාකරණ අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවෙහි කටීකාවාර්යවරයෙකු වන ඔහු අලෙවිකරණය හා කළමනාකරණය පිළිබඳව දේශන පවත්වයි. ඔහු ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයෙහි ද කටීකාවාර්යවරයෙකු වේ.

7. කේ. බී. එස්. බණ්ඩාර මහතා

අධ්‍යක්ෂ

කෝලිය බණ්ඩාර මහතා 2014 පෙබරවාරි මස සිට ලංකා බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට නම් කරන ලදුව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවෙහි සභාපති ලෙස කටයුතු කරයි. 2012 මාර්තු මස සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර උසුලන ඔහු ලංකා බැංකුවේ ස්ථීර සේවකයෙකි. ලංකා බැංකුවේ ඔහුගේ වර්තමාන කාර්යයන් ලෙස නිපැයුම් කළමනාකරණය, ඉස්ලාම් මූල්‍යකරණය, සංවර්ධන බැංකු කටයුතු, ඉලෙක්ට්‍රොනික් බැංකු කටයුතු හා ණය/හර කාඩ්පත් මෙහෙයුම් අයත්වේ.

දේශීය හා විදේශීය යන දෙආකාරයෙන්ම තොරතුරු පද්ධති, ආයෝජන, භාණ්ඩාගාර කළමනාකරණය, ජාත්‍යන්තර බැංකුකරණ මෙහෙයුම් හා ආයතනික බැංකුකරණය යන ක්ෂේත්‍රවලට පුළුල් ලෙස නිරාවරණය වෙමින් අත් කරගත් බැංකුකරණයෙහි වසර 27 කට අධික පළපුරුද්ද ඔහු සතිය. සී.ස. ලංකා බැංකුව (එ.රා.) හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු කටයුතුකර ඇත. බැංකුවෙහි සේවයට බැඳීමට ප්‍රථමයෙන් ඔහු කැළණිය විශ්වවිද්‍යාලයෙහි සහකාර කටීකාවාර්යවරයෙකුට සිට ඇති අතර, මහවැලි අධිකාරියෙහි ද සේවය කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ණය හා ආයෝජන කළමනාකරණය යන ක්ෂේත්‍රවල සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

බණ්ඩාර මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධරයෙකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ලත් කුසලතා සාමාර්ථයක් සමග ව්‍යාපාර පරිපාලනපති උපාධියක් ද ඔහු සතිය. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකයෙකු වන අතර, එම ආයතනයෙන්ම බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත්තේ 1998 වසරේ 'විශිෂ්ටතම ශිෂ්‍යයා' බවට ද පත් වෙමිනි.

බණ්ඩාර මහතා දැනට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතන පාලන මණ්ඩලයෙහි සාමාජිකයෙකි. ඔහු ජාතික වාණිජ මණ්ඩලයෙහි සහා සාමාජිකත්වය ද උසුලයි.

8. ටේෂ්ට් කා ජයසිංහ මහත්මිය

අධ්‍යක්ෂිකා

ටේෂ්ට් කා ජයසිංහ මහත්මිය 1987 දී කළමනාකරණ අභ්‍යාසලාභිනියක ලෙස මහජන බැංකුවේ සේවයට බැඳුණු අතර, බැංකුකරණ ක්ෂේත්‍රයෙහි වසර 28 කට අධික අත්දැකීම් සම්භාරයක් උසුලමින් පුද්ගල බැංකුකරණය මෙන්ම ආයතනික හා සංවර්ධන බැංකුකරණය භාරව සිටින්නීය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ ප්‍රථම පංති උපාධිධාරිනියක වන අතර, AIB ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරණ සුදුසුකම් ලබා සිටින්නීය.

9. නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා

අධ්‍යක්ෂ

නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා 2015 නොවැම්බර් 16 වැනි දින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වැඩ භාරගත්තේය. අරුල්ප්‍රගාසම් මහතා INSEAD ව්‍යාපාර පාසලෙන් ව්‍යාපාර පරිපාලනපති උපාධිලාභියෙකු වන අතර, ඇ.එ.ජ. හි මැකලිස්ටර් විද්‍යායතනය වෙතින් ආර්ථික විද්‍යාව හා නීතිය යන විෂයයන්ගෙන් ශාස්ත්‍රවේදී උපාධිය වෙනුවෙන් හැදෑරීම් කිරීම පිණිස ඔහුට කොෆී අන්තන් ජාත්‍යන්තර ශිෂ්‍යත්වය පිරිනමනු ලැබිණි. අරුල්ප්‍රගාසම් මහතා වෘත්තියෙන් නීතිඥවරයෙකු වන අතර, පොදු නීතිය හා සිවිල් නඩු කටයුතු පිළිබඳ විශේෂඥභාවය සහිත ඔහු, මුදල් අමාත්‍යාංශයෙහි උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි. එයට පෙර ඔහු නිව්යෝර්ක් හි මෙරිල් ලින්ච් හි ආයෝජන බැංකුකරුවෙකු වූ අතර, AMBA පර්යේෂණ ආයතනයෙහි ආශ්‍රිත උප සභාපතිවරයෙකු වූයේය.

10. ඩබ්ලිවු. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා

අධ්‍යක්ෂ

ඩබ්ලිවු. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා 2015 නොවැම්බර් 2 වැනි දින ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය.

අබේසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙකු වන අතර, මාණිකාස විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව හා මැණික් පතල් කර්මාන්තය, මැණික් හඳුනාගැනීම, මැණික් තක්සේරු කිරීම හා යාන්ත්‍රික පතල් කැණීම සම්බන්ධ වසර 10 ක පළපුරුද්ද ද, හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවක් ද ඔහු සතිය.

1988 සිට 1994 දක්වා අබේසිංහ මහතා ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවේ දිස්ත්‍රික් කළමනාකාර තනතුරෙහි සේවයකර ඇත.

11. ඒ. එච්. එම්. රියාස් මහතා

අධ්‍යක්ෂ

රියාස් මහතා කළමනාකරණ උපදේශනය, ආයතනික මූල්‍ය, ආයෝජන කළමනාකරණය, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් හා ප්‍රාථමික වෙළඳ මෙහෙයුම් පිළිබඳ වසර 26 ක පළපුරුද්ද සහිත ආයෝජන බැංකුකරුවෙකි.

ව්‍යාපාර හා ව්‍යාපාර ඒකක පිහිටුවීම, සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම හා ආයෝජන අංශ, ආයෝජන කළමනාකරණ සමාගම්, ප්‍රාථමික වෙළඳ මෙහෙයුම් ඇතුළුව මූල්‍ය කර්මාන්තය තුළ සමාගම් ලැයිස්තුගත කිරීම හා බලපත්‍රලත් මූල්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම ඔහු නිරාවරණයවී ඇති ක්ෂේත්‍ර අතරට අයත්වේ.

ACMA (එ.රා.), CGMA, කොළඹ විශ්වවිද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය යන සුදුසුකම් ලබාඇති ඒ මහතා වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.

2013 වසරේදී ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන ප්‍රාථමික වෙළඳ සමාගමක් වන සී.ස. නැට්වෙල්න් සෙකුයුරිටීස් ආයතනයට ප්‍රධාන විධායක නිලධාරී ලෙස බැඳුණු අතර, මාස තුනක් ඇතුළත සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් කරනු ලැබුයේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ආයෝජන කළමනාකරණ ආයතනයක් වන පරිපාලන සමාගමේ ද අධිකෂණය ද ඔහු යටතට පත්වෙමිනි. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලාභ ලබමින් තිබූ සමාගම ලාභ උපදවන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ඔහු සමත් විය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඔහු සේවය කළේය.

දැනට රියාස් මහතා ආයෝජන කළමනාකරණය හා භාණ්ඩාගාර කළමනාකරණය යන ක්ෂේත්‍රවල සමාගම් ගණනාවක ප්‍රවීණෝපදේශක/උපදේශකවරයෙකු ලෙස සිය වෘත්තීය කටයුතුවල නිරතවී සිටී.

ආයතනික කළමනාකරණ කණ්ඩායම



01



02



03



04



05



06

1. ටී. ඒ. ආර්යපාල මහතා

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී දැනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වන ටී. ඒ. ආර්යපාල මහතා සංවර්ධන බැංකුකරණය, සමුපකාර හා ශාඛා බැංකුකරණය හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යන ක්ෂේත්‍රවල විශේෂඥභාවය අත්කරගනු ලදුව, බැංකු සේවයෙහි විවිධ තනතුරු හොබවමින් වසර 37 ක් සපුරා ඇත. 1978 දී මහජන බැංකුවෙහි සේවයට බැඳුණු ආර්යපාල මහතා 2014 සැප්තැම්බර් දක්වා ශාඛා කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු, කලාපීය සහකාර සාමාන්‍යාධිකාරී හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මට්ටම්වල සේවය කළේය.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිධරයකු මෙන්ම නීතියේදී උපාධිධරයකු වන ඔහු නීතිඥවරයෙකි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු (IBSL, FIB) වන හෙතෙම ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණවේදීන්ගේ ආයතනයේ (MAAT) ආශ්‍රිත සාමාජිකයෙකු ද වේ. සමුපකාර, ව්‍යාපෘති ණයදීම්, ක්ෂුද්‍ර මූල්‍ය, මානව සම්පත් කළමනාකරණය සහ ශාඛා ව්‍යාපාර/බැංකුකරණය යන ක්ෂේත්‍රවල පුහුණුව හා ඊට නිරාවරණයවීම ඔහු දේශීය හා විදේශීය වශයෙන් පුළුල් ලෙස ලබා ඇති අතර, මහජන බැංකුවේ සිය සේවා කාලය තුළදී හෙතෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංකල්පය හා සංවර්ධන ණයදීම් යළි ප්‍රබෝධමත්කර තිබේ.

2. චජිර ජයසිංහ මහතා

ප්‍රධාන තොරතුරු නිලධාරී වසර විස්සකට අධික පළපුරුද්ද සහිත තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන චජිර ජයසිංහ මහතා 2011 ජුනි මසදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවයට එක් වූයේය. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජනේරු විද්‍යාවේදී උපාධිධාරියෙකි. තායිලන්තයේ තාක්ෂණවේදය පිළිබඳ ආසියානු ආයතනය වෙතින් ඉංජනේරු විද්‍යාපති උපාධිය මෙන්ම ඇ.එ.ජ. හවායි විශ්වවිද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලනපති උපාධිය ද ඔහු ලබා ඇත. උපාධිය ලැබීමෙන් පසු IBM වර්ල්ඩ් ව්‍රේඩ් කෝපරේෂන් ආයතනයේ පද්ධති ඉංජනේරුවරයෙකු ලෙස ඔහු සිය වෘත්තීය දිවිය ආරම්භ කළේය. මූල්‍ය සේවා හා බැංකුකරණ කර්මාන්තයේ කළමනාකරණ තනතුරු හෙබවීමේ වසර දොළහකට අධික පළපුරුද්ද ඔහු සතුය. බ්‍රිතාන්‍ය පරිගණක සංගමයෙහි සහතිකලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු (CITP) හා ඇ.එ.ජ. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයෙන් සහතිකලත් ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු වන ජයසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ වරලත් ඉංජනේරුවරයෙකු ද වේ.

3. ටී. කුහන් මහතා

ප්‍රධාන අවදානම් නිලධාරී වෘත්තීය බැංකුකරුවෙකු වන ටී. කුහන් මහතා කීර්තිමත් පෞද්ගලික බැංකු දෙකක එනම් හැටන් නැෂනල් බැංකුව හා යූනියන් බැංකුව යන බැංකු දෙකෙහි සේවය කිරීමෙන් අනතුරුව, 2011 සැප්තැම්බර් මසදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවයට බැඳුණි. සංවර්ධන බැංකුකරණය, ආයතනික ණය, ශාඛා බැංකුකරණය, අවදානම් කළමනාකරණය හා වෙළඳ මූල්‍ය සම්පාදනය යන ක්ෂේත්‍රවලට නිරාවරණය සහිතව බැංකුකරණ අංශයෙහි පමණක්ම වසර 25 කට අධික අඛණ්ඩ සේවා කාලයක් ඒ මහතා සතුය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාපති උපාධිධරයෙකු වන අතර එම විශ්ව විද්‍යාලයෙන්ම ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ධීප්ලෝමාව හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් ලත් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ධීප්ලෝමාව හා බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ ධීප්ලෝමාව සහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ප්‍රදානය කරන ලද යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික තාක්ෂණික ධීප්ලෝමාව ඔහුගේ අනෙකුත් සුදුසුකම්වේ. ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයෙකි.

4. අජිත් අලහකෝන් මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ණය හා ණය අයකර ගැනීම් අජිත් අලහකෝන් මහතා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජ විෂයය පිළිබඳව විශේෂ උපාධිය ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයෙකුවේ. ඒ මහතා 1979 වසරේදී මහජන බැංකුවට එක් වෙමින් සිය බැංකු වෘත්තීය දිවිය ආරම්භ කළේය. තවද, මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරමින් ඒ මහතා සභා සංවර්ධන බැංකුව පිහිටුවීමේ කාර්යයට ගැඹුරින් සම්බන්ධව සිටියේය. ඉන් අනතුරුව සී/ස එල් බී ඊනැන්ස් ආයතනයට එක්වූ ඒ මහතා සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සාර්ථක වසර හතක සේවය ඒ වෙනුවෙන් කැප කළේය. බැංකුකරණ කර්මාන්තය හා මූල්‍ය සේවාවන් තුළ මූල්‍ය හා පොදු කළමනාකරණය පිළිබඳ වසර 37 ට අධික පළපුරුද්ද අලහකෝන් මහතා සතුය. එයට අමතරව සී/ස අබාන්ස් ගයින්ස් ආයතනය පිහිටුවීමට ද ඔහු සම්බන්ධව සිටි අතර 2006 වසරේදී එහි ප්‍රථම සාමාන්‍යාධිකාරී බවට පත් වූයේය. 2010 වසරේදී ඔහු සී/ස ග්ලෝබල් ට්‍රස්ට් ගයින්ස් ආයතනයෙහි ප්‍රථම සාමාන්‍යාධිකාරී/විධායක නිලධාරී බවට පත්වෙමින් එය ගොඩනැංවීමේ කාර්යභාරය භාර ගත්තේය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එක්වීමට පෙර ඔහු ණය අංශයෙහි ප්‍රධානියා ලෙස නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවෙහි සේවයකර ඇත.

5. සී. කළුපහන මහතා

ප්‍රධාන මූල්‍ය නිලධාරී කළුපහන මහතා 2013 වර්ෂයේ සැප්තැම්බර් මසදී බැංකුවේ සේවයට බැඳුණි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස පත්වීමට පෙර ඔහු බැංකුකරණ, මූල්‍ය, රක්ෂණ හා අනෙකුත් විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය ප්‍රධානී, විගණන ප්‍රධානී, සහකාර සාමාන්‍යාධිකාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ඇතුළුව දේශීය හා විදේශීය සමාගම් ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇත.

වසර 33 ට අධික පළපුරුද්දක් ඔහු සතුවන අතර ටැන්සානියා, සවුදි අරාබිය සහ ඇන්ගෝලා/එ.රා. යන රටවල වසර ගණනාවක් බ්‍රිතාන්‍ය, අයිරිෂ් හා ඇමෙරිකානු සමාගම්වල විදේශිකයන් සමග සේවය කිරීමෙන් සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තර නිරාවරණය ලබා ඇත. එයට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ සමාගම් ගණනාවක ද සේවයකර තිබේ. ඔහු, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර ආයතනයෙහි අධි සාමාජිකයෙකු ද, ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණවේදීන්ගේ සංගමයෙහි අධි සාමාජිකයෙකු ද, ශ්‍රී ලංකා වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයෙහි අධි සාමාජිකයෙකු ද වන අතර ටැන්සානියාවේ සහතික ලත් රජයේ ගණකාධිකාරී හා විගණන මණ්ඩලයේ සාමාජිකත්වය ද උසුලා ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි සාමාජිකත්වයට ඇතුළත්කර ගැනීම සඳහා අවශ්‍යවන වසර 4 ක පුහුණුව කළුපහන මහතා ලබාගෙන ඇත්තේ KPMG ශ්‍රී ලංකා වෙතිනි.

6. ජගත් කරුණාතිලක මහතා

මානව සම්පත් සංවර්ධන හා පරිපාලන ප්‍රධානී වසර 29 ට අධික පළපුරුද්ද සහිත මානව සම්පත් විශේෂඥයකු වන ජගත් කරුණාතිලක මහතා 2014 ජූලි මසදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සේවයට බැඳුණේය. ඔහු රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී/ප්‍රධානී (මූල්‍ය සම්පත් හා මෙහෙයුම්) ලෙස සේවය කළේය. ඔහු ගැමි දීරිය (ලෝක බැංකු ආධාර ලත් ව්‍යාපෘතිය) ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන හා පරිපාලන) ලෙස සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ (මා.ස.සං. හා පරිපාලන) හා සමුපකාර කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක හා කළමනාකරු (පරිපාලන හා මූල්‍ය) ලෙසද සේවය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය (1986) ලබාදැති කරුණාතිලක මහතා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි සහතිකය (1996) හා ව්‍යාපාර පරිපාලනපති (2003) හිමිකරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකයෙකි. ඒ මහතා 2010 දී පිරිස් කළමනාකරණ ආයතනය වෙතින් ජාතික මානව සම්පත් විශිෂ්ඨතා සම්මානය ලබා ඇත.

**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්/
ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්**



01



02



03



04



05



06



07



08



09



10

01

වයඹ පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

යූ. බී. සේමසිංහ මහතා

වාණිජවේදී (විශේෂ), කොළඹ විශ්වවිද්‍යාලය

02

දකුණු පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

සී. එල්. පිහිල්ලන්ද මහතා

වාණිජවේදී (විශේෂ), කැලණිය විශ්වවිද්‍යාලය,
කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව,
ජ්‍යෙෂ්ඨ උපදේශකයා විශ්වවිද්‍යාලය

03

උතුරු මැද පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

ඩී. එම්. සෙනරත් බණ්ඩාර මහතා

වාණිජවේදී (විශේෂ), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

04

බස්නාහිර පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

ඒ. එච්. එම්. එම්. බී. ජයසිංහ මහතා

ව්‍යාපාර පරිපාලනවේදී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව,
වයඹ විශ්වවිද්‍යාලය

ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව,
ජා.ව්‍යා.ක.ආ. හා RVB නෙදර්ලන්තය
බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව,
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

05

උතුරු/නැගෙනහිර පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

ඩී. එම්. ටී. එස්. කුමාර මහතා

ව්‍යාපාර පරිපාලනය (විශේෂ) විද්‍යාවේදී,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

06

සබරගමුව පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

සනත් සේනාධීර මහතා

වාණිජවේදී (විශේෂ), කැලණිය විශ්වවිද්‍යාලය

07

ඩබ්ලිව්. ජී. ජේ. ජයවර්ධන මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය හා සැලසුම්)

වාණිජවේදී (විශේෂ),

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

වාණිජ්‍ය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව A.M.P.M.A. (එ.රා.)

08

එස්. ඒ. යූ. ආර්. කේ. සිංහලගොඩ මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)

වාණිජවේදී (විශේෂ), කැලණිය විශ්වවිද්‍යාලය

09

ඩබ්ලිව්. එස්. හේවාටසම් මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් සංවර්ධන)

ශාස්ත්‍රවේදී (ආර්ථික විද්‍යා විශේෂ), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

10

කේ. පී. දහනායක මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (ණය පරිපාලන)

වාණිජවේදී, රුහුණ විශ්වවිද්‍යාලය

කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව,
රජරට විශ්වවිද්‍යාලය

සහකාර සාමාන්‍යාධිකාරීවරුන්



01



02



03



04



05



06



07



08



09



10



11



12



13



14



15



16

01

ඩබ්ලිව්. එම්. නිමල් ද සිල්වා මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

දකුණු පළාත

විද්‍යාවේදී - ව්‍යාපාර පරිපාලනය (විශේෂ),
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

02

අයි. ජේ. විජේසේකර මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

සබරගමුව පළාත,

වාණිජවේදී (විශේෂ), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

03

කේ. ආර්යතිලක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

දකුණු පළාත

මානව සම්පත් සංවර්ධනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව,
ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය

04

සී. එස්. චේරගොඩ මහත්මිය
සහකාර සාමාන්‍යාධිකාරී

සබරගමුව පළාත

විද්‍යාවේදී - ව්‍යාපාර පරිපාලනය (විශේෂ),
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

05

ජේ. පී. කේ. හේරත් මහතා
සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන)
කෘෂිකර්ම ඩිප්ලෝමාව, ගන්නොරුව

06

ඩබ්ලිව්. එම්. ඩී. එස්. වික්‍රමසිංහ මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

අනුකූලතා නිලධාරී

වාණිජවේදී (විශේෂ), රුහුණ විශ්වවිද්‍යාලය
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව,
කොළඹ විශ්වවිද්‍යාලය
බැංකුකරණයෙහි අවදානම් කළමනාකරණය පිළිබඳ සහතිකය, ස්වීඩනය

07

සීසිල් ද සිල්වා මහතා
සහකාර සාමාන්‍යාධිකාරී (ණය හා ණය අයකර ගැනීම්)

විද්‍යාවේදී - ව්‍යාපාර පරිපාලනය (විශේෂ),
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

08

ඩබ්ලිව්. කෝට්ටගේ මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

බස්නාහිර පළාත

වාණිජවේදී (විශේෂ), රුහුණ විශ්වවිද්‍යාලය

09

ඩබ්ලිව්. ඩී. ඊ. ජී. වරකාගොඩ මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

ඌව පළාත

වාණිජවේදී (විශේෂ), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
අන්තර් මධ්‍යම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

10

බී. එච්. එම්. එස්. බස්නායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

මධ්‍යම පළාත

විද්‍යාවේදී - ව්‍යාපාර පරිපාලනය (විශේෂ),
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
කළමනාකරණ ඩිප්ලෝමාව, ඌව විශ්වවිද්‍යාලය

11

එල්. බී. උපාලි මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

වයඹ පළාත

වාණිජවේදී (විශේෂ), කැළණිය විශ්වවිද්‍යාලය

12

බී. එම්. යූ. එස්. බස්නායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

උතුරු මැද පළාත

කෘෂිකර්ම ඩිප්ලෝමාව,
කෘෂිකර්ම විද්‍යාලය, පැල්වෙහෙර

13

ආර්. එම්. ආර්. රත්දෙනිය මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

උතුරු මැද පළාත

ශාස්ත්‍රවේදී, ජේරාදෙණිය විශ්වවිද්‍යාලය

14

ඒ. එච්. එම්. ජී. අබේරත්න මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

බස්නාහිර පළාත

වාණිජවේදී (විශේෂ), කැළණිය විශ්වවිද්‍යාලය
ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

15

ඩී. එස්. පී. සී. හඳුන්ගේවා මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

අලෙවිකරණ හා ව්‍යාපාර ප්‍රවර්ධන

16

ඩී. පී. ධර්මදාස මහතා
සහකාර සාමාන්‍යාධිකාරී

ඌව පළාත

ශාස්ත්‍රවේදී, ජේරාදෙණිය විශ්වවිද්‍යාලය



17

17
බී. ආර්. ඩී. ප්‍රථප්පමාර් මිය
සහකාර සාමාන්‍යාධිකාරී
වයඹ පළාත
වාණිජවේදී (විශේෂ), කැලණිය විශ්වවිද්‍යාලය



18

18
පී. කේශවර්ණම් මහතා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
BA, AIB



අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
කසුනි පින්තවල මිය
ප්‍රධාන නීති නිලධාරී

අවදානම් කළමනාකරණය

මූල්‍ය වෙළඳපොළ තුළ මෙන්ම එහි බොහෝ වාණිජ ක්‍රියාකාරකම්වලදීත් විශේෂයෙන්ම බැංකුකරණ ක්‍රියාකාරකම්වලදීත් ආයෝජකයෙකුට වඩා ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමට අවශ්‍ය නම්, එම ආයෝජකයාට වැඩි අවදානමක් දැරීමට සිදුවන බව පැහැදිලිය. කෙසේ වෙතත් අවදානම හා ප්‍රතිලාභය අතර වෙළඳාමෙහි විනිවිදභාවය විශාල වශයෙන් විචල්‍යවේ.

වර්තමානයෙහි තරගකාරී බැංකුකරණ ව්‍යාපාරය තුළ බැංකුකරුවෝ අවදානම් කළමනාකරණය ව්‍යාපාරික ශක්තියක්, ලාභදායක බව ඇඟවීමක්, යහපාලනය සඳහා ආරම්භයක් සහ අවසාන වශයෙන් ව්‍යාපාර උපක්‍රමයක් ලෙස සඳහන් කරති.

බැංකුකරණ ව්‍යාපාරය ආරම්භයේ සීමිත ව්‍යාපාරවලට ආවේණිකවූ විවිධ වර්ගයේ අවදානම්වලට නිරාවරණයවේ. ණය මෙහෙයුම් හා වෙළඳපොළ වැනි අවදානම් රාශියකට බැංකු පොදුවේ මුහුණ දෙන අතර මෙම ප්‍රධාන අවදානම් වර්ගවලට අමතරව වර්තමානයෙහි බැංකුව උපායමාර්ගික අවදානම, අනුකූලතා අවදානම, නෛතික අවදානම, කීර්තිනාම අවදානම ආදී තවත් විවිධ අවදානම් වර්ග සලකා බලා ඇත. සෑම බැංකුකරණ ආයතනයක්ම සිය අවදානම් සංස්කෘතිය හා අවදානම් පරිවෘත්තයන් තෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වීමට පෙළඹෙයි. මේ අනුව යමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද බැංකුව වෙනුවෙන් විශිෂ්ට පරිවෘත්තය යොදා ගැනීමේ ක්‍රියාවලියෙහි යෙදී සිටී.

ණය අවදානම් කළමනාකරණය

ණය අවදානම යනු ණය ගන්නෙකු ණය ආපසු ගෙවීමට අසමත්වීම හෝ ගිවිසගත් බැඳීමක් වෙතත් ආකාරයකින් ඉටු කිරීමට අසමත්වීම මගින් පැන නගින ප්‍රාග්ධනය අහිමිවීම හෝ මූල්‍ය ප්‍රතිලාභයක් අහිමිවීම හා සබැඳි අවදානම වේ.

ප්‍රා.සං.බැ. හි ණය අවදානම් කළමනාකරණය

ප්‍රා.සං.බැ. හි මුළු ණය නිරාවරණය බැංකුවේ මුළු වත්කම්වලින් 82.32% බැංකුවේ ප්‍රධානම ව්‍යාපාර වර්ගය ණය වනබැවින් ණය අවදානම, පවත්වාගනු ලබන ප්‍රධාන අවදානම් වර්ගයයි. අපගේ ණයදීම් කළඹ වර්ෂය තුළදී රු. බිලියන 88.39 දක්වා වර්ධනය වූ අතර පසුගිය වර්ෂය සමග සැසඳීමේදී එය 42.56% ක වර්ධනයකි. කෙසේ වෙතත්, බැංකු කර්මාන්තය 2015 දීද රත් වෙළඳපොළ අර්බුදයට තවදුරටත් මුහුණදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ණයදීම් කළඹද බලපෑමට ලක්විය.

උකස් අවදානම පාලනය කිරීමට පහසු මට්ටමක රඳවා ගැනීම පිණිස ප්‍රා.සං.බැ. අනුවර්තනය කරගත්/කරමින් පවතින ක්‍රියාමාර්ග පහත දැක්වේ:

- ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
- වෙන්දේසි ක්‍රියාවලිය නිරන්තරයෙන් ශක්තිමත් කිරීම
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, කෘෂිකර්මාන්තය හා නිවාස වැනි කර්මාන්ත ගණනාවක් තුළට ණය කළඹ විවිධාංගීකරණය කිරීම

ඒ අනුව ප්‍රා.සං.බැ. එහි ණයදීම් කළඹ වෙතත් අංශවලටද විවිධාංගීකරණය කිරීම මගින් බැංකු සංකේන්ද්‍රණ අවදානම සාර්ථක ලෙස අඩුකර තිබේ.


	HHI	
	2015	2014
කෘෂිකර්මාන්තය	0.020	0.037
සත්ව පාලනය	0.001	0.001
කාර්මික (කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය)	0.059	0.085
වෙළඳ හා සේවා	0.000	0.000
නිවාස	0.128	0.043
උකස්	0.004	0.014
වෙනත් ප්‍රමුඛතා	0.020	0.018
කාර්ය මණ්ඩල	0.001	0.000
එකතුව	0.232	0.199

භූගෝලීය සංකේන්ද්‍රණය

භූගෝලීය සංකේන්ද්‍රණය

රු. බිලියන

20



■ 2014

■ 2015


- A - වයඹ
- B - උතුරු මැද
- C - සබරගමුව
- D - ඌව
- E - දකුණ
- F - මධ්‍යම
- G - බස්නාහිර
- H - ප්‍රධාන කාර්යාලය

නිපැයුම් අනුව සංකේන්ද්‍රණය

ක්‍රියාකාරී අත්තිකාරම් - නිපැයුම් අනුව

රු. බිලියන

35



■ 2014

■ 2015

- A - සංවර්ධන ණය
- B - ක්ෂුද්‍ර ව්‍යවසාය ණය
- C - නිවාස ණය
- D - තැන්පතු වලට එරෙහි ණය
- E - උකස්
- F - කාර්ය මණ්ඩල ණය
- G - කල්බදු/ප්‍රවාහන සේවා ණය
- H - වෙනත් ණය

ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය

වෙනත් කවර හෝ බැංකුවක මෙන්ම ප්‍රා.සං. බැංකුවේද ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රය ණය වනඅතර එමඟින් බැංකුවේ සමස්ත අවදානම් නිරාවරණය ඉහළ නැංවීමේ නැඹුරුවක් පවතී. එබැවින් බැංකුව ණය අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය මත සැලකිය යුතු බරක් තබා ඇත. ඒ අනුව ප්‍රා.සං.බැ. දැනටමත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් ස්ථාපනය කර තිබෙන අතර එය වාර්ෂිකව සමාලෝචනයට ලක් කෙරේ. මෙම ණය අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියට හා එහි රාමුවට අනුකූලව බැංකුව සිය ණය අවදානම අඩු කිරීම, කළමනාකරණය කිරීම හා මැනීම සිදුකරයි.

ආංශික සීමා හා පවරන ලද අනුමත කිරීමේ බලය

බැංකුව අනුමත ණය ආංශික සීමා ස්ථාපනය කර ඇති අතර අවදානම් කළමනාකරණ අංශය මෙම ආංශික සීමා මාසිකව විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරයි. ණය අංශය හා ව්‍යාපාර ඒකක (ශාඛා 265) අනුමත සීමාවන්ට අනුකූලව ඔවුන්ගේ ඉලක්ක ගලපා ගනිති. විවිධ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා වකුලේඛ බෙදා හදා ගැනීම තුළින් ණය අංශය කලින් කලට ණය කාර්යයෙහි නියුතු සිය කාර්යමණ්ඩලවල දැනුම වැඩි දියුණු කිරීම සිදු කරයි. ණය පහසුකම් අනුමත කිරීම පිණිස බැංකුවේ නිශ්චිත බලය පැවරීමේ මට්ටම් පවතී. සාමාන්‍යයෙන් ණය යෝජනා පළපුරුදු ණය නිලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අදාළ අනුමත කිරීමේ බලධාරී මට්ටමට භාර දෙනු ලැබේ. කෙසේ වෙතත් ඉහළ අගයක් සහිත ණය යෝජනා අනුමත කරනු ලබන්නේ ණය කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. දැනට ණය හා ණය ආපසු අයකර ගැනීම් සම්බන්ධ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ බලධාරී මට්ටම ඉක්මවා යන ණය යෝජනා ප්‍රධාන අවදානම් නිලධාරී විසින් ස්වාධීන ඇගයීමට ලක් කරනු ලැබේ. 2014 දී හඳුන්වා දෙන ලද මෙම ව්‍යුහගත ඇගයීම් හා අනුමත කිරීම් ක්‍රියාවලිය, පසුගිය වසරේ සිට අඛණ්ඩව බැංකුවේ කළඹ මත ණය අවදානම සාපේක්ෂ වශයෙන් අඩුකර ඇත.



ණය පාඩු සඳහා වෙන් කිරීම්

ශ්‍රී ලංකා මහ බැංකු උපදේශවලට අනුකූලව බැංකුව වෙන් කිරීමේ ක්‍රම වර්ග දෙකක් අනුගමනය කරයි. වෙන් කිරීම් කාණ්ඩය වන්නේ:

- පොදු වෙන් කිරීම (මහ බැංකු උපදේශයට අනුකූලව)
- නිශ්චිත වෙන් කිරීම (මහ බැංකු උපදේශයට අනුකූලව)

බැංකුවේ වෙන් කිරීම් ආවරණ අනුපාතිකය හා විවෘත නිරාවරණ අනුපාතිකය අවදානම් කළමනාකරණ අංශය විසින් කලින් කලට ගණනය කිරීම හා විශ්ලේෂණය කිරීම සිදුකෙරේ. සෑම මසකම අවසානයේදී අවදානම් කළමනාකරණ අංශය මෙම අනුපාතික හා සමග තම නිරීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරයි.

2015 දෙසැම්බර් මස අවසානය වනවිට බැංකුවේ විවෘත නිරාවරණය හා වෙන්කිරීම් ආවරණ අනුපාතිකය පහත සඳහන් පරිදි විය:



ණය පාඩු මත හානිකරණ තක්සේරුව

ප්‍රා.සං.බැ. හානිකරණය සම්බන්ධයෙන් නව ගිණුම්කරණ ප්‍රමිති දෙකක් එනම් ශ්‍රී.ලං.ගි.ප්‍ර. 44 හා 45 ආදේශ කරගෙන ඇති අතර සිය ණය පාඩු ලාභ සමග ගැලපීම සඳහා මෙම විකල්ප භාවිතා කර ඇත.

ණය අවදානම් අධීක්ෂණය හා වාර්තාකරණය


දෛනික ගනුදෙනුකාර විශ්ලේෂණය හා ආපසු අයකර ගැනීම් ක්‍රියාවලි හරහා ණය දීමේ නිලධාරීහු බිම් මට්ටමේදී (ශාඛා මට්ටම) සිය මුළු ණය කළඹ හා තනි තනි ණය පහසුකම් සමීප ලෙස අධීක්ෂණය කරති. කෙසේ වෙතත්, ප්‍රධාන කාර්යාල මට්ටමේදී අවදානම් කළමනාකරණ අංශය බැංකුවේ ණය කළඹ විශ්ලේෂණය කර ප්‍රධාන අවදානම් දර්ශක වාර්තාව යටතේ ස්වාධීන නිරීක්ෂණ ද සමග මාසික පදනමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. සමස්ත ණය කළඹ විශ්ලේෂණය, අක්‍රිය වත්කම් විශ්ලේෂණය, ණය සඳහා වෙන් කිරීම් විශ්ලේෂණය යනාදිය ප්‍රධාන අවදානම් දර්ශක වාර්තාවට ඇතුළත්වේ. අවදානම් කළමනාකරණ අංශයේදී ප්‍රා.සං.බැ. මාසික පදනමින් බැංකුවේ ඉහළම ණය ගන්නන් 20 සමීපව අධීක්ෂණය කිරීමද සිදු කරයි.

2015 වර්ෂය අවසානය වනවිට, ඉහළම ණය ගන්නන් හා තැන්පත්කරුවන් 20 දෙනා ණය හා තැන්පතු කළඹ මත පිලිවෙලින් 0.96% ක හා 9.55% ක දායකත්වයක් දක්වමින් සිටියහ.

අක්‍රීය ණය විශ්ලේෂණය

අක්‍රීය ණය අත්තිකාරම්

රු. බිලියන




ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය

මුදල් සැපයීමෙන් හෝ වෙනත් මූල්‍ය වත්කම් සැපයීම මගින් පියවිය යුතු සිය මූල්‍ය බැඳීම් ඉටු කිරීමේදී බැංකුවක් මුහුණ පාන දුෂ්කරතා හා සම්බන්ධ අවදානම වේ.

බැංකුවේ ද්‍රවශීලතා අවදානම් කළමනාකරණය

2013 වසරේ සිට ප්‍රා.සං.බැ. ද්‍රවශීලතා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියක් පවත්වා ගනිමින් සිටින අතර එය වාර්ෂිකව සමාලෝචනය කරයි. බැංකු ද්‍රවශීලතාව සම්බන්ධයෙන් බැංකු ද්‍රවශීලතා කළමනාකරණ රාමුව හා ශ්‍රී ලංකා මහ බැංකු උපදේශ සමඟ බැංකුව හැම විටම අනුකූලවී ඇත. නියාමන අවධානය වන 20% වැඩි ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගැනීම පිණිස බැංකුව විශේෂ ප්‍රයත්නයක් දරයි. මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා බැංකුව ද්‍රවශීල වත්කම් හා බැරකම් අගැයීම හා අධීක්ෂණය සිදු කරමින් වත්කම් බැරකම් කමිටුව හරහා ඉහළ ගුණාත්මක බව සහිත ද්‍රවශීල වත්කම් පදනමක් පවත්වා ගනී.

බැංකුවේ අවශ්‍ය ද්‍රවශීල වත්කම් අනුපාතිකයට එරෙහිව තරා ද්‍රවශීල වත්කම් අනුපාතිකය



— ප්‍රා.සං.බැ. විසින් පවත්වා ගනු ලබන තරා අනුපාතිකය - %
 — ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අවශ්‍ය අනුපාතිකය - %

	2015	2014
1 වැනි කාර්තුව	34.60%	31.70%
2 වැනි කාර්තුව	30.46%	35.70%
3 වැනි කාර්තුව	26.30%	36.70%
වර්ෂය අවසානයේදී	21.80%	35.50%

සාපේක්ෂ අගය: 2014-2015*

වත්කම් හා බැරකම් කළමනාකරණ කමිටුව

බැංකුවේ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමේ ප්‍රධාන වගකීම වත්කම් හා බැරකම් කළමනාකරණ කමිටුව වෙත පැවරී ඇත. බැංකුවේ ආයතනික හා විධායක මට්ටමේ සේවකයන්ගෙන් වත්කම් හා බැරකම් කළමනාකරණ කමිටුව සමන්විතවන අතර එය විධායක මට්ටමේ කමිටුවකි. කමිටුව අවම වශයෙන් මසකට වරක් හෝ අවශ්‍ය පරිදි හා අවශ්‍යවිට රැස්වේ.

2016 වර්ෂයේ සිට බැංකුව නියාමක විසින් ප්‍රකාශයට පත්කර ඇති නව ද්‍රවශීලතා ආවරණ අනුපාතික අවශ්‍යතා ආදේශ කරගනු ඇත.

ද්‍රවශීලතාව මත ආතති පරීක්ෂණය

අවදානම් කළමනාකරණ අංශය එකිනෙකට වෙනස් තීව්‍රතා තත්ත්වයන් හා සබැඳි සිද්ධිදාම තුනක් යටතේ බැංකුවේ ද්‍රවශීලතාව පිළිබඳව ආතති පරීක්ෂාවක් නීතිපතා සිදු කරයි. සෑම මසකම මෙම අංශය ආතති පරීක්ෂාවේ ප්‍රතිඵල තක්සේරුකර බැංකුවේ ද්‍රවශීලතා මත අනපේක්ෂිත තත්ත්වයන් විසින් ඇති කරනු ලැබිය හැකි බලපෑම් මිනුම් කරයි. ආතති පරීක්ෂාවෙහි ප්‍රතිඵලවලට අනුව එබඳු තත්ත්වයන් වෙනුවෙන් යෝග්‍ය විසඳුම් හා අරමුදල් සම්පාදන වැඩපිළිවෙලවල් වත්කම් හා බැරකම් කමිටුව හරහා අවදානම් කළමනාකරණ අංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙනු ලැබේ.

විස්තර	සියලුම සංඛ්‍යා රු. '000 වලිනි			
	31.12.2015 දිනට අවසන්	සුළු	මධ්‍යස්ථ	ප්‍රකම්පන විශාල
ප්‍රකම්පනයෙහි ප්‍රමාණය		2%	3%	4%
ද්‍රවශීල වත්කම්	18,534,483	18,534,483	18,534,483	18,534,483
මුළු බැරකම්	85,155,276	85,155,276	85,155,276	85,155,276
මුළු බැරකම් මත අගය පහත බැසීම		1,703,106	2,554,658	3,406,211
ප්‍රකම්පනයෙන් පසු සංශෝධිත මුළු බැරකම්		83,452,171	82,600,618	81,749,065
ප්‍රකම්පනයෙන් පසු සංශෝධිත ද්‍රවශීල වත්කම්		16,831,378	15,979,825	15,128,272
ද්‍රවශීල වත්කම් අනුපාතිකය	21.77%	20.17%	19.35%	18.51%

මෙහෙයුම් අවදානම් කළමනාකරණය

ප්‍රමාණවත් නොවූ හෝ අසාර්ථක අභ්‍යන්තර ක්‍රියාවලි, පිරිස් හා පද්ධති හා ණය හෝ වෙළඳපොළ හේතුකොට ඇතිවූ බාහිර සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනපේක්ෂිත සෘජු හෝ වක්‍ර අලාභ වෙතින් අනතුරක් ප්‍රකාශවීම මෙහෙයුම් අවදානම වේ.

අලාභ දත්ත වාර්තාකරණය

අවදානම් කළමනාකරණ අංශය 2012 වර්ෂයේ සිට අලාභ දත්ත ග්‍රහණය කර ගැනීමේ හා වාර්තාකරණයෙහි කාර්යයට සම්බන්ධවී ඇත. විමර්ශන ඒකකය වෙත වාර්තා කරනු ලබන සියළු අලාභ අවදානම් කළමනාකරණ අංශය විසින් සෑම කාර්තුවකදීම වාර්තා කරගනු ලැබ රු. 500,000/- පර්යන්ත සීමාව ඉක්මවා ඇති අලාභ දත්ත මහ බැංකුව වෙත වාර්තා කෙරෙන අතර විවිධ වර්ගවල අලාභ දත්ත හා සම්බන්ධ දත්ත පදනම් බැංකුව නඩත්තු කරගෙන ඇත.

තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය

2014 වර්ෂයේ අවසානය තෙක් බැංකුව විවිධ තොරතුරු තාක්ෂණ වේදිකා හතරක් මත කටයුතුකර ඇත. දැන් ප්‍රා.සං.බැ. නව මධ්‍යගත තොරතුරු තාක්ෂණ විසඳුමක් භාවිතයට ගෙන තිබේ. නව තොරතුරු තාක්ෂණ විසඳුම හඳුන්වාදීමෙන් අනතුරුව බැංකුව ස්වයංක්‍රීයව තොරතුරු තාක්ෂණ අවදානමට නිරාවරණයවී සිටී. එබැවින් බැංකුව තොරතුරු ආරක්ෂක හා පිළිගත් භාවිතා කිරීමේ ප්‍රතිපත්ති අනුමතකර ඇති අතර 2015 වර්ෂය අතරතුරදී තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම ඇරඹුවේය.


ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම

බැංකුව 2015 වර්ෂය තුළ සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම සකස්කර අවසන්කර ඇත. මෙම ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම/පුහුණු කිරීම 2016 සිට ආරම්භවීමට නියමිතය.

ප්‍රාග්ධන ප්‍රමාණවත් බව

පසුගිය වසර දෙක තුළ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත් බව පහත සඳහන් පරිදි විය:

අවශ්‍ය ප්‍රාග්ධනය ප්‍රමාණවත් බව අනුපාතිකයට එරෙහිව තරා ප්‍රාග්ධන ප්‍රමාණවත් බව



— ප්‍රා.සං.බැ. විසින් පවත්වාගනු ලබන තරා අනුපාතිකය - %
 — ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අවශ්‍ය අනුපාතිකය - %

ඉහත ප්‍රස්තාරයෙන් පැහැදිලි වන ආකාරයට අවස්ථා ගණනාවකදී අවම අවශ්‍යතා සපුරා නොතිබූ බැවින් බැංකුවේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් ක්‍රියාමාර්ග අනුමත කළේය:

1. කොටස්හිමියෙකු ලෙස නව ආයෝජකයෙකුට ඇතුළුවීමට අවසර නොදෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතට අනුව දැනට සිටින කොටස්හිමියන් වෙතින් අතිරේක ප්‍රාග්ධනය යොදවන ලෙස කැඳවුම් කිරීම.
2. ණයකර නිකුත් කිරීම.

පළමු විකල්පයට අනුව 2014 වර්ෂය තුළ බැංකුව දැනට සිටින කොටස්හිමියන් වෙතින් රු. මිලියන 271 ක් රැස් කළේය. රු. බිලියන 2.5 දක්වා ණයකර නිකුතුවක් හරහා ප්‍රාග්ධනය රැස් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය ද අනුමත කළ අතර 2015 වර්ෂය තුළදී ණයකර නිකුතුව සාර්ථකව අවසන්කර රු. බිලියන 2.5 ප්‍රාග්ධනය රැස් කළේය.

ඉහත විකල්ප දෙක ක්‍රියාත්මක කිරීම මගින් නියාමක විසින් පනවා ඇති අවම අවශ්‍යතා ඉක්මවා යාමට බැංකුව සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ඇත.

ප්‍රා.සං. බැංකුවෙහි ප්‍රාග්ධන ප්‍රමාණවත් බවට බලපාමින් ණය කළඹ මත අක්‍රීය ණය සංවලනය පිලිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරිත්වය අවධානයෙන් සිටී. බැංකුවේ ආතති පරීක්ෂණ ප්‍රතිපත්ති උපදේශවලට අනුකූලව අවදානම් කළමනාකරණ අංශය විසින් කලින් කලට ආතති පරීක්ෂණ සිදුකරනු ලැබේ. එහි ප්‍රතිඵල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව හරහා කාර්තු පදනමින් අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙනු ලැබේ.

2015 වර්ෂය වෙනුවෙන් ආතති පරීක්ෂාවෙහි ප්‍රතිඵල පහත සඳහන් පරිදි වේ:

අක්‍රීය අත්තිකාරම් කළඹ	ප්‍රාග්ධනයේ ප්‍රමාණවත්බව අවශ්‍යතාවය	1 සිදුවීම් පෙළ	2 සිදුවීම් පෙළ	3 සිදුවීම් පෙළ
ප්‍රකම්පනයෙහි ප්‍රමාණය	-	2%	3%	4%
සෘජුවම අලාභ කාණ්ඩයට	10.53%	8.19%	8.14%	8.10 %
සියළු කාණ්ඩ තුළ ප්‍රකම්පනය විස්ථාපනය	10.53%	8.25%	8.25%	8.24%



අපගේ දූ දරුවන් වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් ගොඩනැංවීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්‍රියාකරයි.

ආයතනික යහපාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව

கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம்

AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

බිඵළු/එල්/ආර්ඩබ්/සීජී/2016

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

17 June 2016

සභාපති,
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලන උපදෙස් පිළිබඳ අවශ්‍යතාවයට අනුකූලවීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිළිබඳ තර්ථ නිරීක්ෂණ පිළිබඳ විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුව (ශ්‍රී.ලං.ම.බැ) විසින් නිකුත් කරන ලද ආයතනික පාලන උපදෙස්වලට අනුකූලවීම සඳහා පිළියෙලකර ඉදිරිපත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන වාර්තාව සම්බන්ධයෙන් මෙම වාර්තාවේ ඇමුණුමෙහිදී ඇති පරිපාටි මා විසින් ක්‍රියාත්මක කරන ලදී. පරිපාටි යෙදවුම්වලට එකඟවීම සඳහා ආදාළ වන සම්බන්ධිත සේවාවන් පිළිබඳ ලංකා ප්‍රමිතිය 4400 (SLSRS 4400) හි දක්වන ලද මූලධර්මවලට අනුකූලවන පරිදි මෙම නිරතවීම ක්‍රියාත්මක කරන ලදී. ආයතනික පරිපාලන උපදෙස් පිළිබඳ අවශ්‍යතාවයට අනුකූලවීම සඳහා ඔබට සහායවීමට හුදෙක්ම පරිපාටි ක්‍රියාත්මක කරන ලදී.

මා විසින් වාර්තා කරන ලද නිරීක්ෂණ මෙම වාර්තාවෙහි ඇමුණුමෙහි දැක්වේ.

ඉහත පරිපාටි විගණනයක් හෝ ශ්‍රී ලංකා විගණන ප්‍රමිත පුනරීක්ෂනයන් සමග සංස්ථාපිත නොවන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සමූහ පාලන මෙහෙයුම් හා අනුකූලවීම පිළිබඳව මට කිසියම් සහතික කිරීමක් ප්‍රකාශකල නොහැකිය.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූල පරිදි අතිරේක පරිපාටි හෝ ආයතනික යහපාලනය පිළිබඳ විගණනයන් හෝ සමාලෝචනයන් සිදුකළේ නම් ඔබට වාර්තාකල හැකි වන පරිදි මාගේ අවධානයට අනෙකුත් කරුණු යොමුවිය හැකිව තිබුණි.

මාගේ වාර්තාව මෙම වාර්තාවේ පළමු ඡේදයේ දක්වා ඇති පරිදි හා ඔබගේ දැනගැනීම සඳහා හා පමණක් වන අතර වෙනත් කාර්යයක් සඳහා හෝ වෙනත් පාර්ශවයන්ට ලබාදීමට නොහැකිවේ.

ඉහත දක්වා ඇති විෂයයන්ට පමණක් මෙම වාර්තාව අදාළවන අතර, සමස්තයක් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කිසිදු මූල්‍ය ප්‍රකාශනයක් සඳහා නොවේ.

එච්. එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

ආයතනික යහපාලනය

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

3 (1)

3 (1) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ ආරක්ෂාව හා යහපැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකර ඇත්දැයි යන්න තහවුරු කිරීම පිණිස එකඟවූ කාර්යපටිපාටිය අනුගමනය කරන ලදී.

(අ) අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය, බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික හරයන්.

බැංකුව විසින් බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික හරයන් සමස්ත බැංකුව පුරා සන්නිවේදනය කර තිබේ ද?

අනුකූලව ක්‍රියාකර ඇත.

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත මඟින් නියමයකර ඇති පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2011-2015 කාලය සඳහා වන බැංකුවේ උපායමාර්ගික අරමුණු හා ආයතනික හරයන් අනුමතකර ඇත.

උපායමාර්ගික අරමුණු සමස්ත බැංකුව පුරා සන්නිවේදනය කිරීම වකුලේඛ, ඊ-මේල්, අවශ්‍ය පරිදි ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් හරහා පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් සිදු කෙරේ.

(ආ) බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය

බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගයට සමස්ත අවදානම් පිළිබඳ සැලැස්ම, අවදානම් කළමනාකරණ කාර්යපටිපාටි හා යාන්ත්‍රණ ඇතුළත් වන අතර ඒවා ලේඛනගත කර තිබේ.

බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය තුළ යටත් පිරිසෙයින් ඉදිරි වර්ෂ තුන සඳහා වන මිනිසු හැකි ඉලක්ක අන්තර්ගතවේ.

අනුකූලව ක්‍රියාකර ඇත.

2011-2015 කාලය සඳහා වන සමස්ත ව්‍යාපාරික උපායමාර්ගය ඇතුළත් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ආයතනික සැලැස්මක් තිබේ. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් බැංකුවේ සමස්ත අවදානම් පිළිබඳ සැලැස්ම හා අවදානම් කළමනාකරණ කාර්යපටිපාටි සමාලෝචනයකර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමතකර ඇති එය බැංකුවේ උපායමාර්ගික සැලැස්මට අනුකූලවේ.

2016 වසරේ පටන් ඉදිරි වර්ෂ පහ සඳහා වන ආයතනික ඉලක්ක ඇතුළත් උපායමාර්ගික සැලැස්මක් කෙටුම්පත්කර ඇත.

(ඇ) අවදානම් කළමනාකරණය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගත් යෝග්‍ය ක්‍රමවේද ප්‍රඥාගෝචර වන්නේ ද? එසේම නිසි පරිදි ක්‍රියාවට නංවා තිබේ ද?

අනුකූලව ක්‍රියාකර ඇත.

හඳුනාගත් අවදානම් කළමනාකරණය පිණිස ප්‍රඥාගෝචර ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා ඇත. ප්‍රතිපත්ති හා කාර්යපටිපාටි අනුමතකර ඇත. සමාලෝචනය කිරීම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් ඉටු කරන අතර අධ්‍යක්ෂ ඇගයීම් සිදු කරනු ලැබේ.

(ඈ) තැන්පත්කරුවන්, ණයගිම්යන්, කොටස්ගිම්යන් සහ ණයගන්නන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ වන සන්නිවේදනය පිළිබඳ ප්‍රතිපත්තියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමතකර ක්‍රියාත්මක කරනු ලබන්නේ ද?

අනුකූලව ක්‍රියාකර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ප්‍රතිපත්තිය සමාලෝචනයකර අනුමතකර ඇත. ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සමීප අධීක්ෂණ ක්‍රියාවලියක් යටතේ කළමනාකරණ මට්ටමේ සියලු නිලධාරීන් විසින් ඉටු කරනු ලැබේ.

(ඉ) බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල හා කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණවත්බව හා විශ්වසනීයත්වය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනයකර ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත.

තැන්පත් කිරීම්, මූල්‍ය පාලනය හා ශාඛා මෙහෙයුම්වලට අදාළ අභ්‍යන්තර පාලන පද්ධති පිළිබඳව මෙහෙයුම් අත්පොතේ සඳහන්ව ඇත. අභ්‍යන්තර වකුලේඛ මඟින් අනෙකුත් මෙහෙයුම් සම්බන්ධයෙන් වන අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිතකර ඇත.

බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල සඵලතාව පිළිබඳ සමාලෝචන අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරනු ලබන අතර ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සමඟ සාකච්ඡා කිරීම සිදුවේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>(ඊ) ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්හි අර්ථ නිරූපිත පරිදි (අ) ප්‍රතිපත්තිය කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදු කළ හැකි, (ආ) සෘජු ක්‍රියාකාරකම්, සහ (ඇ) ව්‍යාපාරික කටයුතු, මෙහෙයුම් හා අවදානම් කළමනාකරණ පාලනය යන අංශවල වගකීම් උසුලන ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගෙන, පත්කරනු ලැබ ඇත.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද කළමනාකරණ තොරතුරු පද්ධති ප්‍රතිපත්තියක් නොමැත.</p> <p>කෙසේවුවද, කළමනාකරණ තොරතුරු පද්ධතියේ විශ්වසනීයත්වය පිළිබඳව අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණ තොරතුරු පද්ධති විගණනය මඟින් ඇගයීමකට ලක්කර ඇති අතර ඒ පිළිබඳ ගැටළු අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේදී සාකච්ඡාකර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කිරීම සඳහා යොමු කරනු ලැබ තිබේ.</p>
<p>(උ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් සම්බන්ධයෙන් හා ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සම්බන්ධයෙන් වන අධිකාරී බලතල හා ප්‍රමුඛ වගකීම් නිශ්චිතව දක්වා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>ආශ්‍රිත පාර්ශ්ව සමඟ ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2015 වර්ෂයේ දී අනුමත කරන ලදී.</p> <p>අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිකාරී බලතල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත මඟින් පාලනය වේ.</p> <p>ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ අධිකාරී බලතල එක් එක් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියාගේ අදාළ රැකියා විස්තරයෙහි නිශ්චිතව දක්වා ඇත.</p>
<p>(ඌ) බැංකුවේ ප්‍රතිපත්තියට අනුකූලවන බැංකු කටයුතු ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් විසින් නිසි පරිදි අධීක්ෂණයකට ලක්කර ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු මඟින් නිසි අධීක්ෂණයක් කර ඇත.</p> <p>ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් කැඳවා ඔවුන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳව කරුණු පැහැදිලිකර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරනු ලැබේ.</p>
<p>(එ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් –</p> <p>(අ) අධ්‍යක්ෂවරුන් හා ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් තොරා ගැනීම, නම් කිරීම හා තෝරා පත්කර ගැනීම;</p> <p>(ආ) බැඳියා පිළිගැනුම් කළමනාකරණය සහ</p> <p>(ඇ) දුබලතා නිශ්චය කිරීම හා අවශ්‍ය වෙනත්, වෙනස්කම් සිදුකිරීමක ඇතුළු තම පාලන පරිචයන්වල සඵලතාව කාලීනව ඇගයීමට ලක්කර ඇත.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ ලේකම් විමසමින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආරම්භකරන ලද ස්වයං ඇගයුම් ක්‍රමවේදය බැඳියා පිළිගැනුම පාලනය කිරීමට ඉවහල්වී ඇත.</p> <p>තම පාලන පරිචයන්හි දුර්වලතා පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාලීනව ඇගයීම් සිදුකර අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකර නොමැත.</p>
<p>(ඒ) ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සඳහා අනුප්‍රාන්තික සැලැස්මක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුව ඇත.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුප්‍රාන්තික සැලැස්මක් ඇත.</p> <p>කෙසේ වුවද, එම සැලැස්ම සමාලෝචනය කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ අනුප්‍රාන්තිකයන් පත්කිරීමේදී ඊට අනුකූලව කටයුතු කිරීම හෝ සිදුව නැත.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

(ඔ) ප්‍රතිපත්ති සමාලෝචනය, සන්නිවේදන සබඳතා ස්ථාපිත කිරීම හා ආයතනික අරමුණු සපුරාගැනීම සම්බන්ධයෙන් අත්කරගත් ප්‍රගතිය අධීක්ෂණය පිණිස ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සමඟ කළින් සැලසුම්කළ රැස්වීම් නීතිපතා පවත්වා ඇත.

(ඕ) නියාමන පරිසරය පිළිබඳව අවබෝධකර ගැනීමටත් නියාමන අධිකාරීන් සමඟ මනා සබඳතාවක් බැංකුව විසින් පවත්වා ගන්නා බවට වගබලා ගැනීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අවශ්‍ය පියවර හා ක්‍රියාවලි ක්‍රියාත්මක කර ඇත.

(ක) බාහිර විගණකයන්ගේ සේවා කුලියට ලබාගැනීමේ හා එම කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාවට නංවා ඇත.

3 (1) (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පත්කරනු ලැබ ඇත.

සභාපතිගේ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කර්තව්‍ය හා වගකීම් මෙම නියෝගමාලාවේ 3 (5) නියෝගයට අනුකූල වේ.

3 (1) (ඇ) අධ්‍යක්ෂ මණ්ඩලය නීතිපතා රැස්වී ඇති අතර, ආසන්න වශයෙන් මාසයකට වරක් වන පරිදි වර්ෂය පුරා රැස්වීම් දොළහක් පවත්වා ඇත.

3 (1) (ඈ) බැංකුවේ ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනයට හා බැංකුවේ අවදානම් කළමනාකරණයට අදාළ කරුණු හා යෝජනා සාකච්ඡාවට ගැනෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍ය රැස්වීම්වල න්‍යාය පත්‍රයට එවැනි කරුණු හා යෝජනා ඇතුළත් කිරීමට සියලුම අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව සලසාදෙන වැඩපිළිවෙලක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස්කර ඇත.

අනුකූලතාවේ මට්ටම

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් මාසිකව පවත්වනු ලබන අතර එක් එක් දෙපාර්තමේන්තුවට අදාළ ව්‍යාපාරික කාර්යසාධන ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබේ. තවද, ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික කළමනාකාරීත්වය සමඟ සමාලෝචන රැස්වීම් සැලසුම්කර පවත්වා ඇති අතර යම් අවධානය යොමුවිය යුතු ගැටළුවක්වේ නම් එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබේ.

2015 වර්ෂය තුළ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්ගේ රැස්වීම් දොළහක් හා දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ රැස්වීම් දෙකක් පවත්වා ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. නියාමන පරිසරයෙහි සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය අවධානය යොමුකොට, ඒ පිළිබඳව දැනුවත්ව සිටින අතර නියාමන අධිකාරීන් සමඟ මනා සබඳතාවක් පවත්වාගෙන යයි.

ක්‍රියාවලිය හා අනුකූලතා මට්ටම කළමනාකරණය සහ සමාලෝචනය අනුකූලතා නිලධාරී විසින් ඉටු කරනු ලැබේ.

අදාළ නොවේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 33 වන වගන්තිය යටතේ බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපතිවරයාය.

අනුකූලව ක්‍රියාකර ඇත. අමාත්‍යවරයා විසින් සභාපතිවරයා නම්කර පත්කිරීම සිදුකරන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී පත්කරනු ලැබේ.

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ ප්‍රධාන විධායක නිලධාරීගේ කර්තව්‍ය හා වගකීම් සඳහන්ව ඇති අතර සභාපතිගේ කාර්යයන් විධායක නොවන ගණයේලා සැලකේ.

යම් ප්‍රමාණයකට අනුකූලව ක්‍රියාකර ඇත. වර්ෂය තුළ පවත්වා ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 11 පමණි.

කෙසේවුවද, පෙර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව, නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්වීම් 2015 පෙබරවාරි 10 දින සිදුකළ අතර අදාළ නියාමන වගකීම් ඉටුකිරීමට බැංකුවට නොහැකිවීම සම්බන්ධයෙන් එම තත්ත්වය හේතුවිය.

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් මාසයකට වරක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සිය කරුණු දැක්වීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි ඉදිරි රැස්වීම් දිනය කල්වේලා ඇතිව අධ්‍යක්ෂවරුන්ට දැනුම්දෙනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>3 (1) (ඉ) සියලුම අධ්‍යක්ෂවරුන්ට රැස්වීමට සහභාගිවීමට හැකිවන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍ය රැස්වීමකට යටත් පිරිසෙයින් දින හතකට පෙර ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දෙනු ලැබේ. එසේම අනෙකුත් සියළුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ද දැනුම්දීම් සිදුකර ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ දැනුම්දීම රැස්වීමේ දිනට දින හතකට පෙර අධ්‍යක්ෂවරුන්ට ලබාදීම සුපුරුදු පරිදි සිදුවේ.</p>
<p>3 (1) (ඊ) මාස දොළහක කාලයක් තුළ පැවැත්වූ රැස්වීම් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් දෙකකට සමාන රැස්වීම් සංඛ්‍යාවකට හෝ අනුගාමී රැස්වීම් තුනකට හෝ සහභාගී නොවූ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇත. විකල්ප අධ්‍යක්ෂවරයෙකු මාර්ගයෙන් රැස්වීම්වලට සහභාගිවීම රැස්වීමට පැමිණීමේ පිළිගනු ලැබේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීමේ ලේඛනයක් පවත්වාගෙන යනු ලැබේ. 2015 වර්ෂය තුළ මෙවැනි සිදුවීම් කිසිවක් වාර්තාවී නොමැත.</p>
<p>3 (1) (උ) 1988 අංක 30 දරන බැංකු පනතේ 43 වන වගන්තියේ විධිවිධානවල නියමයන් සපුරාලන සමාගම් ලේකම්වරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇති අතර එම ලේකම්වරයාගේ මූලික වගකීම වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට හා කොටස්ගිණියන්ගේ රැස්වීම්වලට අවශ්‍ය ලේකම් සේවා මෙහෙයවීම හා ප්‍රඥප්ති සහ වෙනත් නියෝගවල නිශ්චිතව දක්වා ඇති අනෙකුත් කාර්යයන් ඉටුකිරීමයි.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. 1988 අංක 30 දරන බැංකු පනතේ 43 වන වගන්තියේ නියමකර ඇති පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලේකම්වරයෙකු පත්කර ඇත.</p>
<p>3 (1) (ඌ) සමාගම් ලේකම්වරයාගේ උපදෙස් හා සේවා සලසාගැනීමට සියලුම අධ්‍යක්ෂවරුන්ට හැකිවන පරිදි ක්‍රියාවලි සකසා තිබේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. සමාගම් ලේකම්වරයාගේ උපදෙස් හා සේවා සඳහා සියලුම අධ්‍යක්ෂවරුන්ට ප්‍රවේශය සලසා ඇත.</p>
<p>3 (1) (එ) සමාගම් ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල වාර්තා පවත්වා ගෙනයන අතර එම රැස්වීම් වාර්තා පරීක්ෂා කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකිවන පරිදි ක්‍රියාවලි සකසා තිබේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. සමාගම් ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල වාර්තා පවත්වා ගෙනයන අතර අධ්‍යක්ෂවරුන් විසින් පරීක්ෂා කිරීම පිණිස එම වාර්තා විවෘතව තබා ඇත.</p>
<p>3 (1) (ආ) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තාවල පහත සඳහන් කරුණු සඳහන්වේ: (අ) සිය කාර්යයන්හිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාවිත කළ දත්ත හා තොරතුරුවල සාරාංශයක්; (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන ලද කරුණු; (ඇ) කරුණු හෙළිදරව් කිරීමේ සාකච්ඡා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය කාර්යයන් නිසි සැලකිලිමත් භාවයෙන් හා විවක්ෂණශීලී භාවයෙන් යුතුව ඉටුකර තිබේදැයි විඳහා දක්වන ප්‍රතිවාදී තර්ක හෝ විසම්මතිය; (ඈ) අධ්‍යක්ෂ මණ්ඩල උපායමාර්ග හා ප්‍රතිපත්තිවලට සහ අදාළ නීති හා රීතීන්ට අනුකූලතාව දක්වන කරුණු; (ඉ) බැංකුව හමුවේ පවතින අවදානම් හඳුනාගැනීම් හා යොදා ඇති අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග පිළිබඳ අධීක්ෂණය; (ඊ) තීරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මුතිය.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. රැස්වීම් වාර්තාවල පහත සඳහන් කරුණු ආවරණයවේ: (අ) විශේෂිත විෂයයන්ට අදාළව ගනු ලබන තීරණ පිළිබඳව සාකච්ඡාවට භාජනයවූ කරුණු (ආ) ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සඳහා අනුමැතිය/අදහස් දැක්වීම් හෝ සමාලෝචන (ඇ) කළමනාකාරිත්වය වෙත යොමුකළ උපදෙස් හා කරුණු (ඈ) ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ තීරණ හා කාර්යසාධන සමාලෝචන (ඉ) අධ්‍යක්ෂ මණ්ඩල අනුකූලව අවධාරණය කළ කරුණු හා නිර්දේශ (ඊ) සාකච්ඡාවූ වෙනත් කාලීන කරුණු</p>
<p>3 (1) (ඈ) සාධාරණ ඉල්ලීමක් මත, නිසි අවස්ථාවලදී, බැංකුවේ පිරිවැය මත ස්වාධීන වෘත්තීය උපදෙස් ලබාගැනීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව සලසන එකගවූ කාර්යපටිපාටි ක්‍රියාත්මකව පවතී.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ලබන පරිදි, වෘත්තීය උපදෙස් ලබාගත හැක. එහෙත්, ඒ සඳහා විශේෂිත ක්‍රමවේදයක් සකස්කර නැත.</p>
<p>3 (1) (ඉ) අධ්‍යක්ෂවරුන්ගේ බැඳියා පිළිගැනුම් වළක්වාලීම හෝ බැඳියා පිළිගැනුම් විද්‍යාමානවීම පිළිබඳව නිශ්චය කිරීමට, වාර්තා කිරීමට, විසඳීමට හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවේදයක් පවතී.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී යම් අධ්‍යක්ෂවරයකුට පෞද්ගලික බැඳියාවක් ඇති යම් කරුණක් පිළිබඳව යෝජනාවක් සම්මත කරනු ලබනවිට අදාළ අධ්‍යක්ෂවරයා එම යෝජනාව සඳහා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටී.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

යම් අධ්‍යක්ෂවරයකුට හෝ ඔහුගේ/ඇයගේ කවර හෝ සමීප ඥාතියෙකුට යම් බැඳියාවක් ඇති හෝ යම් අධ්‍යක්ෂවරයකුට සැලකිය යුතු බැඳියාවක් ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් වන කවර හෝ අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනාවක් සඳහා අධ්‍යක්ෂවරුන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත.

අදාළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ න්‍යායපත්‍රයේ ප්‍රස්තුත විෂයය කරුණ සම්බන්ධයෙන් වන ගණපුරණය සඳහා අදාළ අධ්‍යක්ෂවරයා ගණන් ගෙන තිබේ.

අනුකූලව ක්‍රියාකර ඇත.

3 (1) (ක) බැංකුවේ මෙහෙයවීම හා පාලනය සිය අධිකාරය යටතේ මැනවින් පවතින බව හඳුනාගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලැබීම සඳහා වෙන්වූ විශේෂිත කරුණු ඇතුළත් විධිමත් උපලේඛනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුව ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. අවසන් තීරණ ගැනීම සම්බන්ධයෙන් වන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ දායකත්වය තහවුරු කිරීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලැබීම සඳහා වෙන්වූ විශේෂිත කරුණු ඇතුළත් විධිමත් උපලේඛනයක් න්‍යායපත්‍රයේ ඇතුළත් කර ඇත.

3 (1) (ආ) සිය බැඳීම් සපුරාලීමට බැංකුව අපොහොසත්ව ඇති හෝ එසේ අපොහොසත් විය හැකි අවස්ථාවක හෝ බුන්වත් බවට පත්ව ඇති හෝ තැන්පත්කරුවන්ට හා වෙනත් ණයගිමියන්ට අයවිය යුතු ගෙවීම් අත්හිටුවීමට නියමිත අවස්ථාවක ක්‍රියාවට නැංවිය යුතුයයි හඳුනාගත යුතු කාර්යපටිපාටි සලකාබැලීම පිණිස කවර හෝ තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව මුහුණදී ඇති තත්ත්වය පිළිබඳ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා නොපමාව දැනුවත් කර තිබේ.

අනුකූලව ක්‍රියාකර ඇත. මෙවැනි තත්ත්වයක් උද්ගතවී නැති නමුත් බැංකුව බුන්වත් බවට පත්ව ඇති හෝ තැන්පත්කරුවන්ට හා වෙනත් ණයගිමියන්ට අයවිය යුතු ගෙවීම් අත්හිටුවීමට නියමිත අවස්ථාවක යම් තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, බැංකුව මුහුණදී ඇති තත්ත්වය පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට නොපමාව දැනුම්දීමේ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත්ව සිටී. IRMC විසින් බැංකුවේ ද්‍රවශීලතා අවදානම විශ්ලේෂණය කරනු ලබන අතර බුන්වත් වීමට ආසන්න කවර හෝ විටකදී ඒ පිළිබඳව වහාම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දීමට කටයුතු කරනු ඇත.

3 (1) (ඇ) මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන මට්ටම්වලින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුව ප්‍රාග්ධනීකරණය කරනු ලැබ ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති පරිදි බැංකුව විසින් අවම ප්‍රමාණවත් ප්‍රාග්ධන මට්ටම පවත්වා ගෙන ඇත.

3 (1) (ඈ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම නියෝග මාලාවේ 3 වන නියෝගයට අනුකූලතාව දක්වමින් වාර්ෂික ආයතනික පාලන වාර්තාවක් බැංකුවේ වාර්ෂික වාර්තාවේ පළ කරනු ලැබේ.

අනුකූලව ක්‍රියාකර ඇත. බැංකු පනතේ ආයතනික පාලනය පිළිබඳ නියෝග මාලාවේ 3 වන නියෝගය සම්බන්ධයෙන් බැංකුව දක්වා ඇති අනුකූලතාවේ ප්‍රමාණය ආයතනික පාලන වාර්තාව මගින් අනාවරණය කෙරේ.

3 (1) (ඉ) එක් එක් අධ්‍යක්ෂවරයා විසින් වාර්ෂිකව ස්වයං ඇගයීමක් ඉටුකළ යුතු බවටත් එම ඇගයීම්වල වාර්තා පවත්වා ගතයුතු බවටත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විධිවිධාන පනවා ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුව විසින් ස්වයං ඇගයීම් ක්‍රමවේදයක් ආරම්භකර ඇති අතර එක් එක් අධ්‍යක්ෂවරයා විසින් වාර්ෂිකව ස්වයං ඇගයීමක් සිදුකළ යුතුය.

3 (2) අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය

3 (2) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් හත්දෙනෙකුට නොඅඩු වූ ද, 13 දෙනෙකුට නොවැඩි වූ ද සංඛ්‍යාවකින් සමන්විත වේ.

අනුකූලව ක්‍රියාකර ඇත. 2015 දී අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත විය.

3 (2) (ආ) (අ) ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන අධ්‍යක්ෂවරයා හැර සෙසු අධ්‍යක්ෂවරයන්ගේ දුර කාලය වර්ෂ නවයක් ඉක්මවා නැත.

අනුකූලව ක්‍රියාකර ඇත. නියෝගයේ දක්වා ඇති පරිදි කිසිදු අධ්‍යක්ෂවරයකු වර්ෂ නවයක් ඉක්මවා සේවයකර නැත.

(ආ) යම් අධ්‍යක්ෂවරයෙකු වර්ෂ නවයක් ඉක්මවා සේවයකර ඇත්නම්, ඒ සඳහා අන්තර්කාලීන විධිවිධාන අදාළකර ඇත්දැයි පරීක්ෂාකර බැලීම.

අනුකූලව ක්‍රියාකර ඇත. නියෝගයේ දක්වා ඇති පරිදි කිසිදු අධ්‍යක්ෂවරයෙකු වර්ෂ නවයක් ඉක්මවා සේවයකර නැත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

අනුකූලතාවේ මට්ටම

3 (2) (ඇ) ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු විධායක අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් නොඉක්මවයි.

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් සමන්විතවේ. ඉන් 10 දෙනෙකු විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන අතර, එක් අයෙක් පමණක් විධායක අධ්‍යක්ෂවරයෙකු වේ. විධායක නොවන අධ්‍යක්ෂවරුන් සහ සභාපතිවරයා ස්වාධීන අධ්‍යක්ෂවරුන් වශයෙන් පදවී නාමගතකර ඇත.

3 (2) (ඈ) යටත් පිරිසෙයින් තිදෙනෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් හෝ ඉන් කවර හෝ වැඩි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂක මණ්ඩලය 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 10 දෙනෙකු විධායක නොවන අධ්‍යක්ෂකවරු වේ. විධායක නොවන අධ්‍යක්ෂකවරු 06 දෙනෙකු ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරු ලෙස නම්කර ඇත.

විධායක නොවන අධ්‍යක්ෂවරුන්

- (අ) බැංකුවේ 1% කට වැඩි කොටස් සෘජු හෝ වක්‍ර කොටස් ප්‍රමාණයක් දරයි නම්;
- (ආ) මෙහි 3 (7) නියෝගයේ දක්වා ඇති පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්මවන වටිනාකමකින් යුතු කවර හෝ ගනුදෙනුවක් බැංකුව සමග දැනට පවත්වාගෙන යන්නේ නම් හෝ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට අත්‍යාවශ්‍ය වූ වර්ෂ දෙකක කාලයකදී පැවතියේ නම්;
- (ඇ) අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට පූර්වාසන්න වර්ෂ දෙකක කාලයක් තුළ බැංකුව විසින් සේවයේ නියුක්තකර සිටියේ නම්;
- (ඈ) බැංකුවේ අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරී, ඉහළ කළමනාකාරිත්වයේ ප්‍රමුඛ නිලධාරියකු, බැංකුවේ හෝ වෙනත් බැංකුවක සැලකිය යුතු කොටස්හිමියෙකු සමග සමීප සබඳතාවක් පැවතියේ නම්; (මෙම කාර්යය සඳහා සමීප සබඳතාවක් යන්නෙන් කලතූයා හෝ මුදලින් යැපෙන දරුවෙකු අදහස් වේ.)
- (ඉ) බැංකුවේ විශේෂිත කොටස්හිමියෙකු නියෝජනය කරයි නම්;
- (ඊ) සමාගමක හෝ ව්‍යාපාරික සංවිධානයක සේවකයකු හෝ අධ්‍යක්ෂවරයකු හෝ සැලකිය යුතු කොටස්හිමියකු නම්;
 - (i) මෙම නියෝග මාලාවේ 3 (7) නියෝගයේ අර්ථ දක්වා ඇති පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්මවන ගනුදෙනු ප්‍රමාණයක් දැනට දරන; හෝ
 - (ii) බැංකුවේ අන් කවර හෝ අධ්‍යක්ෂවරයන් සේවයේ නියුක්තව සිටින හෝ අධ්‍යක්ෂවරුන් වන්නාවූ හෝ සැලකිය යුතු කොටස්හිමියන් වන්නාවූ; හෝ
 - (iii) මෙම නියෝග මාලාවේ 3 (7) නියෝගයේ අර්ථ දක්වා ඇති පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්මවන ගනුදෙනු ප්‍රමාණයක් බැංකුවේ අන් කවර හෝ අධ්‍යක්ෂවරුන් දැනට දරන; හෝ

3 (2) (ඉ) ස්වාධීන අධ්‍යක්ෂවරයකු නියෝජනය කිරීම පිණිස විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත්කරනු ලබන විට එසේ පත්කරනු ලබන තැනැත්තා ස්වාධීන අධ්‍යක්ෂවරයකුට අදාළවන නිර්ණායක සපුරාලන බව පරීක්ෂාකර බලයි.

විකල්ප අධ්‍යක්ෂවරුන් කිසිවකු පත්කර නැත.

3 (2) (ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් බැංකුව සතුව පවතී.

අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර ලේකම් විමසමින් සියලුම අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබේ.

3 (2) (උ) බැංකුවේ නියමිත ගණපුරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගෙන් 50% කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, එකී ගණපුරණයෙන් 50% කට වැඩි සංඛ්‍යාවක් විධායක නොවන අධ්‍යක්ෂවරුන් විය යුතුය.

අනුකූලව ක්‍රියාකර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>3 (2) (ඌ) බැංකුව විසින් සභාපතිවරයාගේ, විධායක අධ්‍යක්ෂවරුන්ගේ, විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ සහ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගේ, නම් ද ඇතුළත් වන ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය ඒ ඒ අධ්‍යක්ෂවරුන් වර්ගය අනුව වාර්ෂික ආයතනික පාලන වාර්තාවේ දක්වා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු එක් එක් අධ්‍යක්ෂවරුන් වර්ගය අනුව වාර්ෂික වාර්තාවේ දක්වා ඇත.</p>
<p>3 (2) (එ) අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂවරුන් පත්කිරීම සඳහා කාර්යපටිපාටියක් ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර ලේකම් විමසමින් සියළුම අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබේ.</p>
<p>3 (2) (ඒ) සාමාන්‍ය පුරප්පාඩුවක් පිරවීම සඳහා පත්කරනු ලබන සෑම අධ්‍යක්ෂවරයකුම එසේ පත්කරනු ලැබීමෙන් පසුව පවත්වන පළමු මහ සභා රැස්වීමේදී කොටස්හිමියන් විසින් තෝරාපත්කර ගැනීමට යටත්වේ.</p>	<p>අදාළ නොවේ.</p>
<p>3 (2) (ඔ) යම් අධ්‍යක්ෂවරයකු ඉල්ලා අස්වුවහොත් හෝ ඉවත් කරනු ලැබුවහොත්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් - (අ) අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම සහ එම අධ්‍යක්ෂවරයා බැංකුව සමඟ එකඟ නොවීමට අදාළ තොරතුරු ඇතුළු එහෙත් ඊට පමණක් සීමානොවන එසේ ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට හේතුවූ කරුණු ප්‍රකාශයට පත්කරනු ලබයි සහ (ආ) කොටස්හිමියන්ගේ අවධානය සඳහා යොමුකළ යුතු කරුණු කිසිවක් තිබේද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කරයි.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර ලේකම් විමසමින් අධ්‍යක්ෂවරුන්ගේ සියලුම පත්කිරීම් හා ඉවත්කිරීම් කරනු ලැබේ.</p>
<p>3 (2) (ඕ) බැංකුවක අධ්‍යක්ෂවරයකු හෝ සේවකයකු වෙනත් බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර, නම්කර හෝ තෝරාපත්කර ඇත්දැයි හඳුනාගැනීමට ක්‍රමවේදයක් තිබේද යන්න සොයා බැලීම.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන් පත්කිරීම සලකා බැලීමේදී මුදල් අමාත්‍යවරයා විසින් මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගනු ලැබේ. අධ්‍යක්ෂවරුන්ගෙන් හා ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගෙන් ලබාගන්නා වාර්ෂික ප්‍රකාශයන් ද එවැනි තත්ත්වයක් හඳුනාගැනීමට ඉවහල්වේ.</p>

3 (3) අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාව හා උචිත බව

<p>3 (3) (අ) අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන තැනැත්තෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවයි. (අ) අන්තර්කාලීන විධිවිධානවලට අනුකූලව ක්‍රියාකර ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. වයස අවුරුදු 70 ඉක්මවූ කිසිදු අධ්‍යක්ෂවරයකු අධ්‍යක්ෂ මණ්ඩලයේ නොමැත. අදාළ නොවේ.</p>
<p>3 (3) (ආ) බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගම් ඇතුළු සමාගම්/ආස්ථිත්ව/ආයතන 20 කට අධික සංඛ්‍යාවක අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන්නේ නම්.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන් කිසිවකු සමාගම් 20 ක අධ්‍යක්ෂ ධූර නොදරයි.</p>

3 (4) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලතල පවරාදී ඇති කළමනාකරණ කාර්යයන්

<p>3 (4) (අ) බලතල පවරාදීමේ වැඩපිළිවෙල සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුවේ කටයුතු හා සම්බන්ධ කාර්යයන්</p>
<p>3 (4) (ආ) අදාළ කාර්යයන් පවරාදී තිබුණද 3 (1) (අ) හි සඳහන් කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම භාරගෙන ඇත.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුකමවූ සහ ප්‍රධාන විධායක නිලධාරීන් හා අනෙකුත් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් වෙත පවරාදී ඇත. ක්‍රියාවට නංවා ඇති බලතල පවරාදීමේ වැඩපිළිවෙල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාලීන පදනමක් මත සමාලෝචනය කරනු ලැබේ.</p>
<p>3 (4) (ඇ) බලතල පවරාදීමේ වැඩපිළිවෙල බැංකුවේ අවශ්‍යතාවලට අදාළව පවතින බව තහවුරු කිරීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එසේ ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල කාලීන පදනමක් මත සමාලෝචනය කරනු ලැබේ.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යයන් ඉටුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට හැකිවනු පිණිස එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවේ නිර්දේශ විෂයයන් සමාලෝචනය කොට අනුමත කරනු ලැබේ.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

අනුකූලතාවේ මට්ටම

3 (5) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

3 (5) (අ) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සතුව එකිනෙකට වෙනස්වූ කාර්යභාරයන් ඇති අතර, එකම පුද්ගලයෙකු විසින් එම කාර්යයන් ඉටු කරනු නොලබයි.

අනුකූලව ක්‍රියාකර ඇත.
සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු එකිනෙකින් වෙන්ව ස්ථාපිතකර ඇති අතර, එම තනතුරු පුද්ගලයන් දෙදෙනෙකු විසින් දරනු ලැබේ.

3 (5) (ඉ) සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වේ.

සභාපතිවරයා ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස නම්කර, සුදුසු පරිදි ලේඛනගත කළ නිර්ණේය විෂයයන් ඔහුට පවරාදෙනු ලබන බවට සැලකිලිමත් වීම.

අනුකූලව ක්‍රියාකර ඇත.
සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන අතර, බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරුන් කිසිවෙකු එම තනතුරට නම්කර නැත.

ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු නම්කිරීම බැංකුවේ වාර්ෂික වාර්තාව මඟින් හෙළිදරව් කරනු ලැබේ.

3 (5) (ඊ) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී අතර සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අතර පවතින කවර හෝ සබඳතාවක් (මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ වෙනත් සැලකිය යුතු/අදාළ සබඳතාවක්) ඇත්නම්, ඒ පිළිබඳව සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අතර පවතින සබඳතා ඇතුළු සබඳතාවල ස්වභාවය පිළිබඳව වාර්ෂික වාර්තාවේ අංගයක් වන දායකනික පාලන වාර්තාව මඟින් හඳුනාගැනීමට සහ හෙළිදරව් කිරීමට ක්‍රමවේදයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
අධ්‍යක්ෂවරුන් විසින් ලබාදෙන වාර්ෂික ප්‍රකාශ මඟින් එවැනි සම්බන්ධතා පිළිබඳව හඳුනාගැනීමට උපකාරීවේ.

3 (5) (උ) ස්වයං ඇගයීම් ක්‍රියාවලියක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවන අතර, ඒ තුළ සභාපතිවරයා විමසමින් -

- (අ) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දේ.
- (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය සඵලදායී ලෙස ක්‍රියාකරන බවත්, එහි වගකීම් ඉටුකරනු බවත් තහවුරු කරයි.
- (ඇ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වැදගත් හා සුදුසු කරුණු සියල්ල අවස්ථාවෝචිත පරිදි සාකච්ඡා කරනු ලබන බව තහවුරු කරයි.

අනුකූලව ක්‍රියාකර ඇත.
සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙන අතර, සිය වගකීම් ඉටුකිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සඵලදායී ලෙස ක්‍රියාකරන බව තහවුරු කරයි.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් සෑම වර්ෂයකම දෙවරක් ඉටුකරන ස්වයං-ඇගයීම් ක්‍රියාවලිය සිය වගකීම් ඉටුකිරීම සඳහා සභාපතිවරයාට උපකාරී වේ.

3 (5) (ඌ) සභාපතිවරයා විසින් අනුමත කරන ලද විධිමත් න්‍යායපත්‍රයක් සමාගම් ලේකම්වරයා විසින් බෙදාහරිනු ලැබේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී විමසමින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් එක් රැස්වීම සඳහා න්‍යායපත්‍රයක් සකස්කොට බෙදාහරිනු ලැබේ.

3 (5) (එ) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී මතුවන ගැටලු පිළිබඳව සියලුම අධ්‍යක්ෂවරුන් වෙත නිසි පරිදි දැනුවත් කරනු ලබන බව සභාපතිවරයා විසින් කාලීන සැලකිලිමත් මඟින් තහවුරු කරයි.

අනුකූලව ක්‍රියාකර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡාවට ගනු ලබන කරුණු රැස්වීම පිළිබඳ නිවේදනය සමඟ රැස්වීමට යටත්පිරිසෙයින් දින හතකට පෙර බෙදාහරිනු ලැබේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී වෙනත් හදිසි කරුණු දින හතක පූර්ව කාලයක් ලබාදීමකින් තොරව බෙදාහරිනු ලැබේ.

3 (5) (ඒ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළු කටයුතු සඳහා පූර්ණ හා ක්‍රියාශීලී දායකත්වයක් ලබාදීම උනන්දු කරවන ස්වයං-ඇගයීම් ක්‍රියාවලියක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවන අතර, බැංකුවේ සුභසිද්ධිය පිණිස සභාපතිවරයා මූලිකත්වය ගෙන ක්‍රියාකරයි.

අනුකූලව ක්‍රියාකර ඇත.
බැංකුවේ සුභසිද්ධිය පිණිස ක්‍රියා කිරීමේදී සභාපති විසින් සියලුම අධ්‍යක්ෂවරුන්ට නායකත්වය ලබාදෙනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සෑම වසරකම දෙවරක් සිදුකරනු ලබන ස්වයං-ඇගයීම් ක්‍රියාවලිය සිය වගකීම් ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා සභාපතිවරයාට මහෝපකාරීවේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

3 (5) (ඔ) විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ස්වයං ඇගයීම් ක්‍රමවේදයක් අධ්‍යක්ෂ මණ්ඩලය සතුවේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරනු ලබන ස්වයං ඇගයීම් ක්‍රියාවලිය තුළින් ලැබෙන ප්‍රතිපෝෂණය විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය වර්ධනය කරවීම සඳහා සහාපතිවරයාට මහෝපකාරීවේ.

3 (5) (ඕ) ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සෘජු අධීක්ෂණය හෝ අන් කවර හෝ විධායක රාජකාරී සම්බන්ධවන කාර්යයන්හි සහාපතිවරයා නිරතවේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
සහාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන අතර, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සෘජු අධීක්ෂණය සම්බන්ධවන කාර්යයන්හි සෘජුව නිරත නොවේ.

3 (5) (ක) කොටස්හිමියන් සමඟ ඵලදායී සන්නිවේදනයක් පවත්වාගැනීමට නිසි ක්‍රමවේදයක් ඇති අතර, කොටස්හිමියන්ගේ අදහස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සන්නිවේදනය කරනු ලැබේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
ශ්‍රී ලංකා රජය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකුවේ හිමිකරුවන් සමඟ ඵලදායී සන්නිවේදනයක් පවත්වාගනු ලැබේ. හිමිකරුවන් හා අධ්‍යක්ෂ මණ්ඩලය අතර සන්නිවේදන මාර්ගය වශයෙන් නිල අධ්‍යක්ෂවරුන් ක්‍රියාකරයි.

3 (5) (ග) බැංකුවේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු කළමනාකරණය භාර විධායක නිලධාරී වශයෙන් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රියා කරයි.

අනුකූලව ක්‍රියාකර ඇත.
බැංකුවේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු කළමනාකරණය සඳහා ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් ප්‍රධාන විධායක නිලධාරීට සහයවන අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සෘජුව වාර්තා කරයි.

3 (6) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන කමිටු

3 (6) (අ) මෙම නියෝග මාලාවේ 3 (6) (ආ), 3 (6) (ඇ), 3 (6) (ඈ), 3 (6) (ඉ) නියෝගවල දක්වා ඇති පරිදි යටත්පිරිසෙයින් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක් පිහිටුවා ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත.
මෙම නියෝග මාලාවේ 3 (6) (ආ), 3 (6) (ඇ), 3 (6) (ඈ), 3 (6) (ඉ) නියෝගවල දක්වා ඇති පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක් පිහිටුවා ඇති අතර, එම කමිටු සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. එහෙත්, බැංකුවේ මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව තුළ පාරිශ්‍රමික කමිටුවේ හා නාමයෝජනා කමිටුවේ ඒකාබද්ධතාවක් නියෝජනයවේ.

එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවල වාර්තා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලය ආමන්ත්‍රණය කරනු ලැබේ.

එක් එක් කමිටුවේ කාර්යයන්, කර්තව්‍යයන් හා කාර්යසාධනය පිළිබඳව විස්තර කෙරෙන වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාව මඟින් ඉදිරිපත් කරයි.

අනුකූලව ක්‍රියාකර ඇත.

3 (6) (ආ) විගණන කමිටුව

(අ) මෙම කමිටුවේ සහාපති විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් වන අතර, අදාළ සුදුසුකම් හා පළපුරුද්ද සහිතවේ.

අනුකූලව ක්‍රියාකර ඇත.
විගණන කමිටුවේ සහාපති විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන අතර, අදාළ සුදුසුකම් හා පළපුරුද්ද සහිත සපුරා ඇත.

(ආ) කමිටුවේ සියලුම සාමාජිකයින් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන්වේ.

අනුකූලව ක්‍රියාකර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>(අ) පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් විගණන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.</p> <p>(අ) අදාළ ප්‍රඥප්තිවලට අනුකූලව ලබා දියයුතු විගණන සේවා සඳහා බාහිර විගණනයකු පත් කර ඇත;</p> <p>(ආ) මහ බැංකුව විසින් වරින්වර නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම;</p> <p>(ඇ) අදාළ ගණකාධිකරණ ප්‍රමිති යොදා ගැනීම;</p> <p>(ඈ) සේවා කාලය, විගණන ගාස්තු සහ විගණකගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, විගණන හවුල්කරුවකු සේවයේ යොදවාගන්නා කාලය අවුරුදු පහ නොඉක්ම විය යුතුය සහ මුල් සේවා කාලය අවසන් වූ දින සිට වසර 3 ක් ගතවන තෙක් එකී විගණන හවුල්කරු විගණන කටයුතු සඳහා සහභාගීකර නොගත යුතුය යන කොන්දේසිවලට යටත්විය යුතුය.</p>	<p>අදාළ නොවේ.</p> <p>බැංකුවේ බාහිර විගණක විගණකාධිපතිවරයා වන බැවින් බාහිර විගණකවරයකු පත්කිරීමට අදාළව කමිටුවට කළයුතු කාර්යයක් නොමැත.</p> <p>එහෙත්, මහ බැංකුව විසින් වරින්වර නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ අදාළ ගණකාධිකරණ ප්‍රමිති යොදා ගැනීම පිළිබඳව රැස්වීම්වලදී සාකච්ඡා කෙරේ.</p>
<p>(අ) සිය ස්වාධීනත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුව විගණනය සිදුකළ බවට බාහිර විගණකයන් වෙතින් කමිටුව නියෝජන ලබාගෙන ඇත.</p>	<p>අදාළ නොවේ.</p> <p>බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපතිවරයාය.</p>
<p>(ඉ) අදාළ නියෝගවලට අනුව විගණන නොවන සේවාවන් ලබාගැනීම සඳහා බාහිර විගණකයකු සේවයේ යෙදවීම පිළිබඳව කමිටුව විසින් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇත.</p>	<p>අදාළ නොවේ.</p> <p>බැංකුවේ විගණක වන්නේ විගණකාධිපතිවරයා බැවින් මෙය පැන නොනගී.</p>
<p>(ඊ) ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුව විගණනය ආරම්භ කිරීමට පෙර, විගණනයේ ස්වභාවය හා විෂයපථය පිළිබඳව බාහිර විගණක සමග සාකච්ඡාකර නිගමනය කර ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) හා (4) උපවගන්ති මඟින් විගණනයේ විෂයපථය හා ව්‍යාප්තිය පිළිබඳව නිශ්චය කිරීමේ අභිමතානුසාරී බලතල විගණකාධිපතිට ලබාදී ඇත.</p> <p>එහෙත්, විගණන කමිටුවේ දෙවන රැස්වීමේදී කමිටු පත්‍රිකා 2015/02 මඟින් විගණනයේ විෂයපථය පිළිබඳව සාකච්ඡා කරන ලදී.</p>
<p>(උ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, එහි වාර්ෂික වාර්තාවල, ගිණුම්වල සහ කාර්තුමය වාර්තාවල විශ්වසනීයත්වය සුපරීක්ෂණය කිරීම පිණිස බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීමට ක්‍රමවේදයක් සහ පහත සඳහන් කරුණු පිළිබඳ තොරතුරු ප්‍රධාන මූල්‍ය නිලධාරීගෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක් බැංකුව සතුව ඇත:</p> <p>(අ) ප්‍රධාන විවේචනාත්මක ක්ෂේත්‍ර;</p> <p>(ආ) ගණකාධිකරණ ප්‍රත්පත්ති හා පරිචයන්හි සිදුවන වෙනස්කම්;</p> <p>(ඇ) ප්‍රවර්තන ව්‍යාපාරික උපකල්පන;</p> <p>(ඈ) අදාළ ගණකාධිකරණ සහ වෙනත් නෛතික නියමයන්ට, ප්‍රමිතීන්ට අනුකූලත්වය; සහ</p> <p>(ඉ) වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විගණනය තුළින් මතුවන විශේෂ ගැළපීම්.</p>	<p>යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත.</p> <p>2015 ජූනි 30 සිට 2015 දෙසැම්බර් 31 දක්වා පැවැත්වූ රැස්වීම් දෙකකදී අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව විසින් මූල්‍ය ප්‍රකාශ කට්ටල දෙකක් සමාලෝචනය කරන ලදී.</p> <p>එහෙත්, බැංකුවේ මූල්‍ය ප්‍රකාශවල, එහි වාර්ෂික වාර්තාවල, ගිණුම්වල සහ කාර්තුමය වාර්තාවල විශ්වසනීයත්වය සහ ඒවායේ අන්තර්ගත වැදගත් මූල්‍ය වාර්තාකරණ විනිශ්චයන් සුපරීක්ෂණය කිරීම පිණිස බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් බැංකුව සතුවේ.</p>
<p>(ඌ) විධායක කළමනාකාරිත්වය නොමැති අවස්ථාවක විගණනය සම්බන්ධයෙන් පැනනගින කවර හෝ ගැටළුවකට අදාළව කමිටුව විසින් බාහිර විගණක හමුවී තිබේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර නැත.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

(ඵ) බාහිර විගණකගේ කළමනාකරණ ලිපිය කමිටුව විසින් සමාලෝචනයකර ඇත. එසේම කළමනාකාරිත්වය විසින් එම ලිපියට පිළිතුරු සපයා ඇත.	යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. බාහිර විගණකගේ කළමනාකරණ ලිපිය පිළිබඳව 2015 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 4 වන විගණන කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. බෙදාහැර තිබූ පත්‍රිකාවේ වැරදීමකින් කළමනාකරණ ලිපිය වෙනුවට 14 (2) (ඇ) කෙටුම්පත් වාර්තාව අන්තර්ගතවී ඇත. එබැවින් එකී සාකච්ඡාව කල්තැබුණු අතර, ඒ පිළිබඳව 2016 ජූනි 14 දින පැවැත්වීමට නියමිත රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.
(ඵ) බැංකුවේ අභ්‍යන්තර විගණන කාර්යය සම්බන්ධයෙන් පහත සඳහන් පියවර කමිටුව විසින් ගෙන ඇත:	
(අ) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂයපථය, කාර්යභාරය සම්පත්වල ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සහ සිය කාර්යභාරය ඉටුකිරීමට අවශ්‍ය බලතල දෙපාර්තමේන්තුව සතුවන බවට සැහීමට පත්වීම;	අනුකූලව ක්‍රියාකර ඇත.
(ආ) අභ්‍යන්තර විගණන වැඩසටහන හා අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය පරිදි අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බවට වගබලා ගැනීම;	අනුකූලව ක්‍රියාකර ඇත.
(ඇ) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය පිළිබඳ කවර හෝ ඇගයීම් සමාලෝචනය කිරීමක	අනුකූලව ක්‍රියාකර ඇත. ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ 2014/2015 වසර සඳහා වන වාර්ෂික කාර්යසාධන ඇගයීම් වාර්තාව 2016 පෙබරවාරි 24 දින අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවට ඉදිරිපත්කර ඇත.
(ඈ) ප්‍රධාන අභ්‍යන්තර විගණක, ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල නිලධාරීන් සහ අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිරින් බඳවාගන්නා සේවා සලසන්නන් පත්කිරීම හෝ සේවය අවසන් කිරීම නිර්දේශ කිරීම;	අනුකූලව ක්‍රියාකර ඇත.
(ඉ) ප්‍රධාන අභ්‍යන්තර විගණක ඇතුළු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයන් හා කවර හෝ බාහිරින් බඳවාගන්නා සේවා සලසන්නන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුව දැනුවත් කෙරෙන අතර, එසේ ඉල්ලා අස්වන ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයන්ට හා කවර හෝ බාහිරින් බඳවාගන්නා සේවා සලසන්නන්ට එසේ ඉල්ලා අස්වීමට හේතු දැක්වීමට අවස්ථාව ලබාදීම;	2015 වසර තුළ එවැනි තත්ත්වයක් උද්ගත වී නැත.
(ඊ) අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය එමඟින් විගණනය කෙරෙන කාර්යයන්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රියාවලියකි.	අනුකූලව ක්‍රියාකර ඇත. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය එමඟින් විගණනය කෙරෙන කාර්යයන්ගෙන් වෙන්වූ ස්වාධීන ක්‍රියාවලියක් වන අතර, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව වෙත සෘජුවම වාර්තා කරයි.
(ඔ) අභ්‍යන්තර විමර්ශනයන්හි වැදගත් නිගමන සහ ඒ පිළිබඳ කළමනාකාරිත්වයේ ප්‍රතිචාර කමිටුව විසින් සලකාබලා තිබේද යන්න නිශ්චයකර රැස්වීම් වාර්තාවල දක්වා ඇත.	අනුකූලව ක්‍රියාකර ඇත. අභ්‍යන්තර විගණන විමර්ශනයන්හි වැදගත් නිගමන සහ ඒ පිළිබඳ කළමනාකාරිත්වයේ ප්‍රතිචාර විගණන කමිටුව විසින් සාකච්ඡාකර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත්කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>(ඕ) කමිටුව විසින් විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව බාහිර විගණකයන් සමග යටත් පිරිසෙයින් රැස්වීම් දෙකක් පවත්වා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. එම රැස්වීම් සඳහා ප්‍රධාන මූල්‍ය නිලධාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක හා විගණකාධිපතිගේ නියෝජිතයකු සාමාන්‍යයෙන් සහභාගිවේ. කමිටුවේ ආරාධනය මත ප්‍රධාන විධායක නිලධාරීටද රැස්වීමට සහභාගී විය හැක. 2015 වර්ෂය තුළ විගණන කමිටු රැස්වීම් හතරක් පවත්වා ඇති අතර 2015 වර්ෂය තුළ පැවැත්වූ එම රැස්වීම් සඳහා විධායක අධ්‍යක්ෂවරුන් කිසිවෙකු සහභාගීවී නැත.</p>
<p>(ක) කමිටුවේ නිර්ණේය විෂයයන් මගින් – (අ) නිර්ණේය විෂයයන් තුළ කවර හෝ කරුණක් පිළිබඳව විමර්ශනය කිරීමට නියමිත අධිකාරී බලතල; (ආ) එසේ කිරීමට අවශ්‍ය සම්පත්; (ඇ) තොරතුරු වෙත පූර්ණ ප්‍රවේශය; සහ (ඈ) බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීම සඳහාත් අවශ්‍ය වෙතොත් රැස්වීමට පැමිණෙන ලෙස අදාළ පළපුරුද්ද සහිත බාහිර පුද්ගලයන්ට ආරාධනා කිරීම සඳහාත් අධිකාරී බලතල කමිටුව සතුවන බව සහතික කෙරේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. විගණන කමිටුවේ නිර්ණේය විෂයයන් මගින් (ඇ) යටතේ දක්වා ඇති කරුණ හැර සෙසු කරුණු ආවරණයවේ.</p>
<p>(ග) කමිටුව යටත් පිරිසෙයින් සිව් වරක් රැස්වී ඇති අතර, රැස්වීමේ වාර්තා පවත්වාගෙන ගොස් ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. 2015 වර්ෂය තුළ විගණන කමිටු රැස්වීම් හතරක් පවත්වා ඇත.</p>
<p>(ජ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ පහත කරුණු අනාවරණය කර ඇත: (අ) විගණන කමිටුවේ කටයුතු පිළිබඳ සවිස්තර; (ඈ) වර්ෂය තුළ පැවැත්වූ විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව; සහ (ඈ) එම රැස්වීම් එක් එක් අධ්‍යක්ෂවරයාගේ පැමිණීම පිළිබඳ විස්තර.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අනුකූලව ක්‍රියාකර ඇත. අනුකූලව ක්‍රියාකර ඇත.</p>
<p>(ට) විගණන කමිටුවේ ලේකම් සමාගම් ලේකම් හෝ අභ්‍යන්තර විගණන කාර්ය ප්‍රධානී හෝ වේ.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් කමිටුවේ ලේකම් ලෙස ක්‍රියා කරයි.</p>
<p>(ඩ) 'දූෂණ තොරතුරු හෙළිකරන්නන් හෙවත් අකටයුතු නාදකයින්' ප්‍රතිපත්තිය මගින් පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය වේ: (අ) මූල්‍ය වාර්තාකරණයේ, අභ්‍යන්තර පාලන හෝ වෙනත් කරුණුවලට අදාළ අක්‍රමිකතා; (ආ) ඉහත (අ) සම්බන්ධයෙන් කමිටුව විසින් එම කරුණු සාධාරණව හා ස්වාධීනව විමර්ශනය කිරීමට නිසි වැඩපිළිවෙලක් යොදා ඇති බව තහවුරු කිරීම; (ඇ) සුදුසු පසු විපරම් කටයුතු.</p>	<p>අනුකූලව ක්‍රියාකර නැත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද කවර හෝ 'දූෂණ තොරතුරු හෙළිකරන්නන් හෙවත් අකටයුතු නාදකයින්' ප්‍රතිපත්තියක් බැංකුව සතුව නැත.</p>

3 (6) (ඇ) මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් ඊනි අදාළ වන්නේද?

<p>(අ) බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට, ප්‍රධාන විධායක නිලධාරීන්ට, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ට අදාළ පාරිශ්‍රමික (වැටුප්, දීමනා හා වෙනත් මූල්‍යමය ගෙවීම්) කමිටුවේ නිර්ණේය විෂයයන් සහ රැස්වීම් වාර්තා සමාලෝචනය කිරීම මගින් නිශ්චය කිරීම සඳහා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තිබේ.</p>	<p>යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික PED වක්‍රලේඛ මගින් පාලනය වේ. ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සහ ඊට පහළ ශ්‍රේණිවල අනෙකුත් නිලධාරීන්ගේ පාරිශ්‍රමික සාමූහික ගිවිසුම් මගින් පාලනයවේ. සාමූහික ගිවිසුම් මගින් ආවරණය නොවන සේවකයන්ගේ පාරිශ්‍රමික අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරනු ලැබේ. එහෙත්, ඉහත කී පාරිශ්‍රමික ආවරණය වන පාරිශ්‍රමික ප්‍රතිපත්තියක් ලේඛනගතකර හෝ කමිටුව විසින් අනුමතකර හෝ නොමැත.</p>
---	--

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

(ආ) අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සඳහා වන අරමුණු හා ඉලක්ක ලේඛනගතකර ඇත.

යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන් සඳහා ඉලක්ක ලේඛනගතකර නැත. ව්‍යාපාරික සැලැස්ම හා වාර්ෂික අයවැය මඟින් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සඳහා අරමුණු හා ඉලක්ක පවරාදී ඇත.

(ඇ) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ පැවරු අරමුණු හා ඉලක්කවලට සාපේක්ෂ කාර්යසාධනය කාලීනව ඇගයීමට ලක්කොට, පාරිශ්‍රමික, ප්‍රතිලාභ හා වෙනත් කාර්යසාධන පාදක දිරිදීමනා ගෙවීම් ප්‍රතිශෝධනය කිරීමේ පදනම කමිටුව විසින් සලකාබලා ඇත.

යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ, ශාඛා කළමනාකරුවන්ගේ හා ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්ගේ, ඒක පුද්ගල කාර්යසාධනය ඇගයීම පිණිස වන ප්‍රමුඛ කාර්යසාධන දර්ශක කමිටුව විසින් අනුමතකර ඇත. ඇගයීම් ආකෘතිපත්‍ර සඳහා තොරතුරු 2015 වර්ෂය තුළ අත්හදා බැලීමක් ලෙස රැස්කර ඇත. ප්‍රමුඛ කාර්යසාධන දර්ශක ප්‍රතිසමාලෝචනයකර 2016 පටන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.

(ඈ) රැස්වීම් වාර්තා සංශෝධනය කිරීම මඟින් ප්‍රධාන විධායක නිලධාරීට අදාළ කරුණු සාකච්ඡාවට යොමු කෙරෙන කමිටුවේ රැස්වීම් සඳහා ප්‍රධාන විධායක නිලධාරී සහභාගී නොවිය යුතු බවට නිර්ණේය විෂයයන් මඟින් විධිවිධාන සලස්වා ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ නිර්ණේය විෂය මඟින් ප්‍රධාන විධායක නිලධාරීට අදාළ කරුණු සාකච්ඡාවට යොමු කෙරෙන කමිටුවේ රැස්වීම් සඳහා ප්‍රධාන විධායක නිලධාරී සහභාගී නොවිය යුතු බවට විධිවිධාන සලස්වා ඇත. එහෙත්, ප්‍රධාන විධායක නිලධාරී සහභාගීවූ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව්වන රැස්වීමේදී ප්‍රධාන විධායක නිලධාරීගේ පාරිශ්‍රමිකය පිළිබඳව සාකච්ඡාකර ඇත.

3 (6) (ඈ) පහත සඳහන් රීති නාමයෝජනා කමිටුවට අදාළවේ:

(අ) නව අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් තෝරාගැනීම/පත්කිරීම සඳහා ක්‍රමවේදයක් කමිටුව විසින් ක්‍රියාත්මක කර ඇත.

යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ ලේකම් විමසමින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලබන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රධාන විධායක නිලධාරී පත්කරනු ලැබේ.

කෙසේවුවද, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් තෝරාගැනීම/පත්කිරීම සඳහා ක්‍රමවේදයක් කමිටුව විසින් ක්‍රියාත්මක කරනැත.

(ආ) වත්මන් අධ්‍යක්ෂවරුන් නැවත තෝරා පත්කර ගැනීම කමිටුව විසින් සලකාබලා නිර්දේශකර ඇත (හෝ නැත).

අදාළ නොවේ. අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ ලේකම් විමසමින් අධ්‍යක්ෂවරුන් පත්කරනු ලැබේ.

(ඇ) ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් පත්කිරීම හෝ එම තනතුරුවලට උසස් කිරීම සඳහා සලකා බැලිය යුතු සුදුසුකම්, පළපුරුද්ද හා ප්‍රධාන අංශ ආදී නිර්ණායක කමිටුව විසින් සකස්කර ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී යන තනතුරු සඳහා තෝරාගැනීමට සුදුසුකම් ලැබීමට අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ දක්වා ඇත.

(ඈ) 3 (3) නියෝගයේ සහ ප්‍රඥප්තිවල දක්වා ඇති නිර්ණායකවල නියමකර ඇති පරිදි අදාළ තනතුරු දැරීමට තමන් සුදුසු හා නිසි තැනැත්තන් වන බවට අත්සන් තැබූ ප්‍රකාශ ප්‍රධාන විධායක නිලධාරීගෙන් සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගෙන් කමිටුව විසින් ලබාගෙන ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ ප්‍රකාශ වාර්ෂිකව ලබාගනී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

අනුකූලතාවේ මට්ටම

<p>(ඉ) විශ්‍රාම ලබන අධ්‍යක්ෂවරුන් සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් වෙනුවට අනුප්‍රාප්තිකයන් තෝරාගැනීමේ විධිමත් අනුප්‍රාප්තික සැලැස්මක් පිළිබඳව කමිටුව සලකාබලා ඇත.</p>	<p>යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ අනුප්‍රාප්තික සැලැස්මක් ඇත. එහෙත්, අනුප්‍රාප්තිකයන් තෝරාගැනීමේදී එම සැලැස්ම සමාලෝචනය කිරීමක් හෝ ක්‍රියාත්මක කිරීමක් හෝ ඊට අනුකූලවීමක් සිදුව නැත.</p>
<p>(ඊ) කමිටුව ස්වාධීන අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධානත්වයෙන් රැස්විය යුතු අතර, ස්වාධීන අධ්‍යක්ෂවරුන් බහුතරයකින් කමිටුව සමන්විතවීම යෙහෙකි. ආරාධනය මත ප්‍රධාන විධායක නිලධාරීට රැස්වීම්වලට සහභාගිවිය හැකිය.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත.</p>
<p>3 (6) (ඉ) පහත සඳහන් රීති ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට අදාළ වේ:</p>	
<p>(අ) යටත්පිරිසෙයින් විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගෙන් කමිටුව සමන්විත වියයුතු අතර, ඔවුන් විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අවදානම් වර්ග එනම් ණයවර, වෙළඳපොළ, ද්‍රවශීලතා, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම් ආදිය සුපරීක්ෂණය කරමින් කමිටුවට පවරාදී ඇති අධිකාරී හා වගකීම් රාමුව ඇතුළත ක්‍රියාකළ යුතු ය.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් කමිටුව සමන්විත වේ.</p>
<p>(ආ) බැංකුව මුහුණදෙන ණයවර, වෙළඳපොළ, ද්‍රවශීලතා, මෙහෙයුම් සහ උපායමාර්ගික ආදී අවදානම් සියල්ල යෝග්‍ය අවදානම් දර්ශක හා කළමනාකරණ තොරතුරු තුළින් මාසික පදනමින් තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් බැංකුව සතුව ඇත. පරිපාලිත සහ ආශ්‍රිත සමාගම් සම්බන්ධයෙන් අවදානම් කළමනාකරණය බැංකු පදනමින් මෙන්ම සමූහය පදනමින් ද සිදුකළ යුතුය.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී විසින් ප්‍රමුඛ අවදානම් දර්ශක පිළිබඳ වාර්තාවක් මාසිකව සකස්කොට, අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා ඉදිරිපත් කරයි.</p>
<p>(ඇ) ණයවර කමිටුව හා වත්කම් වගකීම් කමිටුව වැනි කළමනාකරණ මට්ටමේ සියළුම කමිටු වෙනුවෙන් නිශ්චිත ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා කමිටුව විසින් සමාලෝචනයකර, කවර හෝ අවදානම් දර්ශක පිළිබඳව කාලීන වශයෙන් වාර්තාකර ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අනෙකුත් කළමනාකරණ කමිටුවල ප්‍රමාණාත්මක අවදානම් මට්ටම් කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබේ. මෙම කමිටු සියල්ලේ ප්‍රතිපත්ති/අධිකාර පත්‍ර සමාලෝචනයකොට, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇත.</p>
<p>(ඈ) නිශ්චිත ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා ඉක්මවා ඇති සියලු අවදානම් දර්ශක කමිටුව විසින් සමාලෝචනයකර, සලකාබලා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අවදානම් පැතිකඩ වාර්තාව සමාලෝචනයකර ඇත.</p>
<p>(ඉ) කාර්තුවකට අවම වශයෙන් කොපමණ වතාවක් කමිටුව රැස්වී තිබේද?</p>	<p>යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. 2015 වසර වෙනුවෙන් කමිටුව රැස්වී ඇත්තේ තෙවතාවක් පමණි. 2015 මාර්තු 25 දින කමිටුව පත්කර ඇති අතර, එය පළමු කාර්තුව තුළ රැස්වීමට නොහැකි වීමට හේතුවී ඇත.</p>
<p>(ඊ) නිශ්චිත අවදානම් හඳුනාගැනීමට අපොහොසත්වීම පිළිබඳව වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා කමිටුව විසින් විනය කාර්යපටිපාටියක් සමාලෝචනයකොට, ක්‍රියාවට නංවා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. විධිමත් විනය කාර්යපටිපාටියක් සකස්කර ඇත. අවදානම් සම්බන්ධයෙන්වන විනය කාර්යපටිපාටියක් නිර්දේශ කිරීමට කමිටුව පියවර ගෙන ඇත.</p>
<p>(උ) එක් එක් රැස්වීම අවසන්වීමෙන් පසු සතියක් ඇතුළත කමිටුව විසින් අවදානම් ඇගයීම් වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස්, එකඟත්වය සහ/හෝ නිශ්චිත නියෝග ලබාගැනීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ.</p>	<p>අදාළ නොවේ. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් මාසයකට වරක් පැවැත්වේ. අවදානම් ඇගයීම් වාර්තාව සතියක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අපහසු කාර්යයකි. එබැවින් ඊළඟ අත්‍යාසන්න අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

(උ⁹) නීති, නියෝග, නියාමන මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන, ව්‍යාපාරික මෙහෙයුම්වල සියළු ක්ෂේත්‍ර පිළිබඳ අනුමත ප්‍රතිපත්ති ආදියට බැංකුවේ අනුකූලතාව තක්සේරු කිරීම සඳහා කමිටුව විසින් අනුකූලතා ක්‍රමවේදයක් සකස්කර ඇති අතර එකී අනුකූලතා ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම හා කලින්කල කමිටුවට ඒ පිළිබඳව වාර්තා කිරීම පිණිස කැපවූ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් අතරින් තෝරාගනු ලබන අනුකූලතා නිලධාරියකු පත්කර ඇත.

අනුකූලතාවේ මට්ටම

අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුවේ අනුකූලතා ක්‍රමවේදය අනුකූලතා නිලධාරියා විසින් මෙහෙයවනු ලැබේ. ව්‍යවස්ථාපිත හා අනුගමන නියමයන් පිළිබඳ ත්‍රෛමාසික සහ මාසික සහතික කිරීමේ වාර්තාව අනුකූලතා නිලධාරියා විසින් IMRC වෙත ඉදිරිපත් කරනු ලැබේ. තවද, අනුකූලතා නිලධාරියා විසින් සහතික කිරීමේ ප්‍රකාශයක් බැංකුවේ අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන අතර, එම දෙපාර්තමේන්තුව විසින් සතිපතා, මාසික හා ත්‍රෛමාසිකව ඉදිරිපත් කෙරෙන වාර්තා සහතික කරනු ලැබේ.

3 (7) සම්බන්ධිත පාර්ශ්ව සමග කෙරෙන ගනුදෙනු

3 (7) (අ) විශේෂයෙන් මෙම නියෝගයේ කාර්යය සඳහා 'සම්බන්ධිත පාර්ශ්ව' යන්නෙන් සලකනු ලබන පහත සඳහන් තැනැත්තන් විශේෂකොට කවර හෝ පුද්ගලයකු සමග බැංකුව කවර හෝ ගනුදෙනුවක් මගින් කවර හෝ බැඳියා පිලිගැනුමක් ඇතිවීම වළක්වාලීමට මැනවින් ස්ථාපිත ලේඛනගත ක්‍රමවේදයක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාවට නංවා ඇත:

- (අ) බැංකුවේ කවර හෝ පරිපාලිත සමාගමක්;
- (ආ) බැංකුවේ කවර හෝ ආශ්‍රිත සමාගමක්;
- (ඇ) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයකු;
- (ඈ) බැංකුවේ කවර හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියකු;
- (ඉ) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයකුගේ හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියකුගේ සමීප ඥාතියකු;
- (ඊ) බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු කොටස් හිමිකම් දරන කොටස්හිමියකු; සහ
- (උ) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයකු හෝ බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයකුගේ සමීප ඥාතියකු හෝ එහි කවර හෝ සැලකිය යුතු කොටස්හිමියකු සතුව සැලකිය යුතු බැඳියාවක් ඇති වෙළඳ ව්‍යාපාරයක්.

අනුකූලව ක්‍රියාකර ඇත. සම්බන්ධිත පාර්ශ්ව සමග කෙරෙන ගනුදෙනු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් ඇත. එවැනි ගනුදෙනු CBS පද්ධතිය මගින් අධීක්ෂණය කෙරේ.

3 (7) (ආ) මෙම නියෝගය මගින් ආවරණය වන සම්බන්ධිත පාර්ශ්ව සමග කෙරෙන ගනුදෙනු වශයෙන් පහත සඳහන් ගනුදෙනු හඳුනාගැනීමේ හා වාර්තා කිරීමේ ක්‍රමවේදයක් ඇත:

- (අ) උපරිම අනුග්‍රහ පිළිබඳව මුදල් මණ්ඩල නියෝගවල නියමකර ඇති පරිදි කවර හෝ ආකාරයේ අනුග්‍රහ ලබාදීම.
- (ආ) තැන්පතු, ණයගැනීම් හා ආයෝජන ආදී කවර හෝ ස්වරූපයේ බැංකුවේ ආධීනතාවන් ඇති කරගැනීම.
- (ඇ) බැංකුව විසින් ලබාදෙන හෝ බැංකුවට ලැබෙන මූල්‍ය/මූල්‍ය නොවන ස්වරූපයේ කවර හෝ සේවාවන් සලසාදීම.
- (ඈ) සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්විය හැකි අයුරින් බැංකුව සහ සම්බන්ධිත පාර්ශ්ව අතර හිමිකාරත්ව, රහස්‍ය හෝ අන්‍යාකාරයෙන් සංවේදී තොරතුරු හුවමාරු වියහැකි වාර්තාකරණ සම්බන්ධතා මාර්ග හෝ තොරතුරු ප්‍රවාහ නිර්මාණය කිරීම හෝ පවත්වාගැනීම.

යම් පමණකට අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුවේ සම්බන්ධිත පාර්ශ්ව සමග කෙරෙන ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් (අ) ගනුදෙනුව හැර සෙසු සියලු ගනුදෙනු ආවරණය වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

- 3 (7) (ඇ) ඉහත 3 (7) (අ) නියෝගයේ නියම කර ඇති පරිදි සමාන ව්‍යාපාරික කටයුතු කරන බැංකුවේ අනෙකුත් ගනුදෙනුකරුවන්ට පිරිනැමෙන සත්කාරවලට වඩා විශේෂිත සත්කාර සම්බන්ධිත පාර්ශ්වයන්ට සැලසෙන ආකාරයෙන් කිසිදු ගනුදෙනුවක් බැංකුව විසින් සම්බන්ධිත පාර්ශ්ව සමග නොකරන බව තහවුරු කිරීම සඳහා ක්‍රමවේදයක් බැංකුව සතුව ඇත.
- (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් යම් ප්‍රඥාගෝචර ප්‍රතිශතයක් ඉක්මවා සම්බන්ධිත පාර්ශ්වයන්ට ලබාදෙන මුළු ශුද්ධ අනුග්‍රහ, මෙම උපවගන්තියේ කාර්යය සඳහා -
- (i) 'අනුග්‍රහ' යන්නෙන් 2007 අංක 07 දරන බැංකු පනතේ උපරිම අනුග්‍රහ මුදල පිළිබඳ නියෝගවල අර්ථ නිරූපණය කර ඇති අනුග්‍රහ අදහස්වේ.
 - (iii) මුළු අනුග්‍රහ ප්‍රමාණයෙන් මුදල් ඇපය හා සම්බන්ධිත පාර්ශ්වය විසින් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයේ කර ඇති ආයෝජන සහ වසර පහක් හෝ ඊට වැඩි කාලයකින් කල්පිරෙන ණය සාධනපත්‍ර වටිනාකම් අඩුකොට මුළු ශුද්ධ අනුග්‍රහ ගණනය කරනු ලැබේ.
- (ආ) බැංකුවේ ඉහළම ණයදීමේ පොළී අනුපාතිකයට වඩා අඩු පොළී අනුපාතිකයක් අයකිරීම හෝ සමාන ගනුදෙනුවක් වෙනුවෙන් සම්බන්ධතාවක් නොමැති සමාන ගනුදෙනුකරුවකුට ලබාදෙන පොළී අනුපාතිකයට වඩා වැඩි තැන්පතු පොළී අනුපාතිකයක් ලබාදීම.
- (ඇ) සම්බන්ධතාවක් නොමැති පාර්ශ්ව සමග සිදුකරන සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලදී අදාළ කරගන්නා නියමයන් ඉක්මවා වෙළඳ අලාභ සහ/හෝ ගාස්තු/කොමිස් අත්හැරීම ආදිය ආවරණය වන වාසිදායක නියමයන් ලබාදීම වැනි වරණීය සැලකිලි ලබාදීම.
- (ඈ) ඇගයීම් කාර්යපටිපාටි අනුගමනය නොකොට සම්බන්ධිත පාර්ශ්වයකට සේවා ලබාදීම හෝ එවැනි පාර්ශ්වයකින් සේවා ලබාගැනීම
- (ඉ) නිත්‍යනුකූල වගකීම් හා කාර්තවයන් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන්නේනම් මිස, බැංකුව සහ සම්බන්ධිත පාර්ශ්ව අතර හිමිකාරත්ව, රහස්‍ය හෝ අන්‍යාකාරයෙන් සංවේදී තොරතුරු හුවමාරු වියහැකි වාර්තාකරණ සම්බන්ධකතා මාර්ග හෝ තොරතුරු ප්‍රවාහ පවත්වාගැනීම.

අනුකූලව ක්‍රියාකර ඇත. සම්බන්ධිත පාර්ශ්වයන් සමග කරන සෑම ගනුදෙනුවක් සඳහාම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යවේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවැනි අනුමැතියක් ලබාදීමේදී එම ගනුදෙනු සියල්ලම සම්බන්ධතාව අනේදුරින් තබා සිදුකරන ගනුදෙනු බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගනී.

3 (7) (ඈ) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයකුට හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියකුට අනුග්‍රහ ලබාදීමේ සහ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී අදාළ අධ්‍යක්ෂවරයා හැර අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් විසින් එවැනි අනුග්‍රහ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකොට අනුමත කරනු ලැබියයුතු බවට ක්‍රමවේදයක් බැංකුව සතුව ඇති අතර, මුදල් මණ්ඩලය විසින් කලින්කල නිශ්චය කරනු ලැබිය හැකි පරිදි ඇපයක් මගින් එම අනුග්‍රහය වෙනුවෙන් සුරක්ෂා කළයුතුය.

අනුකූලව ක්‍රියාකර ඇත. සම්බන්ධිත පාර්ශ්ව සමග කෙරෙන ගනුදෙනු සම්බන්ධයෙන්වන බැංකුවේ ප්‍රතිපත්තිය මගින් අධ්‍යක්ෂවරයකුට හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියකුට අනුග්‍රහ ලබාදීම අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවක් විසින් අනුමත කරනු ලැබිය යුතු බවට නියම කර ඇත.

3 (7) (ඉ) (අ) බැංකුවක් විසින් කවර හෝ අනුග්‍රහයක් ලබාදී ඇති තැනැත්තෙක් හෝ යම් තැනැත්තෙකුගේ සම්පූර්ණ ආදායම හෝ කවර හෝ ව්‍යාපාරයකට යම් සැලකියයුතු බැඳියාවක් ඇති තැනැත්තකු හෝ බැංකුවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත්කරනු ලැබුවහොත්, අදාළ තැනැත්තා අධ්‍යක්ෂවරයකු ලෙස පත්කළ දින සිට මාස දහඅටක් ඇතුළත මුදල් මණ්ඩලය විසින් අදාළ කාර්යය සඳහා අනුමත කරනු ලැබිය හැකි නියමිත ඇපයක් ලබාගැනීමට බැංකුව ක්‍රියාකර ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තිය මගින් මෙම අංශය ආවරණයවේ.

(ආ) ඉහත 3 (7) (ඉ) නියෝගයේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට නියමිත කාලය ඇතුළත අදාළ ඇපය ලබාදෙනු නොලැබුවහොත්, අනුග්‍රහය ලබාදෙන ලද අවස්ථාවේ නිශ්චිතව සඳහන් කළ කාලපරිච්ඡේදය ඇතුළත හෝ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කළ දින සිට මාස දහඅටක් කාලය අවසන්වුවිට හෝ යන දෙකෙන් කවර හෝ කලින් එළඹෙන අවස්ථාවේදී අදාළ අනුග්‍රහය වෙනුවෙන් ලැබියයුතු කවර හෝ මුදලක් සහ යම් පොළියක් වේ නම් එම පොළිය ද සමග ආපසු අයකර ගැනීම පිණිස බැංකුව ක්‍රියාකර ඇත.

එවැනි අවස්ථාවක් උද්ගතවී නොමැත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

(ඇ) ඉහත උපනියෝගයට අනුකූලව ක්‍රියාකිරීමට අපොහොසත්වන කවර හෝ අධ්‍යක්ෂවරයකු අධ්‍යක්ෂ තනතුර හැරගියාසේ සැලකීමට අවශ්‍ය ක්‍රමවේදයක් අති අතර, බැංකුව විසින් එවැනි කරුණු මහජනතාව වෙත අනාවරණය කරයි.

එවැනි අවස්ථාවක් උද්ගතවී නොමැත.

(ඈ) අදාළ අනුග්‍රහය ලබාදෙනලද අවස්ථාවේ බැංකුවේ සේවකයකු ලෙස සිටි සහ එම අනුග්‍රහය බැංකුවේ සියළුම සේවකයන්ට අදාළවන යෝජනාක්‍රමයක් තුළින් ලබාගෙන ඇති කවර හෝ අධ්‍යක්ෂවරයකු සම්බන්ධයෙන් ඉහත 3 (7) (ඉ) (ඇ) නියෝගය අදාළකර නොගැනීමට ක්‍රමවේදයක් බැංකුව සතුව ඇත.

එවැනි අවස්ථාවක් උද්ගතවී නොමැත.

3 (7) (ඊ) බැංකුවක සේවකයන්ට අදාළවන යෝජනාක්‍රමයක් යටතේ හෝ ඉහත 3 (7) (ඉ) නියෝගය පරිදි ලබාදුන් අනුග්‍රහයක් සඳහා මුදල් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබියහැකි ආකාරයේ ඇපයක් මගින් සුරක්ෂාකර ඇත්නම් මිස, කවර හෝ සේවකයකුට හෝ එවැනි සේවකයකුගේ සමීප ඥාතියකුට හෝ එම සේවකයා හෝ සමීප ඥාතියා සතුව සැලකියයුතු බැඳියාවක් ඇති කවර හෝ ව්‍යාපාරයකට ගාස්තු සහ/හෝ කොමිස් අත්හැරීමට අදාළ කවර හෝ අනුග්‍රහයක් හෝ වැඩි වාසිදායක සැලකිල්ලක් ලබාදීමේදී එවැනි අනුග්‍රහ හඳුනාගැනීමට ක්‍රමවේදයක් බැංකුව සතුව ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. සම්බන්ධිත පාර්ශ්වයන් සමග කරන සෑම ගනුදෙනුවක් සඳහාම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අවශ්‍යවේ. එවැනි ගනුදෙනු සඳහා අනුමැතිය ලබාදීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවැනි අනුමැතියක් ලබාදීමේදී එම ගනුදෙනු සියල්ලම අදාළ සම්බන්ධතාව අනේ දුරින් තබා සිදුකරන ගනුදෙනු බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලාගනී.

3 (7) (උ) ඉහත 3 (7) (ඉ) සහ 3 (7) (ඊ) නියෝග යටතේ බැංකුව විසින් ලබාදෙනු ලබන කවර හෝ අනුග්‍රහයක් සඳහා මුදල් මණ්ඩලය වෙතින් පූර්ව අනුමැතිය ලබාගැනීමට ක්‍රමවේදයක් බැංකුව සතුව ඇති අතර, මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව එවැනි අනුග්‍රහයේ හෝ ඒ මත අයවියයුතු පොළියේ කවර හෝ කොටසක් ප්‍රේෂණය කිරීමක් සිදුනොවන අතර, එවැනි පූර්ව අනුමැතියකින් තොර කවර හෝ ප්‍රේෂණයක් ශුන්‍ය හා බලරහිත වන්නේය.

අනුකූලව ක්‍රියාකර ඇත. බැංකුවේ සම්බන්ධිත පාර්ශ්වයන් සමග කරන ගනුදෙනු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් 3 (7) (ඉ) නියෝගය යටතේ ලබාදෙන අනුග්‍රහ සඳහා පූර්ව අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව ආවරණයවේ.

3 (8) අනාවරණ

3 (8) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් –
(අ) අධීක්ෂණ හා නියාමන බලධාරීන් විසින් සහ අදාළ ගණකාධිකරණ ප්‍රමිති මගින් නියම කරනලද ආකෘතියට අනුව සකස් කළ විගණනය කරන ලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත්කොට, සංක්ෂිප්ත ආකාරයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පුවත්පත්වල පළකිරීම; සහ
(ආ) කාර්තූමය මූල්‍ය ප්‍රකාශයට පත්කොට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පුවත්පත්වල පළකිරීම කරනු ලැබේ.

අනුකූලව ක්‍රියාකර ඇත. අධීක්ෂණ හා නියාමන බලධාරීන් විසින් සහ අදාළ ගණකාධිකරණ ප්‍රමිති මගින් නියමකරන ලද ආකෘතියට අනුව විගණනය කරනලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සහ කාර්තූමය මූල්‍ය ප්‍රකාශ සකස් කොට, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පළකරනු ලැබේ.

3 (8) (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ පහත සඳහන් අවම අනාවරණය කිරීම් සිදුකර ඇත:
(අ) විගණනය කරනලද වාර්ෂික මූල්‍ය ප්‍රකාශ අදාළ ගණකාධිකරණ ප්‍රමිතිවලට සහ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සකස්කර ඇති අතර ඒවායේ නිශ්චිත අනාවරණය කිරීම් සිදුකර ඇත.

අනුකූලව ක්‍රියාකර ඇත. 1988 අංක 30 දරන බැංකු පනතේ සහ එහි සංශෝධනවල නියමයන්ට අනුකූලව ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතිවලට අනුව මූල්‍ය ප්‍රකාශ සකස්කර ඇති බව මූල්‍ය ප්‍රකාශවල ඇති සටහන්වලින් අනාවරණය කෙරේ.

'අධ්‍යක්ෂවරුන්ගේ මූල්‍ය වාර්තාකරණ වගකීම්' යටතේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතිවලට සහ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලතාව පිළිබඳව වාර්තාකර ඇත.

(ආ) මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම්කර ඇත්තේ මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳව සාධාරණ සහතිකයක් ලබාදීම අරමුණුකර ගනිමින් සැලසුම් කරනු ලැබ ඇති බවත් බාහිර කාර්යයන් පිළිබඳ මූල්‍ය ප්‍රකාශ සකස්කිරීම අදාළ ගණකාධිකරණ ප්‍රතිපත්ති සහ නියාමන අවශ්‍යතාවන්ට අනුව සිදුකර ඇති බවත් බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කෙරෙන වාර්තාව මගින් තහවුරු කෙරේ.

අනුකූලව ක්‍රියාකර ඇත. මූල්‍ය වාර්තාකරණයට එදිරිව අභ්‍යන්තර පාලන පද්ධතිවල කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය අභ්‍යන්තර පාලන පද්ධති පිළිබඳව 'අධ්‍යක්ෂවරුන්ගේ මූල්‍ය වාර්තාකරණ වගකීම්' යටතේ දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අනුකූලතාවේ මට්ටම

<p>(අ) ඉහත 3 (8) (ආ) (ආ) නියෝගය සඳහන් අභ්‍යන්තර පාලනයේ සඵලතාව පිළිබඳව බාහිර විගණකගේ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාගෙන ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. මූල්‍ය වාර්තාකරණයට එදිරිව අභ්‍යන්තර පාලනයේ කාර්යක්ෂමතාව පිළිබඳව විගණකාධිපතිගේ සහතිකයක් බැංකුව ලබාගෙන ඇත.</p>
<p>(අ) අධ්‍යක්ෂවරුන්ගේ නම්, සුදුසුකම්, වයස, පළපුරුද්ද ඇතුළු විස්තර, මාර්ගෝපදේශ නියමයන් සපුරාලීම, යෝග්‍යතාව හා හිමිකාරත්වය, බැංකුව සමග වන ගනුදෙනු සහ බැංකුව විසින් ගෙවනු ලබන මුළු ගාස්තු/පාරිශ්‍රමික</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. අධ්‍යක්ෂවරුන්ගේ විස්තර ලබාදී ඇත. ප්‍රධාන විධායක නිලධාරීට හා අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙවනු ලබන කෙටිකාලීන සේවා නියුක්තික ප්‍රතිලාභ පිළිබඳවද මූල්‍ය ප්‍රකාශවල සටහන් යටතේ සඳහන් කර ඇත.</p>
<p>(ඉ) එක් එක් වර්ගයේ සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ලබාදුන් 3 (7) (ඇ) යටතේ අර්ථ නිරූපිත මුළු ශුද්ධ අනුග්‍රහයන්, එක් එක් වර්ගයේ සම්බන්ධිත පාර්ශ්වයන් වෙත ලබාදුන් මුළු ශුද්ධ අනුග්‍රහයන් බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් වශයෙන් ද දැක්විය යුතුය.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත.</p>
<p>(ඊ) බැංකුව විසින් එහි ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ට ගෙවනු ලබන පාරිශ්‍රමිකවල සමුච්චිත අගය සහ බැංකුව එහි ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් සමග සිදුකරන ගනුදෙනුවල සමුච්චිත අගය ගෙවනලද පාරිශ්‍රමික ලබාදුන් අනුග්‍රහයන් හා බැංකුවේ සිදුකර ඇති තැන්පතු හා ආයෝජන ආදී පුළුල් වර්ගීකරණයක් යටතේ දක්වා ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. ලබාදුන් අනුග්‍රහයන්, බැංකුවේ සිදුකර ඇති තැන්පතු සහ අදාළ පොළී ආදායම් සහ වියදම් ඇතුළු බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ට ගෙවන ලද පාරිශ්‍රමිකවල සමුච්චිත අගය මූල්‍ය ප්‍රකාශවල සටහන් යටතේ අනාවරණයකර ඇත.</p>
<p>(උ) ආයතනික පාලන නියෝගවලට අනුකූලතාව පිළිබඳව බාහිර විගණකගේ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා ගෙන ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. මහ බැංකුව විසින් නිකුත් කරනලද ආයතනික පාලන නියෝගවලට අනුකූලතාව පිළිබඳව බාහිර විගණකගේ වාර්තාව වාර්ෂික වාර්තාව සමග ඉදිරිපත් කර ඇත.</p>
<p>(ඌ) ප්‍රඥාගෝචර නියමයන්, නියෝග නීති සහ අභ්‍යන්තර පාලන ආදියට අනුකූලතාව පිළිබඳව සහ සැලකිය යුතු අනනුකූලතාවන් නිවැරදි කිරීමට ගනු ලැබූ පියවර පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් ඇත.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. ප්‍රඥාගෝචර නියමයන්, නියෝග නීති සහ අභ්‍යන්තර පාලන ආදියට අනුකූලතාව පිළිබඳව වාර්ෂික වාර්තාවේ ඇතුළත්කර ඇති අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ දක්වා ඇත.</p>
<p>(එ) මුදල් මණ්ඩලය විසින් එසේ අනාවරණය කිරීමට නියමකරනු ලබන්නේ නම්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් පෙන්වාදී ඇති බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රමාද දෝෂ හෝ මෙම නියෝගවලට අනනුකූලතාව සහ එම ගැටළු විසඳීමට බැංකුව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ නියාමන හා අධීක්ෂණ ගැටළු වාර්තාව.</p>	<p>අනුකූලව ක්‍රියාකර ඇත. මුදල් මණ්ඩලය විසින් මහ ජනතාව වෙත එසේ අනාවරණය කළයුතු බවට කිසිදු නියෝගයක් ලබා දී නැත.</p>



උෟච ගොවි ගම්මානයේ කිරි හරක් ගොවියන් ඔවුන්ගේ වෙහෙස මහන්සියේ එල තෙලා ගනිමින්.

අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටුවල රැස්වීම්වලට පැමිණීම

අධ්‍යක්ෂ මණ්ඩල සහ උපකමිටුවල රැස්වීම්වලට පැමිණීම - 2015

අධ්‍යක්ෂවරුන්ගේ නම සහ විධායක/විධායක නොවන/ස්වාධීන තත්ත්වය	අධ්‍යක්ෂ මණ්ඩලය		මණ්ඩලීය විගණක කමිටුව			මණ්ඩලීය ඒකාබද්ධ අවදානම් කළමනාකරණය			මණ්ඩලීය මා.ස. සහ පාරිශ්‍රමික කමිටුව			මණ්ඩලීය නො.තා. මෙහෙයුම් කමිටුව			
	*	*	*	*	*	*	*	*	*	*	*	*	*	*	*
	E	A	S	E	A	S	E	A	S	E	A	S	E	A	
1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා (සභාපති)	12	12							C	04	04				
2. ටී. ඒ. ආරියපාල මහතා (සාමාන්‍යාධිකාරී)	12	12				M	03	03	M	04	04				
3. එස්. ආර්. අටිගල මහතා (අධ්‍යක්ෂ)	12	09	C	04	04	M	03	02	M	04	01				
4. මුක්තාර් මරික්කාර් මහතා (අධ්‍යක්ෂ)	12	10										C	01	01	
5. *ජේ. කේ. ගමනායක මහතා (අධ්‍යක්ෂ)	10	09	M	03	02										
6. ♦කේ. බී. එස්. බණ්ඩාර මහතා (අධ්‍යක්ෂ)	09	06				C	03	03				M	01	01	
7. *ජී. පී. ආර්. ජයසිංහ මහත්මිය (අධ්‍යක්ෂ)	09	07				M	03	01				M	01	01	
8. ෂමාරා හේරත් මෙහෙවිය (අධ්‍යක්ෂ)	12	09	M	04	02										
9. සරත් හේට්ගේ මහතා (අධ්‍යක්ෂ)	12	08	M	04	03										
10. ■එම්. අයි. එම්. රිෂ්වි මහතා (අධ්‍යක්ෂ)	08	08	M	02	02	M	02	02				M	01	01	
11. ●ජනප්‍රීත් ප්‍රනාන්දු (අධ්‍යක්ෂ)	10	09							M	04	04				
12. ●ආචාර්ය පී. එන්. චීරසිංහ (ක්‍රියාකාරී අධ්‍යක්ෂ)	10	07							M	04	02				
13. ✧නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා (අධ්‍යක්ෂ)	02	01							M	-	-	M	-	-	
14. ✧ඒ. එච්. එම්. රියාස් මහතා (අධ්‍යක්ෂ)	02	02	M	01	01	M	01	01							
15. ✧ඩී. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා (ක්‍රියාකාරී අධ්‍යක්ෂ)	02	02				M	01	01							

*S - අදාළ කමිටුවල අධ්‍යක්ෂවරයාගේ තත්ත්වය
 C - කමිටුවේ සභාපති, M - කමිටුවේ සාමාජික
 *E - සහභාගිවීමට ඇති සුදුසුකම *A - පැමිණීම BI - ආරාධනය මගින්

★ පත්කරන ලද්දේ 2015 මාර්තු මස 25 දිනදීය.
 ♦ පත්කරන ලද්දේ මැයි මස 18 වන දිනදීය.
 * පත්කරන ලද්දේ 2015 මැයි මස 5 වන දිනදීය.
 ■ පත්කරන ලද්දේ 2015 මාර්තු මස 17 වනදීය. 2015 නොවැම්බර් මස ඉල්ලා අස්විය.
 ● 2015 නොවැම්බර් මස ඉල්ලා අස්විය.
 ✧ පත්කරන ලද්දේ 2015 නොවැම්බර් 16 වනදීය.
 ✧ පත්කරන ලද්දේ 2015 නොවැම්බර් 2 වනදීය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

සාමාන්‍ය

2015 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වූ බැංකුවේ පස්වැනි වර්ෂය සඳහා වූ බැංකුවේ කටයුතු පිළිබඳ ස්වකීය වාර්තාව ද, ඒ සමගම, විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශයන් ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරුන් විසින් ඉතා සතුටින් ඉදිරිපත් කරනු ලැබේ. මෙම වාර්තාව, 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ ද, 1988 අංක 30 දරණ බැංකු පනතේ ද, නියමයන්ට සහ ඒකාබද්ධ පාලනය පිළිබඳ විධානයන්ට අනුකූලවේ. මෙම පළාත් සංවර්ධන බැංකුව 1997 වර්ෂයේදී මුලින්ම පිහිටුවන ලද්දේ, එවකට පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකු දහ හතක්, රජරට, රුහුණ, වයඹ, ඌව, කදුරට සහ සබරගමුව යන සංවර්ධන බැංකු හයක් බවට ඒකාබද්ධ කිරීම මගිනි. මෙම පළාත් සංවර්ධන බැංකු හය, 2010 වර්ෂයේ මැයි මාසයේදී, ජාතික මට්ටමේ සංවර්ධන බැංකුවක් ලෙස තවදුරටත් ඒකාබද්ධ කොට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) යනුවෙන් නම් කරන ලදී. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවන ලද්දේ 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වූකලී, ග්‍රාමීය ජනතාවට ලබාගත හැකිවූ ද, වියදම දරාගත හැකිවූ ද මූල්‍ය සේවාවන් ලබාදීමේ සහ ඒ අනුව ග්‍රාමීය ආර්ථිකය උසස් මට්ටමට නැංවීම සඳහා දායකවීමේ අරමුණු ඇත්තාවූ, පූර්ණ වශයෙන් රජයට අයිති ජාතික මට්ටමේ බැංකුවකි.

ප්‍රධාන කර්තව්‍යයන්

බැංකුවේ ප්‍රධාන කර්තව්‍යයන් වනුයේ, කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳාම, වාණිජ කටයුතු, පශු සම්පත්, ධීවර කටයුතු සංවර්ධනය නංවාලීම සහ ප්‍රධාන වශයෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට සහ කුඩා හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායවලට මූල්‍ය සහාය ලබාදීම මගින් ශ්‍රී ලාංකිකයන් බලගැන්වීම හරහා ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලැස්වීමය.

දැක්ම, මෙහෙවර

බැංකුවේ දැක්ම සහ මෙහෙවර මෙම වාර්ෂික වාර්තාවේ ඉදිරිපස ඇතුළත කවරයේ දක්වා තිබේ. දැක්ම සහ මෙහෙවර යටතේ සඳහන් කර තිබෙන අරමුණු ඉටුකර ගැනීමේ යෙදී සිටින අතරම, ස්වකීය කර්තව්‍යයන් ඉටුකිරීමේදී ඉහළ මට්ටමේ සාරධර්ම ප්‍රමිත බැංකුව විසින් පවත්වාගෙන යනු ලැබේ.

අඛණ්ඩ පැවැත්ම

ස්වකීය මෙහෙයුම් කටයුතු තුදුරු අනාගතයේදී අඛණ්ඩව කරගෙන යෑමට ප්‍රමාණවත් සම්පත්, බැංකුව සතුව තිබෙන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සැහීමට පත්ව සිටියි. එම නිසා, මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී අඛණ්ඩ පැවැත්මක් සහිත ආයතනයක් යන පදනම අප විසින් තවදුරටත් යොදාගනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශ

මූල්‍ය ප්‍රකාශ, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නියම කරනු ලැබ ඇති, ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතිවලට එකඟවන පරිදි සකස් කරනු ලැබ ඇති අතර, එම ප්‍රකාශ 1988 අංක 30 දරන බැංකු පනතට ද අනුකූලවේ. 2015 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වූ බැංකුවේ පස්වැනි වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශ ප්‍රධාන මූල්‍ය නිලධාරී, ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් විධිවූ පරිදි අත්සන් කරනු ලැබ, 83 වන පිටුවේ දක්වා ඇති අතර, ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ අවශ්‍ය කොටසක් වන්නේය.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන්

අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්

බැංකුවේ කටයුතුවල පවත්නා තත්ත්වය පිළිබඳ සනාථ ද, සාධාරණවූ ද මතයක් පිළිබිඹුවන මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරු වගකිව යුතු වෙති. මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතිවල සහ 1988 අංක 30 දරන බැංකු පනතේ සහ එහි සංශෝධනවල නියමයන්ට අනුකූලව බව, අධ්‍යක්ෂවරුන්ගේ මතයයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ අවශ්‍ය කොටසක්වන මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්, මෙම වාර්ෂික වාර්තාවේ 83 වන පිටුවේ දැක්වෙන, අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශයේ සවිස්තරව සඳහන් කෙරේ.

විගණකගේ වාර්තාව

2015 වර්ෂයට අදාළ බැංකුවේ විගණනය, විගණකාධිපති විසින් පවත්වනලද අතර, එය වර්ෂය පුරාම පැවැත්විණි. ඔවුන්ගේ වාර්තාවේදී හඳුනාගන්නා ලද ගැටළු, ඒ පිළිබඳව කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම සඳහා කළමනාකාරිත්වය වෙත ඉදිරිපත් කරන ලදී. මූල්‍ය වාර්තාකරණයේ නිවැරදිතාවය තහවුරුකර ගැනීමෙන් අනතුරුව, මූල්‍ය ප්‍රකාශ, අවශ්‍ය දත්ත සහ තොරතුරු ද සමග, පරීක්ෂා කිරීම සඳහා විගණකාධිපති වෙත ලබාදෙන ලදී. මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ විගණකාධිපතිගේ මතය, මෙම වාර්ෂික වාර්තාවේ 80 වැනි පිටුවේ දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විධානයන් පිළිපැද තිබේද යන බව දැනගැනීම පිණිස, නියාමන අධීක්ෂක මණ්ඩලයක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මෙම බැංකුවේ වාර්තා සහ කාර්යයන් පිළිබඳව කාලයෙන් කාලයට පරීක්ෂණයක් පවත්වනු ලැබේ. අදාළ පාර්ශවයන්ගේ, විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි, අවශ්‍ය මූල්‍ය දර්ශකයන් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යනු ලබන්නේ ද යන බව ද, එය විසින් නිශ්චය කරනු ලැබේ.

වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය ප්‍රකාශ සකස්කිරීමේදී අනුගමනය කරනු ලබන වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති අංක 86 සිට අංක 94 දක්වා වූ පිටුවල දක්වා ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමිකය

වර්ෂය තුළදී ගෙවන ලද අධ්‍යක්ෂවරුන්ගේ පඩිනඩි පිළිබඳ විස්තර, මූල්‍ය ප්‍රකාශවල 11 වන සටහනේ දක්වා ඇත.

අනාගත සංවර්ධනය

බැංකුවේ අනාගත සංවර්ධනය පිළිබඳ කෙටි විස්තරයක්, සභාපතිවරයාගේ ප්‍රකාශයේ ද (පිටු අංක 8 සිට 10 දක්වා) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ ද, (පිටු අංක 11 සිට 13 දක්වා) සහ කළමනාකරණ විමසුම සහ විශ්ලේෂණයේද (පිටු අංක 16 සිට 25 දක්වා) දක්වා ඇත.

ව්‍යාපාරික කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයක්

2015 මුදල් වර්ෂය තුළ බැංකුවේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයක්, සභාපතිවරයාගේ ප්‍රකාශයේ ද (පිටු අංක 8 සිට 10 දක්වා), සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ ද (පිටු අංක 11 සිට 13 දක්වා) සහ කළමනාකාරිත්වයේ සාකච්ඡාවේ

සහ විග්‍රහයේ ද (පිටු අංක 16 සිට 25 දක්වා) ඇතුළත් වේ. මෙම වාර්තා, වාර්ෂික වාර්තාවේ අවශ්‍ය කොටසක් වන්නේය.

මූල්‍ය ප්‍රතිඵල

බැංකුවේ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායකගේ සමාලෝචනයේ අංක 11 සිට 13 දක්වා පිටුවල ද, මූල්‍ය වැදගත් කරුණුවල අංක 6 සිට 7 දක්වා පිටුවල ද දක්වා ඇත.

ප්‍රාග්ධනය

2015 දෙසැම්බර් මස 31 වන දින පැවති පරිදි කොටස්ගිණිමයන්ගේ මුළු අරමුදල් රුපියල් බිලියන 6.2 ක් වන අතර, එම සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් පනවා ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට වඩා සැලකිය යුතු තරමකින් වැඩිය. වර්ෂය අවසානය වනවිට කොටස්ගිණිමයන් විසින් ලබා දෙන ලද සඳහන් කළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.37 ක් වූ අතර, ඔවුන්ගේ කොටස්ගිණිකාරීත්වයේ ප්‍රතිශතය පහත සඳහන් පරිදි වේ.

	රු.	%
1. මහ භාණ්ඩාගාරය	877,446,711	64
2. ලංකා බැංකුව	164,484,480	12
3. මහජන බැංකුව	164,484,480	12
4. ජාතික ඉතිරිකිරීමේ බැංකුව	164,521,260	12
එකතුව	1,370,936,931	100

ආදායම

2015 වර්ෂය සඳහා බැංකුවේ ආදායම රු. මිලියන 12.5 කි. ආදායම පිළිබඳ විස්තර 95 වන පිටුවේ දක්වා ඇත.

බදු අයකිරීම

2015 වර්ෂයේදී බැංකුව, බදු සහ අයකිරීම් වශයෙන් රුපියල් මිලියන 1,205 ක් වන මුදලක් රජයට ගෙවන ලදී. මෙම මුදලට, ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 577 ක්ද, අගය එකතු කළ බදු වශයෙන් රුපියල් මිලියන 414 ක්ද ජාතිය ගොඩ නැගීමේ බදු වශයෙන් රුපියල් මිලියන 90 ක්ද ඇතුළත් විය. බැංකුවේ මෙහෙයුම්වලට අදාළ ආදායම් බදු ප්‍රමාණය 28% ක් වෙයි. බැඳීම් ක්‍රමය යටතේ, දැනගන්නට ඇති තාවකාලික වෙනස්කම් පිළිබඳ විලම්බිත බදු අයකිරීම සඳහා ප්‍රතිපාදන සැලැස්වීම බැංකුවේ ප්‍රතිපත්තියයි. 11% ක් වන අගය එකතු කළ බද්දක් ගෙවීමට ද බැංකුව යටත්වේ.

දේපළ, පිරිසහ සහ උපකරණ

වර්ෂය තුළදී, දේපළ, පිරිසහ සහ උපකරණද, බදු දේපළ හා අස්පාශ්‍ය වත්කම්ද ලබාගැනීම සඳහා බැංකුව විසින් දරන ලද මුළු ප්‍රාග්ධන වියදම රුපියල් මිලියන 359 ක් වූ අතර (2014 වර්ෂයේදී රුපියල් මිලියන 251 කි). ඒ පිළිබඳ විස්තර මෙම වාර්ෂික වාර්තාවේ 103 සහ 104 යන පිටුවල මූල්‍ය ප්‍රකාශනවල 24 වන සටහනේ දක්වා ඇත.

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනයෙන් පසුව සිදුවූ සිද්ධීන්

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනයෙන් පසුව හටගත් සිද්ධීන්, මූල්‍ය ප්‍රකාශනවල 37 වන සටහනෙහි එළිදරව් කරනු ලැබ ඇත.

අවසන්වී නොමැති නඩු කටයුතු

බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ සහ නීතිඥයන්ගේ මතයට අනුව, මූල්‍ය ප්‍රකාශනවල 34 වන සටහනේ එළිදරව් කරනු ලැබ ඇති බැංකුවට විරුද්ධව අවසන්වී නොමැති නඩු කටයුතු, බැංකුවේ මූල්‍ය තත්ත්වය හෝ බැංකුවේ අනාගතය කෙරෙහි සැලකිය යුතු තරම් බලපෑමක් ඇති නොකෙරේ.

සංචිත

රඳවාගත් ඉපැයීම් ඇතුළුව, බැංකුවේ සංචිත පහත සඳහන් දේවලින් සමන්විත වන්නේය:

	2015 රු.	2014 රු.
රඳවාගත් ඉපැයීම්	1,370,936,931	1,370,936,931
සඳහන් කළ ප්‍රාග්ධනය	567,391,265	523,268,291
ව්‍යවස්ථාගත සහතික අරමුදල	421,781,593	377,658,619
විශේෂ රක්ෂිත අරමුදල	2,458,164,810	2,281,672,916
පොදු රක්ෂිත අරමුදල	1,400,132,731	872,318,223
මුළු ගණන	6,218,407,329	5,425,854,981

අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති ඇතුළුව සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විතවේ. සභාපති සහ අනෙකුත් අධ්‍යක්ෂවරුන් මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් පත්කරනු ලබන අතර, අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකු කොටස්ගිණිමයන් විසින් නම් කරනු ලබන අතර, ඔවුහු මහ භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව නියෝජනය කරති.

අළුතෙන් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන්වන අතර, ඔවුන් පිළිබඳ ලුහුඬු වර්ග සටහන් මෙම වාර්ෂික වාර්තාවේ 28 සිට 31 දක්වා පිටුවල දැක්වේ.

- ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - සභාපති
- එස්. ආර්. ආටිගල මහතා - ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ
- මුක්තාර් මරික්තාර් මහතා - ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
- ෂමාරා හේරත් මහත්මිය - ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
- කෝලිය බී. සෙනරත් බණ්ඩාර මහතා - ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ
- සරත් හේවගේ මහතා - ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
- ජගත් ගමනායක මහතා - ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ
- ජී. පී. ආර්. ජයසිංහ මහත්මිය - ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ
- ඒ. එම්. එම්. රියාස් මහතා - ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
- නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා - ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
- ඩබ්ලිව්. ඒ. පී. අබේසිංහ මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ

අධ්‍යක්ෂවරුන් ඉල්ලා අස්වීම

කේෂලා ජයවර්ධන මහත්මිය, එච්. ඒ. අමරසේන මහතා, ඒ. ඩී. කේ. මාධව් හේරත් මිය, ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, සී. කේ. නානායක්කාර මහත්මිය, එස්. ඩී. එන්. පෙරේරා මහතා, කේ. බී. එස්. බණ්ඩාර මහතා, ජේ. එම්. එස්. ඩී. රත්නායක මහත්මිය, රසල් ද මෙල් මහතා සහ ආර්. ජයසිංහ මහතා 2015 ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මණ්ඩලයෙන් ඉල්ලා අස්වූහ. ජනප්‍රීත් ප්‍රනාන්දු මහතා, එම්. අයි. එම්. රිස්වි මහතා සහ ආචාර්ය පී. එන්. විරසිංහ, 2015 නොවැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මණ්ඩලයෙන් ඉල්ලා අස්වූහ.

අළුතෙන් පත්කරන ලද අධ්‍යක්ෂවරුන්

අධ්‍යක්ෂ	පත්කල දිනය
ප්‍රසන්න ප්‍රේමරත්න මහතා	10.02.2015
එස්. ආර්. ආටිගල මහතා	24.02.2015
මුක්තාර් මරික්කාර් මහතා	10.02.2015
නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා	16.11.2015
ෂමාරා හේරත් මහත්මිය	10.02.2015
කෝලිය බී. සෙනරත් බණ්ඩාර මහතා	18.05.2015
සරත් හේවගේ මහතා	10.02.2015
ඩබ්ලිව්. ඒ. පී. අබේසිංහ මහතා	02.11.2015
ජගත් ගමනායක මහතා	25.03.2015
ජී. පී. ආර්. ජයසිංහ මහත්මිය	05.05.2015
ඒ. එච්. එම්. රියාස් මහතා	02.11.2015

මණ්ඩලයේ අනු කමිටු

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පූර්ණ වගකීම සහ උත්තරදායීත්වය භාරගන්නා අතරම, මහ බැංකුවේ ආයතනික පාලන ප්‍රමිතීන්ට අනුකූලවන බව සහ වෙනත් ව්‍යවස්ථා පිළිපැදීම තහවුරු කිරීම සඳහා පහත සටහන් මණ්ඩලීය අනු කමිටු ද පත් කර ඇත. මණ්ඩලීය අනු කමිටුවල සංයුතිය පහත සඳහන් පරිදි වේ:

විගණන කමිටුව

1. එස්. ආර්. ආටිගල මහතා (කමිටුවේ සභාපති)
2. සරත් හේවගේ මහතා
3. ෂමාරා හේරත් මහත්මිය
4. ජේ. කේ. ගමනායක මහතා
5. ඒ. එච්. එම්. රියාස් මහතා
6. කොරළේගම මහතා (ප්‍රධාන අභ්‍යන්තර විගණක)
7. බාහිර විගණක

විගණන කමිටුවේ වාර්තාව 69 වැනි පිටුවේ දක්වා ඇති අතර එය මණ්ඩලයේ, අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවේ කොටසක් වන්නේය.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

කේ. බී. එස්. බණ්ඩාර මහතා (කමිටුවේ සභාපති)

1. එස්. ආර්. ආටිගල මහතා
2. ජී. පී. ආර්. ජයසිංහ මහත්මිය
3. ඒ. එච්. එම්. රියාස් මහතා
4. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී
5. ටී. කුමන් මහතා - ප්‍රධාන අවදානම් නිලධාරී
6. සුමනදාස මහතා - අනුකූලතා නිලධාරී
7. ඩබ්ලිව්. ඒ. පී. අබේසිංහ මහතා

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව 73 වන පිටුවේ දක්වා ඇති අතර, එය මණ්ඩලයේ, අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ කොටසක් වන්නේය.

මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුව

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - කමිටුවේ සභාපති
2. එස්. ආර්. ආටිගල මහතා
3. නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා
4. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී
5. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - මානව සම්පත් සංවර්ධන සහ පරිපාලන අංශයේ ප්‍රධානි

මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව

1. මුක්තාර් මරික්කාර් මහතා - කමිටුවේ සභාපති
2. කේ. බී. එස්. බණ්ඩාර මහතා
3. ජී. පී. ආර්. ජයසිංහ මහත්මිය
4. නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා
5. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී
6. වජ්‍ර ජයසිංහ මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ අංශය

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්

මණ්ඩලීය රැස්වීම්, විගණක කමිටුවේ රැස්වීම්, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ රැස්වීම්, මණ්ඩලීය මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටුවේ රැස්වීම් සහ මණ්ඩලීය තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටු රැස්වීම් යනාදියෙන් සමන්විත වන අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් සංඛ්‍යාව සහ මෙම රැස්වීම්වලට අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම, මෙම වාර්ෂික වාර්තාවේ 64 වන පිටුවේ, ආයතනික පාලන වාර්තාවේ සඳහන් කරනු ලැබ ඇත.

සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී උපයෝගී කරගනු ලබන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රකාරව, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, 24 – ‘සම්බන්ධිත පාර්ශ්ව එළිදරව්කිරීම’ - වශයෙන් වර්ගීකරණය කරනු ලැබිය හැකි ගනුදෙනු තිබේ නම් එම ගනුදෙනු ද අධ්‍යක්ෂවරු එළිදරව් කර ඇත. අධ්‍යක්ෂවරුන් විසින් එළිදරව් කරනු ලැබ ඇති එම ගනුදෙනු, අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ කොටසක් වන මූල්‍ය ප්‍රකාශවල අංක 36 දරන සටහනේ දක්වා ඇත.

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

සාමාන්‍යාධිකාරී, බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වන අතර, ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලැබේ. මණ්ඩලයේ රැස්වීම්වලට පැමිණීමේ සහ සහභාගිවීමේ අයිතිවාසිකම සාමාන්‍යාධිකාරීට ඇත්තේය.

මානව සම්පත්

උසස් ගුණාත්මක සේවයක් මගින් ධරණීය වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි බැඳුණා වූ ද, කැපවූ සහ ප්‍රබලව පොළඹවනු ලැබූවා වූ ද සේවක සංඛ්‍යාවක් ඇතිකිරීමේ සහ පවත්වාගෙන යෑමේ කාර්යය බැංකුව විසින් තවදුරටත් කරගෙනයනු ලැබේ.

මෙහෙයවීමේ විශිෂ්ඨත්වය

කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සහ මෙහෙයුම් පිරිවැය පහත හෙළීම පිණිස ප්‍රතිපත්ති කඩිනම් කිරීම සඳහා සහ ප්‍රමිතිකරණය සැකසීමේ හා පවත්නා තාක්ෂණ ක්‍රියාමාර්ග භාවිතය උපරිමය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවර්තන ආරම්භක ශක්තියක් බැංකුවට ඇත්තේය.

පාරිසරික ආරක්‍ෂාව

බැංකුවේ ධරණීය සංවර්ධනය සහ වර්ධනය සඳහා ඉතා වැදගත්වන පරිසරය ආරක්‍ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා බැංකුව ආරම්භක පියවරගෙන ඇත. පරිසරයට අහිතකරවන සහ අනතුරුදායක කිසිම ක්‍රියාවක් බැංකුව සිදුකර නැත.

ව්‍යවස්ථාපිත ගෙවීම්

ආණ්ඩුවට කළ යුතු සහ සේවකයින් සම්බන්ධ සියළුම ව්‍යවස්ථාපිත ගෙවීම් සියල්ලක්ම නියමිත වේලාවට ගෙවාඇති බවට ස්වකීය උපරිම දැනුම සහ විශ්වාසය අනුව අධ්‍යක්ෂවරු සෑහීමට පත්ව ඇත.

අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලනය සහ කළමනාකාර තොරතුරු පද්ධතිය

අවදානම් කළමනාකරණය කිරීම පිළිබඳ සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය භාරගෙන ඇත. මේ කාර්යය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එලදායිවූත්, අංගසම්පූර්ණවූත්, අභ්‍යන්තර පාලන පද්ධතියක් සහ කළමනාකරණ තොරතුරු පද්ධති බැංකුවේ පිහිටුවා ක්‍රියාත්මකකර ඇත. බැංකුව අනාවරණයවී ඇති අවදානම් ලිහිල් කිරීම සඳහා ද සැලකිය යුතු ප්‍රමාණයේ සාවද්‍ය ප්‍රකාශයන් හෝ අලාභ සම්බන්ධයෙන් සාධාරණ තහවුරුවක් ලබාදීම සඳහා ද,

අභ්‍යන්තර පාලන පද්ධති නැවත සැලසුම් කරනු ලැබ ඇත. බැංකුව මුහුණපා ඇති අවදානම්, හඳුනාගැනීම ඇගයීම සහ කළමනාකරණය කිරීම පිණිස අඛණ්ඩ ක්‍රියාවලියක් දැනට ක්‍රියාත්මකව ඇත. අවදානම් ලිහිල් කිරීම සඳහා බැංකුව ගෙන ඇති නිශ්චිත පියවර, 76 සහ 77 යන පිටුවල සවිස්තරව දක්වා ඇත.

අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් කරඇති අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

මූල්‍ය වාර්තාකරණ පද්ධතිය සැලසුම් කරනු ලැබ ඇත්තේ මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාදීම සඳහා බවත්, බාහිර කාර්යයන් සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සිදුකර ඇත්තේ අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට සහ නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව බවත්, මණ්ඩලය තහවුරුකර ඇත්තේය. අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ අවශ්‍ය කොටසක් වන ඉහතකී වාර්තාව 76 සහ 77 වන පිටුවල දක්වා ඇත. අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සහතික කිරීමේ වාර්තාවක් මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර, එය මෙම වාර්ෂික වාර්තාවේ 75 වන පිටුවේ දක්වා ඇත.

ආයතනික පාලනය

බැංකුව කළමනාකරණය කිරීමේදී අධ්‍යක්ෂවරුන්, ආයතනික පාලනය පිළිබඳ පිළිවෙත් සහ කාර්ය පටිපාටිවලට අනුකූලවීම කෙරෙහි අවධාරණයක් යොදා ඇත. ඒ අනුව අවදානම් කළමනාකරණ පියවර වැඩිදියුණු කිරීමටත්, වගවීම් සහ පාරදෘශ්‍යභාවය වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය පද්ධති සහ ව්‍යුහයන් කලින් කළ ආරම්භකර/වැඩි දියුණුකර ඇත්තේය. ආයතනික පාලනය පිළිබඳ වෙනම වාර්තාවක් අංක 44 සිට 62 දක්වා පිටුවල දක්වා ඇති අතර, ඒ සඳහා වූ සහතික වාර්තාවක් මණ්ඩලය විසින් විගණකාධිපතිගෙන් ලබාගෙන ඇත.

නීති, රෙගුලාසි සහ දුරදර්ශී නියමයන් පිළිපැදීම

බැංකුව හැම විටම ප්‍රදේශීය සංවර්ධනය බැංකු පනතට සහ අදාළ වෙනත් සියළුම නීති රෙගුලාසි සහ ප්‍රඥාප්තීන්ට නියමයන්ට අනුව කටයුතු කර තිබෙන බවට බැංකුව හැම විටම වගබලා ගනුලැබ ඇත.

විගණකවරුන්

2015 දෙසැම්බර් මස 31 වන දිනයේ අවසන් වූ මුදල් වර්ෂයට අදාළ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණනයක්, විගණකාධිපති විසින් පවත්වා ඇත.

විගණන කමිටු වාර්තා

විගණන කමිටුවේ සංයුතිය

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද විගණන කමිටුව, පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වෙයි.

1. එස්. ආර්. ආටිගල මහතා - අධ්‍යක්ෂ (සභාපති)
2. ජේ. කේ. ගමනායක මහතා - අධ්‍යක්ෂ
3. ෂමාරා හේරත් මෙනෙවිය - අධ්‍යක්ෂ
4. සරත් හේවගේ මහතා - අධ්‍යක්ෂ
5. ඒ. එච්. එම්. රියාස් මහතා - අධ්‍යක්ෂ
6. එම්. අයි. එම්. රෙස්ට් මහතා - අධ්‍යක්ෂ (ඉල්ලා අස්විය)

විධායක නොවන අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකුගෙන් විගණන කමිටුව සමන්විත වන අතර, එස්. ආර්. ආටිගල මහතා කමිටු සභාපති වශයෙන් පත් කරනු ලැබ ඇත. මුදල් හා සැලසුම් ප්‍රධානියා ආරාධනයෙන් කමිටු රැස්වීම්වලට සහභාගි වන අතර, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා නිරීක්ෂකයෙකු වශයෙන් කමිටු රැස්වීම්වලට සහභාගි වෙයි. බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරිවරයා අවශ්‍යතාව අනුව ආරාධනයෙන් සහභාගි වන අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්වරයා විගණන කමිටුවේද ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් විගණන කමිටු රැස්වීම් සම්බන්ධීකරණය කෙරේ.

අරමුණු

විගණන කමිටුවේ ප්‍රධාන අරමුණ වනුයේ, බැංකුවේ මූල්‍ය වාර්තාකරණයේදී ද, අවදානම් කළමනාකරණයේ දී ද, අභ්‍යන්තර පාලනයන්හිදී ද සාධුගුණයෙහි උසස්ම ප්‍රමිතීන් දිරිගැන්වීම හා සුරක්ෂිත කරලීමය. එම අරමුණු/ඉලක්ක සාක්ෂාත්කර ගැනීමේදී පහත දක්වෙන කරුණු සම්බන්ධයෙන් කමිටුව වගකීම් උසුලයි.

- අදාළ නීති/රෙගුලාසිවලට අනුකූල වනසේ විගණන සේවා සම්පාදනය සඳහා, බාහිර විගණකයින් පත්කර ගැනීම හා සම්බන්ධ කරුණුවලදී නිර්දේශ ඉදිරිපත් කිරීම, විගණකගේ ගිණුම්කරණ ප්‍රමිතීන්, සේවා කාලපරාසයන්, විගණන ගාස්තු, ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණ ගැනීම මෙන්ම, වෙනත් සම්බන්ධිත කරුණු කාරණා.
- බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල සහ මූල්‍ය වාර්තාවන්හි සාධුගුණය තහවුරු කරනු පිණිස, ක්‍රියාපිළිවෙත්හි ව්‍යුහය සහ අන්තර්ගතය අධීක්ෂණය කිරීම.
- බැංකුවේ බාහිර හා අභ්‍යන්තර විගණන කාර්යයන්හි පරමාර්ථයන් හා ඵලදායකත්වය සහතික කරනු පිණිස ප්‍රවර්තන වැඩපිළිවෙළ අධීක්ෂණය හා සමාලෝචනය.
- බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ හා අවදානම් කළමනාකරණ පද්ධතියේ ඵලදායකත්වය සහතික කිරීමට මෙන්ම, සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමටද තුඩු දෙන සමාලෝචනයන් සිදුකිරීම.

- අභ්‍යන්තර විගණන වාර්තාද, බාහිර විගණන කළමනාකරණ ලිපි ද, ඒ අනුව සිදුකෙරෙන විගණන පසු විපරම්ඳ සමාලෝචනයට ලක්කිරීම.
- බැංකුවේ සඳාචාරාත්මක ප්‍රමිතීන් සහ නියාමක හා මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතාවන් හා අදාළ අනුකූලතාව පිළිබඳ සමාලෝචනය හා අධීක්ෂණය. ශ්‍රී ලංකා මහ බැංකුව වැනි අදාළ නියාමන අධිකාරීන් සමග සුහද සබඳතා පවත්වා ගැනීම පිණිස සමාලෝචන කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

රැස්වීම්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සංවිධානාත්මක ආයතන පාලනය හා අදාළ වන රෙගුලාසි/මාර්ගෝපදේශවලට අනුකූලව කමිටු රැස්වීම් ත්‍රෛමාසිකව පවත්වනු ලැබේ. 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වසර තුළ විගණන කමිටු රැස්වීම් සතරක් පවත්වනු ලැබ ඇත.

කමිටු සාමාජිකයින්ගේ පැමිණීම

කමිටු සාමාජිකයාගේ නම	පැමිණීම
එස්. ආර්. ආටිගල මහතා	4
ජේ. කේ. ගමනායක මහතා	2
ෂමාරා හේරත් මෙනෙවිය	2
සරත් හේවගේ මහතා	3
එම්. අයි. එම්. රෙස්ට් මහතා	2
ඒ. එච්. එම්. රියාස් මහතා (2015 නොවැම්බර් 2 දින පත් කරන ලදී)	1

2015 වසරේදී, ආයතන පාලනය හා අදාළ පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් විගණන කමිටුව ප්‍රාරම්භික වශයෙන් සිය අවධානය යොමු කළේය:

- වෘත්තීයමය, හැකියාවන් සහිත හා අත්දැකීම් බහුල දක්ෂ කාර්ය මණ්ඩලයක් යටතේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව පවත්වා ගැනීම.
- අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම.
- අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනය හා එහි කාර්යක්ෂමතාව තව දුරටත් වැඩිදියුණු කිරීමට නිර්දේශ ලබාදීම.
- අවදානම් පාදක අභ්‍යන්තර විගණන උපායමාර්ගයන් භාවිත කරමින් හඳුනාගත් අවදානම් සාධකයන්හි පදනම මත ශාඛා වර්ගීකරණය අනුමත කිරීම.
- 2015 සඳහා වූ අභ්‍යන්තර විගණන කාර්ය සාධන සැලසුම සමාලෝචනය කිරීම.
- 2015 සඳහා සකස් කරන ලද අභ්‍යන්තර විගණන වාර්තා සමාලෝචනය කිරීම.
- බාහිර විගණකයින් විසින් ඉදිරිපත් කරන ලද බාහිර විගණන කළමනාකරණ ලිපිය සමාලෝචනය කිරීම.

- බාහිර විගණකයින්ගේ නිරීක්ෂණ සමාලෝචනය කිරීම හා ඒ හා අදාළ නිර්දේශ සකස් කිරීම.
- විගණන වාර්තාවල කැපී පෙනුණු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පසු විපරම් කිරීම හා ඒ අනුව අදාළ අංශවලට උපදෙස් ලබාදීම.

අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව, සමාලෝචනයට භාජනය වන වසර තුළ, විගණන කමිටුවේ අධීක්ෂණය යටතේ, අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් ශාඛාවන් 206 ක් විගණනය කරනු ලැබ ඇත. නව ද, අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩිදියුණු කිරීමටත්, වංචාවන්, වැරදි අඩුපාඩු සහ වෙනත් අලාභදායී අවස්ථා වැළැක්වීමටත් දැනටමත් පියවරගනු ලැබ තිබේ. බැංකුවේ තිරසාර පැවැත්ම, ලාභදායකත්වය සහ වෙනත් අදාළ කරුණු කාරණා විගණන කමිටුව විසින් ඇගයීමකට පාත්‍ර කරනු ලබයි. 2015 වසර තුළ, තොරතුරු පද්ධතියේ දුර්වලතා සහ දෝෂ ආදිය හඳුනාගැනීම සඳහා තොරතුරු පද්ධති විගණක ඒකකය ස්ථාපනය කරනු ලැබීමද සිදුවිය. විගණක නිලධාරීන්ගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමටද පිළියෙළ කරන ලද්දේය.

මේ අනුව, බැංකුව ප්‍රමාණවත් හා සුදුසු පාලනයන් පවත්වා ගන්නා බවත්, මූල්‍ය වාර්තාකරණය හා අවදානම් කළමනාකරණය හා අදාළ අනුකූලතාවන් පිළිබඳ ක්‍රියාවිධි/පද්ධතීන් අනුගමනය කරන බවත් විගණන කමිටුව සහතික කරයි.



එස්. ආර්. ආටිගල
 සභාපති
 බැංකු විගණන කමිටුව

මාණ්ඩලික මානව සම්පත්, වේතන සහ නාමයෝජනා කමිටු වාර්තාව

හැඳින්වීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විධානයන් අනුව, මාණ්ඩලික මානව සම්පත්, වේතන කමිටුව සහ නාමයෝජනා කමිටුව යනුවෙන් අනුකමිටු දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම කමිටු දෙකෙහිම පරාසයන් හා ක්‍රියාකාරකම් අතර අන්තර් සබඳතාවන් පවත්නා හෙයින්, මාණ්ඩලික මානව සම්පත්, වේතන සහ නාම යෝජනා කමිටුව යනුවෙන් ඒකාබද්ධ කාර්ය නිර්දේශයක් යටතේ පෙළගැසීම හා ක්‍රියාත්මකවීම ඔස්සේ, නියමිත අවශ්‍යතා සපුරාලනු ලැබේ.

පරාසය

වේතන ප්‍රතිපත්තිය හා සේවා නියුක්තිකයින්ගේ වෙනත් ප්‍රතිලාභ, බඳවා ගැනීම් හා තෝරාගැනීම් පිළිබඳ නිර්ණායකයන්, කාර්ය සාධන තක්සේරු කිරීම්, කාර්ය මණ්ඩල සංවර්ධනය, විශ්‍රාම වැටුප් හා සේවානියුක්තිකයින්ගේ විනය යනාදී කරුණු ඇතුළත් මානව සම්පත් ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් වර්ධනය කිරීමේ හා සමාලෝචනය කිරීමේ වගකීම, මානව සම්පත්, වේතන සහ නාමයෝජනා කමිටුව විසින් උසුලනු ලබයි. විනයානුකූල පහකිරීම් පිළිබඳ අභියාචනා මණ්ඩලයක් ලෙස ක්‍රියා කිරීමේ දී, ආයතනික කළමනාකාරිත්වයේ සේවා කාලය දීර්ඝ කිරීම සලකා බැලීමේ දී අධිකාරී බලයද කමිටුවට පවරනු ලැබ ඇත. අධ්‍යක්ෂවරුන්ගේද, ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සහ කළමනාකාරිත්වයේ ප්‍රධාන නිලධාරීන්ගේද වේතන ප්‍රතිපත්තිය නිගමනය කිරීමේ මෙන්ම, ඔවුන්ගේ සේවා ඉලක්ක නියම කිරීමෙන්, එසේ නියමිත ඉලක්ක අනුව කාලානුරූපීව කාර්ය සාධනය ඇගයීමෙන් වගකීමද මෙම කමිටුව සතු වේ.

සංයුතිය

බැංකුවේ සභාපතිවරයා මෙම කමිටුවේ ද සභාපතිවරයා විය. වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩලයේ නව පත්වීම් හා සමගම කමිටු සාමාජිකයින්ගේද වෙනස්කම් සිදුවිය.

කමිටු සාමාජිකයින් (2015 නොවැම්බරයේ සිට අද දක්වා)

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - (බැංකුවේ සභාපති/කමිටු සභාපති)
2. එස්. ආර්. ආටිගල මහතා - (බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික)
3. නිරංජන් අරුල්ප්‍රහාසම් මහතා - (බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික)
4. ටී. ඒ. ආරියපාල මහතා - (බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී/කමිටු සාමාජික)
5. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - (මානව සම්පත් වර්ධන හා පරිපාලන ප්‍රධානී/කමිටු සාමාජික)

කමිටු සාමාජිකයින් (2015 පෙබරවාරියේ සිට 2015 නොවැම්බරය දක්වා)

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - (බැංකුවේ සභාපති/කමිටු සභාපති)
2. එස්. ආර්. ආටිගල මහතා - (බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික)
3. ජනප්‍රීත් ප්‍රනාන්දු මහතා - (බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික)
4. ආචාර්ය පී. එන්. විරසිංහ මහතා - (බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික)
5. ටී. ඒ. ආරියපාල මහතා - (බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී/කමිටු සාමාජික)
6. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - (මානව සම්පත් වර්ධන හා පරිපාලන ප්‍රධානී/කමිටු සාමාජික)

කමිටු රැස්වීම්

1. 2015 වසර තුළ දී රැස්වීම් සතරක් පවත්වන ලදී.
2. කමිටු සාමාජිකයින්ට තීරණ ගැනීමේ පහසුව සඳහා, පසුබිම සහ වෙනත් අදාළ තොරතුරු හා විශ්ලේෂණයන් ද සමග සියලුම ලිපි ලේඛන, මානව සම්පත් වර්ධන හා පරිපාලන ප්‍රධානී විසින්, සාමාන්‍යාධිකාරී ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ.
3. මාණ්ඩලික ලේකම්වරයා මෙම කමිටුවේ ද ලේකම්වරයා වෙයි. ඒකකයන්හි කරුණු ගැන සාකච්ඡා කිරීමේදී, අවශ්‍යතා උද්ගතවන පරිදි, ඒකක ප්‍රධානීන්ගේ මතය ලබාගැනීම පිණිස, ආරාධනයෙන් ඔවුන් කැඳවනු ලැබේ.
4. ප්‍රධාන විධායක නිලධාරීවරයා හා අදාළ කරුණු සාකච්ඡා වන අවස්ථාවලදී හැර, අන් සෑම විටකම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙම කමිටු රැස්වීම්වලට සහභාගි වන්නේය.
5. රැස්වීමක ගණපූරණය සාමාජිකයින් දෙදෙනෙකි.
6. යටත් පිරිසෙයින් ත්‍යේමාසික වශයෙන් හෝ කමිටුව රැස්විය යුතු වන්නේය.

ප්‍රසන්න ප්‍රේමරත්න
සභාපති
මානව සම්පත්, වේතන සහ නාමයෝජනා කමිටුව

මාණ්ඩලික තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටු වාර්තාව

පරාසය

තොරතුරු තාක්ෂණය කෙරෙහි පවත්නා විශ්වාසය තහවුරු කරමින්, එම තොරතුරු තාක්ෂණය පිළිබඳ වර්ධනය වෙමින් පවත්නා ඉල්ලුම තුළින්, බැංකුවේ කාර්යයන්ට සහායවීම සඳහා මාණ්ඩලික තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව ස්ථාපනය කරනු ලැබීය.

තොරතුරු තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් සමස්ත උපාය මාර්ගය සකස් කිරීමත්, ඉදිරියේ උද්ගතවන ඉල්ලීම්වලට මුහුණ දෙනු වස්, නවතම තාක්ෂණයන් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම කමිටුවේ වගකීම වෙයි.

සංයුතිය

සභාපති හා සාමාජිකයින් වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි දෙනෙකුගෙන් කමිටුව සංයුක්ත වෙයි.

- මුක්තාර් මරික්කාර් මහතා - සභාපති
- කේ. බී. එස්. බණ්ඩාර මහතා - සාමාජික
- නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා - සාමාජික
- රේණුකා ජයසිංහ මහත්මිය - සාමාජික

ආයතනික කළමනාකරණයේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන තොරතුරු නිලධාරී, ප්‍රධාන අවදානම් නිලධාරී යන නිලධාරීහු ද ආරාධනා මත කමිටු රැස්වීම්වලට සහභාගි වෙති. බැංකුවේ වෙනත් නිලධාරීන්ද ආරාධනා මත රැස්වීම්වලට සහභාගිවිය හැකිය.

කමිටු රැස්වීමක ගණපූරණය සාමාජිකයින් දෙදෙනෙකි.



මුක්තාර් මරික්කාර්
සභාපති

මාණ්ඩලික තොරතුරු තාක්ෂණ මෙහෙයුම් කමිටුව

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව

ඉහළ කොටස්හිම අගයක් ලබාදීම, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉලක්කය වන අතර, ඒ සඳහා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් සමස්ත ආදායම් පැතිකඩ නිරීක්ෂණය කරනු ලබන අතර, එමගින් අවදානම සහ ඉපැයීම් අතරේ තුලනයක් ඇති කරනු ලැබේ.

බැංකුවේ කාර්යයන්, මාණ්ඩලීය අවදානම් අභිරුචියේ අවශ්‍ය සීමාවන් තුළ පවත්නා බවටත් ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම්වලට අනුකූලවන බවටත් වගබලා ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ස්වකීය බැංකුවේ කළමනාකරණ රාමුව වැඩිදුරටත් ශක්තිමත් කොට එය වැඩිදියුණු කිරීම සඳහා පියවර ගෙන තිබේ.

කමිටුවේ සංයුතිය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, නියෝජකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද ව්‍යවස්ථාපිත නියමයන්ට අනුකූලවන, විධායක නොවන සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විතවේ.

1. කේ. බී. එස්. බණ්ඩාර මහතා - කමිටුවේ සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ
2. එස්. ආර්. ආටිගල මහතා - සාමාජික/විධායක නොවන අධ්‍යක්ෂ
3. රේනුකා ජයසිංහ මහත්මිය - සාමාජික/විධායක නොවන අධ්‍යක්ෂ
4. ඒ. එච්. එම්. රියාස් මහතා - සාමාජික/විධායක නොවන අධ්‍යක්ෂ
5. ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා - සාමාජික/ක්‍රියාකාරී අධ්‍යක්ෂ
6. ටී. ඒ. ආර්යපාල මහතා - සාමාජික/සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
7. ටී. කුහන් මහතා - සාමාජික/ප්‍රධාන අවදානම් නිලධාරී
8. ඩබ්ලිව්. සුමනදාස මහතා - සාමාජික/අනුකූලතා නිලධාරී

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය) ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී මෙහෙයුම් ආරාධනය මත රැස්වීම්වලට සහභාගි වෙති.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ආයතනික කළමනාකාරීත්වයේ නියෝජනය කරන කමිටු සාමාජිකයන් පිළිබඳ කෙටි පැතිකඩ, මෙම වාර්ෂික වාර්තාවේ 28 සිට 33 දක්වා පිටුවල සඳහන් කරනු ලැබ ඇත.

මණ්ඩලයේ ලේකම් කමිටුවේ ලේකම් ද වන්නේය.

කාර්ය නිර්දේශය

මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ කාර්ය නිර්දේශය පහත දක්වා ඇත:

1. බැංකුවෙහි පරිපූර්ණ අවදානම් කළමනාකරණ රාමුවක්, නිසි අනුකූලතා සහ පද්ධති තිබෙන බව තහවුරු කිරීම.
2. බැංකුවට සිදුවන ණය, ද්‍රවශීලතාව, මෙහෙයුම්ගත සහ උපාය මාර්ගික කීර්ති නාමය සම්බන්ධ අවදානම් ඇතුළු, එනමුත් ඊට සීමා නොවූ සියලුම මාදිලියේ අවදානම්, නිසි අවදානම් දර්ශනයක් සහ කළමනාකරණ තොරතුරු මගින් තක්සේරු කිරීම.

3. අවදානම් පිළිබඳ තීරණ, පිළිගත් අධිකාරී බලයට අනුකූලව ගනු ලබන බවටත් කමිටුව විසින් නියම කරන ලද අවදානම් වාසියට ඉහළින් ගන්නා ලද අවදානම් ලිහිල්කිරීම සඳහා ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග බැංකුවේ ප්‍රතිපත්ති සහ නියාමන සහ අධීක්ෂක නියමයන්ගේ පදනම මත ගන්නා ලද බවටත් වගබලා ගැනීම.
4. බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතියේ ඵලදායක බව සහ අවදානම් කළමනාකරණ කාර්යන්හි ශක්තිමත් බව නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම.
5. අභ්‍යන්තරව අර්ථ දක්වන ලද අවදානම් අභිරුචිය ඉදිරියෙහි, කාර්යසාධනය විචිත්විට තක්සේරු කිරීම.
6. බැංකුවේ අනුකූල වාර්තාව සහ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියා මාර්ග සමාලෝචනය කිරීම.
7. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුව සම්බන්ධ ගැටළු සමාලෝචනය කිරීම.
8. බාසල් II (BASEL II) මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සහ නියාමන මග පෙන්වීම් පිළිබඳ ප්‍රගති සමාලෝචනය කිරීම. කාර්ය නිර්දේශය ඉදිරියේ, එය පිළිපැදීමේ මට්ටම, වර්ෂය තුළ ලබාගත් ජයග්‍රහණ සහ ප්‍රධාන අවදානම් ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පුළුල් ලෙස ආවරණය කරනු ලබන වාර්තාවේ (අංක 39 සිට 42 දක්වා පිටුවල දැක්වෙන) අවදානම් කළමනාකරණ කොටස කෙරෙහි අප විසින් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

රැස්වීම්

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වූ සාමාජිකයින් මුළු ගණන, 2015 වර්ෂයේ අප්‍රේල් මස තුන්වන සතිය තුළදී අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ ඇත. එම නිසා මණ්ඩලයේ අනුකමිටුව පත් කරනු ලැබුවේ ඊට පසුව හෙයින්, එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂය තුළදී කමිටුව රැස්වී ඇත්තේ තුන් වරක් පමණක් වන අතර, 2015 වර්ෂයේ පළමුවන කාර්තුව තුළදී එක් රැස්වීමක් පවත්වා නැත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ නියාමක විසින් විධානය කරන ලද පරිදි අවම අවශ්‍යතාවය වන රැස්වීම් හතරක් පැවැත්වීමේ නියමය පිළිනොපැදීමයි.

කේ. බී. එස්. බණ්ඩාර
සභාපති,
ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම් වාර්තාව

2015 දෙසැම්බර් මස 31 වන දින පැවති පරිදි, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකස්කොට ඉදිරිපත් කරනු ලබන්නේ පහත සඳහන් නියාමන නියමයන්වලට අනුකූලවය:

1. ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති.
2. 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති.
3. 2007 අංක 07 දරන බැංකු පනත සහ එහි සංශෝධන.
4. 1988 අංක 30 දරන බැංකු පනත සහ එහි සංශෝධන.
5. ආයතනික පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද, බැංකු පනතේ, 2007 අංක 11 දරන (සංශෝධිත) විධානය ඇතුළු, එනමුත් එයට සීමා නොවන, ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නිකුත් කරන ලද විධාන, වක්‍රලේඛ සහ මග පෙන්වීම්.
6. 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත.

මූල්‍ය ප්‍රකාශ සහ අනාවරණයන් ඉදිරිපත් කිරීමේදී භාවිත කරන ලද ආකෘති, ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වාර්ෂික මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට නියමිත ආකෘතිවලට අනුකූලය.

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති, 2012 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මකවූ, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලවේ. ගිණුම්කරණ ප්‍රතිපත්ති, නොවෙනස්වම බැංකුව විසින් අදාළ කරගනු ලැබේ. සංසන්දනාත්මක තොරතුරු, අවශ්‍ය අවස්ථාවලදී මෙම වර්ෂයේ ඉදිරිපත් කිරීමට අනුකූලවන පරිදි, නැවත වර්ගීකරණය කරනු ලැබ ඇත. වැදගත් අයිතම සියල්ලක්ම මූල්‍ය ප්‍රකාශවල සටහන් වශයෙන් එළිදරව්කොට සහ පැහැදිලි කරනු ලැබ ඇත. මේ සමඟ ඉදිරිපත්කර තිබෙන මූල්‍ය ප්‍රකාශ මඟින් වර්ෂය තුළ බැංකුවේ මූල්‍ය තත්ත්වය, ලාභ හෝ අලාභ පිළිබඳ ප්‍රකාශයක් සහ මූල්‍ය ප්‍රවාහ ගැන සනාථ සාධාරණවූත් මතයක් ලබා දෙන බව අපගේ උපරිම දැනීමට අනුව සනාථ කරමු. නුදුරු අනාගතයේදී තම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණවත් සම්පත් බැංකුවට තිබෙන බවත් ඒ අනුව මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී, සාර්ථක ආයතනයක පදනම යොදාගනු ලබන බවත් ද අපි විශ්වාස කරමු.

මූල්‍ය ප්‍රකාශවල අවංකභාවය සහ වාස්තවිකත්වය පිළිබඳ වගකීම, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය විසින් භාරගනු ලැබේ. මූල්‍ය ප්‍රකාශ මඟින් සත්‍ය සහ සාධාරණ මතයක් ද, ගනුදෙනුවල ආකෘතිය සහ හරය ද මූල්‍ය ප්‍රකාශවල පිළිබිඹුවන පරිදි සහ බැංකුවේ කටයුතුවල තත්ත්වය සාධාරණව ඉදිරිපත් කරන බවට ද හැකිවන පරිදි මූල්‍ය ප්‍රකාශ සම්බන්ධ ඇස්තමේන්තු සහ විනිශ්චයන් කරන ලද්දේ සාධාරණ සහ ප්‍රඥාගෝචර පදනමක් මතය. මේ බවට වගබලා ගැනීම සඳහා වත්කම් ආරක්ෂා කිරීම පිණිස සහ වංචාද එමෙන්ම වෙනත් අක්‍රමිකතාවන් ද වැලැක්වීම සහ සොයා දැනගැනීම සඳහා හරාත්මක බැංකු ක්‍රමයක් භාවිතා කිරීම මඟින් අභ්‍යන්තර පාලන පද්ධති ක්‍රියාත්මක කිරීමේදී, බැංකුව නිසි සහ ප්‍රමාණවත් සැලකිල්ලෙන් කටයුතුකර ඇති අතර එය සමාලෝචනය කරනු ලැබේ.

බැංකුවේ පිළිගත් ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි නොවෙනස්ව අනුගමනය කරනු ලබන බවට සාධාරණ තහවුරුවක් ලබාදීම පිණිස බැංකුවේ අභ්‍යන්තර විගණක විසින් කලින් කල විගණන පවත්වනු ලැබ ඇත. එතෙකුදු වුව ද, යම් අභ්‍යන්තර පාලන සහ ගිණුම්කරණ පද්ධතියක් විසින් ලබාදෙනු ලබන තහවුරුව මැන බැලීමේදී පිළිගත යුතු නොසර්ගික සීමා කිරීම් ඇත්තේය. බැංකුවේ මූල්‍ය ප්‍රකාශ, විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනය කරන ලදී. විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාව, මෙම වාර්තාවේ අංක 80 දරණ පිටුවේ සඳහන්වේ.

සියළුම ගනුදෙනු නිවැරදිව සහ සම්පූර්ණයෙන් ගිණුම්පොත්වල වාර්තාගත කරනු ලබන බවට සාධාරණ තහවුරුවක් ලබාදීම පිණිස මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනයන්ගේ එලදායීත්වය ඇතැම් අභ්‍යන්තර පාලන පද්ධතිවල ප්‍රමාණවත්භාවය සහ එලදායීත්වය සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ මූල්‍ය වාර්තාකරණය සහ අනාවරණයන් සම්බන්ධ වෙනත් නියාමන විධි විධාන ඇතැම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති පිළිපැදීම තහවුරු කෙරෙන ක්‍රියාවලි, මණ්ඩලයේ විගණන කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබේ. විගණන කමිටු වාර්තාව අංක 69 සහ 70 යන පිටුවල සඳහන්වේ. පූර්ණ ස්වාධීනත්වය ඇතිවන බව තහවුරු කිරීම සඳහා, හරවත් ඕනෑම කරුණක් සාකච්ඡා කිරීම සඳහා, විගණන කමිටු රැස්වීම්වලදී, විගණන කමිටු සාමාජිකයන් වෙත පූර්ණ නිදහස් ප්‍රවේශයක් ලබාගැනීමට බාහිර විගණකවරුන්ට සහ අභ්‍යන්තර විගණකවරුන්ට හැකිවේ.

බැංකුව, අදාළ සියළුම නීති, රීති, රෙගුලාසි සහ මග පෙන්වීම් අනුගමනයකර ඇති බවත්; සැලකිය යුතු තරමේ නොපිළිපැදීමක් නොමැති බවත්; මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශවල අංක 34 දරන සටහනේ අනාවරණ කරඇති නඩු කටයුතු හැර බැංකුවට විරුද්ධ, සැලකිය යුතු තරමේ නඩු කටයුත්තක් නැති බවත්;

අපගේ උපරිම දැනීමේ හැටියට අපි තහවුරු කරමු.

වාර්තා කරන දිනයේ පැවති පරිදි, බැංකුව විසින් ගෙවිය යුතු බදු, තීරුබදු, අයකිරීම් සහ සියළුම ව්‍යවස්ථාපිත ගෙවීම් ද, බැංකුවේ සේවකයන් වෙනුවෙන් සහ සම්බන්ධයෙන් ගෙවිය යුතු සියළුම දායක මුදල්, අය කිරීම් සහ බදු ද, ගෙවා හෝ අදාළ අවස්ථාවලදී ප්‍රතිපාදන සලස්වා ඇත්තේය.

අත්සන් කළේ.

ටී. ඒ. ආරියපාල
සාමාන්‍යාධිකාරී/
ප්‍රධාන විධායක නිලධාරී

වත්දසිරි කළපහන
ප්‍රධාන මූල්‍ය නිලධාරී

අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය හා අදාළ විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபுதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

බීඒඑල්/එල්/ආර්ඩීබී/අයිසී/2015

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

6 June 2016

සභාපති,
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය යෝග්‍ය ලෙස නිරූපණය වේදැයි තක්සේරු කිරීමටය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා එහි අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය සහතිකවීමේ විගණකාධිපති වාර්තාව

බැංකුව අභ්‍යන්තර පාලන පද්ධතියට නිසියාකාරව අනුකූල වන්නේ ද යන්න නියඳි පරීක්ෂා කිරීම තුළින් සිදුකරන ලදී. මෙම ප්‍රකාශය මඟින් සියලු අවදානම් හා පාලනයන් ආවරණය වන්නේදැයි සලකා බැලීම හෝ බැංකුවේ අවදානම සහ පාලන ක්‍රියාවලීන්හි ඵලදායීතාව පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිත 3050 මඟින් මා වෙතින් අපේක්ෂා නොකරයි. තවද වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වන ඕනෑම වැදගත් ගැටළුවක වැදගත් පාලන අංගයන් සමග කටයුතු කිරීම සඳහා විස්තර කෙරෙන ක්‍රියාවලීන් මඟින් එම ගැටළු සත්‍ය වශයෙන්ම නිරාකරණයවේ දැයි සලකා බැලීම ද, ශ්‍රී ලංකා විගණන ප්‍රමිත 3050 මඟින් මා වෙතින් අපේක්ෂා නොකරයි.

හැඳින්වීම

මෙම වාර්තාව වූ කලී 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලනය (ප්‍රකාශය) සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය සහතිකවීමේ වාර්තාවයි.

බැංකුව විසින් ඡාලගත බැංකු පද්ධතිය හඳුන්වාදීම සම්පූර්ණ කරන ලැබුයේ 2014 වසර අවසාන භාගයේය. ඡාලගත බැංකු පද්ධතිය හඳුන්වාදීමට පෙර පැවති තොරතුරු ලබාගැනීමේ සීමාවන් පවතින බැවින් ණය හා අත්තිකාරම්වල අපහායන වෙන්කිරීම පිළිබඳ ප්‍රමාණාත්මතාවය හා සම්පූර්ණත්වය පිළිබඳ බලපෑම් පැවතිය හැකිය.

කළමනාකරණයේ වගකීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මඟින් 2007 අංක 11 දරන බැංකු පනත් නියෝගයේ 3 (8) (iii) (ආ) වගන්තියට අනුකූලව නිකුත් කරන ලද, "අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය වෙනුවෙන් බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයට" අනුව මෙම ප්‍රකාශය පිළියෙල කර ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මාගේ නිගමනය

ඉහත පරිච්ඡේදයේ සඳහන් කරුණ හැර ඉටුකරන ලද ක්‍රියාවලීන් පාදක කොටගෙන බැංකුවේ මූල්‍ය වාර්තාකරණයෙහි අභ්‍යන්තර පාලනයේ සැලසුම හා ඵලදායීතාව සමාලෝචනයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය පිළිබඳ අපගේ අවබෝධය වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශය හා අනුකූල නොවේ යයි විශ්වාස කිරීමට හේතුවන කිසිදු කරුණක් මාගේ අවධානයට යොමුවී නැත.

ශ්‍රී ලංකා ප්‍රමිත (SLSAE) 3050 අනුව මාගේ වගකීම හා අනුකූලතාවය

ඉටු කරන ලද කාර්යය මත පදනම්වූ ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිකුත් කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහතිකවීම භාර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිත (SLSAE) 3050 බැංකු සඳහා වන අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සහතිකවීමේ වාර්තාවට අනුව මාගේ භාරගැනීමේ කාර්යය ක්‍රියාත්මක කළෙමි.

ඉටුකරන ලද කාර්යයන්හි සාරාංශය

මෙම භාර ගැනීම සිදුකර ඇත්තේ අධ්‍යක්ෂවරුන් මෙම ප්‍රකාශය, ඔවුන් විසින් හෝ ඔවුන් සඳහා යන දෙයාකාරයෙන්ම පිළියෙල කරන ලද ලිපිගොනු අනුව ද යන්න සහ බැංකු අභ්‍යන්තර පාලන

එච්. එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

අවශ්‍යතාවය

මෙම වාර්තාව බැංකු පනතේ 2007 විධානයේ 3 (8) (ii) බී වන වගන්තියට අනුකූලව නිකුත් කරනු ලැබ ඇති අතර, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කර ඇති මග පෙන්වීම් පදනම් කරගෙන සකස් කරනු ලැබ ඇත.

වගකීම

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය සහ අවදානම් කළමනාකරණය ද, එහි ඵලදායීතාව සහ ප්‍රමාණවත් බව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකිවයුත්තුවන්නේය. එතෙකුදු වුව ද එබඳු පද්ධතියක් සැලසුම් කරනු ලැබ ඇත්තේ, බැංකුවේ ප්‍රතිපත්ති සහ ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමට අසමත්වීමේ අවදානම බැහැර කිරීමට වඩා, බැංකුවේ ප්‍රධාන අවදානම් අංශ, පිළිගතහැකි අවදානම් පැතිකඩක් තුළ කළමනාකරණය කරගැනීම සඳහාය. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතිය මගින් ලබාදිය හැක්කේ, කළමනාකරණය සහ මූල්‍ය තොරතුරුද, මූල්‍ය අලාභ හෝ වංචා පිළිබඳ වාර්තා ද සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශනවලට ගැන, සාධාරණ, එනමුත්, පූර්ණ නොවන සහතිකයක් පමණි.

නුදුරු අනාගතයේදී ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව කරගෙනයෑම සඳහා ප්‍රමාණවත් සම්පත් බැංකුව සතුව තිබෙන බව අධ්‍යක්ෂවරුන්ගේ මතයයි. ඒ අනුව, මූල්‍ය ප්‍රකාශය සකස් කිරීමේදී ඔවුහු, අඛණ්ඩ සාර්ථක ව්‍යාපාර යන දෙකම තවදුරටත් යොදාගෙන ඇත්තේය.

මණ්ඩලීය සමාලෝචන ක්‍රියාවලිය

මෙම ක්‍රියාවලිය මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත්කර ඇති, මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනයට සම්බන්ධ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයට අදාළ අධ්‍යක්ෂවරුන් සඳහා වූ මගපෙන්වීම්වලටද අදාළවේ. මණ්ඩලය, එම මගපෙන්වීමේ දක්වා ඇති පරිදි, අභ්‍යන්තර මූල්‍ය පද්ධතිය තක්සේරුවීම හා සම්බන්ධවූ ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන, අභ්‍යන්තර මූල්‍ය පද්ධතිය තක්සේරුකර ඇත. මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳව සහ බාහිර කාර්යයන් සඳහා මූල්‍ය ප්‍රකාශ සකස්කිරීම පිළිබඳව සාධාරණ සහතිකයක් ලබාදීම පිණිස, අභ්‍යන්තර පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව පියවරගෙන තිබෙන බව මණ්ඩලයේ මතයයි.

මුහුණ පෑමට සිදුවී තිබෙන ආදායම් හඳුනාගැනීම සහ තක්සේරු කිරීම මගින් සහ මෙම අවදානම් ලිහිල් කිරීම සහ පාලනය මේ සඳහා වූ සුදුසු අභ්‍යන්තර පාලනය සැලසුම් කිරීම, මෙහෙයවීම සහ නිරීක්ෂණය කිරීම මගින්, අවදානම සහ පාලනය පිළිබඳ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා කළමනාකාරීත්වය මණ්ඩලයට සහාය වෙයි.

ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන්, අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්භාවය සහ අවංකභාවය සමාලෝචනය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ක්‍රියාවලිවලට පහත දැක්වෙත් කරුණු ද ඇතුළත්වේ.

- විගණනය සහ අයිආර්එම්සී (IRMC) පිළිබඳ මණ්ඩලීය අනුකමීටු පිහිටවනුලැබ ඇත්තේ, බැංකුවේ දෛනික මෙහෙයුම් කටයුතුවල ඵලදායීත්වය තහවුරු කිරීමේදී මණ්ඩලයට සහයවීම සහ බැංකුවේ මෙහෙයුම් කටයුතු, ආයතනික අරමුණු, උපාය මාර්ග සහ වාර්ෂික අයවැය ලේඛනයද, එමෙන්ම අනුමත කරනු ලැබ ඇති ප්‍රතිපත්ති සහ ව්‍යාපාර විධානයන්ට අනුකූලවන බවට වගබලා ගැනීම සඳහාය.
- බැංකුවේ සියළුම ගනුදෙනු කටයුතු සම්බන්ධ මූල්‍ය සහ වෙනත් පාලනයන්ට අදාළව මෙහෙයුම් අත්පොතක් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. අත්පොතේ නියම කර ඇති කාර්ය පටිපාටි, කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයන් වෙත සන්නිවේදනය කරනු ලැබ ඇත.
- ස්වාධීන සහ විෂය මූල වාර්තාවක් ලබාදීම සඳහා සියළුම ඒකකවල සහ ශාඛාවල විගණන පවත්වනු ලබන අතර, ඒවා පවත්වන වාර ගණන, තක්සේරු කරනු ලබන අවදානමේ මට්ටම අනුව තීරණය කරනු ලැබේ. වාර්ෂික විගණන සැලැස්ම, විගණන කමිටුව විසින් සමාලෝචනය කොට අනුමත කරනු ලැබේ. අභ්‍යන්තර විගණනයේ තීරණ, විගණන කමිටුවේ කලින් කළ පැවැත්වෙන කමිටු රැස්වීමේදී සමාලෝචනය කරනු ලැබීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
- අභ්‍යන්තර විගණන අංශය සහ නියාමන අධිකාරීන් හා කළමනාකාරීත්වය විසින් හඳුනාගනු ලබන අභ්‍යන්තර පාලන ගැටළු බැංකුවේ විගණන කමිටු විසින් සමාලෝචනයකර, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධතිවල ප්‍රමාණවත්භාවය සහ ඵලදායීත්වය අගය කරනු ලැබේ. ඔවුන් විගණනවල විෂය පථය සහ අභ්‍යන්තර විගණනවල ගුණාත්මකභාවය කෙරෙහි විශේෂ අවධාරණයකින් යුතුව. අභ්‍යන්තර විගණන කාර්යයන්ද ඔවුන් විසින් සමාලෝචනය කරනු ලැබේ. විගණන කමිටුවේ රැස්වීම්වල වාර්තා කාලීන පදනමක් මත, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහාගත කරනු ලැබේ.
- එස්එෆ්එල්ආර්එස් (SLFRS) සහ එල්කේඒඑස් (LKAS) වලින් සමන්විතවන නව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති, බැංකුව විසින් උපයෝගී කරගනු ලැබේ. ඉහත සඳහන් කරන ලද ගිණුම්කරණ ප්‍රමිති යොදාගැනීම පිණිස අදාළ කරගැනීම පිණිස යොදා ගන්නා ලද ක්‍රියාවලිය සහ කාර්යපටිපාටි, බාහිර විගණන දෙපාර්තමේන්තුවෙන් නියාමනයන්ගෙන් සහ මණ්ඩලීය විගණන කමිටුව වෙතින් ලැබුණු ප්‍රතාවාරය පදනම් කරගෙන 2015 වර්ෂයේදී තවදුරටත් බලගන්වන ලදී. ණය සහ අත්තිකාරම් සහ අවදානම් කළමනාකරණය හා සම්බන්ධ මූල්‍ය ප්‍රකාශ එළිදරව් කිරීම් වැනි ක්‍රියාවලි ශක්තිමත් කිරීම බැංකුව විසින් අඛණ්ඩව සිදුකරනු ඇත.

තහවුරුව


හැකවේ මූල්‍ය වාර්තාකරන පද්ධතිය සැලසුම් කරනු ලැබ ඇත්තේ මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳව සහ බාහිර කාර්යයන් සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව බව ඉහත සඳහන් ක්‍රියාවලි පදනම් කරගෙන, මණ්ඩලය විසින් තහවුරු කරනු ලැබේ.

විගණකාධිපති විසින් කරඇති ප්‍රකාශය සමාලෝචනය කිරීම

ණය සහ අත්තිකාරම් පිළිබඳ දුබල කිරීමේ ප්‍රතිපාදනය සඳහා අවශ්‍ය වන හරාත්මක බැංකු පද්ධතිය අවසන් කිරීමට පෙරාතුව ලැබිය යුතු තොරතුරු පහසුවෙන් ලැබී නොමැති බවටත්, ණය සහ අත්තිකාරම් පිළිබඳ දුබලකිරීමේ විධිවිධානය සම්බන්ධයෙන් අභ්‍යන්තර පාලනයන්ගේ ප්‍රමාණවත් බව සහ සම්පූර්ණත්වය කෙරෙහි බලපාන බවටත්, විගණකාධිපති අදහස් දක්වා ඇත.



පී. ඒ. ආරියපාල
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී



ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ
අධ්‍යක්ෂක



ප්‍රසන්න ප්‍රේමරත්න
සභාපති



ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 'සිත් රූ රටා' තුළින් යොමු කළ කුසලතා හඳුනා ගන්නා ලදී.

මූල්‍ය වාර්තා

විගණකාධිපති වාර්තාව	80
ආදායම් ප්‍රකාශය	81
අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	82
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	83
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	84
ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	85
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්	86

විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

බිජිට්/එල්/ආර්ඩීබී/1/15/29

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

2016 මැයි 24 දින

සභාපති
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය හා 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 33 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ("අධ්‍යක්ෂ මණ්ඩලය") වගකීම වේ.

විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ ස්වදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ

ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. මාගේ තත්වගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 2.10.2 හි පැහැදිලි කරන ලද පරිදි රු. මිලියන 10 ට අඩු ණය හා අත්තිකාරම් හානිකරණය සඳහා බැංකුව සාමූහික තක්සේරුවක් කර තිබුණි. රු. 611,450,091 කින් පෙර හඳුනාගන්නා ලද හානිකරණ ප්‍රතිපාදන ප්‍රතිවර්තනයක් සඳහා මෙය හේතු වී තිබුණි. බැංකුවේ මුළු ණය කළඹෙන් සියයට 99 ක් නියෝජනය වන ණය සාමූහිකව තක්සේරු කරන ලද අතර වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ජනනය කිරීම සඳහා දායක වේ යැයි මා විශ්වාස නොකරන වර්ෂ 1 ක තොරතුරුවලට පමණක් සීමා වූ දත්ත සාමූහික තක්සේරුවට යොදා ගෙන තිබුණි. බැංකුව සාමූහික තක්සේරුව සඳහා වැඩිදුර තොරතුරු යොදා ගත්තේ නම් හානිකරණ ප්‍රතිපාදනය වෙනස් විය හැකි අතර වර්ෂය සඳහා ලාභය ණය හා අත්තිකාරම් සහ වෙනත් වගකීම්වලට බලපෑ හැකි වනු ඇත. ඉහත කරුණු මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම තීරණය කර නොතිබුණි.

තත්වගණනය කළ මතය

තත්වගණනය කළ මතය සඳහා පදනම ජේදයෙහි විස්තර කර ඇති කරුණුවලින් ඇතිවිය හැකි බලපෑම හැර මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතාවය පිළිබඳ වාර්තාව

1988 අංක 30 දරන බැංකු පනත සහ එයට පසුව කරන ලද සංශෝධනවල අවශ්‍ය තොරතුරු මෙම මූල්‍ය ප්‍රකාශනවලින් ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තුවට වාර්තා කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) හි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

එච්. එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා		2015 රු.	බැංකුව 2014 රු.
	සටහන		
දළ ආදායම	4	12,510,118,902	11,186,356,204
පොළී ආදායම		11,759,232,735	10,593,086,967
පොළී වියදම		(5,168,680,370)	(5,310,868,124)
ශුද්ධ පොළී ආදායම	5	6,590,552,365	5,282,218,843
ගාස්තු සහ කොමිස් ආදායම්		739,950,446	595,406,906
ගාස්තු සහ කොමිස් වියදම		(114,174,850)	(90,296,171)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම්	6	625,775,596	505,110,735
සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්වල ශුද්ධ ලාභ/(අලාභ)	7	(6,300)	55,580
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	8	10,935,721	(2,137,669)
මුළු මෙහෙයුම් ආදායම්		7,227,257,382	5,785,247,489
ණය හා අනෙකුත් අලාභ සඳහා අපහායනය	9	277,665,228	452,377,502
ශුද්ධ මෙහෙයුම් ආදායම්		7,504,922,610	6,237,624,991
අඩු කළා: මෙහෙයුම් වියදම්			
සේවක වියදම්	10	4,082,141,685	3,003,545,285
අස්පාශ්‍ය වත්කම්වල ක්‍රමක්ෂය		35,364,098	13,005,537
අනෙකුත් වියදම්	11	1,299,268,713	1,610,614,900
මහ භාණ්ඩාගාරයට ගෙවූ අය බදු		125,353,097	210,118,527
එකතුකළ අගය මත බදුවලට පෙර මෙහෙයුම් ලාභ		1,962,795,017	1,400,340,742
ජාතිය ගොඩනැගීමේ බදු		(89,623,396)	(67,381,811)
මූල්‍ය සේවාවන් මත එකතුකළ අගය මත බදු		(413,904,359)	(404,290,867)
ජාතිය ගොඩනැගීමේ බදු සහ එකතුකළ අගය මත බදුවලට පසු ආදායම් බදු වියදමට පෙර මෙහෙයුම් ලාභ		1,459,267,262	928,668,064
බදු පෙර ලාභ		1,459,267,262	928,668,064
බදු වියදම්	12	(576,807,793)	(586,381,354)
වර්ෂය සඳහා ලාභය		882,459,469	342,286,709
කොටසක ඉපැයුම			
කොටසක ඉපැයුම - මූලික	13	6.44	3.04

මෙම මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ පිටු අංක 86 සිට 122 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල වැදගත් කොටස් ලෙස සැලකිය යුතුය.

අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	සටහන	බැංකුව	
		2015 රු.	2014 රු.
වර්ෂය සඳහා ලාභය		882,459,469	342,286,709
විස්තීර්ණ ආදායම/(වියදම)			
ආදායම් ප්‍රකාශයට නැවත වර්ගකරනු නොලබන අනෙකුත් විස්තීර්ණ ආදායම			
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් මත ජීවගණනා ලාභ සහ අලාභ	29.1.3	61,260,084	10,997,545
ඉහත අගයන් මත විලම්බිත බදුකරණයේ බලපෑම	22	(14,073,511)	(3,273,872)
ශුද්ධ බදු මත වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම		47,186,573	7,723,673
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම		929,646,041	350,010,383
බෙදාහැරීම්:			
බැංකුවේ කොටස්හිමියන්ට අදාළ හිමිකම		929,646,041	350,010,383
පාලනයට නතු නොවන අයිතිය		-	-
		929,646,041	350,010,383

මෙම මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ පිටු අංක 86 සිට 122 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල වැදගත් කොටස් ලෙස සැලකිය යුතුය.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනට		2015 රු.	බැංකුව 2014 රු.
	සටහන		
වත්කම්			
මුදල් සහ මුදල් සමාන දෑ	16	310,591,598	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	17	607,814,250	1,789,084,271
බැංකුව සමග ඇති ශේෂයන්	18	15,813,954,858	26,165,415,422
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	19	200,000	206,300
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	20	87,907,153,173	61,579,234,734
අස්පාශ්‍ය වත්කම්	21	78,815,975	54,961,763
විලම්බිත බදු වත්කම්	22	171,634,073	188,321,788
අනෙකුත් වත්කම්	23	1,441,723,782	1,519,103,148
දේපළ හා උපකරණ	24	1,044,604,902	825,856,722
මුළු වත්කම්		107,376,492,611	92,359,181,722
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	25	7,915,016,520	9,790,601,772
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	26	86,324,097,162	72,525,364,971
ණය නිකුත් කිරීම සහ වෙනත් ණයට ගත් අරමුදල්	27	2,693,032,538	-
අනෙකුත් වගකීම්	28	3,253,841,708	3,704,157,314
විශ්‍රාම පාරිතෝෂික	29	972,097,354	913,202,684
මුළු වගකීම්		101,158,085,282	86,933,326,741
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	30	1,370,936,931	1,370,936,931
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල්	31	567,391,265	523,268,291
රඳවාගත් ඉපයීම්	32	1,400,132,731	872,318,223
අනෙකුත් සංචිත	33	2,879,946,402	2,659,331,535
මුළු කොටස්හිමියන්ගේ ස්කන්ධය		6,218,407,329	5,425,854,981
මුළු ස්කන්ධය		6,218,407,329	5,425,854,981
මුළු ස්කන්ධය හා වගකීම්		107,376,492,611	92,359,181,722
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	34	232,012,133	168,961,738

පිටු අංක 86 සිට 122 දක්වා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ පිටු අංක 95 සිට 122 දක්වා ගිණුම්කරණ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල වැදගත් කොටසක් ලෙස සැලකිය හැකිය. මෙම මූල්‍ය ප්‍රකාශන 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ සහ 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධානයන්ට අනුකූලව ඉදිරිපත් කර ඇත.




සී. කපුගන
ප්‍රධාන මූල්‍ය නිලධාරී



පී. ඒ. ආරියපාල
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමකි. ඒ වෙනුවෙන් අත්සන් කරන ලද්දේ,



එච්. ප්‍රසන්න ප්‍රේමරත්න
සභාපති



ඩබ්. ඒ. පී. අබේසිංහ
අධ්‍යක්ෂක

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා		2015 රු.	බැංකුව 2014 රු.
	සටහන		
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මුදල් ප්‍රවාහ			
බදු පෙර ලාභය		1,962,795,017	1,400,340,742
ගැලපීම් සඳහා:			
බදු පෙර ලාභය තුළ ඇතුළත් මූල්‍ය නොවන අයිතම	38	103,092,883	535,118,905
මෙහෙයුම් වත්කම්වල වෙනස්වීම්	39	(24,796,383,446)	(3,203,229,786)
මෙහෙයුම් වගකීම්වල වෙනස්වීම්	40	12,674,109,741	11,025,663,165
වෙනත් නැවත වර්ග කිරීම්	41	(306,755)	19,821,386
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලැස්මට ගෙවන ලද දායකය		(19,647,842)	(19,090,431)
බදු ගෙවීම්		(1,157,331,384)	(360,708,539)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහ		(11,233,671,788)	9,397,915,443
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද මුදල් ප්‍රවාහ			
දේපළ පිරිසිදු උපකරණ මිලදීගැනීම්	24	(413,677,439)	(170,027,634)
අස්පාශ්‍ය වත්කම් ශුද්ධ මිලදීගැනීම්	21	(59,218,310)	(45,099,278)
දේපළ, පිරිසිදු උපකරණ විකිණීමෙන් ලද මුදල්		7,772,518	1,709,703
කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජන අලෙවිකොට ශුද්ධ ලැබීම්		-	691,705
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද (හා විනා කරන ලද) ශුද්ධ මුදල් ප්‍රවාහ		(465,123,231)	(212,725,504)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද මුදල් ප්‍රවාහ			
සාමාන්‍ය කොටස් නිකුතුවෙන් ශුද්ධ ලැබීම්	30	-	271,536,780
උපකාරක ණය නිකුතුවෙන් ශුද්ධ ලැබීම්		2,500,000,000	-
ලාභාංශ ගෙවීම්		(137,093,693)	(21,129,614)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහ		2,362,906,307	250,407,166
මුදල් හා මුදල් සමාන දෑ හි ශුද්ධ වැඩිවීම/(අඩුවීම)		(9,335,888,712)	9,435,597,105
මුදල් හා මුදල් සමාන දෑ හි ආරම්භක ශේෂය		25,282,309,307	15,846,712,202
මුදල් හා මුදල් සමාන දෑ හි අවසාන ශේෂය		15,946,420,596	25,282,309,307
මුදල් හා මුදල් සමාන දෑ හි සැසඳීම			
මුදල් හා මුදල් සමාන දෑ	16	310,591,598	236,997,574
බැංකු සමග ඇති වාසිදායක ශේෂයන්	18	15,813,954,858	26,165,415,422
බැංකු සමග ඇති අවාසිදායක ශේෂයන්		(178,125,860)	(1,120,103,689)
		15,946,420,596	25,282,309,307

මෙම මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ පිටු අංක 86 සිට 122 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල වැදගත් කොටස් ලෙස සැලකිය යුතුය.

ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු.	විශේෂ සංචිත අරමුදල රු.	බැංකුව		ආයෝජන අරමුදල රු.	රඳවාගත් ඉපයුම් රු.	එකතුව රු.
				පොදු සංචිත අරමුදල රු.	ආයෝජන අරමුදල රු.			
2014/01/01 දිනට ශේෂය	1,099,400,151	506,153,956	360,544,284	2,213,215,574	-	(336,320,804)	3,842,993,161	
නිකුත්කළ ප්‍රකාශිත ප්‍රාග්ධනය	271,536,780	-	-	-	-	-	271,536,780	
වර්ෂය සඳහා ලාභ	-	-	-	-	-	342,286,709	342,286,709	
අනෙකුත් විස්තීර්ණ ආදායම	-	-	-	-	-	7,723,673	7,723,673	
ආයෝජන අරමුදලට මාරුකිරීම්	-	-	-	-	961,314,657	-	961,314,657	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කිරීම්	-	17,114,335	-	-	-	(17,114,335)	-	
විශේෂ සංචිත අරමුදලට මාරුකිරීම්	-	-	17,114,335	-	-	(17,114,335)	-	
පොදු සංචිත අරමුදලට මාරුකිරීම්	-	-	-	68,457,342	-	(68,457,342)	-	
ආයෝජන අරමුදලට මාරුකිරීම්	-	-	-	-	(961,314,657)	961,314,657	-	
2014.12.31 දිනට ශේෂය	1,370,936,931	523,268,291	377,658,619	2,281,672,916	-	872,318,223	5,425,854,981	
නිකුත්කළ ප්‍රකාශිත ප්‍රාග්ධනය	-	-	-	-	-	-	-	
වර්ෂය සඳහා ලාභ	-	-	-	-	-	882,459,469	882,459,469	
අනෙකුත් විස්තීර්ණ ආදායම	-	-	-	-	-	47,186,573	47,186,573	
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරුකිරීම්	-	44,122,973	-	-	-	(44,122,973)	-	
විශේෂ සංචිත අරමුදලට මාරුකිරීම්	-	-	44,122,973	-	-	(44,122,973)	-	
පොදු සංචිත අරමුදලට මාරුකිරීම්	-	-	-	176,491,894	-	(176,491,894)	-	
ලාභාංශ 2014	-	-	-	-	-	(137,093,693)	(137,093,693)	
2015.12.31 දිනට ශේෂය	1,370,936,931	567,391,265	421,781,593	2,458,164,810	-	1,400,132,731	6,218,407,329	

මෙම මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ පිටු අංක 86 සිට 122 දක්වා ඇති සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල වැදගත් කොටස් ලෙස සැලකිය යුතුය.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

1. ආයතනික තොරතුරු

1.1 පොදු

1985 සිට දිස්ත්‍රික් මට්ටමින් පැවතගෙන ආ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු පළාත් වශයෙන් ඒකාබද්ධකර 1997 කාල වකවානුවේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකු හයක් පිහිටුවනලදී. රජරට, රුහුණ, වයඹ, ඌව, කඳුරට හා සබරගමු යන බැංකු මෙසේ ඒකාබද්ධවූ පළාත්වේ. මෙසේ පළාත් මට්ටමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගිය බැංකු සියල්ල ඒකාබද්ධවී 2010 මැයි මසදී ජාතික මට්ටමින් එකම බැංකුවක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකු පද්ධතිය බිහිකරනලද අතර 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ සංස්ථාගතකොට ස්ථාපිතකොට ඇත. බැංකුවේ ප්‍රධාන කාර්යාලය නො. 933, නුවර පාර, වෙදමුල්ල, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත.

2015 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සේවයේ නියුතු ස්ථීර, පුහුණු සහ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවක පිරිස 3,052 කි. (2014 දෙසැම්බර් 31 දිනට 3,112).

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් හා මෙහෙයුම්වල ස්වභාවය

ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ක්ෂුද්‍ර මූල්‍යමය ආයතනයන් වෙත මූල්‍යමය පහසුකම් ලබාදීම මඟින් කෘෂිකර්මාන්ත, කර්මාන්ත, වෙළඳාම, වාණිජ්‍ය, පශු සම්පත්, ධීවර කටයුතු හා කාන්තා බලගැන්වීම මඟින් සමස්ත ශ්‍රී ලාංකික ආර්ථිකය නගාසිටුවීම මූලික අරමුණ වෙයි.

2. ගිණුම්කරණ ප්‍රතිපත්ති

2.1 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය

2015 දෙසැම්බර් 31 දිනට සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහාම ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවල මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින් සහ සටහන් (මූල්‍ය ප්‍රකාශ) ආදිය ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පනවා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/ LKAS) අනුව හා 1988 අංක 30 දරණ බැංකු පනත සහ එයට සිදුවන සංශෝධන සහ 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ සහ එයට සිදුවන සංශෝධනයන්ගේ අවශ්‍යතාවයන්ට ද අනුකූල වේ.

2.2 පිළියෙල කිරීමේ පදනම

මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන පහත ප්‍රමාණාත්මක අයිතමයන් හැරුණ විට ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ සකස් කොට ඇත්තේ ඓතිහාසික පිරිවැය පදනම් කරගෙනය:

- අලෙවිය සඳහා පවතින ආයෝජන
- ගනුදෙනු කිරීම සඳහා රඳවා ගෙන තිබෙන අනිකුත් මූල්‍ය වත්කම් සහ වගකීම්
- විග්‍රාම පාරිතෝෂික සඳහා වෙන් කිරීම යන සියල්ල සාධාරණ අගයට ගණනයකර ඇත.

2.3 මූල්‍ය ප්‍රකාශ සඳහා වගකීම

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධානයන්ට අනුව බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමකි.

2.4 මූල්‍ය වාර්තා නිකුත් කිරීම සඳහා අනුමැතිය ලද දිනය

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 21 දින අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා සම්මතයට අනුව මූල්‍ය වාර්තා නිකුත් කිරීම සඳහා අනුමැතිය ලැබුණි.

2.5 ක්‍රියාකාරීත්වය සහ ඉදිරිපත් කිරීමට අදාළ ව්‍යවහාර මුදල්

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ක්‍රියාකාරී මුදල් ඒකකයවන ශ්‍රී ලංකා රුපියල් වලින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කොට ඇත. අන් ලෙසකින් දක්වා නොමැති විට ආසන්න රුපියල්වලට මූල්‍ය තොරතුරු ඉදිරිපත්කොට ඇත.

2.6 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

පුළුල් වශයෙන් ද්‍රවශීලතාවය සහ කල්පිරීමේ අනුපිළිවෙල අනුව බැංකුව විසින් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත්කර තිබේ. මූල්‍ය ප්‍රකාශනවලට බලපාන්නාවූ උද්ධමනකාරී සාධක වෙනුවෙන් කිසිදු ගැලපීමක්කර නොමැත. වාර්තා කරන දිනයේ සිට මාස 12 ක් ඇතුළත (ජංගම) සහ වාර්තා කරන දිනයේ සිට මාස 12 ට පසු (ජංගම නොවන) අයකර ගැනීම සහ බේරුම් කිරීම් පිළිබඳ විශ්ලේෂණයක් සටහන් අංක 43 හි ඉදිරිපත් කර තිබේ.

2.7 ප්‍රමාණාත්මකභාවය හා සමාහරණය

මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 1 (LKAS 1) අනුකූලව ප්‍රමාණාත්මක යැයි සලකන එකම වර්ගයේ සමාන අයිතම මූල්‍ය ප්‍රකාශයන්හි වෙනම ඉදිරිපත් කොට ඇත. අසමාන ස්වභාවයේ හෝ කාර්යයන් පිළිබඳවන අයිතම ප්‍රමාණාත්මකවේ යැයි සැලකෙන්නේ නම් ඒවා ද, වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.

හඳුනාගත් අගයන් හිලවී කිරීම් නිත්‍යානුකූල අයිතියක් සහිතව බලාත්මක කළ හැකිවීම හෝ ශුද්ධ පදනම මත හිලවී කිරීමේ අරමුණ හෝ වත්කම් විකුණා එකවිටම වගකීම් නිදහස් කිරීමේ අරමුණින් හැරුණකොට මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇති මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලවීකර ශුද්ධ අගය මත වාර්තාකර නොමැත. ගිණුම්කරණ ප්‍රතිපත්තියකින් හෝ අර්ථ කථනයකින් නියමකර ඇති විටෙක හෝ අවසර ලබාදී ඇති විටෙක සහ නිශ්චිත වශයෙන් බැංකුවේ ගිණුම් ප්‍රතිපත්තිවල හෙළිදරව්කර ඇති විටෙක හැරුණුවිට ආදායම් ප්‍රකාශනයේ දක්වා ඇති ආදායම සහ වියදම් හිලවීකර නොමැත.

2.8 සංසන්දනාත්මක තොරතුරු

අවශ්‍ය අවස්ථාවල ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සහතික කිරීම සඳහා සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ගීකරණය සිදුකරන ලදී.

2.9 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 7 ට (LKAS 7) – (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) මුදල් ප්‍රවාහ ප්‍රකාශය සෘජු ක්‍රමය භාවිතා කරමින් සකස් කර තිබේ. මෙම ක්‍රමය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් සහ ආයෝජන ක්‍රියාකාරකම්වල දළ මුදල් ලැබීම් සහ දළ මුදල ගෙවීම් හඳුනාගෙන තිබේ.

මුදල් හා මුදල්වලට සමාන දෑ කෙටිකාලීන, ඉතා ඉක්මගින් මුදල් බවට පරිවර්තනය කළ හැකි ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් ආයෝජනයන්ගෙන් සමන්විතවන අතර, මේවා නොවැදගත්වූ තරම් වටිනාකම වෙනස්වීමේ අවධානමට පමණක් යටත්වේ. මුදල් හා මුදල්වලට සමාන අයිතමයන් සම්බන්ධ විස්තර මූල්‍ය සටහන් අංක 16 හා 18 හි දක්වා ඇත. මෙම මුදල් හා මුදල්වලට සමාන දෑ කළ අතැති මුදල්, බැංකු ශේෂයන්, බැංකු තැන්පතු, කෙටිකාලීන මුදල් හා කෙටිකාලීන පත්‍රිකා ඇතුළත්වේ.

2.10 වැදගත් ගිණුම්කරණ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පනයන්

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී බැංකුව විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුගත වෙමින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී වාර්තා කරන අවසාන දිනට සටහන් කරන ආදායම් වියදම් වත්කම් වගකීම් සඳහා බලපානු ලබන විනිශ්චයන් ඇස්තමේන්තු සහ උපකල්පන සිදු කිරීමට කළමනාකරණයට අවශ්‍යවේ. සත්‍ය ප්‍රතිඵලයන් මෙම පුරෝකථනයන්ගෙන් වෙනස්වීමට ද පුළුවන.

ඇස්තමේන්තු සහ උපකල්පනයන් අඛණ්ඩව විමර්ශනයට භාජනය කරන අතර ගිණුම්කරණ ඇස්තමේන්තුවක සිදු කරනු ලබන ප්‍රතිශෝධනයන් එම ප්‍රතිශෝධනය සිදුවූ කාලපරිච්ඡේදයට අදාළව හඳුනාගනු ලබන අතර ඉන් ඇතිවන ප්‍රතිඵල අනාගත කාල පරිච්ඡේදයන්ට ද බල පවත්වන්නේ නම් එය ද සැලකිල්ලට ගනු ලබයි.

මූල්‍ය ප්‍රකාශනවලට ඉතා බලපෑමක් කරනු ලබන අගයන් යොදා ගැනීමේදී ඉතාම බලපෑමක් සහිත ගිණුම්කරණ ඇස්තමේන්තු, අවිනිශ්චිතතා හා වැදගත් විනිශ්චයන් පහත සඳහන් ආකාරයට යොදාගනී:

2.10.1 අඛණ්ඩ පැවැත්ම

තම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සහ සැහීමකට පත්විය හැකි සම්පත්, බැංකුව සතු බව කළමනාකරණය තක්සේරු කරයි. තවදුරටත් බැංකුවෙහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳව සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් සහ අවිනිශ්චිතතාවයක් කළමනාකරණය නොදකී. එම නිසා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී අඛණ්ඩව පවතිය යන සංකල්පය භාවිතකර ඇත.

2.10.2 ණය හා අත්තිකාරම්වල භානිකරණ අලාභ

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ සිට ආරම්භ වන සෑම ගිණුම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දිනයකදීම බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මත රුපියල් මිලියන 10 ට වැඩි ණය හා අත්තිකාරම් ඒවායේ ප්‍රමාණාත්මක බව සලකා වෙන වෙනම විශ්ලේෂණය කරනු ලැබේ. තවද කළමනාකරණයේ විනිශ්චය අදාළ තක්සේරු කිරීම්වලදී අනාගත මුදල් ප්‍රවාහවල කාලය හා ප්‍රමාණය සලකා බලා අපහායන අලාභය ගණනය කරනු ඇත. දැනට උපකල්පන මත පදනම්ව

කරනු ලබන මෙම තක්සේරු කිරීම් සාධක ගණනාවක නිසා සත්‍ය තත්වයට වඩා වෙනස් වියහැකි අතර, ඒ අනුව අනාගතයේදී අපහායන අලාභ සඳහා කරනු ලබන වෙන්කිරීම් වෙනස්වනු ඇත.

වෙන් වෙන් ව ඇගයීමේදී රුපියල් මිලියන 10 ට වැඩි සියලුම ණය අපහායන වෙන්ව සිදුනොවන බව හඳුනාගත් අතර, එසේ වෙන් වෙන්ව සලකා නොබැලූ සියලු ණය හා අත්තිකාරම්වල එකතුව මත පදනම්ව අපහායන අලාභ සඳහා වෙන්කිරීම් සලකා බලන ලදී.

මේ සාමූහිකව තක්සේරු කිරීමේදී අදාළ ණය කළඹයේ ඇති ගිණුම්කරණ දත්ත (හිඟහිටි ශේෂ ප්‍රමාණයන්, ණය වර්ග ආදිය) සහ වෙනත් ආර්ථික දත්ත සහ අවධානම් සාධක බලපෑම් ද විනිශ්චය කරනලදී. අතීත අලාභ සම්බන්ධව නිගමනයකට එළඹීමේදී බැංකුව විසින් ශුද්ධ පොළී අනුපාත ක්‍රමය භාවිතාකර ඇත.

අපහායන අලාභ සම්බන්ධයෙන් වැඩිදුරට හෙළිදරව් කිරීම් සටහන් අංක 20 සහ සටහන් අංක 44 හි දක්වා ඇත.

2.10.3 බදුකරණය

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කරන අවස්ථාවේදී පවතින බදු නීති, නිර්වචනවල ඇති අවිනිශ්චිතතාවයන් හේතුකොටගෙන වර්තමාන විලම්බිත සහ වෙනත් බදු ගණනය කිරීමේ දී බැංකුව විසින් යම් යම් විනිශ්චයන් පදනම්කර ගනිමින් ආදායම් බදු බැඳියාව සඳහා වෙන් කිරීම තීරණය කොට ඇත.

කොන්ත්‍රාත් ගිවිසුම්වල පවතින පුළුල් ව්‍යාපාර සම්බන්ධ පරාසය, ඒවායේ දීර්ඝකාලීන ස්වභාවය සහ සංකීර්ණභාවය හේතුවෙන් සත්‍ය ප්‍රතිඵල සහ උපකල්පනවල පවතින වෙනස්කම් නිසා ආදායම් බදු ආදායම, වියදම සහ විලම්බිත බදු වටිනාකම්හි ඇති ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 12 සහ සටහන් අංක 22 හි වාර්තා කර ඇත.

බදු අලාභ මත විලම්බිත බදු වත්කම් හඳුනා ගැනීමේදී එම බදු අලාභ අනාගතයේ ඇති වන බදු ලාභවලට හිලවී කළ හැකි මට්ටමට පමණක් හඳුනාගනු ලැබේ. මෙම හඳුනා ගැනීමේදී අනාගත බදු සැලසුම්, ක්‍රමෝපායන්, අනාගත බදු අය කළ හැකි ලාභවල ප්‍රමාණයන් සහ කාලයන් මත පදනම්ව ගැලපීම් සඳහා විනිශ්චය කිරීම් අවශ්‍යවේ.

2.10.4 නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම්

නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම්වල වර්තමාන අගය ජීවගණක ඇගයීම් මගින් නිශ්චය කිරීම සිදු කරයි. ජීවගණක ඇගයීම් විවිධ උපකල්පන සම්බන්ධව සිදු කරන අතර ඒවා අනාගත සත්‍ය ප්‍රවර්ධනයන් සමග වෙනස් විය හැකිය. වට්ටම් අනුපාතයන්, අනාගත වැටුප් වර්ධකයන්, මරණ අනුපාතයන් සහ අනාගත විශ්‍රාමික වර්ධකයන්වල නිශ්චය කිරීම් මේවා සඳහා ඇතුළත් වේ. මෙම ඇගයීම්වල සංකීර්ණභාවය, සැලසුම්වල දීර්ඝකාලීන ස්වභාවය සහ පාදක උපකල්පන හේතුකොටගෙන නිර්ණය කරන ලද ප්‍රතිලාභ බැඳීම් මෙම කල්පිතවල වෙනස්වීම්වලට වැඩි සංවේදී බවක් දක්වයි. මෙම උපකල්පන සෑම වාර්තාකරණ දිනයකදීම සමාලෝචනය කරනු ලැබේ.

සුදුසු වට්ටම් අනුපාතයක් තීරණය කිරීමේදී නිර්ණය කරනලද ප්‍රතිලාභවල බැඳීම්වල අපේක්ෂිත කාලයට අනුරූපී තක්සේරු කළ කල්පිරීම් සහිත රාජ්‍ය බැඳුම්කරවල පොළී අනුපාතිකයන් කළමනාකාරිත්වය විසින් සලකා බලනු ලැබේ. පොදුවේ තිබෙන නිශ්චිත රටකට අදාළ වූ මරණ ලැයිස්තු මරණ අනුපාතය මරණ සකස් කිරීමේදී පදනම් කරගෙන තිබේ. අනාගත වැටුප් වර්ධකයන් සහ විශ්‍රාමික වර්ධකයන් සකස්කර ඇත්තේ අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාත සහ අදාළ සමාගමේ අපේක්ෂිත අනාගත වැටුප් වර්ධක අනුපාත පදනම් කරගෙනය.

2.10.5 දේපළ, පිරිසත උපකරණවල ඵලදායී ජීවකාලය
සෑම ගිණුම් වාර්තාකරණ දිනයකදීම වත්කමේ අවශේෂ අගයන්, ඵලදායී ජීවිත කාලයන් සහ ක්ෂය කරනු ලබන ක්‍රමයන් සමාලෝචනය කරයි. තක්සේරු කරනු ලබන අගයන්, අනුපාත සහ ක්‍රම කළමනාකරණයේ තීරණයන් මත ක්‍රියාත්මක කරනු ලබන අතර ඒවා අවිනිශ්චිතතාවයන්ට යටත්වේ.

2.10.6 බැඳීම් සහ අසම්භාව්‍යයන්
බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්වලට එළඹ තිබේ. කෙසේ වෙතත් මෙම බැඳීම් මූල්‍ය තත්ත්ව වාර්තාවේ හඳුනාගනු නොලැබුවත් මේවාට ණය අවදානමක් ඇතුළත් වන නිසා බැංකුවේ සමස්ත අවධානයේ කොටසක් ලෙස සලකනු ලැබේ.

අසම්භාව්‍ය වගකීම් වනුයේ අනාගතයේ සිදුවන්නාවූ අවිනිශ්චිත සිද්ධියක් හෝ ආර්ථිකමය ප්‍රතිලාභ හුවමාරුවීම අවිනිශ්චිතවූත් විශ්වසනීය ලෙස මැනිය නොහැකිවූත් සිදුවිය හැකි වර්තමාන බැඳියාවන්ය.

අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් නොවූණ ද මූල්‍ය ප්‍රකාශනවල නිසි පරිදි හෙළිදරව් කළ යුතුය.

3. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති පිළිබඳ සාරාංශ

බැංකුව විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතා කරන වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින් පහත ඇතුළත් වේ. වෙනත් ලෙසකින් දක්වා නොමැතිවිට පහත දැක්වෙන ගිණුම්කරණ ප්‍රතිපත්ති නොවෙනස්ව ඉදිරිපත් කරනලද සියලුම කාලවලට අදාළව ගිණුම් ප්‍රකාශ පිළියෙලකර ඇත.

3.1 මූල්‍ය උපකරණ ආරම්භක හඳුනා ගැනීම් හා අගය කිරීම

3.1.1 හඳුනාගැනීමේ දිනය

සියලුම මූල්‍ය වත්කම් හා වගකීම් ගනුදෙනුව සිදුවූ දිනයේදී හඳුනා ගැනේ. (මූල්‍ය උපකරණවල ගිවිසුම්කාර ප්‍රතිපාදනවලට බැංකුව පාර්ශ්වයක්වූ දිනය) වෙළඳපොළ තුළ ඇති රෙගුලාසියකින් හෝ සම්මතයකින් සාමාන්‍යයෙන් තහවුරු කරන ලද කාල ව්‍යුහය ඇතුළත වත්කම් භාරදීමට අවශ්‍යවන මූල්‍ය වත්කම් මිලදී ගැනීම හා විකිණීම විධිමත් ක්‍රමයකටවන ගනුදෙනුව මෙයට ඇතුළත්වේ.

3.1.2 මූල්‍ය උපකරණ මුල්වරට මිනුම්කරණය සහ වර්ගීකරණය
මූල්‍ය උපකරණ වර්ගීකරණය ප්‍රථමයෙන් හඳුනාගැනීම සිදුවන්නේ එහි අරමුණ, ලක්ෂණ සහ ඒවා අත්පත් කර ගැනීමේ කළමනාකරණ අරමුණු අනුවය. ලාභ හෝ අලාභ මඟින් සාධාරණ අගයට නම්

කළ මූල්‍ය වත්කම් හා වගකීම් හැරුණුවිට මූල්‍ය වත්කම් හා වගකීම් මුල්වරට මිණුම්කරණය කිරීමේදී ඒවායේ සාධාරණ අගයට ගනුදෙනු පිරිවැයද ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 ට අනුකූලව සාධාරණ අගය මඟින් ලාභය හෝ අලාභය මත වාර්තා කරන ලද මූල්‍ය උපකරණ හැර සියලුම මූල්‍ය උපකරණ ආරම්භයේදී ගනුදෙනු කිරීමේ පිරිවැය එකතු කළ සාධාරණ අගය මත අගය කරයි.

සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභ මත වාර්තා කරනලද මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වලට අදාළ ගනුදෙනු කිරීමේ පිරිවැය ආදායම් ප්‍රකාශයට හඳුනා ගනී.

3.1.3 මූල්‍ය වත්කම් වර්ග කිරීම හා පසු අගය කිරීම

සියලුම මූල්‍ය වත්කම් පසු අගය කිරීම ඒවා වර්ගීකරණය කිරීමේ පදනම මත සිදු කරයි.

3.1.3.1 සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්
සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්, විකිණීම සඳහා රඳවාගෙන ඇති හෝ සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම්, ලෙස වර්ගකර තිබේ.

මූල්‍ය වත්කම්වල වර්ගීකරණය අනුව පසු අගය කිරීම් පවතී.

3.1.3.2 විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්

අලෙවිය සඳහා රඳවා ගෙන ඇති මූල්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව වාර්තාවේ සාධාරණ අගයට සටහන් කරයි. සාධාරණ අගයේ වෙනස්වීම් 'ශුද්ධ වෙළඳ ආදායම්' යටතේ හඳුනා ගනී. ගිවිසුමේ වගන්ති ප්‍රකාරව හෝ ගෙවීම සඳහා පවතින අයිතිය තහවුරු කළවිට ලාභාංශ ආදායම් හෝ වියදම ශුද්ධ වෙළඳ ආදායම් යටතේ වාර්තා කරයි.

සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම් සාධාරණ අගය මත මූල්‍ය තත්ත්ව වාර්තාවේ සටහන් කරනු ලැබේ. සාධාරණ අගයේ වෙනස්කම්, සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභ වන නම් කරන ලද මූල්‍ය උපකරණ මත ශුද්ධ ලාභ වල වාර්තා කරනු ලැබේ. සඵලදායී පොළී අනුපාතය භාවිතයෙන් පිළිවෙලින් පොළී ආදායම හෝ පොළී වියදම තුළ උපයන ලද හෝ දරන ලද පොළීය එකතු කරනු ලබන අතර ගෙවීමට අදාළ අයිතිය තහවුරු කළ පසු වෙනත් මෙහෙයුම් ආදායම තුළ ලාභාංශ ආදායම වාර්තා කරනු ලැබේ.

3.1.3.3 පරිණතය තෙක් රඳවාගනු ලබන මූල්‍ය ආයෝජන

පරිණතය තෙක් රඳවාගනු ලබන මූල්‍ය ආයෝජන යනු ස්ථාවර හෝ නිශ්චය කළ හැකි ගෙවීමක් සහිත පරිණතය තෙක් රඳවා ගැනීමට අභිප්‍රායක් හෝ හැකියාවක් බැංකුවට ඇති ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්වේ. ආරම්භක හඳුනා ගැනීමට පසුව, පරිණතය තෙක් රඳවා ගනු ලබන මූල්‍ය ආයෝජන අපහායනය අඩු කළ සඵල පොළී අනුපාතිකය භාවිතයෙන් ක්‍රමෝපාය පිරිවැය මත අගය කරනු ලැබේ. අත්පත් කරගැනීමේ කිසියම් වට්ටම් සහ ආධිත්‍යයන් සහ ගාස්තු සඵල පොළී අනුපාතිකයේ අවශ්‍යවන කොටසක් ලෙස සැලකිල්ලට ගනිමින් ක්‍රමෝපාය පිරිවැය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශනය තුළ ඇතුළත් පොළී සහ ඊට සමාන ආදායම් ක්‍රමෝපාය තුළ ඇතුළත්වේ.

බැංකුව පරිණතය තෙක් රඳවාගනු ලබන ආයෝජනවල නොසැලකිය යුතු අගයකට වඩා වැඩි ගණනක් විකිණීම හෝ නැවත වර්ග කරන්නේ නම් (සමහර නිශ්චිත වාතාවරණයන් හැර) සම්පූර්ණ කණ්ඩායම දෝෂ සහිතවන නිසා 'විකිණීම සඳහා ඇති' ලෙස නැවත වර්ග කළ යුතුය. තවදුරටත් ඉදිරි වර්ෂ දෙකක් සඳහා පරිණතය තෙක් රඳවාගනු ලබන ඕනෑම මූල්‍ය වත්කමක් ලෙස වර්ග කිරීම බැංකුවට තහනම් කිරීමට පුළුවන.

3.1.3.4 බැංකු සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ ණය අත්තිකාරම් වලින් ලැබියයුතු ශේෂ

බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ ණය සහ අත්තිකාරම් වලින් ලැබීම් ඇතුළුව ක්‍රියාකාරී වෙළඳපොළක මිල නියම නොවූ ස්ථාවර හෝ නියම කළ හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වෙතත් ලෙසකට:

- වහාම හෝ සමීප කාලයකදී බැංකුව විසින් විකිණීමට අදහස් කරන ඒවා සහ ආරම්භක හඳුනාගැනීම මත සාධාරණ අගය මඟින් ලාභ සහ අලාභ ලෙස නම් කරනලද ඒවා
- ආරම්භක හඳුනාගැනීම මත 'විකිණීම සඳහා ඇති' ලෙස නම් කරනලද ඒවා
- ණය පිරිහීමක් නිසා හැර බැංකුවට ආරම්භක ආයෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු ලබා ගැනීමට නොහැකි ඒවා

ආරම්භක හඳුනාගැනීමෙන් පසු බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ ණය සහ අත්තිකාරම් වලින් ලැබිය යුතු ශේෂ අපහායනය සඳහා දීමනාව අඩු කළ සඵල පොළී අනුපාතිකය භාවිතාකර ක්‍රමාකාරී අගය මත පසුව අගය කරනු ලැබේ. අත්පත් කර ගැනීම මත කිසියම් වට්ටමක් හෝ ආධිත්‍යයන්, ගාස්තු සහ සඵල පොළී අනුපාතිකයේ අවශ්‍ය කොටසක් ලෙස සලකන පිරිවැය සැලකිල්ලටගෙන ක්‍රමාකාරී අගය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශනයේ පොළී සහ සමාන ආදායම් ඇතුළත ක්‍රමාකාරී කිරීම අඩංගුවේ. අපහායනය නිසා ඇතිවන අලාභ ආදායම් ප්‍රකාශනය තුළ 'ණය අලාභ වියදම්' ලෙස හඳුනාගනු ලැබේ.

3.1.3.5 අලෙවිය සඳහා ඇති මූල්‍ය ආයෝජන

විකිණීම සඳහා ඇති ආයෝජන තුළ හිමිකම් සහ ණය සුරකුම්පත් ඇතුළත්වේ. 'විකිණීම සඳහා ඇති' යනුවෙන් වර්ගකර ඇති හිමිකම් ආයෝජන 'අලෙවිය සඳහා රඳවාගෙන ඇති' හෝ 'සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභ' ලෙස නම්කරනලද ඒවා නොවේ.

3.1.4 නිකුත්කළ ණය හා අනිකුත් ණය පදනම මත ලබාගත් අරමුදල්
බැංකුව විසින් නිකුත් කරනලද හෝ ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට හඳුනා නොගත් මූල්‍ය උපකරණ වෙනුවෙන් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් ලබාදීමට බැංකුව වගකීමට බැඳෙන අතර, එවැනි වගකීම් අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් යටතේ වර්ග කරනු ලබයි. එසේ කරනු ලබන්නේ අදාළ නෛතික ධාරකයාට ස්ථිර මුදල් වටිනාකමක් හෝ වෙනත් මූල්‍ය වත්කමක් හෝ ස්වකීය ආයතනයේ ස්ථිර කොටස් ප්‍රමාණයකට හුවමාරු කරන අවස්ථාවක හැර ඇතිවන වගකීම් පමණි.

මූලික අවස්ථාවේදී අගය කිරීමෙන් පසු නිකුත් කළ ණය හා වෙනත් ගෙවියයුතු ණය පසුව අගය කරනු ලබන්නේ ඵලදායී පොළී අනුපාතිකය මත පදනම්වූ ක්‍රමෝපාය පිරිවැය මතය. එකී ක්‍රමෝපාය

පිරිවැය ගණනය කිරීමේදී නිකුත් කිරීම සඳහා දරන ලද වට්ටම් හෝ අධිභාරයන් සහ ඵලදායී පොළී අනුපාතිකය සම්බන්ධ පිරිවැයන් සැලකිල්ලට ගනු ලැබේ.

3.1.5 මූල්‍ය වත්කම් නැවත වර්ග කිරීම

සමහර අවස්ථාවන්හි දී බැංකුව විසින් ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් ආරම්භක හඳුනා ගැනීමේදී නැවත වර්ග කරයි. (සාධාරණ අගය මඟින් ලාභ සහ අලාභ මත වාර්තා කරන ව්‍යුත්පන්න හැර).

ගනුදෙනු කිරීම සඳහා රඳවාගෙන ඇති කාණ්ඩයෙන් 'විකිණීම සඳහා ඇති' ණය සහ අත්තිකාරම් හෝ පරිණතය තෙක් 'රඳවා තබන' යන කාණ්ඩයන්ට.

'විකිණීම සඳහා ඇත' යන කාණ්ඩයෙන් 'ණය අත්තිකාරම්' හෝ 'පරිණතය තෙක් රඳවා තබන' යන කාණ්ඩයන්ට නැවත වර්ග කිරීම, වර්ග කරන දිනයට සාධාරණ අගයටවන අතර, එය නව ක්‍රමෝපාය පිරිවැය බවට පත්වේ. 'විකිණීම සඳහා යන' කාණ්ඩයෙන් නැවත වර්ගීකරණය වූ මූල්‍ය වත්කම්, ස්කන්ධයේදී කලින් හඳුනාගත් ලාභ හෝ අලාභ, ආයෝජනයේ ඉතිරි ජීවකාලය පුරාවට සඵල පොළී අනුපාතය භාවිතයෙන් ලාභයට හෝ අලාභයට ක්‍රමෝපායවේ.

නව ක්‍රමෝපාය පිරිවැය හා අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහ අතර වෙනස, වත්කමේ ඉතිරි ජීවකාලය පුරාවට සඵල පොළී අනුපාතය භාවිතයෙන් ක්‍රමෝපාය කෙරේ. වත්කම් අපහායනයට ලක්ව ඇති බව දෙවනුව නිර්ණය කළහොත්, ස්කන්ධයට සටහන්වූ අගය, ආදායම් ප්‍රකාශයට නැවත වක්‍රීය වේ.

කළමනාකරණ වරණය අනුව නැවත වර්ග කිරීම සිදුවන අතර, එය උපකරණයෙන් උපකරණයට නිර්ණය වේ. බැංකුව විසින් ආරම්භක හඳුනා ගැනීමෙන් පසුව කිසියම් මූල්‍ය උපකරණයක් සාධාරණ අගය මඟින් ලාභ සහ අලාභ මත වාර්තාකරණ ව්‍යුත්පන්න ලෙස නැවත වර්ගීකරණය නොකරයි.

3.2 මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් නැවත හඳුනා නොගැනීම

3.2.1 මූල්‍ය වත්කම්

මූල්‍ය වත්කමක් (මූල්‍ය වත්කමක කොටසක් හෝ සමුහයේ සමාන මූල්‍ය වත්කම්වල කොටසක් යම් තැනක අදාළ වන පරිදි) පහත අවස්ථාවල හඳුනා නොගනී:

- වත්කමඟින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය අවසන් වී තිබීම;
- බැංකුව විසින් වත්කමඟින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය මාරුකර තිබීම හෝ කිසිදු ප්‍රමාණාත්මක ප්‍රමාදයකින් තොරව සම්පූර්ණයෙන්ම ලද මුදල් ප්‍රවාහ තුන්වන පාර්ශ්වයකට 'විනිවිද යෑමේ' පිළිවෙල කිරීමක් යටතේ ගෙවීමට භාරගෙන තිබීම; හෝ
- බැංකු විසින් වත්කමකට අදාළ සියලු අවදානම් හා ප්‍රතිලාභයන් සැලකිය යුතු ලෙස මාරුකර තිබෙන විට; හෝ
- බැංකු විසින් වත්කමකට අදාළ අවදානම් හා ප්‍රතිලාභයන් සැලකිය යුතු ලෙස මාරුකර හෝ රඳවාගෙන නොමැති විට එහෙත් වත්කමේ පාලනය මාරු කර තිබෙන විට

බැංකු විසින් වත්කමඟින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය මාරුකර තිබෙන විට හෝ 'විනිවිද යෑමේ' පිළිවෙලක් සඳහා එළඹ තිබෙන අවස්ථාවක සහ වත්කමකට අදාළ සියලු අවදානම් සහ ප්‍රතිලාභයන්

සැලකිය යුතු ලෙස මාරුකර හෝ රඳවාගෙන නොමැතිවීමට හෝ වත්කමේ පාලනය මාරු නොකර ඇතිවීමට අදාළ වත්කමකට බැංකුවේ නොකඩවා ඇති බැඳියාවේ තරම මත වත්කම හඳුනා ගැනීම සිදුකරයි. එවැනි අවස්ථාවක බැංකුව විසින් ආශ්‍රිත වගකීමක්ද හඳුනා ගනී. මාරු කරන ලද පදනමක් මත අගය කරනු ලැබේ. මාරු කරන ලද වත්කම් සහ ආශ්‍රිත වගකීම් බැංකුව විසින් රඳවා ගන්නා ලද අයිතීන් සහ බැඳීම් පිළිබිඹු කරන ලද පදනමක් මත අගය කරනු ලැබේ.

මාරුකරනලද වත්කමක් මත සහතිකයක් ලෙස ගන්නා ලද නොකඩවා බැඳියාව වත්කමේ මුල් ධාරණ අගයෙන් සහ බැංකු ගෙවීමට අවශ්‍ය වන ප්‍රතිෂ්ඨාවේ උපරිම අගයෙන් අඩු අගයට අගය කෙරේ.

3.2.2 මූල්‍ය වගකීම්

වගකීම් යටතේවන බැඳීම් නිදහස්වූ විට හෝ අහෝසි වූ විට හෝ කාලය ඉකුත්වූ අවස්ථාවක මූල්‍ය වගකීම් හඳුනාගනු නොලැබේ. තිබෙන මූල්‍ය වගකීමක් එම ණයගිණියාගේම වෙනත් මූල්‍ය වගකීම මගින් සැලකිය යුතු වෙනත් කොන්දේසි යටතේ හෝ දැනට තිබෙන වගකීම්වල කොන්දේසි සැලකිය යුතු සංශෝධනය වීමක් යටතේ ප්‍රතිෂ්ඨාපනයවූ අවස්ථාවක, එවැනි හුවමාරුවක් හෝ සංශෝධනයක්, මුල් වගකීම හඳුනා නොගැනීමක් ලෙසත් සහ නව වගකීමක් හඳුනාගැනීමක් ලෙසත් සලකනු ලැබේ.

මුල් මූල්‍ය වගකීමේ ධාරණ අගය සහ ගෙවනලද ප්‍රතිෂ්ඨාව අතර වෙනස ලාභ හෝ අලාභ ලෙස හඳුනා ගනු ලැබේ.

3.3 සාධාරණ අගය තීරණය කිරීම

වාර්තා කරන දිනට පවතින ක්‍රියාකාරී වෙළඳපොළේ හුවමාරුවන මූල්‍ය උපකරණවල සාධාරණ අගය එම මූල්‍ය උපකරණ තුළ මිල කළ වෙළඳපොළ අගය මත පදනම් වන අතර ගනුදෙනු සඳහා වන පිරිවැය හෝ කිසියම් අඩු කිරීමක් එහිදී සිදු නොකෙරේ.

මූල්‍ය උපකරණයන් සාධාරණ අගය විශ්ලේෂණය කිරීම හා තවදුරටත් ඒවා මිනුම්කරණය පිළිබඳ විස්තර සටහන් අංක 42 හි දක්වා ඇත.

3.4 මූල්‍ය වත්කම්වල අපහායනය

සෑම වාර්තා කරන දිනයකදීම බැංකුව විසින් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් අපහායනයට ලක්වී ඇති බවට විෂයානුබද්ධ සාක්ෂි ඇති බවට සලකනු ලබන්නේ වත්කමක ආරම්භක හඳුනා ගැනීමෙන් පසු සිදුවී තිබෙන සිද්ධීන් එකක් හෝ කිහිපයක ප්‍රතිඵලයක් වශයෙන් (දරනලද අලාභ සිද්ධියක්) අපහායනයට අදාළ විෂයානුබද්ධ සාක්ෂි ඇත්නම් සහ විශ්වාසවන්තව ඇස්තමේන්තු කළ හැකි මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක අනාගත මුදල් ප්‍රවාහවලට බලපෑමක් කළ හැකි අදාළ අලාභ සිද්ධීන් ඇතිවී තිබෙන විට ය.

හානිකරණය සඳහා සලකා බලනු ලබන සාධක වශයෙන් පහත සඳහන් දෑ පෙන්වා දියහැක. කේවල හා සාමූහික ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතාවල බුන්වත්භාවය පිළිබඳ ඇගයීම, නිසි ලෙස ණය වාරික ගෙවීම පැහැර හැරීම, අනාගත මුදල් ප්‍රවාහයන්ගේ අඩුවීම පෙන්නුම් කරන සාධක සහ වෙළඳපොළ වෙනස්වීම මත සුරැකුම් හි අවධානය යොමු කළ හඳුනාගත හැක.

3.4.1 නැවත අත්පත් කරගත් දේපළ

වෙළඳපොළ අගය මත අලෙවි කිරීමට නොහැකිවූ බැංකුව වෙත නැවත අත්පත්කර ගනු ලැබූ දේපළ මෙගින් නිරූපණය වේ. අදාළ ණය මුදලේ හිඟ හිටි ශේෂය හා අත්පත් කරගත් වත්කමේ වෙළඳපොළ අගය අතර වෙනස හිඟ ණය සඳහා වෙන් කිරීමක් ලෙස හඳුනා ගනු ලබන අතර අදාළ වත්කම් නැවත අත්පත් කර ගත් වර්ෂය තුළදී එය ආදායම් ප්‍රකාශය තුළ ගලපනු ලැබේ.

3.4.2 මූල්‍ය උපකරණ හිලවී කිරීම

හඳුනාගත් අගයන් හිලවී කිරීම නිත්‍යානුකූල අයිතියක් සහිතව බලාත්මක කළ හැකි විට හෝ ශුද්ධ පදනම මත හිලවී කිරීමේ අරමුණ හෝ වත්කම් විකුණා, එක විට වගකීම නිදහස් කිරීමේ අරමුණින් හැරුණු කොට මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇති මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලවී කර ශුද්ධ අගය මත වාර්තා කර නොමැත.

3.5 කල්බදු

ගිවිසුමක් කල්බදු ලෙස හෝ එහි කල්බදු ඇතුළත්වී ඇති බව නිර්ණය කිරීම, සැකැස්මේ හරය සහ සැලැස්ම සම්පූර්ණ කිරීම නිශ්චිත වත්කමක් හෝ වත්කම් භාවිතා කිරීම සහ වත්කම් භාවිතා කිරීමේ අයිතිය පවරා තිබීම මත රඳා පවතින බවට තක්සේරුවක අවශ්‍යතාවය මත පදනම් වී තිබේ.

3.5.1 බැංකුව බදු ගැනුම්කරු ලෙස

නීතිමය අයිතිය හැර, සැලකිය යුතු ලෙස සියලුම අවදානම් සහ ප්‍රතිලාභ ප්‍රතිපාර්ශ්වයට මාරු කරන ගිවිසුම් මූල්‍ය කල්බදුවේ. මූල්‍ය කල්බදු, වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම්වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය මත ප්‍රාග්ධනික කළ යුතු අගය හඳුනා ගනී.

ගෙවිය යුතු මූල්‍ය වියදම්, කල්බදු ගිවිසුම් කාලය පුරා, වගකීමේ ඉතිරි ශේෂය මත නිශ්චිත පොළී අනුපාතිකයක් ලබා දීම සඳහා කල්බදු වල ගමා වන පොළී අනුපාතය පදනම් කරගෙන ශුද්ධ පොළී ආදායම් තුළ හඳුනා ගනු ලැබේ. කල්බදු වත්කම් සඳහා අය ප්‍රතිපත්තිය සටහන් අංක 3.7 මගින් පැහැදිලි කරයි.

කල්බදු ගිවිසුම් කාල සීමාව අවසානයේදී අදාළ ගනුදෙනුකරුට අයිතිය ලබාදීමට නිශ්චිතවූ සාධාරණ හේතුවක් නොමැතිවූ අවස්ථාවක ප්‍රාග්ධනික කළ කල්බදු වත්කම එහි ඇස්තමේන්තුගත ඵලදායී ජීවකාලය සහ කල්බදු කාලසීමාව යන දෙකෙන් අඩු අගයට ක්ෂය කරනු ලබයි.

3.6 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ අන්තර්ගත මුදල් හා මුදල් සමාන දෑ යන්නට අතැති මුදල්, මහ බැංකුව සමග ඇති සීමාරහිත ජංගම ගිණුම් සහ ඉල්ලුම් මත බැංකුවල ඇති ශේෂයන් හෝ මාස තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ පරිණත වන දෑ අයත්වේ.

3.7 දේපළ හා උපකරණ

දේපළ හා උපකරණ (බැංකුව බදු දායකයා වන විට මෙහෙයුම් කල්බදු යටතේ පවතින උපකරණ ඇතුළුව) දෛනික නඩත්තු වියදම් එකතු කිරීමක් නොමැතිව සමුච්චිත අයවීම් සහ සමුච්චිත අපහායන අගය හිතවීම් අඩුකළ පිරිවැය මත දැක්වේ.

අයවීම් සඳහා ප්‍රතිපාදන ගණනය කිරීම කරනු ලබන්නේ පිරිවැය හෝ ප්‍රත්‍යාගණන අගය මත සරල මාර්ග අය ක්‍රමයටයි. ඉඩම් අපහායනය නොකරයි. වත්කමේ ඉතිරිකාලය ඵලදායී ජීවකාලය හා අගය අයවීම පිළිබඳ විධික්‍රම මූල්‍ය වර්ෂය අවසානයේදී විමර්ශනය කොට ගැලපීම් කිරීම යෝග්‍ය බව සලකන්නේ නම් එසේ කරනු ලැබේ:

වත්කම් කාණ්ඩය	ඵලය අනුපාතය වර්ෂයකට
ගොඩනැගිලි	5%
පරිගණක උපකරණ	20%
කාර්යාලීය උපකරණ	20%
මෝටර් වාහන	20%
ලී බඩු උපකරණ	15%
යකඩ සේප්පු	10%

විකිණීමේ දී හෝ දේපළ උපකරණ භාවිතයෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු නොවන අවස්ථාවක ඒවා හඳුනාගනු නොලැබේ. එවැනි අවස්ථාවකදී සිදුවන ලාභ හෝ අලාභ (වත්කමේ වත්මන් අගය ගෙන යන ප්‍රමාණය හා එය විකිණීමේදී ලද ශුද්ධ ආදායම් අතර වෙනස) එකී වත්කම මුළුමනින්ම නොසලකා හරින ලද වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් තුළ ඇතුළත් කරනු ලැබේ.

3.8 අස්පාශ්‍ය වත්කම්

පරිගණක මෘදුකාංගවල අගය අස්පාශ්‍ය වත්කම් තුළ අන්තර්ගතවේ. විශ්වාස කළ හැකි අන්දමින් එහි පිරිවැය අගය කළ හැකි නම් සහ එයට ආරෝපණය කළ හැකි බලාපොරොත්තුවන අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒ නම් පමණක් එවැනි අවස්ථාවක අස්පාශ්‍ය වත්කම් හඳුනාගනු ලැබේ.

වෙන් වෙන් වශයෙන් අස්පාශ්‍ය වත්කම් මූලික හඳුනාගැනීමේදී පිරිවැය මත මිනුම් කරයි. ව්‍යාපාර ඒකාබද්ධකරණයේ දී අත්පත් කරගත් අස්පාශ්‍ය වත්කම්වල පිරිවැය අත්පත් කරගත් දිනට ඒවායේ සාධාරණ අගය වේ. පහත දැක්වෙන මූලික හඳුනාගැනීමේ දී අස්පාශ්‍ය වත්කම්වල පිරිවැයෙන්, ක්‍රමෝපාය සහ අස්පාශ්‍ය අලාභයන් අඩුකරයි.

අස්පාශ්‍ය වත්කම්වල ඵලදායී ජීවකාලය සීමිත කාලයකට හෝ අසීමිත කාලයකට තක්සේරු කළ හැකිය. සීමිත ජීවකාලයක් පවතින අස්පාශ්‍ය වත්කම් එහි ඵලදායී ජීවකාලය පුරා ක්‍රමෝපාය කළ යුතුය. සීමිත ජීවකාලයක් සහිත අස්පාශ්‍ය වත්කමක ක්‍රමෝපාය කාලච්ඡේදය සහ ක්‍රමෝපාය ක්‍රමය, අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදී සමාලෝචනය කළ යුතුය.

වත්කමක අපේෂිත ඵලදායී ජීවකාලය හෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ පරිහෝජනයේ අපේක්ෂිත ක්‍රමය වෙනස්වීම්, ක්‍රමෝපාය කාලච්ඡේදය හෝ ක්‍රමයේ වෙනස් වීමක් ලෙස ගිණුම්ගතකරන අතර සහ ඒවා ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීමක් ලෙස සලකයි. සීමිත ජීවකාලයක් සහිත අස්පාශ්‍ය වත්කමක ක්‍රමෝපාය වියදම් ආදායම් ප්‍රකාශනයේ වෙනම තීරුවක නිරූපණය කරයි.

අස්පාශ්‍ය වත්කමක පිරිවැය එහි පහත අපේක්ෂිත ඵලදායී ජීවකාලයේ සිට අවශේෂ වටිනාකම දක්වා සරල මාර්ග ක්‍රමයට ක්‍රමෝපාය ගණනය කරනු ලැබේ:

3.9 මූල්‍ය නොවන වත්කම්හි හානිකරණය

සෑම වාර්තාකරණ දිනකටම අදාළව මූල්‍ය නොවන වත්කම්හි හානිකරණය හා සම්බන්ධවන සංඥාවන් පිළිබඳව බැංකුව තක්සේරු කරනු ලැබේ. එවන් සංඥාවක් පවතින විටදී හෝ හානිකරණය පිළිබඳව පරීක්ෂාවක් අවශ්‍ය විටකදී එම මූල්‍ය නොවන වත්කම් යළි අයකර ගැනීමේ ශක්‍යතාවය පිළිබඳව සලකා බැලේ.

මූල්‍ය ඇප සහතික

සාමාන්‍ය ව්‍යාපාරික පරිසරය තුළදී ණයවර ලිපි, ඇප සහතික සහ ප්‍රතිග්‍රහණය කිරීම්වලින් සමන්විත වන, මූල්‍ය ඇප සහතික ආරම්භයේ දී ලද ආධිකාරයන් ලෙස, සාධාරණ අගය මත මූල්‍ය ප්‍රකාශන වල (අනෙකුත් වගකීම් ඇතුළත) හඳුනාගනු ලැබේ. ආරම්භක හඳුනාගැනීමෙන් පසුව, සෑම ඇප සහතිකයක් යටතේ බැංකුවේ වගකීම, ආදායම් ප්‍රකාශනයේ හඳුනාගත් සමුච්චිත ක්‍රමඝෂය අඩු කළ, ආරම්භයේ දී හඳුනාගත් අගය සහ ඇප සහතිකවල ප්‍රතිඵලයක් වශයෙන් ඇති මූල්‍ය වගකීම් නිසා ගෙවීමට අවශ්‍ය වන වියදම් වල ප්‍රශස්ත ඇස්තමේන්තු අගය යන දෙකෙන් වඩා වැඩි අගය මත අගය කෙරේ.

මූල්‍ය ඇප සහතික හා සම්බන්ධ වගකීම්වල වැඩිවීම් ණය අලාභ වියදම් යටතේ ආදායම් ප්‍රකාශනය තුළ වාර්තා කරනු ලැබේ. ලද ආධිකාරයන්, ඇප සහතිකයේ ජීවකාලය මත සරල මාර්ග ක්‍රමයට ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම යටතේ, ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගනු ලැබේ.

3.10 විශ්‍රාම ප්‍රතිලාභ

3.10.1 නිර්ණය කරනලද විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම – පාරිතෝෂික
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 19 ට (LKAS 19) අනුකූලව නිර්ණය කරනලද දායක සැලසුමක් නොවන එහෙත් පසු සේවක ප්‍රතිලාභ සැලසුමක් ලෙස නිර්ණය කරනලද ප්‍රතිලාභ සැලැස්ම නිර්වචනය කර ඇත. තවද නිර්ණය කරනලද දායක සැලසුමේ නිර්වචනය 3.10.2 මඟින් සඳහන්කර ඇත.

3.10.1.1 පාරිතෝෂික

1983 අංක 12 දරණ පාරිතෝෂික පනත යටතේ අදාළ වගකීම් හඳුනාගනු ලැබේ. සම්පූර්ණ වගකීම නිර්ණය කිරීම සඳහා ජීවගණකඥයකු මඟින් සෑම වසරකටම වරක් ගණනය කිරීමේ වාර්තාවක් ලබා ගනී.

2015 දෙසැම්බර් 31 වන දිනට අදාළ ගණනය කිරීම සිදුකරනු ලැබුයේ වරලත් ජීවගණකඥයන් වන ජීවගණක හා කළමනාකරණ උපදේශන සමාගම විසිනි.

ආයුගණක ලාභ සහ අලාභ හඳුනා ගැනීම:

බැංකුවට අදාළ විශ්‍රාම ප්‍රතිලාභ සැලසුමට අනුව හඳුනාගනු ලැබූ ආයුගණක ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට එය සිදු වූ කාලපරිච්ඡේදයට අනුව හඳුනා ගනු ලැබේ.

අරමුදල් ගොඩනගා ගැනීම: පාරිතෝෂික අරමුදල බාහිර වශයෙන් අරමුදල්කර නොමැත.

3.10.2 නිර්ණය කරනලද දායකත්ව සැලසුම්

බැංකුව විසින් වෙනත් ස්වාධීන ආයතනයක් හෝ අරමුදලක් සඳහා කරනු ලබන ස්ථිරදායක ගෙවීමක් මගින් පිහිටුවා ගන්නාලද පසු සේවක ප්‍රතිලාභ සැලැස්මක් නිර්ණය කරනලද දායකත්ව සැලැස්මක් ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 'සේවක ප්‍රතිලාභ' හි නිර්වචනයකර ඇති පරිදි සේවා සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ සඳහා ප්‍රමාණවත් මුදලක් එම දායකත්ව අරමුදල තුළ නොමැති විට තවදුරටත් දායකත්වයන් සඳහා බැංකුවට නීත්‍යානුකූල හෝ ප්‍රකල්පන බැඳීමක් නොමැත.

සේවකයින් විසින් බැංකුවට සපයන ලද සේවාවන්ට සමානුපාතික වන පරිදි නිර්ණය කරන ලද දායකත්ව සැලසුම් වලට ගෙවිය යුතු වන දායකත්වයන් සේවක වියදම් තුළ වියදමක් ලෙස වාර්තා කරනු ලැබේ. නොගෙවන ලද දායකත්වයන් වගකීමක් ලෙස වාර්තා කරනු ලැබේ.

1. සේවක අර්ථසාධක අරමුදල

බැංකුව හා බැංකුවේ සේවකයින් පිළිවෙලින් 15% හා 10% ක් ලෙස අරමුදලට දායකවේ.

2. සේවක භාරකාර අරමුදල

බැංකුව 3% ක් සේවක භාරකාර අරමුදලට දායකවේ.

3.11 වෙන්කිරීම්

වගකීම් පිළිබඳ සහන ඇස්තමේන්තුවක් කළ හැකි සහ එම වගකීම් වියවීම් සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් සමන්විත සම්පත් බැහැර යාමක් සිදුවේ යැයි නිශ්චිත අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ සමාගම සතු වගකීම් (නීතිමය හෝ වටහාගත හැකි) ඇතිවිට අදාළ වෙන්කිරීම් හඳුනා ගනී. වෙන්කිරීමකට අදාළ වියදම් නැවත ලැබීම් අඩු කළ වටිනාකම මත ආදායම් ප්‍රකාශයේ නිරූපණය කරනු ලැබේ.

3.12 ආදායම් හා වියදම් හඳුනාගැනීම්

අනාගත ආර්ථික ලාභ බැංකුවට ගලා එන බවට සම්භාවිතයක් ඇත්නම් හා ආදායම් විශ්වසනීය ලෙස අගය කළ හැකි තරමට පමණක් ආදායම් හඳුනාගනු ලැබේ. ආදායම් හඳුනාගැනීමට පෙර, පහත දැක්වෙන නිශ්චිත හඳුනාගැනීමේ නිර්ණායකයන් හමුවී තිබිය යුතුය.

3.12.1 පොළී ආදායම් හා පොළී වියදම්

ක්‍රමක්‍ෂය පිරිවැය මත අගය කරනලද සියලුම මූල්‍ය උපකරණ සඳහා 'විකිණීම සඳහා ඇති ලෙස' වර්ගකර ඇති මූල්‍ය වත්කම් සහ සාධාරණ අගය මගින් ලාභ අලාභ වන ලෙස නම් කරනලද මූල්‍ය උපකරණ, සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් වාර්තා කරනු ලැබේ. සුදුසු පරිදි මූල්‍ය උපකරණයේ අපේක්ෂිත ජීවකාලය හෝ කෙටි කාලයක් මගින් ඇස්තමේන්තුගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වගකීමේ ශුද්ධ ධාරණ අගයට වටිටම් කරනු ලබන අනුපාතය සඵල පොළී අනුපාතිකයවේ.

සඵල පොළී අනුපාතිකය යනු මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වගකීමේ ඇස්තමේන්තුගත අනාගත ලැබීම් හා ගෙවීම්, එහි අපේක්ෂිත ජීව කාලය තුළ වටිටම් කළවිට, එම වත්කමෙහි හෝ වගකීමෙහි ධාරණ අගයට සමාන අගය ලබාදෙන අනුපාතිකයයි.

මූල්‍ය උපකරණවල සියලුම ගිවිසුම්ගත කොන්දේසි මෙම ගණනය කිරීමට සැලකිල්ලට ගනු ලබන අතර, උපකරණයට කෙළින්ම

ආරෝපණය කළ හැකි සඵල පොළී අනුපාතිකයේ අවශ්‍ය කොටසක් වන එහෙත් අනාගත ණය අලාභ නොවන, කිසියම් ගාස්තු හෝ වැඩිවන පිරිවැයන් මෙයට ඇතුළත්වේ.

බැංකුව ඔවුන්ගේ ගෙවීම් හෝ ලැබීම්වල ඇස්තමේන්තු වෙනස් කළ විට මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම්වල ධාරණ අගයට ගැලපීම් සිදු කරනු ලැබේ.

ආරම්භක සඵලදායී පොළී අනුපාතිකය පදනම් කරගෙන ගලපන ලද ධාරණ අගය ගණනය කරනු ලබන අතර ධාරණ අගයෙහි වෙනස්වීම් 'මූල්‍ය වත්කම්වල පොළී සහ සමාන ආදායම් සහ මූල්‍ය වගකීම්වල පොළී සහ සමාන ආදායම්' ලෙස වාර්තා කරනු ලැබේ. කෙසේ වෙතත් නැවත වර්ගීකරණය කරනලද මූල්‍ය වත්කම් (යොමුව සටහන් අංක 3.1.5) සඳහා මුදල් ලැබීම් වල අයකර ගැනීමේ හැකියාවේවූ වැඩිවීම් හේතු කොටගෙන බැංකුව පසුව ඔවුන්ගේ අනාගත මුදල් ලැබීම් වල ඇස්තමේන්තු වැඩි කළහොත් අදාළ වැඩිවීමේ බලපෑම, ඇස්තමේන්තුවල වෙනස්වීම් සිදුවූ දින සිට සඵල පොළී අනුපාතිකයට ගැලපීමක් ලෙස හඳුනාගනු ලැබේ. අපහායන අලාභයක් හේතුකොටගෙන මූල්‍ය වත්කම් හෝ සමාන මූල්‍ය වත්කම් සමූහයක වාර්තා කරන ලද අගය වරක් අඩු කළොත්, අපහායන අලාභ අගය කිරීම සඳහා මුදල් ප්‍රවාහ, වටිටම් කිරීමට භාවිතා කළ පොළී අනුපාතයවන, පොළී ආදායම් දිගටම හඳුනාගනු ලැබේ.

3.12.2 ගාස්තු සහ කොමිස් ආදායම්

ගනුදෙනුකරුවන්ට සපයන්නාවූ විවිධ පරාසයන්වල සේවාවන් තුළින් බැංකුව විසින් ගාස්තු සහ කොමිස් ආදායම් උපයනු ලැබේ. ගාස්තු ආදායම් පහත දැක්වෙන පරිදි කොටස් දෙකකට වෙන්කළ හැක.

3.12.2.1 කිසියම් කාලයක් තුළ සපයනලද සේවාවන් වෙනුවෙන් උපයනලද ගාස්තු ආදායම්

කිසියම් කාලයක් තුළ සපයන ලද සේවාවන් වෙනුවෙන් උපයන ලද ගාස්තු, අදාළ කාලය තුළදී උපචිත කරනු ලැබේ. වෘත්තීය ගාස්තු, වෙළඳසේවා ගාස්තු, කොමිස් ආදායම් සහ වත්කම් කළමනාකරණ ගාස්තු මෙම ආදායම් තුළ අන්තර්ගතවේ. අඩු වීමේ හැකියාවක් ඇති ණය සඳහා වන ණය බැඳීම් ගාස්තු සහ විලම්බිත කරනලද ණය හා සම්බන්ධ ගාස්තු (කිසියම් වැඩිවන පිරිවැයක් ද ඇතුළුව) ණය මත සඵල පොළී අනුපාතයට ගැලපීමක් ලෙස හඳුනාගනු ලැබේ. ණය වල අඩු වීමේ හැකියාවක් නොමැති අවස්ථාවක, ණය බැඳීම් ගාස්තු සරල මාර්ග ක්‍රමයට ණය බැඳීම් කාලය තුළ හඳුනාගනු ලැබේ.

3.12.3 ලාභාංශ ආදායම්

අදාළ ගෙවීම් ලැබීමට ඇති අයිතිය තහවුරුවූ අවස්ථාවක ලාභාංශ ආදායම් හඳුනාගනු ලැබේ.

3.12.4 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 12 ට අනුව (ආදායම් බදු) බදු වියදම ලෙස සලකනුයේ අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සහ පෙර වර්ෂය වෙනුවෙන් කළ ගැලපීම් ද ඇතුළුව ලාභයට හෝ අලාභයට සිදුකරනු ලබන ගෙවිය යුතු හෝ අයවිය යුතු අගයයි.

සෘජුව ස්කන්ධයට හෝ විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට අදාළව යොදාගනු ලබන අවස්ථාව හැර බදු වියදම් ආදායම් ප්‍රකාශයේදී සඳහන් කරනු ලැබේ.

3.12.4.1 වර්ථන බදු

වර්ථන බදු වත්කම් හෝ වගකීම් ලෙස සලකනුයේ අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සහ පෙර වර්ෂය වෙනුවෙන් කළ ගැලපීම් ද ඇතුළුව ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු හෝ අයවිය යුතු අගයයි. අදාළ ගණනය කිරීම සඳහා යොදාගනුයේ ශේෂ පත්‍ර දිනට බල පැවැත්වෙන බදු ප්‍රතිගත සහ බදු නීතියයි.

2006 අංක 10 දරණ දේශීය ආදායම් බදු පනත ප්‍රකාරව බදු සඳහා ගලපනලද ලාභයට බදු වෙන්කිරීම සිදුකරන අතර ඒ සඳහා යොදා ගනු ලැබූ බදු අනුපාත මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 12 දක්වා ඇත.

3.12.4.2 විලම්බිත බදු

මූල්‍ය වාර්තාකරණය සඳහා යොදාගත් වත්කම්වල ඉදිරියට ගෙන ආ වටිනාකම් සහ ශේෂ පත්‍ර දිනට බදු පදනම් මත ගණනය කළ වත්කම් සහ වගකීම්වල වටිනාකම් අතර පැන නගින තාවකාලික අසමානතාවන් වෙනුවෙන් විලම්බිත බදු ප්‍රතිපාදනයක් සිදු කරනු ලබයි. පහත දැක්වෙන අවස්ථා කිහිපයේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම පැනනගින තාවකාලික අසමානතාවන් සඳහා විලම්බිත බදු වගකීම් හඳුනාගනී. එම අවස්ථාවන් වනුයේ:

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවකදී සිදුවන ගනුදෙනුවක් තුළින් පැනනගින වත්කම් හෝ වගකීමක් හා මූලිකව හඳුනාගත් කීර්ති නාමයක් එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අයකළ හැකි ලාභයට බලපෑමක් නොවන්නේ නම්,
- බදු අයකළ හැකි තාවකාලික අසමානතාව පැන නගිනුයේ ආශ්‍රිත හෝ පාලිත සමාගමක ආයෝජනයේ ප්‍රතිඵලයක් සහ එම අඩු කළ හැකි තාවකාලික අසමානතාව නැවත සිදුවීම පාලනය කළ හැකි වන්නේ නම් හෝ නුදුරු අනාගතයේ දී එම තාවකාලික අසමානතාව ආපසු සිදුනොවන බවට විනිශ්චය කළ හැකි නම් සහ එම බදු අයකළ හැකි ලාභය තාවකාලික අසමානතාවයන්ට එරෙහිව යොදා ගත හැකි වන්නේද යන්න මතයි.

අඩු කළ හැකි සියලුම අසමානතාවන් ඉදිරියට ගෙන යන ලද භාවිතා නොකළ බදු ලාභ සහ අලාභ, බදු අය කළ හැකි ලාභ තිබේ යැයි නිශ්චිත වන්නේ නම් එම අලාභ පහත සඳහන් අවස්ථාවන් හි දී හැර අඩු කළ හැකි තාවකාලික අසමානතාවන් සහ ඉදිරියට ගෙනයනලද භාවිතා නොකළ බදු බැර සහ බදු අලාභ සඳහා යොදාගත හැකි නම් විලම්බිත බදු වත්කම් ලෙස හඳුනා ගනී:

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවක දී වත්කම් හෝ වගකීමක් හා මූලිකව හඳුනාගැනීමට අදාළ ගනුදෙනුවක දී පැනනගින අඩු කළ හැකි තාවකාලික අසමානතාවක් එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභයට බලපෑමක් නොවන්නේ නම් සහ
- බදු අය කළ හැකි තාවකාලික අසමානතාවන් පැන නගිනුයේ ආශ්‍රිත හෝ පාලිත සමාගමක ආයෝජනයේ ප්‍රතිඵලයක් සහ එම අඩු කළ හැකි තාවකාලික අසමානතාව නැවත සිදුවීම පාලනය කළ හැකි වන්නේ නම් හෝ නුදුරු අනාගතයේ දී එම තාවකාලික අසමානතාව ආපසු සිදුනොවන බවට විනිශ්චය කළ හැකි නම් සහ එම බදු අය කළ හැකි ලාභය තාවකාලික අසමානතාවයන්ට එරෙහිව යොදා ගත හැකි වන්නේද යන්න මතයි.

සෑම වාර්තාකරණ දිනයකදීම වත්කම් මත විලම්බිත බදුවල ධාරණ අගය සමාලෝචනය කරන විලම්බිත බදු වත්කම් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ලෙස භාවිතා කිරීමට හැකි සැලකිය යුතු බදු සහිත ලාභ ප්‍රමාණයක් තිබෙන බවට විශ්වසනීයව තීරණය කළ හැකි විට අදාළ ප්‍රමාණය දක්වා අගය අඩු කරනු ලැබේ. සෑම වාර්තාකරණ දිනයකදීම හඳුනා නොගත් විලම්බිත බදු වත්කම් නැවත තක්සේරු කරන අතර, අනාගත බදු සහිත ලාභ වලින් විලම්බිතව බදු වත්කම් අයකරගත හැකි ප්‍රමාණයට පමණක් ඒවා හඳුනා ගැනේ.

විලම්බිත බදු වත්කම් හා වගකීම් ගණනයේදී යොදා ගනු ලබන්නේ වත්කම් විකුණන හෝ වගකීම් නිදහස් කරන වසරට අදාළ බදු අනුපාතයන්ය. මේ සඳහා පදනම් වන්නේ ශේෂ පත්‍ර දිනට නීති ලෙස ක්‍රියාත්මක වන හෝ කාලවිච්ඡේදයට අදාළ බදු නීතිය හා අනුපාතයයි.

වර්ථන බදු හා විලම්බිත බදු සඳහා අයිතමයන් හඳුනා ගනු ලබනුයේ ආදායම් ප්‍රකාශයේ දී නොව සෘජුවම ස්කන්ධ ප්‍රාග්ධනයේදීය.

විලම්බිත බදු එකම බදු ඒකකය හා එකම බදු අධිකාරීත්වයකට අදාළ වන්නේ නම් සහ වර්ථන බදු වත්කම් හා වර්ථන බදු වගකීම් සමග සංතුළනය සඳහා නීතිමය අධිකාරීත්වයක් පවත්නේ නම් විලම්බිත බදු වත්කම් විලම්බිත බදු වගකීම් සමග සංතුළනය කළ හැක.

3.12.4.3 මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු සඳහා වන සංශෝධිත පනතේ විධිවිධානවලට අනුකූලව මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු ගණනය කරනු ලැබේ. මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු ගණනය කිරීමේ පදනම වනුයේ ගලපන ලද ආර්ථිකමය ක්ෂේප කිරීම් හා නිර්ණය කරනලද අනුපාත යටතේ ගණනය කරන ලද සේවක ගෙවීම්වලට පෙර ගිණුම්කරණ ලාභය මතයි.

3.12.4.4 මූල්‍ය සේවා මත ජාතික ගොඩනැගීමේ බද්ද

2009 අංක 09 දරණ ජාතික ගොඩනැගීමේ පනත සහ 2014 ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන එම පනතට අදාළ සංශෝධනයන් අනුව මූල්‍ය සේවා මත ජාතික ගොඩනැගීමේ බද්ද ගණනය කරනු ලබයි. මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද ගණනයට යොදාගත් එකතු කළ අගය මත 2% වශයෙන් ගණනය කෙරේ.

3.12.4.5 ලාභාංශ මත රඳවා ගත් බදු

දේශීය පරිපාලිතයන්ගේ බදු සඳහා ගැලපූ ලාභය මගින් බෙදාහල ලාභාංශ මත 10% ක අඩු කිරීමක් කරනු ලබන අතර, එම අඩුකිරීම් බැංකුවේ බදු වගකීමට එරෙහිව ගිලිඳී කරනු නොලැබේ.

බැංකුව විසින් බෙදාහරිනු ලබන ලාභාංශ මත හටගත් රඳවාගැනීම් බද්ද එම ලාභාංශ ගෙවීමට අදාළ බදු වගකීමක් ලෙස එම අවස්ථාවේදීම හඳුනාගනු ලැබේ.

3.12.4.6 සාමාන්‍ය කොටස් මත ලාභාංශ

වගකීමක් ලෙස සාමාන්‍ය කොටස් මත ලාභාංශ හඳුනාගනු ලබන අතර බැංකුවේ කොටස්කරුවන් විසින් අනුමත කළ අවස්ථාවක ස්කන්ධයෙන් අඩු කරනු ලැබේ. අතුරු ලාභාංශ ප්‍රකාශ කර ඇති අවස්ථාවේම ස්කන්ධයෙන් අඩු කරනු ලබන අතර එය බැංකුවේ අභිමතය පරිදි සිදු නොවේ.

3.13 වෙනත්

3.13.1 කොටසක ඉපයුම

සමූහය විසින් 'කොටසක ඉපයුම' මූලික හා තනුක වශයෙන් සාමාන්‍ය කොටස සඳහා ඉදිරිපත් කරනු ලැබේ. බැංකුවේ සාමාන්‍ය කොටස හිමිකම් ලබන ලාභ හෝ අලාභ ඒවා ඉපයීම සඳහා අදාළ කාලච්ඡේදය තුළ පැවතී බරතැබූ සාමාන්‍ය කොටස සංඛ්‍යාවෙන් බෙදීමෙන් කොටසක මූලික ඉපයුම් ගණනය කරනු ලැබේ. ශේෂ පත්‍ර දිනට තනුක කොටසක ඉපයුම ගණනය කොට ඇත්තේ බැංකුවේ සාමාන්‍ය කොටස හිමියන්ට අදාළ ලාභය සේවක කොටස හිමිකාර සැලසුම යටතේ අපේක්ෂිත තනුක බරතැබූ සාමාන්‍ය කොටස ගණනට බලපෑ හැකි ගැලපීම් සිදු කළ පසු වර්ෂය තුළ ඉතිරිව තිබූ බර තබනලද සාමාන්‍ය හිමිකම් කොටස සංඛ්‍යාවෙන් බෙදීම මත පදනම්විය.

3.13.2 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 7 ට (LKAS 7) – (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) මුදල් ප්‍රවාහ ප්‍රකාශය සෘජු ක්‍රමය භාවිතා කරමින් සකස් කර තිබේ. මෙම ක්‍රමය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් සහ ආයෝජන ක්‍රියාකාරකම්වල දළ මුදල් ලැබීම් සහ දළ මුදල ගෙවීම් හඳුනා ගෙන තිබේ.

මුදල් හා මුදල්වලට සමාන දෑ කෙටිකාලීන, ඉතා ඉක්මගින් මුදල් බවට පරිවර්තනය කළ හැකි ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් ආයෝජනයන්ගෙන් සමන්විත වන අතර, මේවා නොවැදගත් වූ තරම් වටිනාකම වෙනස් වීමේ අවධානමට පමණක් යටත්වේ. මෙම මුදල් හා මුදල්වලට සමාන දෑ තුළ අනැති මුදල්, බැංකු ශේෂයන්, බැංකු තැන්පතු, කෙටිකාලීන මුදල් හා කෙටිකාලීන පත්‍රිකා ඇතුළත්වේ.

3.14 නිකුත් කළ නමුත් 2015 දෙසැම්බර් 31 දිනට බලනොපැවැත්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් නිකුත් කරනලද පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් 2015 දෙසැම්බර් 31 දිනට බලනොපැවැත්වෙයි. 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිණුම් පිළියෙල කිරීමේදී පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් නොසලකා ඇත.

ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක – (SLFRS 14) ව්‍යවස්ථාපිත විලම්බිත ගිණුම්

දැනටමත් තම මූල්‍ය ප්‍රකාශනයන්හි ව්‍යවස්ථාපිත විලම්බිත ගිණුම් පවත්වාගෙන යනු ලබන ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතයන් පළමු වරට භාවිතා කරන්නන් සඳහා මෙම ප්‍රමිතය සීමාකොට ඇත. දැනටත් ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතයන් භාවිතා කරන පොළී රෙගුලාසිවලට යටත් ආයතනයක් හෝ වෙනත් ආකාරයකට එම අගය හඳුනා ගැනීමට නොහැකිවූ විටදී මෙම ප්‍රමිතය බලනොපැවැත්වේ.

2016 ජනවාරි 1 වන දිනෙන් ආරම්භවන වර්ෂය සඳහා මෙම ප්‍රමිතය අදාළ වෙයි.

ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක – SLFRS 15 – ගනුදෙනුකරුවන් සමග කොන්ත්‍රාත්තු තුළින් වූ ආදායම මෙම ප්‍රමිතියේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන් සමග ඇති කරගනු ලබන ආදායම් සහ මුදල් ප්‍රවාහවල පවතින ස්වභාවය,

ප්‍රමාණය, කාලය සහ අවිනිශ්චිතතාවයන් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් හට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී අනුමතනය කළයුතු ආචාරධර්ම ස්ථාපිත කිරීමයි.

SLFRS 15 2018 ජනවාරි 1 දින සිට බලාත්මකවේ. මෙම ප්‍රමිතිය සමග අනුගත වීම මත ඇතිවන බලපෑම මේ දක්වා ගණන්බලා නැත.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 9 (SLFRS 9) මූල්‍ය උපකරණ: වර්ග කිරීම හා අගය කිරීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 මගින් පෙර හඳුන්වා දී තිබූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 (LKAS 39) ප්‍රතිස්ථාපනය කරනු ඇත. (මූල්‍ය උපකරණ: හඳුනා ගැනීම හා මැනීම). නව ප්‍රමිතයේ තාර්කිකානුකූල වර්ගීකරණය සහ මැනීම් අපේක්ෂිත හානිකරණ අලාභ ක්‍රමයක් සහ ආරක්ෂණ ගිණුම්කරණය සඳහා ප්‍රවේශයක් ලබාදී ඇත.

පළමු අදියර: වර්ගීකරණය සහ මැනීම

මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය වත්කම් සහ වගකීම් වර්ගීකරණයකර ඇති ආකාරය සහ නිශ්චිත වශයෙන්ම සහ අඛණ්ඩ පදනම මත ඒවා මගින් ආකාරය මින් ඉදිරිපත් කෙරෙයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 මගින් මූල්‍ය වත්කම් ඒවායේ මුදල් ප්‍රවාහ ලක්ෂණ සහ ඒම වත්කම් පවත්වාගෙන යන ව්‍යාපාර සංකල්පයන් පදනම් කරගෙන වර්ග කිරීමේ තාර්කික ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. දැනට පවතින සංකීර්ණ සහ යොදාගැනීමට අපහසු නීති මත පදනම් වූ ක්‍රමවේදය මෙම හඳුන්වා දෙන සිද්ධාන්ත මත පදනම්වූ ක්‍රමවේදය මගින් ප්‍රතිස්ථාපනය කෙරෙයි.

දෙවන අදියර: අපහායනය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 මගින් නව අපේක්ෂිත අලාභ අපහායන ක්‍රමයක් හඳුන්වා දෙන අතර, ඒ හරහා වඩාත් කාලීන අපේක්ෂිත ණය අලාභ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. විශේෂයෙන්ම මෙම නව ප්‍රමිතයට අනුව මූල්‍ය උපකරණ පළමුවෙන් හඳුනාගනු ලබන අවස්ථාවේ දී ණය අලාභය සම්පූර්ණයෙන්ම ගිණුම් ගත කළයුතුවන අතර, ඒ මගින් මුළු ජීවකාලය පුරාවටම අපේක්ෂිත අලාභ සඳහා අවශ්‍ය කරන සීමාවන් තවදුරටත් අඩු කෙරෙයි.

තෙවන අදියර: ආරක්ෂණ ගිණුම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 හඳුන්වාදෙන විශාල වශයෙන් නවීකරණය කරනලද ආරක්ෂණ ගිණුම්කරණ ක්‍රමවේදය මගින් අවදානම් කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් තවදුරටත් තීව්‍රීකර ඇත. මෙම නව ක්‍රමවේදය හරහා මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කරන ආරක්ෂණ ගිණුම්කරණය වඩාත් තීව්‍ර වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අවදානම් කළමනාකරණ තොරතුරු සහ ගිණුම්කරණ ක්‍රමවේදයන් හඳුන්වාදී ඇත. තවදුරටත් මෙම වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන්නන් වෙත අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් සහ ආරක්ෂණ ගිණුම්කරණය සම්බන්ධයෙන් වඩාත් සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කෙරෙයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 2018 ජනවාරි 1 දින සිට බලාත්මකවේ. මෙම ප්‍රමිතිය සමග අනුගතවීම මත ඇතිවන බලපෑම මේ දක්වා ගණන් බලා නැත.

4. දළ ආදායම

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
මුළු පොළී ආදායම (සටහන 5)	11,759,232,735	10,593,086,967
ගාස්තු හා කොමිස් ආදායම (සටහන 6)	739,950,446	595,406,906
අනෙකුත් මෙහෙයුම් ආදායම (සටහන 8)	10,935,721	(2,137,669)
මුළු දළ ආදායම	12,510,118,902	11,186,356,204

5. ශුද්ධ පොළී ආදායම

පොළී ආදායම		
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,014,712,067	92,119,663
සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්වල ලාභ හෝ අලාභ	328,590	244,336
බැංකුවලට දුන් ණය සහ ලැබියයුතු	519,840,169	2,049,940,127
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබිය යුතු	10,224,351,909	8,450,782,841
මුළු පොළී ආදායම	11,759,232,735	10,593,086,967
පොළී වියදම		
බැංකුවලට ගෙවියයුතු	(600,145,332)	(448,762,673)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	(4,568,535,038)	(4,862,105,451)
මුළු පොළී වියදම	(5,168,680,370)	(5,310,868,124)
ශුද්ධ පොළී ආදායම	6,590,552,365	5,282,218,843

6. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

ගාස්තු හා කොමිස් ආදායම	739,950,446	595,406,906
ගාස්තු හා කොමිස් වියදම	(114,174,850)	(90,296,171)
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	625,775,596	505,110,735
ඇතුළත්		
ණය	538,665,994	538,674,195
වෙළඳ හා ප්‍රේෂණ	5,849,748	7,886,712
තැන්පතු	(89,617,052)	(78,847,510)
වෙනත්	170,876,906	37,397,338
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	625,775,596	505,110,735

7. සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්වල ශුද්ධ ලාභ/(අලාභ)

සාධාරණ අගය මඟින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්වල ලාභ හෝ අලාභ	(6,300)	55,580
එකතුව	(6,300)	55,580

8. අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)

දේපළ, පිරිසිදු හා උපකරණ විකිණීමෙන් ලද ලාභ	7,643,520	1,640,580
හිමිකම් සුරැකුම්පත්වලින් ප්‍රාග්ධන ලාභ	-	141,543
දේපළ, පිරිසිදු හා උපකරණ විකිණීමෙන් ලද අලාභ	(388,860)	(3,968,440)
මුළු ආදායම්	294,808	-
කල් පසුව ණය ආපසු අයකර ගැනීම්	3,386,253	48,649
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	10,935,721	(2,137,669)

9. ණය හා අනෙකුත් අලාභ සඳහා අපහායන ගාස්තු

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
සමූහ භානිකරණය [සටහන 20 (අ)]	(368,699,781)	(452,377,502)
කේවල භානිකරණය [සටහන 20 (ආ)]	91,034,553	-
එකතුව	(277,665,228)	(452,377,502)

10. සේවක පිරිවැය

වැටුප් හා ප්‍රසාද දීමනා	2,500,869,114	1,858,217,835
නිර්ණය කරන ලද දායකත්ව සැලැස්මට දායකත්වය	139,802,596	136,897,691
අනෙකුත්	1,441,469,975	1,008,429,759
එකතුව	4,082,141,685	3,003,545,285

11. අනෙකුත් වියදම්

අධ්‍යක්ෂක පාරිශ්‍රමික	3,434,646	3,147,970
විගණන ගාස්තු	3,694,456	1,918,114
වෘත්තීය සහ නීති වියදම්	30,717,109	9,355,902
දේපළ, පිරිසත හා උපකරණ ක්ෂය	192,887,422	151,124,569
කාර්යාල පරිපාලන හා ස්ථාපිත කිරීමේ වියදම්	882,025,845	804,839,413
පරිගණකගත කිරීමේ වියදම්	60,737,149	48,070,734
ව්‍යාපාරික බදු වියදම්	468,614	354,719
අනෙකුත් ගෙවනලද කොමිස්	1,883,233	1,877,433
ඉතුරුම් රක්ෂණ අරමුදල	81,443,936	67,016,914
වගා රක්ෂණ බදු	2,799,472	5,849,793
සේවක ආරක්ෂක තැන්පතු පොළී	1,815,151	2,262,933
උකස් අත්තිකාරම් මත ප්‍රාග්ධන අලාභයක්	29,071,253	67,368,645
ලිය ඉසුරු සඳහා සාධාරණ අගය ගැලපුම් වෙන්කිරීම (සටහන 11.1)	8,290,427	447,427,762
එකතුව	1,299,268,713	1,610,614,900

11.1 පළමු දින ලාභ අලාභ

සලකා බලන මූල්‍ය උපකරණය සඳහා වෙළඳපොළේ නිරීක්ෂණය කළ හැකි සාධාරණ අගය ගනුදෙනුවේ අගයට වඩා වෙනස්වන විට හෝ වෙළඳපොළේ නිරීක්ෂණය කළ හැකි දත්ත මත පමණක් පදනම්ව සකසා ඇති අගය කිරීමේ ක්‍රමවේදයන් මත පදනම් වූ වෙනස ගනුදෙනුව සිදුකරන පළමු දිනදීම ශුද්ධ වෙළඳ ආදායමට ගලපා ගිණුම්ගත කරනු ලැබේ. සාධාරණ අගය නිරීක්ෂණය කළ හැකි දත්ත ලබාගැනීමට නොහැකිවන අවස්ථාවක ගනුදෙනුවේ වටිනාකම සහ ආකෘති අගය අතර වෙනස පමණක් ආදායම් වාර්තාවේ හඳුනාගනු ලබන්නේ යෙදවුම් නිරීක්ෂණය කළ හැකි අවස්ථාවකදී හෝ අදාළ මූල්‍ය උපකරණය බැහැර කරන අවස්ථාවේදී පමණි.

12. බදු වියදම

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
ආදායම් බදු වියදම		
කාලච්ඡේදය සඳහා ආදායම් බදු වියදම [සටහන 12 (ඇ)]	562,173,219	515,589,086
පෙර වර්ෂයේ ප්‍රතිපාදනයන් (අතිරික්ත)/උණ [සටහන 12 (ඇ) i]	6,529	32,458,751
පෙර වර්ෂයේ ප්‍රතිපාදනයන් 2012/2013 (අතිරික්ත)/උණ [සටහන (ඇ) ii]	12,013,835	-
ලාභාංශ මත බදු	-	46,310,153
විලම්බිත බදු සඳහා මාරුකිරීම් [සටහන 12 (ආ)]	2,614,211	(7,976,635)
එකතුව	576,807,793	586,381,354

12. (අ) බදු වියදම සැසඳීම

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
බදු පෙර ලාභ හෝ (අලාභ)	1,459,267,262	928,668,064
එකතු කළා: බදු සඳහා අනුමත නොකළ වියදම්වල බදු බලපෑම	1,033,598,420	1,296,011,137
අඩු කළා: බදු සඳහා අනුමතකළ වියදම්වල බදු බලපෑම	(485,104,186)	(383,289,608)
බදු අය කළ හැකි ලාභය	2,007,761,496	1,841,389,593
කාලච්ඡේදය සඳහා ආදායම් බදු (ගැලපුම් කළ බදු අනුපාතයට @ බදු අයකළ හැකි ලාභය)	28%	28%
කාලච්ඡේදය සඳහා බදු වියදම	562,173,219	515,589,086

ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු මත කාල්පනික බදු බැර ශේෂයන්

සමාගමක් ද්විතීයික වෙළඳපොළ ඔස්සේ 10% ක ආදායම් බද්දකට යටත්ව නිකුත්කළ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ වෙනත් ඕනෑම සුරැකුම්පත් හරහා සිදුකරන ගනුදෙනු මගින් උපයනලද ශුද්ධ පොළී ආදායම 1/9 සමානවන පරිදි දළ පොළී වටිනාකමින් 10% ක කාල්පනික බදු බැර ප්‍රමාණයකින් යුක්ත වේ. ඒ අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශ කළ අන්තර්ගත ඉහත ගනුදෙනු මගින් බැංකුව විසින් උපයනලද ශුද්ධ පොළී ආදායම දළ අගයකට ගෙන එනු ලැබූ අතර, එහි අන්තර්ගත කාල්පනික බදු බැර ප්‍රමාණය රුපියල් 76,912,303/- (2014 - රුපියල් 4,644,278/-).

12. (ආ) විලම්බිත බදු (බැර)/ආදායම් ප්‍රකාශය පහත පරිදිය

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
විලම්බිත බදු වත්කම	(30,564,018)	30,450,227
විලම්බිත බදු වගකීම	33,178,229	(38,426,862)
විලම්බිත බදු (බැර)/ආදායම් ප්‍රකාශයට (සටහන 22)	2,614,211	(7,976,635)

12. (ඇ) පෙර වර්ෂයේ ප්‍රතිපාදනයන් (අතිරික්ත)/උඟණ

12. (ඇ) i දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 2013/14 බදු වර්ෂය සඳහා බාර දෙන ලද ආදායම් බදු වාර්තාවට අනුව ආදායම් බදු වගකීම නිවැරදි කරන ලදී.

12. (ඇ) ii දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2012/13 බදු වර්ෂය සඳහා එක් එක් දෙපාර්තමේන්තු අනුව ගෙවිය යුතු ආදායම් බදු වගකීම නිවැරදි කරන ලදී.

13. කොටසක ඉපැයුම

දෙසැම්බර් 31 දිනෙන් අවසන්වූ වර්ෂය සඳහා	2015 රු.	බැංකුව 2014 රු.
සාමාන්‍ය කොටස්හිමියන්ට අදාළ ශුද්ධ ලාභය	882,459,469	342,286,709
සාමාන්‍ය කොටස්හිමියන්ට අදාළ ශුද්ධ ලාභය	882,459,469	342,286,709
	කොටස් ගණන	කොටස් ගණන
මූලික කොටසක ඉපැයුම සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් ගණන	137,093,693	112,543,792
සාමාන්‍ය කොටසක මූලික ඉපැයුම (රු.)	6.44	3.04

14. ගෙවනලද හා යෝජිත ලාභාංශ

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසාන ලාභාංශය ලෙස කොටසකට රු. 1/- බැගින්වූ මුදල් ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩලය නිර්දේශකර ඇත. මේ සඳහා අවසන් වගයෙන් රුපියල් 137,093,693/- ක් බෙදා හැරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති අංක (LKAS 10) 'වාර්තාගත කාලච්ඡේදයට පසු සිදුවීම්' අනුව ඉහත යෝජිත ලාභාංශය වසර අවසානයේ බැංකුවේ වගකීමක් ලෙස ගිණුම්වල සටහන්කර නොමැත. ඉහත ප්‍රමිතයට අනුකූලව හෙලිදරව් කිරීම් සටහන 36 න් දක්වා ඇත.

15. මූල්‍ය උපකරණ මිනුම් කිරීම

(අ) බැංකුව - ප්‍රචර්ථන වර්ෂය (2015)

දෙසැම්බර් 31 දිනට	FVTPL රු.	HTM රු.	L & R රු.	AFS රු.	එකතුව රු.
වත්කම්					
මුදල් සහ මුදල් සමාන දෑ	-	-	310,591,598	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	-	607,814,250	-	-	607,814,250
බැංකු සමග ඇති ශේෂයන්	-	-	15,813,954,858	-	15,813,954,858
විකිණීමට ඇති මූල්‍ය වත්කම්	200,000	-	-	-	200,000
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	-	-	87,907,153,173	-	87,907,153,173
අනෙකුත් වත්කම්	-	-	775,982,749	-	775,982,749
මුළු මූල්‍ය වත්කම්	200,000	607,814,250	104,807,682,377	-	105,415,696,628

(ආ) බැංකුව - ප්‍රචර්ථන වර්ෂය (2015)

දෙසැම්බර් 31 දිනට	ක්‍රමක්ෂය පිරිවැය රු.	එකතුව රු.
වගකීම්		
බැංකුවලට ගෙවිය යුතු	7,915,016,520	7,915,016,520
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු ණය නිකුත් කිරීම් සහ අනෙකුත් ලබාගත් අරමුදල්	86,324,097,162	86,324,097,162
මුළු මූල්‍ය වගකීම්	96,932,146,220	96,932,146,220
අනෙකුත් වගකීම්	2,833,291,169	2,833,291,169
මුළු අනෙකුත් වගකීම්	2,833,291,169	2,833,291,169
මුළු වගකීම්	99,765,437,389	99,765,437,389

(අ) බැංකුව - පෙර වර්ෂය (2014)

දෙසැම්බර් 31 දිනට	FVTPL රු.	HTM රු.	L & R රු.	AFS රු.	එකතුව රු.
වත්කම්					
මුදල් සහ මුදල් සමාන දෑ	-	-	236,997,574	-	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	-	1,789,084,271	-	-	1,789,084,271
බැංකු සමග ඇති ශේෂයන්	-	-	26,165,415,422	-	26,165,415,422
විකිණීමට ඇති මූල්‍ය වත්කම්	206,300	-	-	-	206,300
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	-	-	61,579,234,734	-	61,579,234,734
අනෙකුත් වත්කම්	-	-	617,825,721	-	617,825,721
මුළු වත්කම්	206,300	1,789,084,271	88,599,473,451	-	90,388,764,022

(ආ) බැංකුව - පෙර වර්ෂය (2014)

දෙසැම්බර් 31 දිනට	ක්‍රමක්ෂය පිරිවැය රු.	එකතුව රු.
වගකීම්		
බැංකුවලට ගෙවිය යුතු	9,790,601,772	9,790,601,772
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	72,525,364,971	72,525,364,971
මුළු මූල්‍ය වගකීම්	82,315,966,743	82,315,966,743
අනෙකුත් වගකීම්	3,334,595,573	3,334,595,573
මුළු අනෙකුත් වගකීම්	3,334,595,573	3,334,595,573
මුළු වගකීම්	85,650,562,316	85,650,562,316

16. මුදල් සහ මුදල් සමාන දෑ

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
අතැති මුදල්	310,591,598	236,997,574
එකතුව	310,591,598	236,997,574

17. ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්

භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර	607,814,250	1,789,084,271
උප එකතුව	607,814,250	1,789,084,271
පරිණතිය තෙක් පවතින		
භාණ්ඩාගාර බිල්පත්	607,814,250	1,789,084,271
උප එකතුව	607,814,250	1,789,084,271
එකතුව	607,814,250	1,789,084,271

18. බැංකුව සමග ඇති ශේෂයන්

ස්ථාවර තැන්පතු	2,915,651,530	24,698,711,942
මූල්‍ය වෙළඳපොළ ආයෝජන	12,861,621,185	1,017,169,314
අනෙකුත් බැංකු ශේෂයන්	36,682,143	449,534,166
එකතුව	15,813,954,858	26,165,415,422

19. සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්

(ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් රහිතව)

විකිණීම සඳහා පවතින		
ස්කන්ධ සුරැකුම්පත් (19.1)	206,300	698,759
අඩු කළා: ආයෝජන අලෙවිය	-	(548,039)
අඩු කළා: අවප්‍රමාණය	(6,300)	-
එකතු කළා: ප්‍රාග්ධන ලාභ	-	55,580
උප එකතුව	200,000	206,300
එකතුව	200,000	206,300

19.1 ස්කන්ධ සුරැකුම්පත්

	2015			2014		
	කොටස් ගණන	ආයෝජනයේ පිරිවැය රු.	වෙළඳපොළ වටිනාකම රු.	කොටස් ගණන	ආයෝජනයේ පිරිවැය රු.	වෙළඳපොළ වටිනාකම රු.
පිපල්ස් මර්චන්ට් පී.එල්.සී.	600	12,000	12,000	600	12,000	15,300
සීමාසහිත සෙලින්කෝ සෙලාන් සංවර්ධන සමාගම	10,000	150,000	138,000	10,000	150,000	141,000
ණය තොරතුරු කාර්යාංශය	50,000	50,000	50,000	50,000	50,000	50,000
		212,000	200,000		212,000	206,300
අගය අවප්‍රමාණය කිරීම් සඳහා වෙන් කිරීම		(12,000)	-		(5,700)	-
		200,000	200,000		206,300	206,300

20. අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය හා ලැබීම්

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
දළ ණය හා ලැබියයුතු	89,469,402,355	63,127,939,906
අඩු කළා: ශුන්‍ය අනුපාත ණය සාධාරණ අගයට ගැලපීම	(257,836,074)	(407,480,802)
	89,211,566,281	62,720,459,104
අඩු කළා: සේවක මණ්ඩලයේ ණය සාධාරණ අගයට ගැලපීම	(508,043,485)	-
	88,703,522,796	62,720,459,104
අඩු කළා: සමූහ හානිකරණ වියදම්	(705,335,071)	(1,141,224,370)
කේවල හානිකරණ වියදම්	(91,034,553)	-
ශුද්ධ ණය හා ලැබීම්	87,907,153,173	61,579,234,734

(අ) විශ්ලේෂණයන්

නිෂ්පාදන වශයෙන්		
උකස්	7,653,380,215	10,615,275,145
සේවක ණය	2,390,935,056	1,363,939,927
කෙටිකාලීන	5,002,175,566	4,933,877,757
දිගුකාලීන	73,349,945,990	45,092,346,330
ණය හා අත්තිකාරම් මත ලැබියයුතු පොළී	1,072,965,528	1,122,500,746
දළ එකතුව	89,469,402,355	63,127,939,906
විනිමය වශයෙන්		
ශ්‍රී ලංකා රුපියල්	89,469,402,355	63,127,939,906
දළ එකතුව	89,469,402,355	63,127,939,906
කර්මාන්ත වශයෙන්		
කෘෂි හා ධීවර	18,906,817,764	17,471,567,441
නිෂ්පාදන	10,449,660,782	8,992,240,366
ප්‍රවාහන	368,156,284	211,615,710
ඉදිකිරීම්/නිවාස	31,730,771,783	14,021,697,256
වෙළඳාම	11,744,233,768	10,322,142,893
වෙනත් (පරිභෝජන/තැන්පතු වලට එරෙහිව/සේවක)	15,196,796,446	10,986,175,495
ණය හා අත්තිකාරම් මත ලැබියයුතු පොළී	1,072,965,528	1,122,500,746
දළ එකතුව	89,469,402,355	63,127,939,906
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව		
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව	85,931,895,206	58,393,365,874
ප්‍රවර්තන ණය	624,868,328	1,343,559,301
විශේෂ ලෙස නම් කරන ලද	839,900,643	1,368,547,932
අවප්‍රමාණික	543,358,691	602,509,068
අධිමාණ	1,529,379,487	1,419,957,731
බොල්	89,469,402,355	63,127,939,906
දළ එකතුව		

(ආ) වර්ෂය තුළ කේවල සහ සාමූහික හානිකරණ වියදම්වල සංවලනය

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
සමූහ හානිකරණ ණය		
සමූහ හානිකරණ වියදම්		
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	1,141,224,370	1,696,519,008
ආදායම් ප්‍රකාශයට අයකිරීම/(කපා හැරීම) (සටහන 9)	(368,699,781)	(452,377,502)
වර්ෂය තුළදී අයකිරීම්	-	(48,649)
අනෙකුත් සංවලන	(67,189,519)	(102,868,487)
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	705,335,071	1,141,224,370
කේවල හානිකරණ ණය		
කේවල හානිකරණ වියදම්		
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	-	-
ආදායම් ප්‍රකාශයට අයකිරීම/(කපා හැරීම) (සටහන 9)	91,034,553	-
වර්ෂය තුළදී අයකිරීම්	-	-
අනෙකුත් සංවලන	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	91,034,553	-

21. අස්පාශ්‍ය වත්කම්

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
පරිගණක මෘදුකාංග		
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	81,591,017	112,179,008
එකතු කිරීම්	59,218,310	45,099,278
ලියා හැරීම්	-	(8,784,553)
නැවත වර්ග කිරීම්	-	(66,902,715)
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	140,809,327	81,591,017
(අඩු කළා): ක්‍රමක්‍ෂය		
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	26,629,254	40,165,135
වසරේ වැය	35,364,098	13,005,537
ලියා හැරීම්	-	(5,539,004)
නැවත වර්ග කිරීම්	-	(21,002,415)
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	61,993,352	26,629,254
(අඩු කළා): අපහායන ගාස්තු	-	-
ශුද්ධ පොත් අගය	78,815,975	54,961,763

22. විලම්බිත බදු වත්කම් හා වගකීම්

	බැංකුව			
	2015.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රු.	2014.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රු.	2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය රු.	2014.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය රු.
විලම්බිත බදු වගකීම්				
ආදායම් බදු සඳහා ප්‍රාග්ධන දීමනා	100,553,192	67,374,970	(33,178,229)	38,426,862
	100,553,192	67,374,970	(33,178,229)	38,426,862
විලම්බිත බදු වත්කම්				
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් - ආදායම් ප්‍රකාශය	289,340,089	258,776,071	30,564,018	33,087,670
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් - අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	(17,152,823)	(3,079,313)	(14,073,511)	(3,273,872)
ණය සහ අත්තිකාරම් සඳහා යොදා වෙන් කිරීම්	-	-	-	(48,328,722)
හිමිකම් නොකී බොල් ණය සඳහා වෙන් කිරීම් - විශේෂිත වෙන්කිරීම්	-	-	-	(15,209,175)
	272,187,266	255,696,758	16,490,507	(33,724,099)
විලම්බිත ආදායම් බදු ආදායම් (වියදම්) - ආදායම් ප්‍රකාශය	-	-	(2,614,211)	7,976,635
විලම්බිත ආදායම් බදු ආදායම් (වියදම්) - විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	-	-	(14,073,511)	(3,273,872)

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2015 රු.	2014 රු.
මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රතිබිම්බයට අනුව		
විලම්බිත බදු වත්කම්	272,187,266	255,696,758
විලම්බිත බදු වගකීම්	100,553,192	67,374,970
ශුද්ධ විලම්බිත බදු වත්කම්	171,634,073	188,321,788

23. අනෙකුත් වත්කම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2015 රු.	2014 රු.
වියදම		
ලැබිය යුතු	305,006,436	121,027,618
තැන්පතු සහ ඉදිරියට කළ ගෙවීම්	327,614,849	446,161,164
විවිධ ණයගැතියෝ	56,012,301	41,840,826
වෙනත්	753,090,196	290,141,866
මාර්ගස්ථ අන්තර් බැංකු ගනුදෙනු	-	619,931,675
එකතුව	1,441,723,782	1,519,103,148

24. දේපළ, පිරියත හා උපකරණ

දේපළ හා උපකරණ

	බැංකුව 2015						
	ඉඩම් හා ගොඩනැගිලි රු.	පරිගණක දෘඩාංග රු.	කාර්යාල උපකරණ ලී බඩු හා සවිකිරීම් රු.	මෝටර් වාහන රු.	නොනිම් රු.	පරිශ්‍ර සහ සවිකිරීම් රු.	එකතුව රු.
2015 (ප්‍රච්ඡිත වර්ෂය)							
පිරිවැය/සාධාරණ අගය							
2015.01.01 දිනට ආරම්භක ශේෂය	359,114,252	415,810,019	629,423,076	178,506,009	69,930,682	-	1,652,784,039
එකතු කිරීම්	4,165,045	42,421,736	58,131,880	108,483,205	28,921,680	56,941,201	299,064,747
ඉවත් කිරීම්	-	(9,711,378)	(8,914,751)	(5,067,533)	-	(63,852)	(23,757,514)
කපා හැරීම්	-	-	(35,508)	-	-	(2,022,179)	(2,057,688)
වර්ෂය තුළ මාරු කිරීම්	32,766,852	-	-	-	(32,766,852)	114,612,692	114,612,692
නැවත වර්ග කිරීම්	-	81,080	(180,320)	-	-	-	(99,240)
2015.12.31 දිනට අවසන් ශේෂය	396,046,149	448,601,457	678,424,377	281,921,681	66,085,510	169,467,861	2,040,547,036
මූල්‍ය කල්බදු							
2015.01.01 දිනට ආරම්භක ශේෂය	-	-	-	103,703,000	-	-	103,703,000
එකතු කිරීම්	-	-	-	221,400	-	-	221,400
2015.12.31 දිනට අවසන් ශේෂය	-	-	-	103,924,400	-	-	103,924,400
(අඩු කළා): සමුච්චිත කෂය							
2015.01.01 දිනට ආරම්භක ශේෂය	58,400,212	255,028,444	454,988,350	137,382,113	-	-	905,799,118
වසරේ වැය	13,399,861	53,246,126	59,401,922	16,720,577	-	28,641,883	171,410,369
ඉවත් කිරීම්	-	(9,469,812)	(8,701,948)	(5,067,522)	-	(375)	(23,239,656)
කපා හැරීම්	-	-	(5,553)	-	-	-	(5,553)
නැවත වර්ග කිරීම්	-	102,145	(508,141)	-	-	-	(405,996)
2015.12.31 දිනට අවසන් ශේෂය	71,800,073	298,906,903	505,174,630	149,035,169	-	28,641,508	1,053,558,282
මූල්‍ය කල්බදු							
2015.01.01 දිනට ආරම්භක ශේෂය	-	-	-	24,831,198	-	-	24,831,198
වසරේ වැය	-	-	-	21,477,053	-	-	21,477,053
2015.12.31 දිනට අවසන් ශේෂය	-	-	-	46,308,251	-	-	46,308,252
(අඩු කළා): අපහායන වියදම්							
ශුද්ධ පොත් අගය 2015.12.31 දිනට	324,246,076	149,694,554	173,249,747	190,502,662	66,085,510	140,826,353	1,044,604,902

	බැංකුව 2014					
	ඉඩම් හා ගොඩනැගිලි	පරිගණක දෘඩාංග	කාර්යාල උපකරණ, ලී බඩු හා සවිකිරීම්	මෝටර් වාහන	නොනිම්	එකතුව
	රු.	රු.	රු.	රු.	රු.	රු.
2014 පිරිවැය හා සාධාරණ අගය						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	304,455,199	302,646,355	639,031,995	159,064,556	70,735,765	1,475,933,869
එකතු කිරීම්	480,118	58,221,087	32,252,488	24,227,392	54,846,549	170,027,634
ඉවත් කිරීම්	-	(10,427,334)	(8,013,339)	(4,783,850)	-	(23,224,523)
වර්ෂය තුළ මාරු කිරීම්	54,198,935	-	-	-	(54,198,935)	-
නැවත වර්ග කිරීම්	(20,000)	65,369,912	(33,848,067)	(2,090)	(1,452,697)	30,047,059
2014.12.31 දිනට අවසන් ශේෂය	359,114,252	415,810,019	629,423,076	178,506,009	69,930,682	1,652,784,039
මූල්‍ය කල්බදු						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	-	-	-	67,668,000	-	67,668,000
එකතු කිරීම්	-	-	-	36,035,000	-	36,035,000
2014.12.31 දිනට අවසන් ශේෂය	-	-	-	103,703,000	-	103,703,000
(අඩු කළා): සමුච්චිත ක්‍ෂය						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	46,824,072	207,432,041	411,304,242	126,057,977	-	791,618,332
වසරේ වැය	11,584,367	37,943,048	67,016,923	16,100,814	-	132,645,151
ඉවත් කිරීම්	-	(10,072,231)	(7,576,439)	(4,783,839)	-	(22,432,509)
නැවත වර්ග කිරීම්	(8,227)	19,725,586	(15,756,376)	7,161	-	3,968,144
2014.12.31 දිනට අවසන් ශේෂය	58,400,212	255,028,444	454,988,350	137,382,113	-	905,799,118
මූල්‍ය කල්බදු						
2014.01.01 දිනට ආරම්භක ශේෂය	-	-	-	6,351,781	-	6,351,781
වසරේ වැය	-	-	-	18,479,418	-	18,479,418
2014.12.31 දිනට අවසන් ශේෂය	-	-	-	24,831,198	-	24,831,199
(අඩු කළා): අපහායන වියදම්	-	-	-	-	-	-
ශුද්ධ පොත් අගය 2014.12.31 දිනට	300,714,040	160,781,576	174,434,727	119,995,697	69,930,682	825,856,722

දේපළ, පිරියත හා උපකරණ සම්පූර්ණයෙන් ක්‍ෂය කරන ලද

සම්පූර්ණයෙන් ක්‍ෂය කරන ලද නමුත් තවමත් බැංකුව විසින් භාවිතා කරන වත්කම් පහත දැක්වේ:

	බැංකුව	
2014.12.31 දිනට අවසන් ශේෂය	2015 රු.	2014 රු.
වත්කම් කාණ්ඩ		
පරිගණක දෘඩාංග	193,467,425	92,090,049
කාර්යාල උපකරණ හා ලී බඩු	306,445,902	242,418,405
මෝටර් වාහන	106,862,912	98,494,370
පරිශ්‍ර හා සවිකිරීම්	557,243	-
	607,333,482	433,002,825

වඩා හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා පරිශ්‍ර හා සවිකිරීම් දේපළ, පිරියත හා උපකරණ ගිණුමට මාරු කරන ලදී.

25. බැංකුවට ගෙවිය යුතු

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
ණය ගැනීම්	178,125,860	2,153,383,689
කල්බදු (සටහන 25.1)	54,418,780	77,567,191
ප්‍රතිමූලාශ්‍ර	7,682,471,880	7,559,650,892
එකතුව	7,915,016,520	9,790,601,772

ණය ගැනීම්වල කල්පිරීමේ විශ්ලේෂණය පහත සටහන් අංක 44.3.4 යටතේ දක්වා ඇත.

25.1 කල්බදු කල්පිරීම

අවුරුද්දකට වැඩි නොවන	32,688,204	32,688,204
අවුරුද්දකට වැඩි අවුරුදු 5 කට වැඩි නොවන	28,679,084	60,961,489
අවුරුදු 5 කට වැඩි වන	-	-
	61,367,288	93,649,693
(අඩු කළා): අවිනිශ්චිත පොළී	(6,948,508)	(16,082,502)
එකතුව	54,418,780	77,567,191

26. අනෙකුත් පාරිභෝගිකයන්ට ගෙවිය යුතු

ක්‍රමක්ෂිත පිරිවැය	86,324,097,162	72,525,364,971
එකතුව	86,324,097,162	72,525,364,971

(අ) විශ්ලේෂණය

උපකරණ වශයෙන්		
ඉතුරුම් තැන්පතු	28,792,809,211	22,417,310,614
දිගුකාලීන ඉතුරුම්	8,073,606,645	7,704,623,927
ස්ථාවර තැන්පතු	49,457,681,306	42,403,430,430
එකතුව	86,324,097,162	72,525,364,971
විනිමය වශයෙන්		
ශ්‍රී ලංකා රුපියල්	86,324,097,162	72,525,364,971
එකතුව	86,324,097,162	72,525,364,971

27. ණය නිකුත් කිරීම සහ අනෙකුත් ණයටගත් අරමුදල්

නිදහස් කළහැකි ණයකර (සටහන 27.1)	2,693,032,538	-
එකතුව	2,693,032,538	-

27.1 නිදහස් කළහැකි ණයකර

2015.01.01 දිනට ආරම්භක ශේෂය	-	-
ණයකර නිකුත් කිරීම	2,500,000,000	-
නිදහස් කළ ණයකර	-	-
ගෙවිය යුතු පොළී	206,867,546	-
පොළී ගෙවීම	(13,835,008)	-
එකතුව	2,693,032,538	-

27.1.1 2015 නිකුත්කළ ණයකර

සුරැකුම් රහිත අවුරුදු 5 ක නිදහස්කළ හැකි අනාරක්ෂිත යටත් ණයකර කොටසක් රු. 100/- බැගින් 2015 දී නිකුත් කිරීම:

වර්ගය	ණයකර ගණන	මුහුණත අගය	ක්‍රමක්ෂය කරන ලද පිරිවැය	විභාජන කල දිනය	පරිනත දිනය	පොළී අනුපාත
A	21,288,500	2,128,850,000	2,128,850,000	30.01.2015	30.01.2020	වාර්ෂික ස්ථාවර - 9.00% වාර්ෂිකව ගෙවිය යුතු
B	3,610,200	361,020,000	361,020,000	30.01.2015	30.01.2020	වාර්ෂික ස්ථාවර - 8.81% අර්ධ වාර්ෂිකව ගෙවිය යුතු
C	101,300	10,130,000	10,130,000	30.01.2015	30.01.2020	වාර්ෂික ස්ථාවර - 8.71% කාර්තු වශයෙන් ගෙවිය යුතු
	25,000,000	2,500,000,000	2,500,000,000			

28. අනෙකුත් වගකීම්

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
අනෙකුත් ණයහිමියෝ	129,956,036	1,179,952,660
ගෙවිය යුතු පොළී	1,466,844,840	1,230,580,467
අනෙකුත් ගෙවිය යුතු	1,657,205,591	1,293,472,158
මාර්ගස්ථ අන්තර් බැංකු ගනුදෙනු	(164,759)	152,029
එකතුව	3,253,841,708	3,704,157,314

29. නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් වර්ගීකරණය

විශ්‍රාම පාරිතෝෂිත සඳහා වෙන් කිරීම (සටහන 29.1)	972,097,354	913,202,684
	972,097,354	913,202,684

29.1 විශ්‍රාම පාරිතෝෂිත සඳහා වෙන්කිරීම්

29.1.1 ශුද්ධ වත්කම් (වගකීම්) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනා ගැනීම

2015.01.01 දිනට ආරම්භක ශේෂය	913,202,684	806,724,857
වර්ෂය සඳහා වෙන්කිරීම් (සටහන 29.1.2)	139,802,596	132,218,133
වර්ෂය සඳහා වෙන්කිරීම් (සටහන 29.1.3)	(61,260,084)	(10,997,545)
	991,745,196	927,945,445
සැලසුම් මත ගෙවූ ප්‍රතිලාභ	(19,647,842)	(14,742,761)
	972,097,354	913,202,684

29.1.2 ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීම්

සේවා ගාස්තු	48,482,327	47,512,023
ශුද්ධ නිර්ණය කරන ලද ප්‍රතිලාභ මත ඉපැයූ ශුද්ධ පොළිය	91,320,269	84,706,110
ආදායම් ප්‍රකාශය තුළ මුළු හඳුනාගැනීම්	139,802,596	132,218,133

29.1.3 විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීම්

වර්ෂය තුළ වගකීම් පිළිබඳ අත්දැකීම් මත ලාභ/අලාභ	(61,260,084)	(10,997,545)
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ මුළු හඳුනාගැනීම්	(61,260,084)	(10,997,545)

29.1.4 නිර්ණය කරන ලද ප්‍රතිලාභ වගකීම් සැසඳීම

පෙර වර්ෂය අවසානයේ ඇති ප්‍රතිලාභ වගකීම්	913,202,684	806,724,857
ආයතනයේ සේවා පිරිවැය	48,482,327	47,512,023
පොළී පිරිවැය	91,320,269	84,706,110
සැලසුමට අනුව සත්‍ය ප්‍රතිලාභ ගෙවීම	(19,647,842)	(14,742,761)
උපකල්පන මත වෙනස් වන ලාභ/(අලාභ)	(61,260,084)	(10,997,545)
ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් මුළු අගය	972,097,354	913,202,684

29.2 වෘත්තීය ජීවගණකයෙකු වන ඇක්වුරියර් ඇන්ඩ් මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් (පෞද්ගලික) සමාගම විසින් 2015 දෙසැම්බර් 31 දිනට පාරිතෝෂික අරමුදල සඳහා ජීවගණන අගය කිරීම සිදුකරන ලදී. මෙහිදී ජීවගණක විසින් අරමුදල තක්සේරු කිරීම සඳහා තක්සේරු ක්‍රමය ලෙස ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක 19 (සේවක ප්‍රතිලාභ) හි දක්වා ඇති පරිදි පුරෝකථනය කළ ඒකක භාර ක්‍රමය යොදාගෙන ඇත.

ජීවගණන උපකල්පනය	2015	2014
දෙසැම්බර් 31 දිනට වට්ටම් අනුපාතය	10.00%	10.00%
අනාගත වැටුප් වර්ධක අනුපාතය	20% (2018 ජනවාරි 1 දිනට නියමිත වැඩිවීම සමග සෑම වසර 3 කට වරක්)	20% (2015 ජනවාරි 1 දිනට නියමිත වැඩිවීම සමග සෑම වසර 3 කට වරක්)
මරණ අනුපාතය	A1967/70 මරණ අනුපාතය ලැයිස්තුව	A1967/70 මරණ අනුපාතය ලැයිස්තුව
විග්‍රාමික වයස	අවුරුදු 57	අවුරුදු 57

සහභාගිවුවන්ගේ අනාගත සාමාන්‍ය අපේක්ෂිත වැඩ කාලය අවුරුදු 14 කි.

29.3 ජීවගණන පාරිතෝෂික තක්සේරුවට අදාළ උපකල්පනයන්ගේ සංවේදී බව

පාරිතෝෂික වගකීම ගණනය කිරීමේදී අනිකුත් සියලුම උපකල්පන ස්ථාවර යැයි උපකල්පනය කරමින් ප්‍රධාන උපකල්පනවල සාධාරණව විය හැකි වෙනස්වීම්වලට අදාළ සංවේදීතාවයන් හා පාරිතෝෂික වගකීමට වූ බලපෑම පහත වගුව මගින් දක්වා ඇත.

උපකල්පිත වට්ටම් අනුපාතය සහ වැටුප් වර්ධක අනුපාතයන්ගේ වෙනස්වීම් තුළින් ලාභ හෝ අලාභ සහ නිර්ණය කරනලද ප්‍රතිලාභ සැලසුම් මගින් ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයට වසරක් සඳහා බලපෑම.

වට්ටම් අනුපාත වැඩිවීම/(අඩුවීම)	වැටුප් වර්ධක වැඩිවීම/(අඩුවීම)	2015		2014	
		වර්ෂය සඳහා සංවේදී බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් ප්‍රකාශයේ වැඩිවීම/(අඩුවීම) රු.	වගකීමේ සංවේදීතා බලපෑමේ පාරිතෝෂික බැඳීමේ වැඩිවීම/(අඩුවීම) රු.	වර්ෂය සඳහා සංවේදී බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් ප්‍රකාශයේ වැඩිවීම/(අඩුවීම) රු.	වගකීමේ සංවේදීතා බලපෑමේ පාරිතෝෂික බැඳීමේ වැඩිවීම/(අඩුවීම) රු.
1%	-	915,107,948	(915,107,948)	855,732,000	(855,732,000)
(-1%)	-	(1,036,027,713)	1,036,027,713	(977,644,963)	977,644,963
-	1%	(987,070,567)	987,070,567	(935,478,253)	935,478,253
-	(-1%)	957,472,054	(957,472,054)	891,514,809	(891,514,809)

30. ප්‍රකාශිත ප්‍රාග්ධනය

දෙසැම්බර් 31 දිනට	2015 රු.	බැංකුව 2014 රු.
සාමාන්‍ය කොටස්		
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	1,370,936,931	1,099,400,151
කොටස් නිකුත් කිරීම	-	271,536,780
එකතුව	1,370,936,931	1,370,936,931

31. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	523,268,291	506,153,956
කාලච්ඡේදය තුළ මාරු කිරීම්	44,122,973	17,114,335
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	567,391,265	523,268,291

32. රඳවාගත් ලාභ අලාභ ගිණුම

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2015 රු.	2014 රු.
ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය	872,318,223	(336,320,804)
වර්ෂය සඳහා ලාභය	882,459,469	342,286,709
අනෙකුත් විස්තීර්ණ ආදායම්	47,186,573	7,723,673
අනෙකුත් සංචිත සඳහා මාරු කිරීම්	(264,737,841)	858,628,644
ලාභාංශ	(137,093,693)	-
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	1,400,132,731	872,318,223

33. අනෙකුත් සංචිත

අ. බැංකුව - ප්‍රවර්ධන වර්ෂය - 2015

	ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු.	සංවලන/ මාරු කිරීම් රු.	දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු.
පොදු සංචිත	2,281,672,916	176,491,894	2,458,164,810
විශේෂ සංචිත අරමුදල	377,658,619	44,122,974	421,781,593
එකතුව	2,659,331,535	220,614,868	2,879,946,402

ආ. බැංකුව - පෙර වර්ෂය - 2014

	ජනවාරි 1 දිනට ආරම්භක ශේෂය රු.	සංවලන/ මාරු කිරීම් රු.	දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු.
පොදු සංචිත	2,213,215,574	68,457,342	2,281,672,916
විශේෂ සංචිත අරමුදල	360,544,284	17,114,335	377,658,619
එකතුව	2,573,759,857	85,571,677	2,659,331,535

පොදු සංචිතය යනු රඳවාගත් ලාභ ගිණුමෙන් ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් පොදු සංචිතයට හුවමාරු කිරීමේ ප්‍රතිඵලයකි. පොදු සංචිතය පිරිවැටීමේ අරමුණ අනාගතයේ මුහුණ දිය හැකි නොදන්නා වගකීම් ඉටුකිරීමයි.

34. අසම්භාව්‍ය වගකීම් හා බැඳීම

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2015 රු.	2014 රු.
ඇප බැඳුම්කර කාර්යසාධනය	91,600,799	61,655,651
වෙනත් අවිනිශ්චිත අයිතම	140,411,334	107,306,087
එකතුව	232,012,133	168,961,738

34.1 බැංකුවට එරෙහි නෛතික වගකීම

ව්‍යාපාරයේ ස්වභාවය අනුව බැංකු කර්මාන්තය තුළ නඩු පැවරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එහිදී ණයකරුවන් ණය නොගෙවීම හේතුවෙන් පැනනගින නඩුද ඇතුළත් වෙයි. උකසට තබන ලද භාණ්ඩ බැංකුව වෙන්දේසි කිරීමට එරෙහිව ගනුදෙනුකරුවන් තුන් දෙනෙකුද, සේවකයන් 21 කින් යුත් පිරිසක් කම්කරු උසාවිය අභිමුඛව බැංකුවට එරෙහිවද නඩු පවරා ඇත. තවද එක් ගනුදෙනුකරුවකු විසින් බැංකුවට එරෙහිව දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එම තීන්දුවට එරෙහිව බැංකුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කොට ඇත. බැංකුවේ නීති උපදේශකයන්ගේ මතයට අනුව දැනට පවතින නඩු තුළින් බැංකුව ඉදිරිපත් කරන වාර්තාවට හෝ අනාගත මෙහෙයුම් වලට වැදගත් බලපෑමක් ඇති නොවෙයි.

35. ප්‍රධාන කළමනාකරණ පිරිස් හා සම්බන්ධ පාර්ශවයන් ගනුදෙනු අනාවරණය කිරීම

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති අංක (LKAS 24) 'සම්බන්ධිත පාර්ශවයන් අනාවරණය කිරීම' හි නිර්වචනය කරඇති පරිදි සම්බන්ධිත පාර්ශවයන් සමග බැංකුව ගනුදෙනු සිදුකරයි. ඒ කෙසේද යත් බලපෑමක් ඇතිකළ හැකි ආයෝජකයින්, පරිපාලිත හා ආශ්‍රිත සමාගම්, බැංකුවේ පශ්චාත් සේවක ප්‍රතිලාභ සැලසුම්, ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් (KMPs), ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ සම්පතම ඥාතීන් සහ අනෙකුත් සම්බන්ධිත ඒකකයන්ය. සියලුම සේවක මණ්ඩලය සඳහා ඒකාකාරී ලෙස අදාළවන විශේෂ සහනදායී අනුපාතයන් යටතේ සිදුකල බවට ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් දක්වා ඇති ගනුදෙනු හැර සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයන් යටතේ සිදුකරනු ලබන ණය දීම, තැන්පත් සහ වෙනත් ආයෝජන කටයුතු, ශේෂ පත්‍රයට ඇතුළත් නොවන ගනුදෙනු සහ වෙනත් බැංකු සහ මූල්‍ය සේවා ගනුදෙනු මීට ඇතුළත් වේ.

35.1 අයිතිකරුවන් හා අවසාන පාලන පක්ෂය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රජය සතු බැංකුවකි.

35.2 බැංකුවේ ප්‍රධාන කළමනාකරණ පිරිස

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 24 අනුව 'සම්බන්ධිත පාර්ශව හෙළිදරව් කිරීම' බැංකුවේ කටයුතු පාලනය කිරීම, අධීක්ෂණය කිරීම, සැලසුම් කිරීම සඳහා බලය හා වගකීම සහිත පුද්ගලයන් ප්‍රධාන කළමනාකරණ පිරිසට ඇතුළත්වේ. ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රධාන කළමනාකරණ පිරිසට ඇතුළත්වේ.

35.3 සම්බන්ධිත පාර්ශව අනාවරණය – ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමග කළ ගනුදෙනු

(අ) අධ්‍යක්ෂක මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරියාට ගෙවීම්

	2015 රු.	2014 රු.
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ	4,065,586	4,566,123
එකතුව	4,065,586	4,566,123

35.4 බැංකුවේ ප්‍රධාන කළමනාකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා පහත සඳහන් පහසුකම් සපයා ඇත:

	2015 රු.	2014 රු.
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයෙහි අයිතම		
වත්කම්		
ණය සහ ලැබීම්	14,764,911	1,020,836
එකතුව	14,764,911	1,020,836
වගකීම්		
තැම්පතු	14,732,808	2,826,065
එකතුව	14,732,808	2,826,065
ලාභාලාභ ගිණුමේ අයිතම		
පොළී ආදායම	808,627	156,290
පොළී වියදම	555,731	260,148
එකතුව	1,364,358	416,437

35.5 සැලකිය යුතු ආයෝජකයින් සමග කළ ගනුදෙනු

	2015 රු.	2014 රු.
මහා භාණ්ඩාගාරයට ගෙවනලද බදු	125,353,097	210,118,527
එකතුව	125,353,097	210,118,527

තවද රු. 249,646,903/- ක් මහ භණ්ඩාගාරයට ඉදිරියට කරනලද ගෙවීම් ලෙස වෙනත් වත්කම් යටතේ දක්වා ඇත.

35.6 භාණ්ඩ හා සේවා ගැනුම්

ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ සාමාන්‍ය ව්‍යාපාර පාලනයට හෝ බද්ධ පාලනයට යටත් ආයතන වලින් බැංකුව අවුරුද්ද පුරාවටම භාණ්ඩ හා සේවා මිලට ගැනුම් පහත පරිදිවේ:

	2015 රු.	2014 රු.
භාණ්ඩ හා සේවා ගැනුම්	8,232,570	-
එකතුව	8,232,570	-

35.7 ශ්‍රී ලංකා රජය සහ ඊට සම්බන්ධිත පාර්ශව සමාන කළ ගනුදෙනු

ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන පාර්ශව ගණනාවක් පිළිබඳ බැංකුවේ සැලකිය යුතු උනන්දුවක් තිබේ.

35.7.1 ශ්‍රී ලංකා රජය හා ඊට සම්බන්ධිත පාර්ශව සමග බැංකුව ගනුදෙනු, ගිවිසුම් හා කටයුතු සඳහා එළඹ ඇත. පහත සඳහන් පරිදි වසර තුළ මූල්‍ය තත්ත්ව පිළිබඳ ප්‍රකාශනයේ දීනට පහත පරිදි සැලකිය යුතු මූල්‍ය ගනුදෙනු සිදුවී ඇත.

	2015 රු.	හිම මුදල් 2014 රු.
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අයිතම		
වත්කම්		
ණය සහ ලැබිය යුතු	437,014,212	459,293,248
එකතුව	437,014,212	459,293,248
වගකීම්		
තැම්පතු	12,822,454,563	15,895,800,770
එකතුව	12,822,454,563	15,895,800,770
ලාභ හෝ අලාභ ගිණුමේ අයිතම		
පොළී අදායම	32,419,550	64,319,968
පොළී වියදම	863,230,637	536,551,005
එකතුව	895,650,187	600,870,973

35.7.2 තවදුරටත් පහත පරිදි ශ්‍රී ලංකා රජය හා ඊට සම්බන්ධිත ආයතන සමග සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ ගනුදෙනු සඳහා එළඹ ඇත:

- භාණ්ඩාගාර බිල්පත් හා මුදල් වෙළඳපොළහි ආයෝජනය
- ව්‍යවස්ථාපිත ගාස්තු හා වරිපතම් බදු ගෙවීම
- ප්‍රධාන වශයෙන් දුරකථන, විදුලිය හා ජලය සමන්විත උපයෝගිතා සඳහා ගෙවීම්.
- විග්‍රාමික ප්‍රතිලාභ සඳහා ගෙවීම් (සේවක ආර්ථ සාධක අරමුදල/සේවක භාරකාර අරමුදල)

36. ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම්

36.1 යෝජිත ලාභාංශ

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසාන ලාභාංශය ලෙස කොටසකට රු. 1/- බැගින්වූ මුදල් ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශකර ඇත. මේ සඳහා අවසන් වශයෙන් රුපියල් 137,093,693/- ක් බෙදා හැරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති අංක (LKAS) 10 'වාර්තාගත කාලච්ඡේදයට පසු සිදුවීම්' අනුව ඉහත යෝජිත ලාභාංශය වසර අවසානයේ බැංකුවේ වගකීමක් ලෙස ගිණුම්වල සටහන්කර නොමැත.

37. ඔඩිපනය සඳහා වූ වත්කම්

පහත දැක්වෙන ණය පහසුකම් ලබා ගැනීමේදී ණය සුරැකි ලෙස පහත වත්කම් ඇපයට තබා ඇත:

පහසුකම් වර්ගීකරණය	පහසුකම් වටිනාකම රු. මිලියන	සුරැකිමගේ වර්ග	සුරැකිමගේ වටිනාකම රු. මිලියන	31-12-2015 දිනට ශේෂය රු. මිලියන
1. බැංකු අයිතීන් (ලංකා බැංකුව)	1,564	FD-70963965	600 පොළිය සමඟ	-
		FD-74353124	161.396 පොළිය සමඟ	-
		FD-74361333	217.350 පොළිය සමඟ	-
		FD-74817306	196.128 පොළිය සමඟ	-
		FD-74588793	181.769 පොළිය සමඟ	-
		FD-74619066	181.701 පොළිය සමඟ	-
		FD-74041168	445.683 පොළිය සමඟ	-
2. බැංකු අයිතීන් (මහජන බැංකුව)	200	FD-14-6001-00009136-8	287.913 පොළිය සමඟ	-

පහසුකම් වර්ගීකරණය	පහසුකම් වටිනාකම රු. මිලියන	සුරැකිමගේ වර්ග	සුරැකිමගේ වටිනාකම රු. මිලියන	31-12-2014 දිනට ශේෂය රු. මිලියන
1. බැංකු අයිතීන් (ලංකා බැංකුව)	1,564	FD-70963965	600 පොළිය සමඟ	-
		FD-74353124	150.332 පොළිය සමඟ	-
		FD-74361333	205.026 පොළිය සමඟ	-
		FD-74817306	183.468 පොළිය සමඟ	-
		FD-74588793	169.320 පොළිය සමඟ	-
		FD-74619066	169.320 පොළිය සමඟ	-
		FD-74041168	424.764 පොළිය සමඟ	-
2. බැංකු අයිතීන් (මහජන බැංකුව)	200	FD-14-6001-00009136-8	268.576 පොළිය සමඟ	-
3. ණය (කාලීන ණය) ලංකා බැංකුව	1,000	නැත	-	1,000
3. ණය (කාලීන ණය) පබ්ලික් බැංකුව	100	කෘෂි කාර්මික ණය ඔඩිපනය	-	33.28

38. බදු පෙර ලාභයට අයත් මූල්‍ය නොවන අයිතම

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව	
		2015 රු.	2014 රු.
දේපළ, පිරිසිදු හා උපකරණ ඝෂය	11	192,887,422	151,124,569
අස්පාශ්‍ය වත්කම් ක්‍රමඝෂය	21	35,364,098	13,005,537
සඵලදායී පොළී අනුපාත ගැලපීම		712,143	2,703,290
ණය අත්තිකාරම් මත අපහායන අලාභ	9	(277,665,228)	(452,377,502)
උකස් ණය සඳහා ප්‍රාග්ධනිත අලාභ	11	29,071,253	67,368,645
දේපළ, පිරිසිදු හා උපකරණ කපා හැරීම	24	2,052,134	-
ලිය ඉසුරු සාධාරණ අගයට ගැලපීම		(149,644,728)	407,480,802
මහ භාණ්ඩාගාරයට ගෙවූ අය බදු		125,353,097	210,118,527
ආයෝජනය මත ප්‍රාග්ධනිත ලාභ	7	6,300	(55,580)
හිමිකම් සුරැකුම්පත් මත ප්‍රාග්ධනිත ලාභ	8	-	(141,543)
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලැස්ම සඳහා වූ වියදම	10	139,802,596	136,897,691
අනිකුත් අරමුදල්වල හැසිරීම		12,408,456	(3,333,391)
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභ/(අලාභ)	8	(7,254,660)	2,327,861
එකතුව		103,092,883	535,118,905

39. මෙහෙයුම් වත්කම්වල වෙනස්වීම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන්	බැංකුව	
		2015 රු.	2014 රු.
ශ්‍රී ලාංකික රාජ්‍ය සුරැකුම්පත් ශුද්ධ වෙනස්වීම්	17	1,181,270,021	-
අනෙකුත් පාරිභෝගිකයන්ගෙන් ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ වල ශුද්ධ වෙනස	20	(25,929,679,736)	(22,471,945)
අනෙකුත් වත්කම්වල වෙනස්වීම්	23	(47,973,731)	(210,118,527)
එකතුව		(24,796,383,446)	(232,590,472)

40. මෙහෙයුම් වගකීම්වල වෙනස්වීම්

බැංකුවට ගෙවිය යුතු දෑ වල ශුද්ධ වෙනස	25	(933,828,822)	(1,109,224,537)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ වල ශුද්ධ වෙනස	26	13,798,020,048	(2,703,290)
අනෙකුත් වගකීම්වල ශුද්ධ වෙනස්වීම්	28	(190,081,485)	173,643,699
එකතුව		12,674,109,741	(938,284,128)

41. නැවත වර්ගීකරණයේ බලපෑම මත දේපළ, පිරිසත හා අස්පාභය වත්කම්වල වෙනස්වීම්

අස්පාභය වත්කම්	21	-	45,900,301
දේපළ හා පිරිසත	24	(306,755)	(26,078,915)
එකතුව		(306,755)	19,821,386

42. මූල්‍ය වත්කම්වල සාධාරණ අගය

42.1 සාධාරණ අගය මත වාර්තා කළ මූල්‍ය උපකරණ

වටිනාකම මැනීමේ ක්‍රමෝපායන් භාවිතා කරමින් සාධාරණ අගය මත වාර්තා කළ මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගය නිර්ණය කිරීමේ ආකාරය පිළිබඳ විස්තර පහතින් දැක්වේ:

42.2 සාධාරණ අගය මත මනින ලද වෙළඳ වත්කම් හා අනෙකුත් වත්කම්

වෙළඳ වත්කම් හා අනෙකුත් වත්කම් වන ආණ්ඩුවේ ණය සුරැකුම් වත්කම් මත ආවරණය කරන ලද සුරැකුම් හා මිල කළ සාමාන්‍ය කොටස් සාධාරණ අගයට මිනුම් කරනු ලැබේ. ආණ්ඩුවේ ණය සුරැකුම් හා වත්කම් මත ආවරණය කරන ලද සුරැකුම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද ඵලදායී වකුස මගින් අගය කරනු ලැබේ. මිල කළ සාමාන්‍ය කොටස් අගය කිරීම සඳහා බැංකුව විසින් සක්‍රීය වෙළඳපොළ තුළ වාර්තාවූ වෙළඳපොළ මිල යොදාගනු ලැබේ.

42.3 සාධාරණ අගය හා එහි ධුරාවලිය නිර්ණය කිරීම

සියළුම මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගය බාහිර වෙළඳපොළ මිල ගණන් හෝ නිරීක්ෂණය කළහැකි මිල ගණන් වැනි සාධකයන් මත සඳහන්වූ ආකෘතීන් මගින් අගය කරනු ලැබේ. තවද ඒ සඳහා ස්වාධීන මිල නිර්ණය කිරීමක් හෝ තහවුරු කිරීමක් ලබාගනී. අක්‍රීය වෙළඳපොළ තත්ත්වයක් තුළ මෙවැනි සෘජුවම නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ මිල ගණන් යෝග්‍ය නොවනු ඇත. මෙවැනි තත්ත්වයක් තුළ දී මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගය තහවුරු කරගැනීම සඳහා බැංකුව විසින් විකල්ප වෙළඳපොළ තොරතුරු පදනම් කරගනු ලැබේ. තවද ඉහළ බර තැබීමක් කරන තොරතුරු වඩාත් අදාළ හා විශ්වසනීය තොරතුරු ලෙස සලකනු ලැබේ.

42.4 සාධාරණ අගයන් පහත ධුරාවලියට අනුකූලව නිර්ණය කරනු ලැබේ

පළමු පෙළ - ලැයිස්තුගත හා වෙළඳපොළ මිල (ගැලපුම් නොකළ): ක්‍රියාකාරී වෙළඳපොළ තුළ මිල ලැයිස්තුගත මූල්‍ය උපකරණ.

දෙවන පෙළ - නිරීක්ෂණය කළ හැකි සාධාරණය භාවිතා කරමින් වටිනාකම් අගය කිරීමේ ක්‍රමෝපායන්: ක්‍රියාකාරී වෙළඳපොළවල් තුළ සමාන උපකරණවලින් සැලුම්ලත් මිල ප්‍රකාශිත මූල්‍ය උපකරණ හෝ අක්‍රියකාරී වෙළඳපොළ තුළ සමාන උපකරණවලින් සැලුම්ලත් හා වැදගත්වන නිරීක්ෂණය කළ හැකි සාධක මත පදනම්වූ ආකෘතීන් භාවිතා කරමින් වටිනාකම අගය කරන මූල්‍ය උපකරණ.

තෙවන පෙළ - වැදගත් නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් මත පදනම්වූ වටිනාකම අගය කිරීමේ ක්‍රමෝපායන්: මූල්‍ය උපකරණ අගය කිරීමේ ක්‍රමෝපායන් ගත්විට එය එකක් හෝ ඊට වඩා වැඩි වැදගත් නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් මත පදනම්වේ.

සාධාරණ අගයෙහි ධුරාවලී මට්ටම් මඟින් සාධාරණ අගයන්ට වාර්තා කරන ලද මූල්‍ය උපකරණයන්හි විශ්ලේෂණයක් පහත වගුව මඟින් පෙන්නුම් කරනු ලැබේ:

දෙසැම්බර් 31 දිනට	2015			එකතුව රු.
	පළමු පෙළ රු.	දෙවන පෙළ රු.	තෙවන පෙළ රු.	
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	200,000	—	—	200,000
	200,000	—	—	200,000

දෙසැම්බර් 31 දිනට	2014			එකතුව රු.
	පළමු පෙළ රු.	දෙවන පෙළ රු.	තෙවන පෙළ රු.	
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	206,300	—	—	206,300
	206,300	—	—	206,300

42.5 සාධාරණ අගය නිර්ණය කිරීම සහ සාධාරණ අගය ධුරාවලිය

මූල්‍ය වාර්තාවන්හි සාධාරණ අගය මත වාර්තා නොවූ බැංකුවේ මූල්‍ය උපකරණයන්හි ධාරණ අගය හා සාධාරණ අගය පහතින් සඳහන් සංසන්දනය මඟින් පෙන්නුම් කරනු ලැබේ. මෙම වගුව තුළ මූල්‍ය නොවන වත්කම් සහ මූල්‍ය නොවන වගකීම් අන්තර්ගත නොවේ.

	සාධාරණ අගය වර්ගීකරණය	2015		2014	
		ධාරණ අගය රු.	සාධාරණ අගය රු.	ධාරණ අගය රු.	සාධාරණ අගය රු.
මූල්‍ය වත්කම්					
මුදල් සහ මුදල් සමාන දෑ	සටහන 41.5.1	310,591,598	310,591,598	236,997,574	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	සටහන 41.5.1	607,814,250	607,814,250	1,789,084,271	1,789,084,271
බැංකුව සමග ඇති ශේෂයන්	සටහන 41.5.1	15,813,954,858	15,813,954,858	26,165,415,422	26,165,415,422
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම් - අපහායනය හැර					
උකස්	දෙවන පෙළ	7,653,380,215	7,653,380,215	10,615,275,145	10,615,275,145
සේවක ණය	දෙවන පෙළ	2,390,935,056	2,390,935,056	1,363,939,927	1,363,939,927
කෙටිකාලීන	දෙවන පෙළ	5,002,175,566	5,002,175,566	4,933,877,757	4,933,877,757
දිගුකාලීන	දෙවන පෙළ	73,349,945,990	73,349,945,990	45,092,346,330	45,092,346,330
ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළී					
අනෙකුත් වත්කම්	සටහන 41.5.1	775,982,749	775,982,749	617,825,721	617,825,721
		106,977,745,810	106,977,745,810	91,937,262,894	91,937,262,894
මූල්‍ය වගකීම්					
බැංකුවලට ගෙවිය යුතු	සටහන 41.5.1	7,915,016,520	7,915,016,520	9,790,601,772	9,790,601,772
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු ණය නිකුත්කිරීම් සහ අනෙකුත් ණය ගැනීම්	දෙවන පෙළ	86,324,097,162	86,324,097,162	72,525,364,971	72,525,364,971
අනෙකුත් වගකීම්	සටහන 41.5.1	3,253,841,708	3,253,841,708	3,704,157,314	3,704,157,314
		100,185,987,928	100,185,987,928	86,020,124,057	86,020,124,057

42.5.1 සාධාරණ අගය මත වාර්තා නොවූ මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය ගිණුම්ගත කිරීම

සාධාරණ අගය හා ධාරණ අගයට ආසන්නතාවයක් දක්වන වත්කම්

කෙටිකාලීන කල්පිරීමක් (මාස තුනකට වඩා අඩු) ඇති මූල්‍ය වත්කම් හා වගකීම් සාධාරණ අගය හා ධාරණ අගයන්හි ආසන්නතාවයක් ඇති බවට උපකල්පනය කරනු ලැබේ. විශේෂිත කල්පිරීමක් නොමැති ඉල්ලුම් තැන්පතු හා ඉතිරිකිරීමේ තැන්පතු සඳහා ද මේ උපකල්පන යොදාගනු ලැබේ.

ස්ථාවර අනුපාත මූල්‍ය උපකරණ

මුල් අවස්ථාවේ පැවති වෙළඳපොළ පොළී අනුපාතයට එරෙහිව හඳුනාගත් මූල්‍ය උපකරණයන්හි දැනට වෙළඳපොළ පොළී අනුපාතිකය සමග සන්සන්දනය කිරීම මගින් ක්‍රමක්‍ෂය පිරිවැයට වාර්ථාකළ මූල්‍ය වත්කම් හා වගකීම්වල සාධාරණ අගය ඇස්තමේන්තු ලැබේ. සමාන ණය අවධානම් හා කල්පිරීම් සහිත ණය සඳහා මුදල් වෙළඳපොළ තුළ පවතින පොළී අනුපාතයන් යොදාගනිමින් විටිටම් කරනලද ස්ථාවර පොළී අනුපාතිකයන් දරණ තැන්පතුවල ඇස්තමේන්තුගත සාධාරණ අගය පදනම්වී ඇත. තවද ප්‍රකාශිත වෙළඳපොළ මිල ගණන් මත පදනම්ව, මිල ප්‍රකාශිත ණය නිකුත් කිරීමහි සාධාරණ අගයන් නිර්ණය කරනු ලැබේ. එසේම ප්‍රකාශිත මිල ගණන් නොපවතින අවස්ථාවකදී නිකුත් කරන ලද උපකරණයන්හි සාධාරණ අගය, වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහ අකෘතීන් මත පදනම් කරනු ඇත. මෙම අකෘතීන් සඳහා දැනට පොළී අනුපාතික එලදායිතා වක්‍රයට අදාළ ඉතිරිවී පවතින කල්පිරීමට ඇති කාලය හා ණය ව්‍යාපෘතිය පදනම් කරගනු ලැබේ. තවද, මූලික හඳුනාගත් අනෙකුත් විවලය අනුපාතික උපකරණයන් සඳහා අවශ්‍ය ණය ව්‍යාපෘතිය පෙන්වුම් කිරීම සඳහා ගැලපුමක් කරනු ලැබේ.

කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන

කල්පිරීම තෙක් දරා සිටින මූල්‍ය ආයෝජන පළමු හඳුනාගැනීමේදීම වර්තමාන පොළී අනුපාත හා වෙළඳපොළ පොළී අනුපාත අතර සංසන්දනාත්මකව අගය කරනු ලැබේ.

43. පරිණත විශ්ලේෂණය

2015

	මාස 12 ඇතුළත රු.	බැංකුව මාස 12න් පසු රු.	එකතුව රු.
වත්කම්			
මුදල් සහ මුදල් සමාන දෑ	310,591,598	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	607,814,250	-	607,814,250
බැංකුව සමග ඇති ශේෂයන්	15,813,954,858	-	15,813,954,858
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	200,000	200,000
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	32,235,367,096	55,671,786,077	87,907,153,173
කීර්තිනාමය හා අස්පාශ්‍ය වත්කම්	-	78,815,975	78,815,975
විලම්බිත බදු වත්කම්	-	171,634,073	171,634,073
අනෙකුත් වත්කම්	667,884,434	773,839,348	1,441,723,782
දේපළ හා උපකරණ	-	1,044,604,902	1,044,604,902
මුළු වත්කම්	49,635,612,236	57,740,880,375	107,376,492,610
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	2,131,431,830	5,783,584,691	7,915,016,520
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	54,783,295,124	31,540,802,038	86,324,097,162
ණය නිකුත් කිරීම් සහ අනෙකුත් ලබාගත් අරමුදල්	-	2,693,032,538	2,693,032,538
අනෙකුත් වගකීම්	1,713,315,980	1,540,525,728	3,253,841,708
විශ්‍රාම පාරිතෝෂික	-	972,097,354	972,097,354
මුළු වගකීම්	58,628,042,934	42,530,042,349	101,158,085,282
පරිණත පරතරය	(8,992,430,698)	15,210,838,026	6,218,407,328
සම්මුඛවික පරතරය	(8,992,430,698)	6,218,407,328	-

2014

	මාස 12 ඇතුළත රු.	බැංකුව මාස 12න් පසු රු.	එකතුව රු.
වත්කම්			
මුදල් සහ මුදල් සමාන දෑ	236,997,574	-	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,789,084,271	-	1,789,084,271
බැංකුව සමග ඇති ශේෂයන්	26,165,415,422	-	26,165,415,422
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	(286,159)	(286,159)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	29,672,109,600	31,907,125,134	61,579,234,734
කීර්තිනාමය හා අස්පාශ්‍ය වත්කම්	-	37,909,654	37,909,654
විලම්බිත බදු වත්කම්	-	188,321,788	188,321,788
අනෙකුත් වත්කම්	1,051,353,375	467,749,774	1,519,103,148
දේපළ හා උපකරණ	-	825,856,722	825,856,722
මුළු වත්කම්	58,914,960,242	33,426,676,912	92,341,637,154
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	2,391,482,239	7,399,119,533	9,790,601,772
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	46,409,476,092	26,115,888,879	72,525,364,971
අනෙකුත් වගකීම්	2,481,010,452	1,223,146,862	3,704,157,314
විශ්‍රාම පාරිතෝෂික	-	913,202,684	913,202,684
මුළු වගකීම්	51,281,968,783	35,651,357,958	86,933,326,741
පරිණත පරතරය	7,632,991,459	(2,224,681,046)	5,408,310,413
සම්මුඛවිච්චන පරතරය	7,632,991,459	5,408,310,413	-

44. අවදානම් කළමනාකරණය

44.1 හැඳින්වීම

බැංකු කටයුතු සඳහා අවදානම ආවේණික වුවද අවදානම් සීමා සහ අනෙකුත් පාලන විධිවිධානයන්ට යටත්ව සිදුකරන හඳුනාගැනීමේ ක්‍රියාවලිය, මිනුම්කරණය හා නිරීක්ෂණය මගින් අවදානම කළමනාකරණය කළ හැකිය. අවදානම කළමනාකරණය ක්‍රියාවලිය බැංකුවේ අඛණ්ඩ ලාභදායීත්වයට කීරණාත්මක බලපෑමක් ඇතිකරන අතර, බැංකුවේ සේවය කරන සෑම සේවක සේවිකාවක්ම ඔහු හෝ ඇය මත පැවරී ඇති වගකීම හේතුකොටගෙන නිරාවරණයවන අවදානම සඳහා පුද්ගලික වශයෙන් වගකිව යුතුවේ. බැංකුවට වඩාත් නිරාවරණය වනුයේ -

- ණය අවදානම
- ද්‍රවශීල අවදානම
- වෙළඳපොළ අවදානම
- මෙහෙයුම් අවදානම

44.1.1 අවදානම් කළමනාකරණ රාමුව

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව පිහිටුවීම හා යහපාලනය පිළිබඳ සමස්ථ වගකීම දරයි. අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, සංවර්ධනය සහ නිරීක්ෂණය කිරීමේ වගකීම මාණ්ඩලික අවදානම් කළමනාකරණ කමිටුව වෙත අධිකාරි බලය පවරාදී තිබේ. මෙම කමිටුව විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමන්විතවේ. කමිටුවේ රැස්වීම් නිරන්තරයෙන් පැවැත්වෙන අතර, අධ්‍යක්ෂ මණ්ඩලය අතර එහි ක්‍රියාකාරකම් සුදුසු පරිදි යාවත්කාලීන කරනු ලබයි.

බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තීන් පිහිටුවා ඇත්තේ බැංකුව විසින් මුහුණ දෙන අවදානම් හඳුනාගෙන විශ්ලේෂණය කිරීමටත්, සුදුසු අවධානම් සීමා හා පාලනයන් පිහිටුවීමටත් අවධානම් අධීක්ෂණය කිරීමට හා සීමාවන්වලට අනුගතවී තිබේද පිළිබඳව සලකා බැලීමත්ය.

44.1.2 වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව

සාමාන්‍යාධිකාරීත්වයෙන් ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පාලනයවේ. එය මූල්‍ය දෙපාර්තමේන්තුව ණය දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන අවදානම් නිලධාරියා නියෝජනය කරයි. කමිටුව විධිමත්ව බැංකුවේ සමස්ත ද්‍රවශීලතා මට්ටම නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට අමතරව නියාමන අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලක් දක්වයි.

44.1.3 අවදානම් මැනීම සහ වාර්තාකරණය

බැංකුව ස්වකීය අවධානම මැනීම සඳහා යොදාගනු ලබන්නේ අවදානම් වර්ගය මත පදනම්වූ සුදුසු ක්‍රම ශිල්පයන් සහ බැංකු ක්ෂේත්‍රයේ පවතින ප්‍රශස්ත පරිච්ඡේදයයි. තවද ආතති පරීක්ෂණ උපයෝගී කරගනිමින් ප්‍රධාන අවදානම් වර්ගයන්හි සීමාන්තික සිද්ධිත්වල බලපෑම් හඳුනාගැනීම සහ එම ප්‍රතිඵල කාලාවර්තව මාණ්ඩලීය අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරනු ලැබේ. මෙම සීමාවන් බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ග වෙළඳපොළ පරිසරය සහ බැංකුව භාර ගැනීමට අපේක්ෂිත අවදානම් මට්ටම නිරූපණය කරයි (අවදානම් රූපිය).

44.1.4 අවදානම් ලිහිල් කිරීම

සමස්ත අවදානම් කළමනාකරණයේ කොටසක් ලෙස බැංකුව අවදානම් ලිහිල් කිරීමට විවිධ වර්ගයේ සුරැකුම් ලබාගනී. පිළිගත හැකි සුරැකුම්වල ස්වරූපය, අවශ්‍ය සුරැකුම් මට්ටම් බැංකුවේ ණය ප්‍රතිපත්තින්හි පැහැදිලිව නිර්වචනය කරඇති අතර, ඕනෑම විවලනයන් සඳහා විශේෂ අනුමැතියන් ගත යුතුය.

44.2 ණය අවදානම

ණය ගැණුම්කරුවන්ගේ හෝ ප්‍රතිපාර්ශවකරුවන්ගේ ගිවිසුම්කාර බැඳීම ඉටුකිරීමට අසමත් වීමෙන් බැංකුවට මූල්‍ය අලාභයක් වීමේ අවදානම ණය අවදානමයි. මූලික වශයෙන් ගැණුම්කරුවන් හෝ වෙනත් බැංකු වෙත දුන් ණය හා අත්තිකාරම් සහ ණය සුරැකුම්හි ආයෝජනයන් තුළින් මෙම අවදානම පැන නගී. සෘජු මූල්‍ය නිරාවරණයෙන් ඇතිවන ණය අවදානමට අමතරව, ණයවර ලිපි සඳහා ඇපවීම් මත බැංකුව කරන වගකීමට ද නිරාවරණයවේ. එහිදී සමාන ණය අවදානමක් හටගනී.

අවදානම් කළමනාකරණය වාර්තා කිරීමේ අරමුණින්, ණය අවදානම් නිරාවරණයේ සියළුම අංශ ඒකාබද්ධකර සැලකිල්ලට ගනී.

44.2.1 අපහායන තක්සේරුව

අපහායන තක්සේරුව සිදුකරනු ලබන ක්‍රමවේදය ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සටහන් අංක 3.4 යටතේ විස්තර කර තිබේ.

සියලුම මූල්‍ය වත්කම් බැංකු මූල්‍ය ප්‍රකාශයේ දක්වා ඇති අතර, ණය අවදානමට නිරාවරණය වන ප්‍රමාණය ඒවායේ ධාරණ අගයේ අනුපිළිවලට සමාන වේ.

	2015 රු.	2014 රු.
කෘෂිකාර්මික	18,906,817,764	17,471,567,441
කර්මාන්ත	10,449,660,782	8,992,240,366
වෙළඳ සහ ව්‍යාපාරික	11,744,233,768	10,322,142,893
ප්‍රවාහන සේවා	368,156,284	211,615,710
නිවාස	31,730,771,783	14,021,697,256
පරිභෝජනය	10,077,747,067	4,188,071,102
තැන්පතු වලට එදිරිවූ ණය	2,715,264,217	2,764,028,998
කල්බදු	12,850,106	9,352,816
සේවක	2,390,935,056	4,024,722,579
ණය සහ අත්තිකාරම් මත ලැබිය යුතු පොළී	1,072,965,528	1,122,500,746
එකතුව	89,469,402,355	63,127,939,906

44.2.2 සුරැකුම් ලෙස සහ අනෙකුත් ණය ප්‍රසාරණය

ප්‍රතිපාර්ශවයන්ගේ ණය අවදානමේ තක්සේරුව මත අවශ්‍යවන සුරැකුම්වල අගය සහ වර්ගය තීරණය වේ.

සෑම වර්ගයකම සුරැකුම්වල පිළිගැනීම හා තක්සේරුව ආවරණය පරිදි උපදේශයක් සකස්කර තිබේ.

ලබාගනු ලබන ප්‍රධාන සුරැකුම් වර්ග පහත දැක්වේ:

- වෙළෙඳ ණයදීම්, නිශ්චල දේපළ මත භාරයන්, තොග සහ වෙළඳ ලැබීම් සඳහා
- වෙළෙඳ ණයදීම්, නෝවාසික දේපළ මත උකස් කිරීම, පුද්ගල ඇප සහතික

බැංකුව විසින් මවී සමාගම්වලින්, ඔවුන්ගේ පරිපාලිතයන් සඳහා ලබාදෙන ණය වෙනුවෙන්ද ඇප සහතික ලබාගනී.

කළමනාකරණය විසින් සුරැකුමේ වෙළඳපොළ වටිනාකම සහ එකී ගිවිසුම අනුව අතිරේක සුරැකුම් ලබා ගැනීමේ අවශ්‍යතාවය අධීක්ෂණය කරනු ලැබේ.

බැංකුවේ ප්‍රතිපත්තිය වන්නේ නැවත අත්පත් කරගත් දේපළ ක්‍රමවත්ව විකිණීමයි. ගෙවිය යුතු අගයන් අඩුකර ගැනීමට හෝ ගෙවීමට අදාළ මුදල් යොදා ගනී. සාමාන්‍යයෙන් බැංකුව නැවත හිමිකරගත් දේපළ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා නොගනී.

ගෙවිය යුතු අගයන් නිර්වචනය

ඔවුන්ගේ ගිවිසුමට අනුව නියමිත දිනයේදී අයකරගත නොහැකිවූ දින 91 ක් හෝ ඊට වඩා වැඩි දින ගණනකට වඩා වැඩිවිය යුතු අගයන් බැංකුව විසින් ගෙවිය යුතු අගයන් ලෙස සලකනු ලැබේ.

44.2.3 මූල්‍ය වත්කම්වල පන්තිය අනුව ණයවල ගුණත්වය (2015)

	අපහායනය නොවූත් හිඟ නොවූත් රු.	තනිව ගත්කල අපහායනය නොවූ රු.	තනිව ගත්කල අපහායනයවූ රු.	එකතුව රු.
මුදල් සහ මුදල් සමාන දෑ	310,591,598	-	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	607,814,250	-	-	607,814,250
බැංකුව සමග ඇති ශේෂයන්	15,813,954,858	-	-	15,813,954,858
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	200,000	-	-	200,000
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම් - අපහායනය නොවූ	85,828,548,363	2,686,385,729	954,468,263	89,469,402,355
අනෙකුත් වත්කම්	775,982,749	-	-	775,982,749
එකතුව	103,337,091,818	2,686,385,729	954,468,263	106,977,945,810

මූල්‍ය වත්කම්වල පන්තිය අනුව ණයවල ගුණත්වය (2014)

	අපහායනය නොවූත් හිඟ නොවූත් රු.	තනිව ගත්කල අපහායනය නොවූ රු.	තනිව ගත්කල අපහායනයවූ රු.	එකතුව රු.
මුදල් සහ මුදල් සමාන දෑ	236,997,574	-	-	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්	1,789,084,271	-	-	1,789,084,271
බැංකුව සමග ඇති ශේෂයන්	26,165,415,422	-	-	26,165,415,422
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	(286,159)	-	-	(286,159)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම් - අපහායනය නොවූ	59,736,925,175	3,391,014,731	-	63,127,939,906
අනෙකුත් වත්කම්	617,825,721	-	-	617,825,721
එකතුව	88,545,962,004	3,391,014,731	-	91,936,976,735

44.2.4 පන්ති අනුව මූල්‍ය වත්කම්වල නොගෙවූ එහෙත් අපහායනය නොවූ ණයවල කාල විශ්ලේෂණය (2015)

	දින 90-180 රු.	දින 180-365 රු.	දින 365-546 රු.	එකතුව රු.
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් ණය සහ ලැබිය යුතු	432,818,309	934,902,227	1,318,665,193	2,686,385,729
එකතුව	432,818,309	934,902,227	1,318,665,193	2,686,385,729

පන්ති අනුව මූල්‍ය වත්කම්වල නොගෙවූ එහෙත් අපහායනය නොවූ ණයවල කාල විශ්ලේෂණය (2014)

	දින 90-180 රු.	දින 180-365 රු.	දින 365-546 රු.	එකතුව රු.
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් ණය සහ ලැබිය යුතු	1,368,547,932	602,509,068	1,419,957,731	3,391,014,731
එකතුව	1,368,547,932	602,509,068	1,419,957,731	3,391,014,731

44.2.5 ණය අවදානම සඳහා උපරිම නිරාවරණය

නිශ්පාදිතය	ණය අවදානම සඳහා උපරිම නිරාවරණය රු.	ඇප රහිත ශුද්ධ නිරාවරණය රු.
2015		
මුදල් සහ මුදල් සමාන දෑ	310,591,598	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	607,814,250
බැංකුව සමග ඇති ශේෂයන්	15,813,954,858	15,813,954,858
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	200,000	200,000
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	87,907,153,173	87,907,153,173
අනෙකුත් වත්කම්	775,982,749	775,982,749
2014		
මුදල් සහ මුදල් සමාන දෑ	236,997,574	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	1,789,084,271	1,789,084,271
බැංකුව සමග ඇති ශේෂයන්	26,165,415,422	26,165,415,422
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	206,300	206,300
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	61,579,234,734	61,579,234,734
අනෙකුත් වත්කම්	617,825,721	617,825,721

44.2.6 ඒකාග්‍රතා අවදානම විශ්ලේෂණය කිරීම

ඒකාග්‍රතා අවධානම: අනෙකුත් සුරැකුම් සහ වෙනත් ණය වැඩිදියුණු කිරීම් නොමැතිව ණය අවදානමට උපරිම නිරාවරණය.

ඒකාග්‍රතා අවදානම ණය ගැනුම්කරුවන්, ක්ෂේත්‍රය, නිෂ්පාදිතය ආදිය මඟින් කළමනාකරණය හා අධීක්ෂණය කරනු ලැබේ. මූල්‍ය තත්ත්ව වාර්තාවේ අංගයක් ලෙස පෙන්වුම් කරයි. ප්‍රතිපාර්ශවකරුගේ භූගෝලීය හා ක්ෂේත්‍රය ද ඇතුළුව ණය අවදානමට උපරිම නිරාවරණය.

44.2.7 බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්

බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්වලට එළඹ තිබේ. කෙසේ වෙතත් මෙම බැඳීම් මූල්‍ය තත්ත්ව වාර්තාවේ හඳුනාගනු නොලැබුවත් මේවාට ණය අවදානමක් ඇතුළත්වන නිසා බැංකුවේ සමස්ත අවදානමේ කොටසක් ලෙස සලකනු ලැබේ.

බැංකුවේ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම් සඳහා උපරිම ණය අවදානම නිරාවරණය පහත වගුවෙන් දැක්වේ. මූල්‍ය ඇප සහතිකයකට අදාළව උපරිම ණය නිරාවරණය වන්නේ එම බැඳීම්වල සම්පූර්ණ අගයට වේ. එම අවස්ථාවන් දෙකෙහිම උපරිම ණය නිරාවරණය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි වගකීම් ලෙස හඳුනාගනු ලැබූ අගයට සැලකිය යුතු ඉහළ අගයක් ගනී.

බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්

	2015 රු.	2014 රු.
අසම්භාව්‍ය වගකීම්		
බැංකු ඇපකර	91,600,799	61,655,651
එකතු කිරීම සඳහා යවන බිල්පත්	140,411,334	107,306,087
මුළු බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්	232,012,133	168,961,738

44.3 ද්‍රවශීලතා අවදානම හා අරමුදල් කළමනාරණය

බැංකුවට එහි මූල්‍ය බැඳීම් ඉටුකිරීමට ප්‍රමාණවත් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් නොමැතිවීමෙන් ඇතිවන අවදානම ද්‍රවශීලතා අවදානමයි. මේ නිසා සාමාන්‍ය හා ආතති අවස්ථාවන්හිදී බැංකුවේ මූල්‍ය බැඳීම් ඉටුකිරීමට බාධා ඇතිවේ. මෙම අවදානම සීමාකිරීමට බැංකුවේ මූලික තැන්පතු පදනමට අමතරව කළමනාරණය විසින් විවිධාංගීකරණය වූ මූල්‍ය මාර්ග පිළියෙළ කිරීම, ද්‍රවශීලතාවය සමග අඛණ්ඩව වත්කම් කළමනාරණය සඳහා ප්‍රතිපත්ති සම්මත කිරීම, දිනපතා අනාගත මූල්‍ය ප්‍රවාහ ද්‍රවශීලතා නිරීක්ෂණය කිරීම සිදු කරයි.

බැංකුව ද්‍රවශීලතා අවදානම කළමනාරණය කිරීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන් සහ හදිසි සැලසුම් ක්‍රියාවලියක් ගොඩනගා ඇත. අතිරේක මූල්‍යකරණ අවස්ථාවන්හිදී යොදාගත හැකි ඉහළ මට්ටමේ සුරැකුම් සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහයේ තක්සේරු අගයන් මෙයට ඇතුළත් වේ.

දෛනික අවශ්‍යතාවයන් සඳහා අවම 20% ක ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වාගෙන යාම වැදගත්ය. මුදල්, කෙටිකාලීන බැංකු තැන්පතු, ක්‍ෂණිකව අලෙවි කළ හැකි ද්‍රවශීල ණය සුරැකුම්පත්වලින් ද්‍රවශීල වත්කම් සමන්විතවේ. 2015 දෙසැම්බර් මාසය තුළ ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය පහත දැක්වේ:

44.3.1 මූල්‍ය උපකරණ හිලවු කිරීම

2015

	දළ අගය	මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මත දළ අගය	මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මත ඉදිරිපත් කරනු ලැබූ ශුද්ධ අගය	ඇප සුරැකුම් මුදල්	ඇප සුරැකුම් මූල්‍ය උපකරණ	ශුද්ධ අගය
	රු.	රු.	රු.	රු.	රු.	රු.
මූල්‍ය වත්කම්						
ලැබියයුතු බදු කුලී	8,036,465	-	8,036,465	-	-	8,036,465
මූල්‍ය වගකීම්						
ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	86,324,097,162	-	86,324,097,162	-	-	86,324,097,162

ඇප සුරැකුම් මූල්‍ය උපකරණ හා මුදල් ඵ්වායේ සාධාරණ අගයට පිළිබිඹුකොට ඇත. ප්‍රතිපාර්ශවයන් විසින් නොගෙවා පැහැර හැර ඇති වටිනාකම් මත පදනම්ව මූල්‍ය උපකරණ සහ මුදල සුරැකුම් හිලවී කිරීම සම්බන්ධයෙන් ඇති අයිතිය සලකා බැලෙයි.

2014

	දළ අගය	මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මත දළ අගය	මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මත ඉදිරිපත් කරනු ලැබූ ශුද්ධ අගය	ඇප සුරැකුම් මුදල්	ඇප සුරැකුම් මූල්‍ය උපකරණ	ශුද්ධ අගය
	රු.	රු.	රු.	රු.	රු.	රු.
මූල්‍ය වත්කම්						
ලැබියයුතු බදු කුලී	9,352,816	-	9,352,816	-	-	9,352,816
මූල්‍ය වගකීම්						
ගනුදෙනුකරුවන්ට ගෙවියයුතු	72,525,364,971	-	72,525,364,971	-	-	72,525,364,971

4.3.2 ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය

2015 දෙසැම්බර් මාසය සඳහා	21.77%
2014 දෙසැම්බර් මාසය සඳහා	35.51%

44.3.3 බැංකුවලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය ලැබීම් බැංකුවලින් සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ අනුපාතය බැංකුවට එහි මෙහෙයුම් ණය මෙහෙයුම් මූලාශ්‍රයක් ලෙස බැංකු සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණයවල වැදගත්කම පිළිබඳව අවබෝධයෙන් සිටී. මෙය බැංකුවලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය ලැබීම්වල ප්‍රතිශතයක් ලෙස පහත දක්වා ඇති අනුපාතය භාවිතයෙන් අධීක්ෂණය කරනු ලැබේ:

බැංකුවලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට බැංකුවලින් ණය ලැබීම් සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ අනුපාතය.

2015 දෙසැම්බර් මාසය සඳහා	102.40%
2014 දෙසැම්බර් මාසය සඳහා	87.10%

44.3.4 ඉතිරිව පවතින කොන්ත්‍රාත්කරුන්ගේ පරිච්ඡේදයන් අනුව මූල්‍ය වත්කම් හා වගකීම් විශ්ලේෂණය

බැංකුවේ 2015 දෙසැම්බර් 31 දිනට වටිටම් නොකළ මූල්‍ය වත්කම් හා වගකීම්වල මුදල් ප්‍රවාහයන්ගේ පරිච්ඡේදය සැකැස්ම පහත සාරාංශ කර ඇත. කෙසේ වෙතත්, බොහෝ ගනුදෙනුකරුවන් පෙර දිනයක එය නැවත ගෙවීමට අවශ්‍ය වන විට එය නැවත ගෙවීමට ඉල්ලීමක් සිදු කරනු නොලැබේ යැයි බැංකුව බලාපොරොත්තුවන අතර, තැන්පතු රඳවාගැනීමේ ඉතිහාසය පෙන්නුම් කරන අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් වගුව තුළින් පෙන්නුම් නොකරයි.

වටිටම් නොකළ මුදල් ප්‍රවාහයන්ගෙන් සමන්විත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වල කොන්ත්‍රාත් පරිච්ඡේදයන් (2015)

	මාස 03 ක් දක්වා රු.	මාස 03-12 ඇතුළත රු.	අවුරුදු 1-3 අතර රු.	අවුරුදු 3-5 අතර රු.	අවුරුදු 5ට වැඩි රු.	එකතුව රු.
වත්කම්						
මහ බැංකුව වෙතැති මුදල් සහ මුදල් සමාන දෑ	310,591,598	-	-	-	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	-	-	-	-	607,814,250
බැංකුව සමග ඇති ශේෂයන්	12,850,483,964	2,963,470,894	-	-	-	15,813,954,858
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	-	-	-	200,000	200,000
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	8,479,623,628	23,755,743,468	34,692,941,299	17,994,213,305	8,081,666,905	93,004,188,605
අනෙකුත් වත්කම්	420,851,787	89,335,098	265,795,864	-	-	775,982,749
මුළු වත්කම්	22,669,365,227	26,808,549,460	34,958,737,163	17,994,213,305	8,081,866,905	110,512,732,060
මූල්‍ය වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	666,452,352	1,464,979,477	3,862,966,721	1,920,617,970	-	7,915,016,520
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	27,426,191,266	27,357,103,858	7,391,469,470	9,635,496,117	16,327,432,568	88,137,693,280
ණය නිකුත් කිරීම් සහ අනෙකුත් ලබාගත් අරමුදල්	-	-	-	2,693,032,538	-	2,693,032,538
අනෙකුත් වගකීම්	1,003,237,411	353,820,665	594,912,750	323,459,271	557,861,071	2,833,291,169
මුළු වගකීම්	29,095,881,029	29,175,904,001	11,849,348,940	14,572,605,896	16,885,293,640	101,579,033,506
මුළු වත්කම්/(වගකීම්)	(6,426,515,802)	(2,367,354,541)	23,109,388,223	3,421,607,409	(8,803,426,735)	8,933,698,554

වට්ටම් නොකළ මුදල් ප්‍රවාහයන්ගෙන් සමන්විත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්වල කොන්ත්‍රාත් පරිණතයන් (2014)

	මාස 03 ක් දක්වා රු.	මාස 03-12 ඇතුළත රු.	අවුරුදු 1-3 අතර රු.	අවුරුදු 3-5 අතර රු.	අවුරුදු 5 ට වැඩි රු.	එකතුව රු.
වත්කම්						
මහ බැංකුව වෙනුවේ මුදල් සහ මුදල් සමාන දෑ	236,997,574	-	-	-	-	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	1,789,084,271	-	-	-	1,789,084,271
බැංකු සමග ඇති ශේෂයන්	18,631,657,491	7,974,193,222	-	-	-	26,605,850,713
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	-	-	-	206,300	206,300
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	10,641,256,097	19,030,853,503	17,951,645,172	11,028,353,538	9,685,055,527	68,337,163,837
අනෙකුත් වත්කම්	177,692,089	49,337,768	390,795,864	-	-	617,825,721
මුළු වත්කම්	29,687,603,252	28,843,468,763	18,342,441,036	11,028,353,538	9,685,261,826	97,587,128,416
මූල්‍ය වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	599,573,675	1,793,611,679	4,782,964,477	3,054,887,233	-	10,231,037,063
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	25,603,386,928	20,806,089,165	5,935,939,862	8,088,148,842	13,922,523,985	74,356,088,781
අනෙකුත් වගකීම්	1,680,781,534	451,943,705	495,034,379	272,607,287	434,228,669	3,334,595,573
මුළු වගකීම්	27,883,742,136	23,051,644,549	11,213,938,718	11,415,643,362	14,356,752,653	87,921,721,418
මුළු වත්කම්/(වගකීම්)	1,803,861,116	5,791,824,214	7,128,502,319	(387,289,824)	(4,671,490,827)	9,665,406,999

44.3.5 බැඳීම් සහ අසම්භාව්‍ය ගිවිසුම්ගත කල්පිරීම

පහත වගුවෙන් දැක්වෙන්නේ බැංකුවේ අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්වල කොන්ත්‍රාත්තුගත පරිණතයන්ගේ කල්ගුණක් වීමය. සෑම ඉවත්කර නොගන්නා ලද අසම්භාව්‍යත් ඒවා ඉවත් කළ හැකි, කලින්ම පැමිණෙන දිනයක කාලසීමාවක් තුළ ඇතුළත් කරනු ලැබේ. නිකුත්කරන ලද මූල්‍ය ඇප කොන්ත්‍රාත් සඳහා එම ඇප කොන්ත්‍රාත්තුවේ ඉහළම වටිනාකම ඇප කොන්ත්‍රාත්තුව කැඳවිය හැකි මුල්ම වර්ෂය සඳහා වෙන්කරනු ලැබේ.

2015

අසම්භාව්‍ය වගකීම්	ඉල්ලීම මත රු.	මාස 3 ට අඩු රු.	මාස 03-12 ඇතුළත රු.	අවුරුදු 1-5 අතර රු.	අවුරුදු 5 ට වැඩි රු.	එකතුව රු.
බැංකු ඇපකර	3,926,799	7,690,000	79,234,000	750,000	-	91,600,799
එකතු කිරීම සඳහා යැවූ බිල්පත්	140,411,334	-	-	-	-	140,411,334
මුළු බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්	144,338,133	7,690,000	79,234,000	750,000	-	232,012,133

2014

අසම්භාව්‍ය වගකීම්	ඉල්ලීම මත රු.	මාස 3 ට අඩු රු.	මාස 03-12 ඇතුළත රු.	අවුරුදු 1-5 අතර රු.	අවුරුදු 5 ට වැඩි රු.	එකතුව රු.
බැංකු ඇපකර	4,332,852	8,236,000	42,786,799	6,300,000	-	61,655,651
එකතු කිරීම සඳහා යැවූ බිල්පත්	107,306,087	-	-	-	-	107,306,087
මුළු බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්	111,638,939	8,236,000	42,786,799	6,300,000	-	168,961,738

44.4 පොළී අනුපාත අවදානම

විවිධ පොළී අනුපාතය යටතේ කරන ලද ණයට ගැනීම හැර පොළී අනුපාත සංවේදීතාවයක් ඇති අනෙකුත් මූල්‍ය වත්කම් හා වගකීම් බැංකුව සතුව නොමැත.

2015

විවිධ අනුපාත යටතේ ලබාගත් ණය නොමැත.

වෙළඳපොළ අනුපාතය 1% කින් වෙනස්වූයේ නම්, ආදායම් ප්‍රකාශයේ ඇතිවන වෙනස්කම් පහත වගුවෙන් පැහැදිලි කරනු ලැබේ:

2014

පොළී අනුපාතය වෙනස්වීම	ලාභය මත බලපෑම රු. මිලියන	ස්කන්ධය මත බලපෑම රු. මිලියන
+ 1%	(0.33)	(0.33)
- 1%	0.33	0.33

44.5 විනිමය අවදානම

බැංකුව විදේශීය විනිමය ගනුදෙනු සිදු නොකරයි. එම නිසා කිසිදු විනිමය අවදානමක් නොමැත.

44.6 ස්කන්ධ මිල

වෙළඳපොළ අගය 10% කින් ඉහළ යාමක් සිදුවන විට විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් ලෙස වර්ගකර ඇති බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ස්කන්ධ බැඳීම්හි ලාභය හා ස්කන්ධය රු. 21,200/- කින් ඉහළ යයි.

ශාඛාවන්හි භූගෝලීය ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ පළාත්

1. උතුරු පළාත
2. උතුරු මැද පළාත
3. වයඹ පළාත
4. නැගෙනහිර පළාත
5. මධ්‍යම පළාත
6. ඌව පළාත
7. බස්නාහිර පළාත
8. සබරගමුව පළාත
9. දකුණු පළාත

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක

1. යාපනය දිස්ත්‍රික්කය
2. කිලිනොච්චි දිස්ත්‍රික්කය
3. මුලතිව් දිස්ත්‍රික්කය
4. මන්නාරම් දිස්ත්‍රික්කය
5. වවුනියා දිස්ත්‍රික්කය
6. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
7. අනුරාධපුර දිස්ත්‍රික්කය
8. පුත්තලම් දිස්ත්‍රික්කය
9. පොළොන්නරුව දිස්ත්‍රික්කය
10. කුරුණෑගල දිස්ත්‍රික්කය
11. මාතලේ දිස්ත්‍රික්කය
12. මහනුවර දිස්ත්‍රික්කය
13. කෑගල්ල දිස්ත්‍රික්කය
14. ගම්පහ දිස්ත්‍රික්කය
15. නුවර එළිය දිස්ත්‍රික්කය
16. බදුල්ල දිස්ත්‍රික්කය
17. මඩකලපුව දිස්ත්‍රික්කය
18. අම්පාර දිස්ත්‍රික්කය
19. මොණරාගල දිස්ත්‍රික්කය
20. රත්නපුර දිස්ත්‍රික්කය
21. කොළඹ දිස්ත්‍රික්කය
22. කළුතර දිස්ත්‍රික්කය
23. ගාල්ල දිස්ත්‍රික්කය
24. මාතර දිස්ත්‍රික්කය
25. හම්බන්තොට දිස්ත්‍රික්කය

දිස්ත්‍රික්කය	ශාඛාවන්
1. යාපනය දිස්ත්‍රික්කය	යාපනය චුන්නාකම්
2. කිලිනොච්චි දිස්ත්‍රික්කය	කිලිනොච්චි
3. මන්නාරම් දිස්ත්‍රික්කය	මන්නාරම
4. වවුනියා දිස්ත්‍රික්කය	වවුනියාව කනගරායන්කුලම් බෝගස්වැව
5. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය	ත්‍රිකුණාමලය කන්තලේ මුතුර්
6. අනුරාධපුර දිස්ත්‍රික්කය	අනුරාධපුර නගරය ගල්නෑව කහටගස්දිගිලිය මැදුවච්චිය රඹෑව තඹුත්තේගම අනුරාධපුර නව නගරය ගලෙන්බිඳුණුවැව ගෝනපතිරාව කැකිරාව මිහින්තලේ තලාව තිරප්පනේ තඹුත්තේගම ආ/ම
7. පුත්තලම් දිස්ත්‍රික්කය	ආණමඩුව හලාවත කිරිමැටියාන මාම්පුර් නාත්තන්ඩිය නවගත්තේගම පුත්තලම බෝවත්ත දුම්මලසූරිය සාන්ත ආනාපුර මහවැව මුන්දලේ පාලකුඩා පන්නල
8. පොළොන්නරුව දිස්ත්‍රික්කය	අරලගන්විල ගලමුණ කදුරුවෙල මැදිරිගිරිය පුලස්තිගම සිරිපුර බකමුණ හිඟුරක්ගොඩ මනම්පිටිය පොළොන්නරුව සෙවනපිටිය

දිස්ත්‍රික්කය	ශාඛාවන්
9. කුරුණෑගල දිස්ත්‍රික්කය	අලව්ව ගල්ගමුව ඉබ්බාගමුව කුරුණෑගල මාවතගම නාරම්මල පඬුවස්තුවර පොකුහැර වාරියපොළ මූලස්ථාන ශාඛාව අඹන්පොල ගිරිඋල්ල කුලියාපිටිය මහව මැල්සිරිපුර නිකවැරටිය පොල්පිතිගම රිදීගම
10. මාතලේ දිස්ත්‍රික්කය	දඹුල්ල ලග්ගල මාතලේ විල්ගමුව ගලේවෙල නාඋල රත්තොට
11. මහනුවර දිස්ත්‍රික්කය	දන්කුපේ හතරලියද්ද මහනුවර මැණිකහින්න පේරාදෙණිය අලෙවි තොරතුරු මධ්‍යස්ථානය දවුලගල හැදෙනිය කටුගස්තොට උඩදුම්බර තෙල්දෙනිය ගම්පොළ මාරස්සන උඩවෙල වත්තේගම මොරයාය පූජාපිටිය නාවලපිටිය

දිස්ත්‍රික්කය	ශාඛාවන්
12. කෑගල්ල දිස්ත්‍රික්කය	අරණායක දෙහිඹිවිට දේවාලේගම කෑගල්ල කොටියාකුඹුර නෙලුන්දෙනිය රඹුක්කන වරකාපොළ බුලත්කොහුපිටිය දූරණියගල හෙම්මාතගම කිතුල්ගල මාවනැල්ල පිටගල්දෙනිය රුවන්වැල්ල යටියන්තොට
13. ගම්පහ දිස්ත්‍රික්කය	දිවුලපිටිය ජාඇල මාවරමණ්ඩිය මීරිගම මීගමුව රාගම ගම්පහ කිරිදිවෙල මිනුවන්ගොඩ මිරිස්වත්ත නිට්ටඹුව කැළණිය
14. නුවර එළිය දිස්ත්‍රික්කය	ආගරපහන ගිනිගත්තේන කොටගල නුවරඑළිය රිකිල්ලගස්කඩ හඟුරන්කෙත නිල්දණ්ඩාහින්න පුඩළුමය
15. බදුල්ල දිස්ත්‍රික්කය	බදුල්ල බෝගහකුඹුර දියතලාව හල්දුම්මුල්ල කන්දකැටිය මහියංගනය මීගහකිවුල රිදීමාලියද්ද වැලිමඩ බණ්ඩාරවෙල ගිරාඳුරුකෝට්ටේ හපුතලේ ලුනුගල මාලිගාතැන්න පස්සර උෟව පරණගම

දිස්ත්‍රික්කය	ශාඛාවන්
16. මඩකලපුව දිස්ත්‍රික්කය	මඩකලපුව කලවංචිකුඩි කාන්තන්කුඩි වාලච්චෙනයි වෙංකලඬි එරාචුර් කොක්කඩ්වෝලෙයි
17. අම්පාර දිස්ත්‍රික්කය	අක්කරෙයිපත්තු දමන මහඔය පොතුච්චේ උහන අම්පාර කල්මුණේ නින්තචුර් සම්මන්තුරේ දෙහිඅත්තකණ්ඩිය
18. මොණරාගල දිස්ත්‍රික්කය	බඩල්කුඹුර බුත්තල මැදගම සෙවනගල තණමල්විල බිබිල මඩුල්ල මොණරාගල සියඹලාඬුව වැල්ලවාය
19. රත්නපුර දිස්ත්‍රික්කය	බලංගොඩ ඇඹිලිපිටිය ගොඩකවෙල කළවාන කොළොන්න නිව්තිගල පොතුපිටිය රක්වාන ශ්‍රී පලාබද්දල ඇහැළියගොඩ එරත්ත කහවත්ත කිරිඇල්ල කුරුවිට පැල්මඩුල්ල පුළුඹුපිටිය රත්නපුර වැලිගෙපොල
20. කොළඹ දිස්ත්‍රික්කය	හෝමාගම කොළොන්නාව අවිස්සාවේල්ල පිළියන්දල

දිස්ත්‍රික්කය	ශාඛාවන්
21. කළුතර දිස්ත්‍රික්කය	අගලවත්ත බේරුවල දොඩංගොඩ හොරණ කළුතර මීගහකැන්න මොරගහහේන පානදුර වලගෙදර බදුරලිය බුලත්සිංහල ගෝතපොල ඉංගිරිය මතුගම මීල්ලනිය මොරොන්කුඬුව වාද්දුව වරකාගොඩ
22. ගාල්ල දිස්ත්‍රික්කය	අහංගම බද්දේගම බටපොල ගාල්ල හික්කඩුව කරන්දෙනිය කරාපිටිය පිටිගල උඩුගම උරගස්මංහන්දිය අක්මීමන බලපිටිය ඇල්පිටිය ඉමදුව කලුවැල්ල නෙලුව තල්ගස්වල යක්කලමුල්ල

දිස්ත්‍රික්කය	ශාඛාවන්
23. මාතර දිස්ත්‍රික්කය	අකුරැස්ස දෙයියන්දර දෙවිනුවර ගන්දර කඹුරුගමුව මාවරල මොරවක පිටබැද්දර උෆරුබොක්ක නගර ශාඛාව දෙනියාය දික්වැල්ල හක්මන කිරින්ද කඹුරුපිටිය මිරිස්ස පඹුරන තිහගොඩ වැලිගම කැකණදුර
24. හම්බන්තොට දිස්ත්‍රික්කය	අගුණකොලපැලැස්ස බරවාකුඹුර හම්බන්තොට ලුණුගම්වෙහෙර රන්න තංගල්ල තිස්සමහාරාම අම්බලංතොට බෙලිඅත්ත කටුවන මිද්දෙනිය සුරියවැව වළස්මුල්ල වරාපිටිය වීරකැටිය

ආයතනික තොරතුරු

බැංකුවේ ලියාපදිංචි නාමය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

තෛතික තරාතිරම

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වශයෙන් පිහිටුවනු ලැබ ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරු

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - සභාපති
සරත් හේවගේ මහතා - අධ්‍යක්ෂ
මුක්තාර් මරික්කාර් මහතා - අධ්‍යක්ෂ
ෂමාරා හේරත් මහත්මිය - අධ්‍යක්ෂ
නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා - අධ්‍යක්ෂ
ඒ. එච්. එම්. රියාස් මහතා - අධ්‍යක්ෂ

ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරු

ජේ. කේ. ගමනායක මහතා - අධ්‍යක්ෂ
කේ. බී. එස්. බණ්ඩාර මහතා - අධ්‍යක්ෂ
රේණුකා ජයසිංහ මහත්මිය - අධ්‍යක්ෂ
එස්. ආර්. ආටිගල මහතා - අධ්‍යක්ෂ

ස්වාධීන විධායක අධ්‍යක්ෂ

ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා - අධ්‍යක්ෂ

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

ටී. ඒ. ආරියපාල මහතා

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්/ප්‍රධාන නීති නිලධාරී

කසුනි පින්තවෙල මහත්මිය

ශාඛා සංඛ්‍යාව

265

ප්‍රධාන කාර්යාලය

අංක 933, නුවර පාර,
වෙදමුල්ල, කැළණිය
දුරකථන: 011 2035454/011 2035455-9
ෆැක්ස්: 011 2035467
ඊමේල්: info@rdb.lk
වෙබ් අඩවිය: www.rdb.lk
වැටි ලියාපදිංචි අංකය: 409272339-7000

විගණකවරු

විගණකාධිපති
විගණකාධිපති දෙපාර්තමේන්තුව
අංක 306/72, පොල්දූව පාර,
බත්තරමුල්ල.

පළාත්බද කාර්යාල

උතුරු මැද පළාත් කාර්යාලය
අංක 65 ඩී, 4 වන මාවත, අභය පෙදෙස, අනුරාධපුරය.

උතුරු පළාත් කාර්යාලය
අංක 1/315, පස්සර පාර, බදුල්ල.

සබරගමුව පළාත් කාර්යාලය
අංක 28, බණ්ඩාරනායක මාවත, රත්නපුර.

දකුණු පළාත් කාර්යාලය
අංක 28 බී, පීටීටනිය පාර, උයන්වත්ත, මාතර.

මධ්‍යම පළාත් කාර්යාලය
අංක 15, ධර්මාශෝක මාවත, මහනුවර.

බස්නාහිර පළාත් කාර්යාලය
අංක 36, නුවර පාර, මිරිස්වත්ත, ගම්පහ.

වයඹ පළාත් කාර්යාලය
අංක 155, මීගමුව පාර, කුරුණෑගල.



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
අංක 933, නුවර පාර, වෙදමුල්ල, කැලණිය